

සෞඛ්‍යය හා කාරීරික අධ්‍යාපනය

ගුරු මාර්ගෝපදේශය

9 ග්‍රෑනීය

2018 සිට ක්‍රියාත්මක වේ



සෞඛ්‍ය හා කාරීරික අධ්‍යාපන අංශය
විද්‍යා දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පීඩිය
ජාතික අධ්‍යාපන ආයතනය
www.nie.lk

සෞඛ්‍ය හා ගාරිටක අධ්‍යාපනය

ගුරු මාර්ගෝපදේශය

9 ග්‍රෑනීය

2018

© ජාතික අධ්‍යාපන ආයතනය.

ISBN -

සෞඛ්‍ය හා ගාරිටක අධ්‍යාපන අංශය

විද්‍යා දෙපාර්තමේන්තුව

විද්‍යා හා තාක්ෂණ පිළිය

ජාතික අධ්‍යාපන ආයතනය

www.nie.lk

මූලිකය:

ගරු අධ්‍යාපන අමාත්‍යත්වමාගේ පත්‍රවචය

අධ්‍යක්ෂ ජනරාල්ත්‍රොම්ය ගේ පණිවිධිය

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිර්දේශිත ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ පොදු නිපුණතා සංවර්ධනය කිරීමේ මූලික අරමුණු සහිත ව එවකට පැවැති අන්තර්ගතය පදනම් වූ විෂයමාලාව තව්කරණයට භජනය කොට වර්ෂ අවකින් යුතු වකුයකින් සමන්වීත නව නිපුණතා පාදක විෂයමාලාවහි පළමු වන අදියර, වර්ෂ 2007 දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා ලෙස ලදී.

පර්යේෂණවලින් අනාවරණය වූ කරුණු ද, අධ්‍යාපනය පිළිබඳ විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ යෝජනා ද පදනම් කොට ගෙන සිදු කරන විෂයමාලා තාර්කිකරණය කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස විෂයමාලා වතුයේ දෙවැනි අදියර අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම 2015 වසරේ සිට ආරම්භ කර ඇත.

මෙම තාර්කිකරණ ක්‍රියාවලියේ දී සියලු ම විෂයවල නිපුණතා පදනම් මට්ටමේ සිට උසස් මට්ටම දක්වා කුමානුකුල ව ගොඩනගිම සඳහා පහළ සිට ඉහළට ගමන් කරන සිරස් සම්බ්ධාන ක්‍රමය හාවිත කර ඇති අතර විවිධ විෂයවල දී එක ම විෂය කරුණු නැවත නැවත ඉදිරිපත් වීම හැකිතාක් අවම කිරීම, විෂය අන්තර්ගතය සීමා කිරීම සහ ක්‍රියාත්මක කළ හැකි සිංහ මිතුරා විෂයමාලාවක් සැකසීම සඳහා තිරස් සම්බ්ධාන ක්‍රමය හාවිත කර ඇත.

දුරු හවතුන්ට පාඩම් සැලසුම් කිරීම, ඉගෙනුම් - ඉගෙනුවීම් ක්‍රියාවලියෙහි සාර්ථක ව නිරත වීම, පන්ති කාමර මිනුම් හා ඇගයීම් ප්‍රයෝගනවත් පරිදි යොදා ගැනීම සඳහා අවශ්‍ය වන මාර්ගෝපදේශ ලබා දීමේ අරමුණින් නව දුරු මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත. පන්ති කාමරය තුළ දී වඩාත් එලදායී දුරුවරයකු ලෙස කටයුතු කිරීමට මෙම දුරු මාර්ගෝපදේශ උපකාර වනු ඇත. සියුන් ගේ නිපුණතා වර්ධනය කිරීම සඳහා ගුණාත්මක යෙදුවුම් හා ක්‍රියාකාරකම තෝරා ගැනීමට ගුරුවරුන්ට අවශ්‍ය නිධනය මෙමගින් ලබා දී තිබේ. එ මෙන් ම නිර්දේශිත පාස් ගුන්ස්වල ඇතුළත් වන විෂය කරුණු පිළිබඳ වැඩි බර තැබීමක් මෙම දුරු මාර්ගෝපදේශවල අන්තර්ගත නො වේ. එම නිසා මෙම දුරු මාර්ගෝපදේශය වඩාත් එලදායී වීමට නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති අදාළ පාස් ගුන්ස් සමඟ සමාජී ව හාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.

තාර්කිකරණය කරන විෂය නිර්දේශ, නව දුරු මාර්ගෝපදේශ හා නව පාස් ගුන්ස්වල මූලික අරමුණු වන්නේ දුරු කේන්ද්‍රීය අධ්‍යාපන රටාවෙන් මිදි සිසු කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට හා වඩාත් ක්‍රියාකාරකම මත පදනම් වූ අධ්‍යාපන රටාවකට එළඹීම මගින් වැඩි ලෝකයට අවශ්‍ය වන්නා වූ නිපුණතා හා කුසලතාවලින් යුතුක් මානව සම්පතක් බවට සිංහ ප්‍රජාව සංවර්ධනය කිරීම සි.

නව විෂය නිර්දේශ සහ දුරු මාර්ගෝපදේශ සම්පාදනය කිරීමේ දී ජාතික අධ්‍යාපන ආයතනයේ ගාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ ද, ආයතන සභාවේ ද, රවනයේ දී දායකත්වය ලබා දුන් සියලු ම සම්පත්දායකයින් හා වෙනත් පාර්ශ්වවල ද ඉමහත් කුපැවීම ඇගයීමට ද මෙය අවස්ථාවක් කර ගනු කැමැත්තෙමි.

ආචාර්ය ජයන්ති ගුණස්සුර

අධ්‍යක්ෂ ජනරාල්

ජාතික අධ්‍යාපන ආයතනය

අධ්‍යාපන ප්‍රකාශන කොමිෂන්ස් පණිව්‍යය

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ගේ පණිවිධිය

අනිතයේ සිට ම අධ්‍යාපනය නිරන්තරයෙන් වෙනස්වීම් වලට හාජනය වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබූණි. මැත යුගයේ මෙම වෙනස්වීම දැඩි ලෙස දිසු වී ඇත. ඉගෙනුම් කුමවේදවල මෙන් ම තාක්ෂණීක මෙවලම් හා දැනුම් උත්පාදනය සම්බන්ධයෙන් ද ගත වූ දැයක දෙක තුළ විශාල පිබිදීමක් දක්නට ලැබූණි. මේ අනුව ජාතික අධ්‍යාපන ආයතනය ද 2015ට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අප්‍රමාද ව සුදුසු පියවර ගනිමින් සිටී. ගේලිය ව සිදුවන වෙනස්කම් ගැන හොඳින් අධ්‍යයනය කර දේසිය අවශ්‍යතා අනුව අනුවර්තනයට ලක්කර දිජ්‍යා කේන්ද්‍රිය ඉගෙනුම්-ඉගැන්වීම් ප්‍රවේශය පාදක කර ගනිමින් නව විෂයමාලාව සැලසුම් කර පාසල් පද්ධතියේ තියමුවන් ලෙස සේවය කරන ගුරු හවතුන් වන ඔබ වෙත මෙම ගුරු මාර්ගෝපදේශය පුදු කරන්නේ ඉතා සතුවිනි.

මෙවැනි නව මග පෙන්වීමේ උපදේශන සංග්‍රහයක් ඔබ වෙත ලබාදෙන්නේ ඒ මගින් ඔබට වඩා හොඳ දායකත්වයක් ලබාදිය හැකිවේය යන විශ්වාසය නිසා ය.

මෙම උපදේශන සංග්‍රහය පන්ති කාමර ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඔබට මහඟ අත්වැළක් වනවාට කිසිම සැකයක් නැත. එසේ ම මෙය ද උපයෝගී කර ගනිමින් කාලීන සම්පත් ද්‍රව්‍ය හා විශ්වාසයෙන් වඩාන් සංවර්ධනාත්මක ප්‍රවේශයක් ඔස්සේ පන්ති කාමරය හසුරුවා ගැනීමට ඔබට තිදහස ඇත.

ඔබ වෙත ලබාදෙන මෙම ගුරු මාර්ගෝපදේශය මැනවින් අධ්‍යයනය කර වඩා නිර්මාණයිල දැරු පරපුරක් බිජි කර ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය අතින් ඉදිරියට ගෙන යාමට කැපවීමෙන් පුතුව කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙම ගුරු මාර්ගෝපදේශය නිර්මාණය වුයේ මෙම විෂය කේෂ්තයට අදාළ ගුරු හවතුන් හා සම්පත් පුද්ගලයින් රසකගේ තොපසුබට උත්සාහය හා කැපවීම නිසා ය.

අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය උදෙසා නිම වු මෙම කාර්යය මා ඉතාමත් උසස් ලෙස අයය කරන අතර මේ සඳහා කැපවී ක්‍රියා කළ ඔබට මගේ ගොරවාන්වීත ස්තුතිය පිරි තමමි.

එම්.එං.එස්.පී. ජයවර්ධන මයා.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
(විද්‍යා හා තාක්ෂණ පියිය)

විෂයමාලා කම්පිටුව

අනුගාසකත්වය	:	ආචාර්ය වී.අ.ර්.ස්.ලේ. ගුණසේකර මිය - අධ්‍යක්ෂ ජනරාල් ජාතික අධ්‍යාපන ආයතනය
උපදේශකත්වය	:	එම්.එල්.එස්.ඩී. ජයවර්ධන මයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - ජාතික අධ්‍යාපන ආයතනය.
විෂය නායකත්වය	:	ධම්මික කොඩිත්වක්කු මයා. - ජේජ්‍යේද ක්‍රිංකාවාර්ය - ඒකක ප්‍රධාන - සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපන ඒකකය
ලේඛක මණ්ඩලය -		
වෙබ් අයේෂා ලොකු බාලපූරිය	:	ප්‍රජා වෙබ් විශේෂයා, පවුල් සෞඛ්‍ය කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය.
රේණුකා පිරිස් මෙනවිය රෝහණ කරුණාරන්න මයා	:	අධ්‍යක්ෂ, පෝෂණ හා සේවා අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යක්ෂ(විශ්‍රාමික)ත්වීඩා හා ගාරීරික අධ්‍යාපන, අධ්‍යාපන අමාත්‍යාංශය
කේ.සු. ඩී. දනවර්ධන මයා එම්. එම්. එම්. මිලාන් මයා පී. එල්. එස්. සැමිසන් මයා අනුර අබේවිතම මයා	:	උප පියාධිපති (විශ්‍රාමික) පජ්දුන්රට අධ්‍යාපන විද්‍යා පියා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, (විශ්‍රාමික) ගුරු උපදේශක (විශ්‍රාමික) ස.අ.අ- ත්වීඩා හා ගාරීරික අධ්‍යාපන අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රිංකාවාර්ය, තිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පියා ගුරු උපදේශක, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, දකුණු කොළඹ ගුරු උපදේශක, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, දෙශිවල ගුරු සේවය - සාරානාත් මහා විද්‍යාලය, කුලියාපිටිය ගුරු සේවය - ධර්මාගේක විද්‍යාලය, අම්බලන්ගොඩ ගුරු සේවය - මහින්ද රාජපත්‍ර විද්‍යාලය, හෝමාගම. ගුරු සේවය - සුමන බාලිකා ම.විදුහල, රත්නපුර. ගුරු සේවය - ග්‍රී රත්නපාල විද්‍යාලය, බදුලේල ගුරු සේවය - ස්වරූපපාල බාලිකා විද්‍යාලය, අනුරාධපුරය ගුරු සේවය - ජයන්ති මහා විදුහල, පද්ධිටිපුර ගුරු සේවය - උඩිමන්ත මිනිදු ම.විදුහල, ඇගැලියගොඩ. ගුරු සේවය - කො.අ.කාර්යාලය, දකුණු කුලියාපිටිය.
සංස්කරණය	:	<ul style="list-style-type: none"> - මහාචාර්ය සූරින වික්‍රමසිංහ මයා - මෙවඳා විද්‍යාලය, කොළඹ. - දම්මික කොඩිත්වක්කු මයා - ජේජ්‍යේද ක්‍රිංකාවාර්ය, ජාතික අධ්‍යාපන ආයතනය නදී අමා ජයසේකර මිය - ජේජ්‍යේද අධ්‍යාපනයෙනු - ජා.අ.ආ.
පරිගණක සැකසුම	:	<ul style="list-style-type: none"> - ආර්. ආර්.කේ. පතිරණ මිය - ජාතික අධ්‍යාපන ආයතනය
භාෂා සංස්කරණය විතු	:	<ul style="list-style-type: none"> - ග්‍රිනාත් ගනෙන්වත්ත මයා - භාෂා සංස්කරණක - ජාතික සමරදීවාකර මයා - පහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කළාප අධ්‍යාපන කාර්යාලය - ගලේවල.
විවිධ සහාය	:	<ul style="list-style-type: none"> - පද්මා විරවර්ධන මිය - ජාතික අධ්‍යාපන ආයතනය මංගල වැළිපිටිය මයා - ජාතික අධ්‍යාපන ආයතනය රංජිත දායාච්ඡ මයා - ජාතික අධ්‍යාපන ආයතනය

පූත්‍ර

විටු අංක

අධ්‍යාපන අමාත්‍යතුමාගේ පණිචිතය	iii
අධ්‍යක්ෂ ජනරාල් තුමා ගේ පණිචිතය	iv
අධ්‍යාපන ප්‍රකාශන කොමිෂන් ජනරාල්තුමාගේ පණිචිතය	v
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමා ගේ පණිචිතය	vi
විෂයමාලා කම්ටුව	vii
ඉරු මාර්ගෝපදේශය පරිභිෂ්‍යනය කිරීම සඳහා උපදෙස්	ix
ජාතික අරමුණු හා විෂය නිරදේශය	x - xxii
පාසල් ප්‍රතිපත්ති හා වැඩසටහන්	xxiii
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය	xxv
ගණන්මක යෙදුවුම්	xxviii
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කිරීම සඳහා උපදෙස්	xxx
පළමු වන වාරය සඳහා නිපුණතා, නිපුණතා මට්ටම් හා කාලවිශේද	1
පළමු වන වාරය සඳහා ක්‍රියාකාරකම් සන්තතිය	2-40
දෙ වන වාරය සඳහා නිපුණතා, නිපුණතා මට්ටම් හා කාලවිශේද	41
දෙවන වාරය සඳහා ක්‍රියාකාරකම් සන්තතිය	42-87
තෙත වන වාරය සඳහා නිපුණතා, නිපුණතා මට්ටම් හා කාලවිශේද	88
තෙත වන වාරය සඳහා ක්‍රියාකාරකම් සන්තතිය	89-144

ගුරු මාර්ගෝපදේශය පරිහිලනය කිරීම සඳහා උපදෙස්

සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපන විෂයයෙන් බලාපොරොත්තු වනුයේ ගුරුවන් තුළ ජීවිතයට අදාළ යහපුරුදු ඇති කිරීමෙන් කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික වශයෙන් එලදායී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය අත්දැකීම් ලබාදීම ය. පූජ්‍ය වශයෙන් ගතහොත් ක්‍රියාකෘති නිරෝශී පරපුරක් බිජි කිරීම මෙහි අරමුණ වේ. ඉහත දැක්වූ අරමුණු පෙරදැරී ව සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපන විෂයය 6 - 9 ශ්‍රේණි සඳහා අනිවාර්ය විෂයක් ලෙස ද 10 -11 ශ්‍රේණි සඳහා කාණ්ඩ විෂයක් ලෙස ද වර්තමානයේ පාසල තුළ ක්‍රියාත්මක වේ.

සාමාන්‍ය අධ්‍යාපනයේ ම කොටසක් ලෙස ක්‍රියාත්මක මෙම විෂය සඳහා 2007 වසරේ දී නිපුණතා පාදක විෂය නිරදේශ හඳුන්වා දුනි. එම විෂය නිරදේශය සංගේධනයට ලක් කරමින් තව දුරටත් සංවර්ධනාත්මක ලෙස මෙම විෂය නිරදේශය හඳුන්වා දී ඇත. මෙතෙක් ක්‍රියාත්මක වූ විෂය නිරදේශය සංගේධනය කිරීමේ දී පර්යේෂණ මගින් අනාවරණය කරගත් තොරතුරු පදනම් කරගත් අතර රීට අමතර ව වෙවදාවරුන්, විෂය ප්‍රවීණයින්, විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන්, ගුරුවරුන් හා දිජ්‍යෙන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා මගින් ලබාගත් තොරතුරු ද පදනම් කරගන්නා ලදී.

එම අනුව 2007 වසරේ දී හඳුන්වා දුන් විෂය මාලාවේ අන්තර්ගත වූ නිපුණතා 13 නව විෂයමාලාවේ නිපුණතා 10 ක් දක්වා අඩු කර ඇත. එසේ ම ඒ ඒ නිපුණතාවන්හි විෂය අන්තර්ගතය පිළිබඳ සැලකීමේ දී පර්යේෂණ මගින් අනාවරණය කරගත් තොරතුරු පදනම් කර ගතිමින් යම් යම් විෂය කොටස් ඉවත් කිරීම මෙන් ම නව විෂය කොටස් එකතු කිරීම ද සිදු කර ඇත. එසේ ම ඒ ඒ නිපුණතාවන් සඳහා වෙන් කරන ලද කාලවිශේෂ කෙරෙහි අවධානය යොමු කරන විට සෞඛ්‍ය විෂය හා ගාරීරික අධ්‍යාපනය විෂය යන කොටස් දෙකට ම සමාන ව කාලවිශේෂ වෙන් කිරීමට උත්සාහ කර ඇත. තව ද පෙර ක්‍රියාත්මක විෂය නිරදේශයේ දී ඒ ඒ නිපුණතා සඳහා වෙන් කරන ලද කාලවිශේෂවලට වඩා වැඩි කාලවිශේෂ ප්‍රමාණයක් මෙම විෂය නිරදේශය තුළ වෙන් කර ඇත.

එම අනුව මෙම විෂය නිරදේශයෙහි හා ගුරු මාර්ගෝපදේශයෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට දරුවන් තුළ නිපුණතා ගොඩනැගීම සඳහා තව දුරටත් දිජ්‍ය කේන්ද්‍රීය ක්‍රියාකාරකම් මූලික බූ ඉගෙනුම් ඉගෙන්වීම් ප්‍රවේශයක් හාවිත කළ යුතු වේ. එසේම ගුරුවරයාගේ භූමිකාව ද තව දුරටත් පරිණාමන ගුරු භූමිකාව යටතේ සම්පත්දායකයෙකු ලෙස ක්‍රියාත්මක විය යුතුවේ.

සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපන විෂයයෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහිලා මෙම විෂය නිරදේශය හා ගුරු මාර්ගෝපදේශය ඔබට මග පෙන්වනු ඇත. ඒ අනුව කටයුතු කිරීම තුළින් විෂයයෙහි අරමුණු වඩා සාර්ථකව ලැගා කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති අතර එය ඔබගේ වගකීම ද වනු ඇත.

0.1 ජාතික අරමුණු

- (i) මානව අභිමානයට ගරු කිරීමේ සංකල්පයක් මත පිහිටා ශ්‍රී ලාංකික බහුවිධ සමාජයේ සංස්කෘතික විවිධත්වය අවබෝධ කර ගනිමින් ජාතික ඒකාබද්ධතාවය, ජාතික සාපුෂ්‍ර ගුණය, ජාතික සම්යිය, එකමුතුකම් සහ සාමය ප්‍රවර්ධනය කිරීම තුළින් ජාතිය ගොඩනැගීම සහ ශ්‍රී ලාංකිය අනන්‍යතාවය තහවුරු කිරීම.
 - (ii) වෙනස් වන ලෝකයක අභියෝගයන්ට ප්‍රතිචාර දක්වන අතර ජාතික උරුමයේ මාභැග දායාදයන් හඳුනා ගැනීම සහ සංරක්ෂණය කිරීම.
 - (iii) මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම, යුතුකම් හා වගකීම් පිළිබඳ දැනුවත් වීම, හඳුයාගම බැඳීමකින් යුතුව එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වීම යන ගුණාංග ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන සමාජ සාධාරණත්ව සම්මතයන් සහ ප්‍රජාතාන්ත්‍රික ජීවන රටාවක් ගැඹු වූ පරිසරයක් නිර්මාණය කිරීම සහ පවත්වා ගෙන යාමට සහාය වීම.
 - (iv) පුද්ගලයින්ගේ මානසික හා ගාරීරික සූච සම්පත සහ මානව අගයයන්ට ගරු කිරීම මත පදනම් වූ තිරසාර ජීවන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීම.
 - (v) සුසමාභිත වූ සමබර පොරුෂයක් සඳහා නිර්මාපණ හැකියාව, ආරම්භක ගක්තිය, විවාරණිලී වින්තනය, වගකීම හා වගවීම ඇතුළු වෙනත් ධනාත්මක අංග ලක්ෂණ සංවර්ධනය කිරීම.
 - (vi) පුද්ගලයාගේ සහ ජාතියේ ජීව ගුණය වැඩි දියුණු කෙරෙන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා දායකවන එලදායී කාර්යයන් සඳහා අධ්‍යාපනය තුළින් මානව සම්පත් සංවර්ධනය කිරීම.
 - (vii) ශීඝ්‍යයෙන් වෙනස් වන ලෝකයක් තුළ සිදු වන වෙනස්කම් අනුව හැඩු ගැසීමට හා ඒවා පාලනය කර ගැනීමට පුද්ගලයින් සුදානම් කිරීම සහ සංකීරණ හා අනපේක්ෂිත අවස්ථාවන්ට සාර්ථක ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම.
 - (viii) ජාත්‍යන්තර ප්‍රජාව අතර ගොරවනීය ස්ථානයක් හිමි කර ගැනීමට දායකවන යුක්තිය, සමානත්වය සහ අනෙක්නාස ගැන්වය මත පදනම් වූ ආකල්ප හා කුසලතා පෝෂණය කිරීම.
- ජාතික අධ්‍යාපන කොමිෂන් සහාවේ වාර්තාව - (2003)

මූලික නිපුණතා

අධ්‍යාපනය මගින් වර්ධනය කෙරෙන පහත දැක්වෙන මූලික නිපුණතා පෙර සඳහන් ජාතික අරමුණු මුද්‍රන්පත් කර ගැනීමට දායක වනු ඇත.

(i) සන්නිවේදන නිපුණතා

සාක්ෂරතාව, සංඛ්‍යා පිළිබඳ දැනුම, රුපක හා විතය සහ තොරතුරු තාක්ෂණ ප්‍රවීණත්වය යන අනුකාශේ භතරක් මත සන්නිවේදන නිපුණතා පදනම් වේ.

සාක්ෂරතාව : සාවධාන ව අශ්‍රුමිකන් දීම, පැහැදිලි ව කතා කිරීම, තේරුම ගැනීම සඳහා කියවීම, නිවැරදි ව සහ තිරවුල් ව ලිවීම. එලදායී අයුරින් අදහස් තුවමාරු කර ගැනීම.

සංඛ්‍යා පිළිබඳ දැනුම : හාන්ච්, අවකාශය හා කාලය, ගණන් කිරීම, ගණනය සහ මිනුම් සඳහා ක්‍රමානුකූල ඉලක්කම් හා විතය.

රුපක හා විතය : රේඛා සහ ආකෘති හා විතයෙන් අදහස් පිළිබැඳු කිරීම සහ රේඛා, ආකෘති සහ වර්ණ ගළපමින් විස්තර, උපදෙස් හා අදහස් ප්‍රකාශනය හා වාර්තා කිරීම.

තොරතුරු තාක්ෂණ ප්‍රවීණත්වය: ඉගෙනීමේ දී ද සේවා පරිග්‍රයන් තුළ දී ද පොද්ගලික ජීවිතයේ දී ද පරිගණක දැනුම සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය උපයෝගී කර ගැනීම.

(ii) පොරුෂන්ව වර්ධනයට අදාළ නිපුණතා

- නිර්මාණකීලි බව, අපසාරී වින්තනය, ආරම්භක ගක්තිය, තීරණ ගැනීම, ගැටුපු නිරාකරණය කිරීම, විවාරකීලි හා විග්‍රහන්මත වින්තනය, කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම, පුද්ගලාන්තර සඛ්‍යතා, නව සෞයා ගැනීම සහ ගෙවීමෙනය වැනි වර්ගීය කුසලතා
- සාපුරු ගුණය, ඉවසා දරා සිටීමේ ගක්තිය සහ මානව අභිමානයට ගැනීම වැනි අශේෂ අශේෂ අශේෂ
- වින්තවේගී බුද්ධිය.

(iii) පරිසරයට අදාළ නිපුණතා

මෙම නිපුණතා සාමාජික, ජේව සහ හොඳික පරිසරයන්ට අදාළ වේ.

සමාජ පරිසරය : ජාතික උරුමයන් පිළිබඳ අවබෝධය, බහුවාරිගික සමාජයක සාමාජිකයන් වීම හා සම්බන්ධ සංවේදීතාව හා කුසලතා, සාධාරණ යුක්තිය පිළිබඳ හැඟීම, සමාජ සම්බන්ධතා, පොද්ගලික වර්යාව, සාමාන්‍ය හා තෙනතික සම්ප්‍රදාය අයිතිවාසිකම්, වගකීම්, යුතුකම් සහ බැඳීම්.

ජේව පරිසරය : සේවා ලෝකය, ජනතාව සහ ජේව පද්ධතිය, ගස්වැල්, වනාන්තර, මූහුදු, ජලය, වාතය සහ ජීවය- ගාක, සත්ත්ව හා මිනිස් ජීවිතයට සම්බන්ධ වූ අවබෝධය, සංවේදී බව හා කුසලතා.

හොඳික පරිසරය : අවකාශය, ගක්තිය, ඉන්ධන, ද්‍රව්‍ය, හාන්ච් සහ මිනිස් ජීවිතයට ඒවායේ ඇති සම්බන්ධතාව, ආහාර, ඇශ්‍රුම්, නිවාස, සෞඛ්‍ය, සුව පහසුව, නින්ද, නිස්කලංකය, විවේකය, අපදුව්‍ය සහ මළපහ කිරීම යනාදිය හා සම්බන්ධ වූ අවබෝධය, සංවේදීතාව හා කුසලතාව. ඉගෙනීම, වැඩ කිරීම හා ජීවත් වීම සඳහා මෙවලම් සහ තාක්ෂණය ප්‍රයෝගනයට ගැනීමේ කුසලතා මෙහි අඩංගු වේ.

- (iv) වැඩ ලේකයට සූදානම විමේ නිපුණතා
ආර්ථික සංවර්ධනයට දායක වීම.
තම වෘත්තීය ලැදියා සහ අභියෝගතා හඳුනා ගැනීම.
හැකියාවන්ට සරිලන අයුරින් රැකියාවක් තෝරා ගැනීම සහ වාසිදායක හා තිරසාර
ෂේෂනෝපායයක තිරත වීම යන හැකියාවන් උපරිම කිරීමට හා ධාරිතාව වැඩි කිරීමට අදාළ
සේවා නියුත්තිය හා සම්බන්ධ කුසලතා.
- (v) ආගමට සහ ආචාර ධර්මයන්ට අදාළ නිපුණතා
පුද්ගලයන් තම දෙනික ජීවිතයේ දී ආචාරධර්ම, සඳාවාරාත්මක හා ආගමානුකූල හැසිරීම
රටාවන්ට අනුගත වෙමින් වඩාත් උවිත දේ තෝරා එයට සරිලන සේ කටයුතු කිරීම සඳහා
අගයයන් උකහා ගැනීම හා ස්වේච්ඡකරණය.
- (vi) ක්‍රිඩාව සහ විවේකය ප්‍රයෝගනයට ගැනීමේ නිපුණතා
සෞඛ්‍ය දරුයා, සාහිත්‍යය, සේල්ලම් කිරීම, ක්‍රිඩා හා මලල ක්‍රිඩා, විනෝදාංග හා වෙනත්
නිරමාණාත්මක ජීවන රටාවන් මගින් ප්‍රකාශ වන විනෝදය, සතුව, ආච්චා සහ එවත්
මානුෂික අත්දැකීම්.
- (vii) “ඉගෙනීමට ඉගෙනීම” පිළිබඳ නිපුණතා
සිසුයෙන් වෙනස් වන, සංකීර්ණ හා එකිනෙකා මත යැපෙන ලේකයක පරිවර්තන ත්‍රියාවලියක්
හරහා වෙනස් වීම හසුරුවා ගැනීමේ දී ඊට සංවේදී ව හා සාර්ථක ව ප්‍රතිචාර දැක්වීමක්
ස්වාධීනව ඉගෙන ගැනීමත් සඳහා පුද්ගලයන් හට ගක්තිය ලබාදීම.

සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපන විෂයයේ අරමුණු

සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපන විෂයයේ අරමුණ වන්නේ ක්‍රියාක්‍රීලි, නිරෝග හා තාප්තිමත්
බවින් යුතු ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය දැනුම, ආකළුප, කුසලතා හා සමාජ සම්බන්ධතා
සමෝධානය කෙරෙන නිපුණතා පෙළක් සංවර්ධනය කර ගැනීමට ශිෂ්‍යයාට සහාය වීම ය.

මෙහි දී සිංහය යොමු කරනු ලබන මූලික ක්ෂේත්‍ර වන්නේ

- අඩිරීමත් සිරුර පිළිබඳ අධ්‍යයනය කිරීම හා එය රැක ගැනීම.
- සතුව හා තාප්තිය ලබා ගැනීම.
- අවශ්‍යතා තෝරුම් ගැනීම.
- පෙනුම වර්ධනය කර ගැනීම.
- පෙනුදීගලික ස්වස්ථාන ආරක්ෂා කර ගැනීම.
- සහංස්‍යන් සම්ග සහයෝගයෙන් කටයුතු කිරීම.
- ජීවිත අභියෝගවලට දනාත්මක ව හා සාර්ථක ව මුහුණ දීම.
- ආචාර ධර්මවලට ගරු කරමින් යහැවැත්ම ඇති කර ගැනීම.
- විවේකය එලදායී ව ගත කිරීම හා ජීවිතය එලදායී සහ කාර්යක්ෂම කර ගැනීම
යනාදී නිපුණතා සංවර්ධනය කර ගැනීම සේ.

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදේ
1. සෞඛ්‍යවත් සමාජයක් ගොඩනැගීමට දායක වෙයි.	1.1 සමාජීය සෞඛ්‍ය ගැටුපු අවම කර ගැනීමට දායක වෙයි.	<ul style="list-style-type: none"> සෞඛ්‍ය ප්‍රවර්ධනය <ul style="list-style-type: none"> සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනය සංකල්පය තමා ජ්වත් වන ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටුපු වාසු දූෂණය ඡල දූෂණය භූමි දූෂණය ගබිද දූෂණය බෝවන රෝග දුම්පානය, මද්‍යසාර, මත්දුව්‍ය, අනතුරු, අපවාර, අපයෝජන සහ හිංසනය තමා ජ්වත් වන ප්‍රදේශයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා තමා ගේ දායකත්වය ලබා දෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රවේශ විස්තර කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වාසු පැහැදිලි කරයි. තමා ජ්වත් වන ප්‍රදේශයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා තමා ගේ දායකත්වය ලබා දෙයි. 	<ul style="list-style-type: none"> සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධන සංකල්පය පැහැදිලි කරයි. තමා ජ්වත් වන ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටුපු පෙළ ගස්වයි. සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රවේශ විස්තර කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වාසු පැහැදිලි කරයි. තමා ජ්වත් වන ප්‍රදේශයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා තමා ගේ දායකත්වය ලබා දෙයි. 	05

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදේ
2. සෞඛ්‍යවන් ජීවිතයක් සඳහා මානව අවශ්‍යතා සපුරා ගනියි.	2.1 ආත්ම සාක්ෂාත්කරණය සඳහා පෙෂැරුමය ගොඩනගා ගනියි.	<ul style="list-style-type: none"> ● ආත්ම සාක්ෂාත්කරණය හැඳින්වීම ● ආත්ම සාක්ෂාත්කරණයෙහි වැදගත්කම ● ආත්ම සාක්ෂාත්කරණ ප්‍රවේශ 	<ul style="list-style-type: none"> ● ආත්ම සාක්ෂාත්කරණය පැහැදිලි කරයි. ● ආත්ම සාක්ෂාත්කරණයෙහි වැදගත්කම ප්‍රකාශ කරයි. ● ආත්ම සාක්ෂාත්කරණය සඳහා ඉලක්ක පිහිටුවා ගනිමින් කටයුතු කරයි. 	02
3. සෞඛ්‍යවන් ජීවිතයක් ගත කිරීම සඳහා නිවැරදි ඉරියවු පදනමනය කරයි.	3.1 ගාරීරික ඉරියවුවල වැරදි පිළිබඳ විමසිලිමන් වෙමින් නිවැරදි ඉරියවු පවත්වා ගනියි.	<ul style="list-style-type: none"> ● වැරදි ඉරියවුවලට බලපෑම් කරන තත්ත්ව/සාධක <ul style="list-style-type: none"> ● සංජානීය සාධක ● පාරිසරික තත්ත්ව ● නිදන්ගත තත්ත්ව ● උපතේ දී හා පාරිසරික ව ඇති වන තත්ත්ව <ul style="list-style-type: none"> ● ඔවු කුදය ● පසු කුදය ● පැති කුදය ● කෝරුවේ විෂම පිහිටීම මත වන කුදය ● පැතැලි පිට ● බකළ දෙපා ● පූටුව දණහිස ● වැරදි ඉරියවු නිවැරදි කිරීමේ ක්‍රම ● ප්‍රතිකාර ලබා ගත හැකි ස්ථාන සහ සේවා 	<ul style="list-style-type: none"> ● වැරදි ඉරියවුවලට බලපෑම් කරන තත්ත්ව/සාධක නම් කරයි. ● වැරදි ඉරියවු විස්තර කරයි. ● වැරදි ඉරියවු නිවැරදි කර ගනියි. ● නිවැරදි ඉරියවු ඇති කර ගැනීම සඳහා අන් අය යොමු කරයි. 	02

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදේ
4. සීඩාවල සහ එලීමහන් ස්‍රීයකාරකම්වල යෙදුම්න් විවේකය එලදායී ලෙස ගත කරයි.	4.1 සංවිධානය්මක හා එලීමහන් ස්‍රීයකාරකම් වර්ග වර්ගීකරණය කරයි.	<ul style="list-style-type: none"> සංවිධානය්මක සීඩා වර්ගීකරණය එලීමහන් ස්‍රීයකාරකම් වර්ග සංවිධානය්මක සීඩා හා එලීමහන් ස්‍රීයකාරකම්වල අවශ්‍යතාව විවේකය අවශ්‍යතාව විවේකය අවශ්‍යතාව විවේකය අවශ්‍යතාව ආරිරික අවශ්‍යතාව මානාධික අවශ්‍යතාව සමාලිය අවශ්‍යතාව 	<ul style="list-style-type: none"> සංවිධානය්මක සීඩා වර්ගීකරණය කරයි. එලීමහන් ස්‍රීයකාරකම් වර්ග කරයි. සංවිධානය්මක සීඩාවල හා එලීමහන් ස්‍රීයකාරකම්වල අවශ්‍යතාව පැහැදිලි කරයි. 	01
	4.2 එලීමහන් ස්‍රීයකාරකම්වල තීරණ විමේ දී අවස්ථාවකුල ව ගැට සහ බැමි යොදා ගනියි.	<ul style="list-style-type: none"> ගැට බැමි 	<ul style="list-style-type: none"> අවස්ථාවකුල ව ගැට සහ බැමි හාවිත කරයි. 	03
	4.3 විවේකය එලදායී ලෙස ගත කිරීම සඳහා එලීමහන් ආහාර පිශියි.	<ul style="list-style-type: none"> විවිධ ලිජ් වර්ග එලීමහන් ආහාර පිශිමේ තුම 	<ul style="list-style-type: none"> එලීමහනේ ආහාර පිශිමට අවශ්‍ය උපකරණ සකස් කරයි. එලීමහනේ ආහාර පිශිමේ දී හාවිත ලිජ් සකස් කරයි. අවස්ථාවකුල ව එලීමහනේ ආහාර පිශියි. 	03
	4.4 විවේකය එලදායී ලෙස ගත කිරීම සඳහා ගිනිමැල සන්දර්ජන පවත්වයි.	<ul style="list-style-type: none"> ගිනිමැල සන්දර්ජන පැවත්වීම <ul style="list-style-type: none"> ගිනිමැල සැකසීම ගිනිමැල සන්දර්ජන ගිත හා නාට්‍ය ගිනිමැල සන්දර්ජනවල පුයෝරුන 	<ul style="list-style-type: none"> විවිධ තුම හාවිත කරමින් ගිනිමැල සකසායි. ගිනිමැල සන්දර්ජනවල දී ගිත හා නාට්‍ය ඉදිරිපත් කරයි. ගිනිමැල සන්දර්ජනවල පුයෝරුන අගයයි. 	03

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදේ
	4.5 දක්ෂතා නිවැරදි ව හාවිත කරමින් වොලිබෝල් කීඩාවේ නිරත වෙයි.	<ul style="list-style-type: none"> වොලිබෝල් කීඩාවේ දක්ෂතා <ul style="list-style-type: none"> ප්‍රහාරය වැළැක්වීම නීති රිති වොලිබෝල් කීඩාවේ නිරත වීම 	<ul style="list-style-type: none"> ප්‍රහාරය සහ වැළැක්වීම නිවැරදි ව සිදු කරයි. නීති රිතිවලට අනුකූල ව වොලිබෝල් කීඩාවේ යෙදෙමින් වින්දනයක් ලබයි. 	03
	4.6 දක්ෂතා නිවැරදි ව හාවිත කරමින් දැල්පන්දු කීඩාවේ නිරත වෙයි.	<ul style="list-style-type: none"> දැල්පන්දු කීඩාවේ දක්ෂතා <ul style="list-style-type: none"> ආක්‍රමණය රැකිම විදීම නීති රිති නෙවිබෝල් කීඩාවේ නිරත වීම 	<ul style="list-style-type: none"> ආක්‍රමණය, රැකිම සහ විදීම නිවැරදි ව සිදු කරයි. නීති රිතිවලට අනුකූල ව දැල්පන්දු කීඩාවේ යෙදෙමින් වින්දනයක් ලබයි. 	03
	4.7 දක්ෂතා නිවැරදි ව හාවිත කරමින් පාපන්දු කීඩාවේ නිරත වෙයි.	<ul style="list-style-type: none"> පාපන්දු කීඩාවේ දක්ෂතා <ul style="list-style-type: none"> ගෝල් රැකිම තුළට විසි කිරීම නීති රිති පාපන්දු කීඩාවේ නිරත වීම 	<ul style="list-style-type: none"> ගෝල් රැකිම සහ තුළට විසි කිරීම නිවැරදි ව සිදු කරයි. නීති රිතිවලට අනුකූල ව පාපන්දු කීඩාවේ යෙදෙමින් වින්දනයක් ලබයි. 	03

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදේ
5. මලල කුඩාවේ යොදීම මගින් දියුණු කර ගත් සුවිශේෂ හැකියා ජ්වන කාර්ය සඳහා උපයෝග කර ගනියි.	5.1 යැෂේරී මාරුව නිවැරදි ව සිදු කරමින් සහාය දිවීමේ නිරත වෙයි.	<ul style="list-style-type: none"> සහාය දිවීම් <ul style="list-style-type: none"> යැෂේරී මාරු මූලික ක්‍රම <ul style="list-style-type: none"> යැෂේරිය ලබා ගන්නා පැන්ත අනුව <ul style="list-style-type: none"> පිටත අැතුළත මිශ්‍ර යැෂේරිය ලබා දෙන ආකාරය අනුව <ul style="list-style-type: none"> ලැඩා අන් යටි අන් යැෂේරිය දෙස බැලීම අනුව <ul style="list-style-type: none"> දායාත් අදායාත් විවිධ ඉසුවුවල දී ඉහත මූලික ක්‍රම හාවිත වන ආකාරය නීති රිති 	<ul style="list-style-type: none"> යැෂේරී මාරු මූලික ක්‍රම විස්තර කරයි. යැෂේරී මාරු කිරීමේ නීතිරිති ප්‍රකාශ කරයි. නිවැරදි යැෂේරී මාරු ක්‍රම අනුගමනය කරමින් සහාය දිවීම්වල නිරත වෙයි. 	03
	5.2 එල්ලීමේ ක්‍රමය (Hang Technique) නිවැරදි ව හාවිත කරමින් දුර පනියි.	<ul style="list-style-type: none"> තිරස් පැනීම් <ul style="list-style-type: none"> දුර පැනීම එල්ලීමේ ක්‍රමය නීතිරිති 	<ul style="list-style-type: none"> තිරස් පැනීම් ක්‍රම විස්තර කරයි. දුර පැනීමේ නීති රිති ප්‍රකාශ කරයි. එල්ලීමේ ක්‍රමය හාවිත කරමින් නිවැරදි ව දුර පනියි. 	02

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදී
	5.3 ග්ලෝජ් කුමයේ මූලික පැනීම්වල නිරත වෙයි.	<ul style="list-style-type: none"> සිරස් පැනීම් <ul style="list-style-type: none"> ලස පැනීම ග්ලෝජ් කුමය නීති රිති 	<ul style="list-style-type: none"> සිරස් පැනීම් කුම විස්තර කරයි. ලස පැනීමේ නීති රිති ප්‍රකාශ කරයි. ග්ලෝජ්, කුමයේ ක්‍රියාකාරකම්වල නිරත වෙයි. 	02
	5.4 ජව ඉරියවිව භාවිත කරමින් නිවැරදි ව විසි කරයි.	<ul style="list-style-type: none"> විසි කිරීම <ul style="list-style-type: none"> ජව ඉරියවිවේ සිට විසි කිරීම යගුලිය කවපෙන්ත හෙල්ල නීති රිති 	<ul style="list-style-type: none"> ජව ඉරියවිවේ හිද යගුලිය දමයි. ජව ඉරියවිවේ හිදීමින් කවපෙන්ත විසි කරයි. ජව ඉරියවිවේ හිදීමින් හෙල්ල විසි කරයි. විසි කිරීමේ මූලික නීති රිති ප්‍රකාශ කරයි. 	02
6. ක්‍රිඩා නීති රිතිවල හා ආචාර ධර්මවලට අනුගත වෙමින් සමාජානුයෝගී ව කටයුතු කරයි.	6.1 ක්‍රිඩා නීති රිති පිළිපදිමින් ආචාර ධර්මවලට හා සමාජ අයයවලට අනුගත වෙයි.	<ul style="list-style-type: none"> ක්‍රිඩා නීති රිති හා ආචාර ධර්ම අතර සම්බන්ධතාව ක්‍රිඩා නීති රිතිවල හා ආචාර ධර්මවල සමාජීය වටිනාකම් <ul style="list-style-type: none"> කණ්ඩායමේ සාමාජිකයන් සමග ප්‍රතිමල්ලවයන් සමග නිලධාරීන් සමග නරඹන්නකු ලෙස 	<ul style="list-style-type: none"> ක්‍රිඩා නීති රිති හා ආචාර ධර්ම අතර සම්බන්ධතා පැහැදිලි කරයි. ක්‍රිඩා නීති රිති හා ආචාර ධර්මවල සමාජීය වටිනාකම් ප්‍රකාශ කරයි. ක්‍රිඩා නීති රිති හා ආචාර ධර්මවලට අනුගත විමේ සුදානම ප්‍රදේශනය කරයි. 	01

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදී
7. සෞඛ්‍යවත් ජීවිතයක් සඳහා සුදුසු ආහාර පරිහොශනය කරයි.	7.1 පෝෂණ අවශ්‍යතාවලට අනුව ආහාර පරිහොශනය කරයි.	<ul style="list-style-type: none"> ● පෝෂණ අවශ්‍යතාව <ul style="list-style-type: none"> ● ජීවන වකුය සහ ස්ථීරුණ හාවය අනුව පෝෂණ අවශ්‍යතා <ul style="list-style-type: none"> ● ලදුරු ● ලමා ● ගොවුන් ● වැඩිහිටි ● මහලු ● විශේෂ අවස්ථාවලට අනුකූල වූ පෝෂණ විවිධතා පහදයි. ● ගේහනී මවුවරු ● කිරී දෙන මවුවරු ● ක්‍රිඩකයේ ● කය වෙහෙසන්නේ ● රෝගීභු ● ගාකමය ආහාර පමණක් ගන්නා ඇය ● පෝෂණය පිළිබඳ මිත්‍යා මත සහ විශ්වාස ● ප්‍රාදේශීය විශ්වාස, පුරුදු සහ ආකල්ප ● විවිධ මාධ්‍ය මගින් කෙරෙන ප්‍රවාර විමුක්තිමට ලක් කිරීම ● පෝෂණය පිළිබඳ තොරතුරු ප්‍රතිඵල ව්‍යුහ මෘදුකාංග නිවේදනය කරයි. 	<ul style="list-style-type: none"> ● ජීවන වකුය සහ ස්ථීරුණ හාවය අනුව පෝෂණ අවශ්‍යතා වෙනස් වන ආකාරය පහදයි. ● විශේෂ අවස්ථාවලට අනුකූල වූ පෝෂණ විවිධතා පහදයි. ● පෝෂණ අවශ්‍යතා අනුව ආහාර පරිහොශනය කිරීමේ සූදානම පුද්ගලනය කරයි. ● පෝෂණය පිළිබඳ මිත්‍යා මතවලින් බැහැර වේයි. ● විවිධ මාධ්‍ය මගින් කෙරෙන ප්‍රවාර විමුක්ති බලා ප්‍රතිච්චා දක්වයි. ● පෝෂණය පිළිබඳ යහපත් සන්නිවේදනය කරයි. 	06

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදී
8. සිරුරේ අසිරිය මනාව පවත්වා ගැනීම් කාර්යක්ෂම දිවි පැවැත්මකට අනුගත වෙයි.	8.1 බාහිර පෙනුම පවත්වා ගැනීම සඳහා සෞඛ්‍යවත් පිළිවෙත් අනුගමනය කරයි.	<ul style="list-style-type: none"> බාහිර පෙනුම කෙරෙහි අදාළ ගැරිර අංගවල අසිරිය <ul style="list-style-type: none"> සම, කේස්, නිය, දත්, ඇස්, කන්, තොල්, ඇතිලි, පාද අසිරිය පූරුෂකෙන සෞඛ්‍යවත් පිළිවෙත් 	<ul style="list-style-type: none"> බාහිර පෙනුම කෙරෙහි අදාළ ගැරිර අංගවල අසිරිය පහදයි. අසිරිය පූරුෂකෙන සෞඛ්‍යවත් පිළිවෙත් අනුගමනය කරයි. බාහිර පෙනුම කෙරෙහි අදාළ ගැරිර අංගවල අසිරියට බාධා පමුණුවන වර්යාවලින් වැඳුණෙයි. 	02
9. සෞඛ්‍යවත් ජීවිතයක් සඳහා යෝගතාව පවත්වා ගැනීමට කටයුතු කරයි.	9.1 සෞඛ්‍යය ආශ්‍රිත යෝගතාව පිළික්‍රුත සාධක විමසා බලමින් ඒවා වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරයි.	<ul style="list-style-type: none"> සෞඛ්‍ය ආශ්‍රිත යෝගතා පරීක්ෂණ <ul style="list-style-type: none"> හැද් ප්‍රප්‍රසිය දුරීමේ හැකියාව බාලක මී.800 හා බාලිකා මී.600 අඛණ්ඩ බාවන පරීක්ෂණය <ul style="list-style-type: none"> විෂ්ප්‍ර පරීක්ෂණය පේදීමය දුරීමේ හැකියාව <ul style="list-style-type: none"> සිට්ප්ස් (Sit-ups) පරීක්ෂණය ප්‍ර්‍රූජ් අප්ස් (Pusups) පරීක්ෂණය පේදීමය ගක්තිය <ul style="list-style-type: none"> හිටි දුර පැනීමේ පරීක්ෂණය පැනීමෙන් ඉහළ ඇල්ලීමේ පරීක්ෂණය නම්‍යතාව <ul style="list-style-type: none"> නම්‍යතා පරීක්ෂණ <ul style="list-style-type: none"> වාච්චි ඉදිරියට නැමීමේ පරීක්ෂණය සිට්ගෙන ඉදිරියට නැමීමේ පරීක්ෂණය ඇරිරික සංයුතිය <ul style="list-style-type: none"> ගැරිර ස්කන්ද දරුණකය මැනීම සෞඛ්‍යය ආශ්‍රිත යෝගතාව ප්‍රශ්නය මට්ටමට පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විස්තර කරයි. 	<ul style="list-style-type: none"> සෞඛ්‍යය ආශ්‍රිත යෝගතා පරීක්ෂණ නදුන්වා දෙයි. සෞඛ්‍යය ආශ්‍රිත යෝගතාව ප්‍රශ්නය මට්ටමට පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විස්තර කරයි. 	05

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදී	
	9.2 මෙන්සමාලීය යෝගතා සාධක විමසා බලමින් එවා වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරයි.	<ul style="list-style-type: none"> මානසික යෝගතා <ul style="list-style-type: none"> වින්තන හැකියා ගැටුල විසඳීම වගකීමෙන් යුතු තිරණ ගැනීම ආත්‍යත්වය සාර්ථක ව මූහුණ දීම වින්දනාත්මක හැකියාව මානසික යෝගතා වර්ධනයට යොදා ගත හැකි ක්‍රියාකාරකම් 	<ul style="list-style-type: none"> මානසික යෝගතාව වැඩිදියුණු කර ගැනීම සඳහා කටයුතු කරයි. මානසික යෝගතාව වැඩිදියුණු කර ගැනීම සඳහා අන් අයට සහාය වෙයි. 	02	
xx.	10. එදිනෙදා ජ්‍යෙනියේ හමු වන බාධකවලට සාර්ථක ව මූහුණ දෙමින් ප්‍රීතිමත් දිවියක් ගත කරයි.	10.1 ලිංගිකත්වය පිළිබඳ වගකීමෙන් යුතු ව කටයුතු කරමින් ඒ හා සබඳ අභියෝගවලට සාර්ථක ව මූහුණ දෙයි.	<ul style="list-style-type: none"> මානව ලිංගිකත්වය වගකීම් සහිත ලිංගික වර්යා <ul style="list-style-type: none"> විවාහය සංස්කෘතික හා සමාලීය වැදගත්කම නොතික වැදගත්කම ස්ත්‍රීපුරුෂ සමාජ හාවය ගැඹෙනි අවස්ථාවේ දී හා දරුවන් හදාවඩා ගැනීමේ දී පියකු ගේ සහ මවක ගේ වගකීම 	<ul style="list-style-type: none"> මානව ලිංගිකත්වය යන සංකල්පය පැහැදිලි කරයි. වගකීම් සහිත ලිංගික වර්යා පිළිබඳව විස්තර කරයි. ස්ත්‍රීපුරුෂ සමාජ හාවයට අනුකූල ව කටයුතු කරයි. ගැඹෙනි අවස්ථාවේ දී හා දරුවන් හදාවඩා ගැනීමේ දී පියකු ගේ සහ මවක ගේ වගකීම් විස්තර කරයි. 	03

04

නිපුණතාව	නිපුණතා මට්ටම	විෂය අන්තර්ගතය	ඉගෙනුම් එල	කාලවේදී
xxii	10.2 සමාජීය අහියෝග හඳුනා ගතිමින් විශ්වාසයෙන් පුතු ව මුහුණ දෙයි.	<ul style="list-style-type: none"> අනාගත සමාජීය අහියෝග <ul style="list-style-type: none"> ଆහාර <ul style="list-style-type: none"> සකස් කරන ලද ආහාර (Processed foods) නිෂ්ප්‍ර ආහාර (Junk Foods) ක්‍රේඩික ආහාර (Fast Foods) රෝග <ul style="list-style-type: none"> බෝ වන රෝග - (HIV/AIDS ඇතුළු ව) බෝ තොවන රෝග කාලගුණය ආපදා සංස්කෘතිය නව තාක්ෂණය ගැටුම් 	<ul style="list-style-type: none"> අනාගත සමාජීය අහියෝගවලට මුහුණ දීමේ සූදානම ප්‍රදරුණය කරයි. 	

පාසල් ප්‍රතිපත්ති හා වැඩ සටහන්

සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපන විෂය සැලසුම් කර ඇත්තේ පන්ති කාමර ඉගැන්වීමට පමණක් සිමා නොවන ආකාරයට ය. එම විෂයයෙන් අභේක්මිත තිපුණුණා රසවත් ව අර්ථවත් ව භා එලදායී ව සාක්ෂාත් කර ගැනීමට විවිධ වැඩ සටහන් යෝජනා කර තිබේ. ලමා නායකත්වය සහ සහභාගිත්වය අවශ්‍ය වන මතු දැක්වෙන වැඩ සටහන් පාසල කුළ ක්‍රියාත්මක කළ හැකි වේ.

- සෞඛ්‍ය අධ්‍යාපන වැඩ සටහන්
 - සෞඛ්‍ය අධ්‍යාපන වැඩ සටහන I
 - පෙරදේශලික ස්වස්ථාපන පරීක්ෂාව (ගේරිර අංග/අදුම්/පැලදුම්)
 - පාසල්හි සෞඛ්‍යයටත් පරිසරය (හෙළුතික/මානසික/සමාජීය)
 - පාසල්හි සෞඛ්‍යවත් ආපන ගාලා
 - සෞඛ්‍යවත් ආභාර පුරුදු (ආභාර තේරීම/පරිහේශන පිළිවෙත්)
 - පාසල් සෞඛ්‍ය සේවා (සායන/ප්‍රතිගක්තිකරණ වැඩ සටහන්)
 - පුරා සෞඛ්‍ය සේවා (වසංගත රෝග නිවාරණය/ප්‍රගත්ත පොෂණ කුම)
 - සෞඛ්‍ය අධ්‍යාපන වැඩ සටහන II
 - සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහන්
 - සෞඛ්‍ය දිනය
 - සෞඛ්‍ය සමාජ
 - සෞඛ්‍ය පරීක්ෂණය හා යෝග්‍යතා පරීක්ෂණ
 - සෞඛ්‍ය අධ්‍යාපන වැඩ සටහන III
 - ප්‍රථමාධාර සේවා
 - ගාන්ත ජේත්න් ගිලන් රථ සේවාව
 - සෞඛ්‍යදාන ව්‍යාපාරය
 - රතු කුරුස සමාජය
- ගාරීරික අධ්‍යාපන වැඩ සටහන්
 - ගාරීරික අධ්‍යාපන වැඩ සටහන I
 - ගේරිර සුවතා වැඩ සටහන (අධ්‍යාපන වක්‍රලේඛ 1995/18 අනුව)
 - ආචාර පෙළපාලි පුහුණුව
 - සන්දර්ජන පුහුණුව
 - සරණ
 - ජීම්නාස්ටික්
 - ස්වායු ව්‍යායාම (Aerobics)
 - ගාරීරික අධ්‍යාපන වැඩ සටහන II
 - ගාරීරික යෝග්‍යතා ප්‍රවර්ධන වැඩ සටහන
 - ගාරීරික අධ්‍යාපන දිනය
 - ක්‍රිඩා සමාජ
 - වර්ණ ප්‍රදාන / උපහාර

- ගාරීරික අධ්‍යාපන වැඩ සටහන III
 - පාසල් ක්‍රිඩා තරග
 - මලල ක්‍රිඩා, වොලිබෝල්, නෙට්වොල්/පා පත්‍ර සහ අනිච්චය ක්‍රිඩා
 - ගෘහස්ථ මෙන් ම ගෘහස්ථ නොවන වෙනත් ක්‍රිඩා
 - ගාරීරික අභ්‍යාස
 - නිවාසාන්තර ක්‍රිඩා
 - තරග
 - උත්සව
- ගාරීරික අධ්‍යාපන වැඩ සටහන IV
 - සති අන්ත හා නිවාඩු කාලීන වැඩ සටහන්
 - එම්මහන් කදවුරු
 - කුදා තරණය
 - පා ගමන්
 - පා පැදි සට්ටරි
 - වන ශිල්පය
 - මාලිමා හා සිතියම් ආශ්‍රිත පා ගමන්
- ගාරීරික අධ්‍යාපන වැඩ සටහන V
 - කාණ්ඩගත ක්‍රියාකාරකම්
 - ශිෂ්‍යාච්‍යාවන් (කාන්තා/පිරිමි)
 - බාලදක්ෂ/බාලදක්ෂිකා

පාසල් ප්‍රමාණය හා පහසුකම් මත ඉහත සඳහන් වැඩ සටහන් ක්‍රියාත්මක කරන මට්ටම හඳුනා ගැනීම ගාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීමෙහි නිරත ගුරුවරයා ගේ වගකීමකි.

ක්‍රියාත්මක කිරීමේ පහසුව සඳහා පාසල් අනිකුත් ගුරුවර - ගුරුවරියන්ගේ සහ ශිෂ්‍යාච්‍යාවන්ගේ සහායිත්වයෙන් සංවිධානයක් ගොඩ නාගා ගැනීම අර්ථවත් වේ. තෝරා ගනු ලබන වැඩ සටහන් පාසල් වාර්ෂික සැලැස්මට ඇතුළත් කර ගැනීමෙන් පාසල සතු සම්පත් මෙන් ම විද්‍යාල්පතිගේ මාර්ගෝපදේශකත්වය ද ලබා ගැනීම පහසු කෙරේ.

සැලසුම් ගත ආකාරයෙන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමෙන් වර්ෂය පුරා ගාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට ශිෂ්‍යයන්ට ඉඩ සැලසේ. ඒ අනුව දක්ෂයන් හඳුනා ගෙන අවසන් ඉලක්ක සාක්ෂාත් වන පරිදි මූලින් අඛණ්ඩ සංවර්ධනයට භාජනය කළ හැකි වේ. එසේ ම බහුතර සහභාගිත්වය ලැබෙන පරිදි නිවාසාන්තර ක්‍රිඩා සංවිධානය කිරීමෙන් ගාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමටත්, පොරුණ ලක්ෂණ තීවු කර ගැනීමටත් ශිෂ්‍යයන්ට අවස්ථාව සලසා දිය හැකි වේ. මේ සියල්ලේ ම ප්‍රතිඵල වශයෙන් සෞඛ්‍යවත් සමාජයක ජීවත් වීමට අනාගත පරපුරට අවකාශ ලැබේ.

ඉගෙනුම්-ඉගැන්වීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ දී සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපන විෂය සන්ධාරයේ සියලු කොටස් ඉගැන්වීම කළ යුතුතේ විෂයයේ ප්‍රායෝගික හා නායාත්මක දැනුම ඇති එක් ගුරුවරයා හෝ ගුරුවරියක හෝ විසිනි.

ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රමවේදය

හැඳින්වීම

මෙම විෂය නිර්දේශයට අදාළ ඉගෙනුම් ක්‍රමවේද තීරණය කිරීමේදී ක්‍රියාකාරකම් පදනම් කර ගතිමින් දිෂුලියන් තුළ නිපුණතා ගොඩ නැඟීමට හැකි වන පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

ඉගෙනුම යනු යම්කු තුළ ස්ථාවර වූ වර්යාත්මක වෙනසක් සිදුවීම ය. ඉගැන්වීම යනු ස්ථාවර වූ වර්යාත්මක වෙනසක් ඇති කිරීම සඳහා දරන්නා වූ ප්‍රයත්තය යි. එසේ ම ඉගෙනුමෙහි දී සිදු වන වර්යාත්මක වෙනස විධිමත්, අවිධිමත් හා නොවිධිමත් යනා දී ආකාරවලින් සිදුවිය හැකි ය. ඒ අනුව ගුරුවරයා තම ඉගැන්වීම් කාර්යයේ දී විධිමත් හා නොවිධිමත් යනාදී විවිධ මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

ඉහත දැක්වූ ඉගෙනුම් ඉගැන්වීම් යන දේ අංශයේ දීම අත්‍යවශ්‍ය වන ප්‍රධාන සාධකය වනුයේ ඉගැන්වීම් උපාය මාර්ග හා ගිල්පිය කුම වේ. පද්ධති විවිධ අත්දැකීම් සහිත ගුරුවරුන් වන ඔබ විවිධ ශේෂීවල විවිධ විෂයන් උගන්වා ඇත. එහෙත් ඔබ කිසි ම විටක විවිධ වූ විෂයය යටතේ සැම ශේෂීයකට ම එක ම ආකාරයෙන් තුළන් වනබවට ඔබට අත්දැකීම් ඇත. ඒ අනුව සැම ගුරුවරයකු ම විවිධ ඉගැන්වීම් කුම පිළිබඳ කිසියම් ප්‍රමාණයක හෝ අත්දැකීම් ලබා තිබිය යුතු ය.

ඉගැන්වීම් කුම දිල්ප, එවායේ හාවිතය අනුව වර්ග කීපයකට බෙදිය හැකි ය. ඒක පුද්ගල ඉගැන්වීම් කුම, කණ්ඩායම් ඉගැන්වීම් කුම, සමුහ ඉගෙනුම් කුම ලෙස ඉගෙනුම්- ඉගැන්වීම් කුම විවිධ ය. මේවා අතුරින් මෙම නිර්දේශය ක්‍රියාත්මක කිරීමේදී දේශන හා සාකච්ඡා, පුද්ගලනය, බුද්ධි කළම්බනය, කණ්ඩායම් ඉගෙනුම්, සමාකරණය, ව්‍යාපෘති ක්‍රමය, පැවරුම් හාවිතය, භූමිකා රංගන, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, විවිධ ක්ෂේත්‍ර වාරිකා, බිත්ති පුවත් පත්, ගැවීළණ ආදී වූ විවිධ ඉගෙනුම් ඉගැන්වීම් කුම හැකි වේ.

ඔබ හාවිත කරන සිනෑ ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයක දී ප්‍රවේශය, ගැවීළණය ඉදිරිපත් කිරීම, විස්තාරණය, තක්සේරුව හා ඇගයීම් යනාදී අංග ඇතුළත් ව ක්‍රියාත්මක කිරීම මගින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.

මෙම නිර්දේශයට අදාළ වූ ප්‍රායෝගික හා න්‍යායාත්මක විෂය කොටස් ඉගැන්වීමේදී ඔබ ඒ සඳහා වඩා ගැළපෙන ඉගැන්වීම් ක්‍රමවේදය කෙරෙහි අවධානය යොමු කළ යුතු ව ඇත. එසේ ම ඔබ ඉගැන්වීම් ක්‍රමවේදය තෝරා ගැනීමේදී පා මේ ස්වභාවය, පාඩමේ අරමුණු, ශේෂීයන්ගේ ස්වභාවය, ශේෂී මටටම, සම්පත්, පරිසර සාධක යනාදී කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වේ.

එසේ ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද හාවිතයේ දී වර්තමානයේ දී ද පන්ති කාමර තුළ සම්ප්‍රේෂණ භූමිකාව (Transmission Role) හා ගනුදෙනු භූමිකාව (Transaction Role) තව මත් කැපී පෙනෙන්. පාසල් හැර යන දරුදැරියන් ගේ වින්තන කුසලතා, පුද්ගල කුසලතා හා සමාජ කුසලතා අදියෙහි දක්නට ලැබෙන පිරිහිම පිළිබඳසැලකා බලන විට ඉගෙනුම් ක්‍රමවේද හාවිතයේදී එහි සංවර්ධනයක් සිදු විය යුතු බවත් අවධාරණය කළ යුතු ය.

නිපුණතා පාදක ව සකස් කර ඇති මෙම නිර්දේශය ක්‍රියාත්මක කිරීමේදී ශේෂයාට මූල් තැන දෙමින් ඒ ඒ නිපුණතාව සම්බන්ධ ආසන්න ප්‍රවීණතාවට හෝ ශේෂයන් ගෙන ඒමට මැදිහත් වන සම්පත් දායකයකුගේ (Resource Person) තත්ත්වයට ගුරුවරයා පත්වීය යුතු ය. ඉගෙනුමට අවශ්‍ය උපකරණ හා අනෙකුත් පහසුකම් සහිත පරිසරයක් සැලසුම් කිරීම, ශේෂයන් ඉගෙනු ගන්නා ආකාරය සම්පත් ව නිරික්ෂණය කිරීම, ශේෂ හැඳියා නොහැකියා භාජනා ගැනීම, අවශ්‍ය පරිදි ඉදිරි පෙශීඨා ප්‍රතිපේෂණ ලබා දෙමින් සිජුන්ගේ ඉගෙනුම ප්‍රවර්ධනය කිරීම මෙන් ම පන්ති කාමරයෙන් බැහැරට ඉගෙනුම ගෙනයාම ගුරුවරයාගෙන් ඉටු විය යුතු මූලික කාර්ය වේ. යලෝක්ත ගුරු කාර්යභාරය ඇපුරු කොට ගත් ගුරු භූමිකාව පරිණාමන ගුරු භූමිකාව (Transformation) ලෙස නම් කර තිබේ.

ඉහත දැක්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කිරීම මගින් මෙම විෂය නිර්දේශයෙන් අපේක්ෂිත අරමුණු වඩා සාර්ථක ව ඉටු කරනු හැකි වන අතර එය ඔබගේ කාර්යාලය වන බව ද මතක තබා ගත යුතු ය.

ගාරීරික අධ්‍යාපන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා

ජාතික අධ්‍යාපන ආයතනය ඔබ වෙත ලබා දෙන මෙම නිපුණතා පාදක මාර්ගෝපදේශය පරිශීලනය කිරීමේ දී සැලකිය යුතු කරුණු කිෂේක් ඔබ ගේ දැන ගැනීම සඳහා පහත සඳහන් කරමු.

ඔබ ගේ නිර්මාණයිලි කුසලතාවලට ඉඩ ලබා දීමට ගාරීරික අධ්‍යාපන පාඨම් සඳහා පොදු ක්‍රියාකාරකම් එක් එක් පාඨම වෙනුවෙන් හඳුන්වා දීම නොකරන ලදී.

ගාරීරික අධ්‍යාපන විෂයයේ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු සම්මත රටාවක් පවතී. එ නම්,

- ගිෂ්වයන් ක්‍රිඩා පිටියට කැඳුවීම්.
- පන්ති රටාවකට ගිෂ්වයන් තබා ගැනීම. (Class Formation)
- ගිෂ්වයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම. (Health Inspection)
- ඇග උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීම (Warming up Exercises)
- ඇදෙනසුළු ව්‍යායාම කිරීම (Stretching Exercises)
- කායික යෝග්‍යතා සංවර්ධන ක්‍රියාකාරකම් කිරීම.
- ඉගෙනුම් ඉගැන්වීම් කුම්වේදය
- විනෝද ක්‍රිඩාවක් පැවැත්වීම.
- ඇග ලිහිල් කිරීම. (Cool down Exercises)
- ඉදිරි පාඨම් සඳහා අවශ්‍ය දැනුම් දීම කිරීම.
- විසිර යාම. (Dismissal)

ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල දී අනුගමනය කෙරෙන මෙම රටාව, පන්ති කාමර න්‍යායික ඉගෙනුම්වලන් වෙනස වන්නේ ප්‍රායෝගික කොටස් ඉවත් වීම පමණකි.

ඔබට මෙම සියල්ල ඉටු කර ගැනීම සඳහා වෙන් වන්නේ මිනිත්තු 30-40 ත් අතර කාල පරාසයක් විය හැකි ය. පන්තියක ගිෂ්ව සංඛ්‍යාව ද විවිධ අගයන් ගත හැකි ය. එ සේ වුව ද විෂය නිර්දේශ සැකසීමේ ක්‍රියාවලියේ දී කළ යුතු සාමාන්‍යකරණය සඳහා පහත සඳහන් උපකළුපන මත පිහිටා කටයුතු කරන ලදී.

- පන්තියක සාමාන්‍ය කාලවිශේෂ්‍යක් මිනිත්තු 40ක් බව.
- පන්තියක සාමාන්‍ය ගිෂ්ව සංඛ්‍යාව 40ක් බව.
- බොහෝ පාසලවල සීමිත ක්‍රිඩා උපකරණ සංඛ්‍යාවක් ඇති බව හා එ සඳහා ආදේශක හාණ්ඩ යොදා ගත හැකි බව.
- නීගිවිත කාලගුණික රටාවක් අප රටට වෙන් වී නොමැති බව.
- එක් පාසල් වාරයක් සඳහා ක්‍රියාත්මක කළ හැකි අවම කාලවිශේෂ්‍ය ගණන 36ක් බව.
- සෞඛ්‍යය හා ගාරීරික අධ්‍යාපනය වශයෙන් මෙම විෂයය වෙන් කළ නොහැකි බව හා එම කොටස් දෙක ම එක ම ගුරුවරයුතු විසින් ඉගැන්විය යුතු බව.
- සතියකට කාලවිශේෂ්‍ය 02 බැඳීන් වසරකට මෙම විෂයය සඳහා වෙන් වන කාලවිශේෂ්‍ය සංඛ්‍යාව 72කට වඩා වැඩි ය. ඔබේ ක්‍රියාකාරකම් සඳහා 2006/9 ව්‍යුත්ක්‍රියාව අනුව අමතර කාලවිශේෂ්‍යක් ද වෙන් කර ඇත. මේ අමතර කාලයක් අවශ්‍ය වන්නේ නම් අතිරේක කාලවිශේෂ්‍ය ද එ සඳහා යොදා ගත හැකි ය.

සාමාන්‍ය කාලවිෂේෂයක කාලය මිනිත්තු 40 ක් වූව ද යම් යම් අවස්ථාවල දී මෙය වෙනස් විය හැකි අතර ඒ අනුව ඔබගේ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය රට අනුකූල වන පරිදි සංවිධානය කර ගත යුතු ව ඇත.

ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය ආරම්භයට පෙර රට අවශ්‍ය ගුණාත්මක යෙදුවුම් සෞඛ්‍ය සකස් කර ගැනීම ඔබ විසින් අනිවාර්යයෙන් ම කළ යුතු ය. ඔබගේ කාර්යය පහසු වීම සඳහා ඒ සියල්ල මෙම ක්‍රියාකාරකම් පොතෙහි පැහැදිලි ව දක්වා ඇත.

දැන් අප ගේ සම්මත රටාවට අනුව ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය මෙහෙයවන අන්දම සලකා බලමු.

- ශිෂ්‍යයන් ක්‍රිඩා පිටියට කැදිවීම.
- පන්ති කාමරයේ සිට එකිනෙකා පසුපස ප්ලියට පැමිණීම අනුගමනය කිරීම වඩා යෝගා වේ.
- පන්ති රටාවකට සිසුන් තබා ගැනීම.

ඔබ විසින් නිර්මාණය කෙරෙන පන්ති රටාවකට සිසුන් තබා ගෙන්න. විවිධ දිනවල දී මෙම රටාව වෙනස් කිරීම යුදුසු ය.

- ශිෂ්‍යයන්ගේ සෞඛ්‍ය පරික්ෂා කිරීම.
- ශිෂ්‍යයන්ගේ හිසකේස්, දත්, නිය, ඇදුම පරික්ෂා කිරීමත්, සෞඛ්‍ය තත්ත්වය විමසීමත්, අනිවාර්යයෙන් ම කළ යුතු ය. ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නොහැකි ශිෂ්‍යයන් යුදුසු ස්ථ්‍යානයක රදිවීම කළ යුතු අතර, හැකි සැම විට ම ඔවුන් ක්‍රියාකාරකම්වල සහායකයන් හෝ විනිශ්චයකරුවන් හෝ ලෙස යොදාවා ගැනීමට උත්සාහ කළ යුතු වේ.
- ඇග උණුසුම් කිරීමේ ව්‍යායාම්.
- ශිෂ්‍යයන්ට විවිධත්වයක් ඇති වන අන්දමින් හා වින්දනයක් ලබා ගත හැකි අන්දමින් පූජ ක්‍රිඩා එකක් හෝ දෙකක් හෝ ඔස්සේ විසින් නිර්මාණය කරන ලද ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරවීම ඔබගේ වගකීම වේ.
- ඇඳෙනසුළු ව්‍යායාම්.
- ඇඳෙනසුළු ව්‍යායාම් කිරීම සඳහා නියමිත රටාවක් තීරණය කළ නොහැකි වූවත්, පාසල් ශිෂ්‍යයන්ට ගැරිරයේ සියලු ම කොටස් සඳහා ව්‍යායාම් ලබා දීම යුදුසු ය.
- ඇදීමේ ව්‍යායාමවලින් (Stretching exercises) අදාළ ක්‍රියාකාරකම්වල යුදුසු ඇඳෙනසුළු ව්‍යායාම් තෝරා ගෙන ක්‍රියාත්මක කිරීම ඔබගේ වගකීම වනු ඇත.
- කායික යෝග්‍යතා සංවර්ධන ක්‍රියාකාරකම්
- ඔබගේ අභිමතය පරිදි කායික යෝග්‍යතා ව්‍යායාම් තෝරා ගත හැකි ය. මෙහි දී ඔබ විසින් වියෝගයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ, එ දින ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාකාරකමට ගැලුපෙන පරිදි ව්‍යායාම් තෝරා ගැනීම කෙරෙහි ය.
- වෙනත් ක්‍රිඩා පැවැත්වීම
- සැම ලුමයක් තරගකාරී වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වීමට දැඩි කැමැත්තක් දක්වයි. ගාරීරික අධ්‍යාපන ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ දී මෙම ලමා මානසිකත්වය ප්‍රයෝගනයට ගෙන එදිනේදා උගන්වන ක්‍රියාකාරකම් තව දුරටත් තහවුරු වීම සඳහා රට ගැලුපෙන වෙනත් ක්‍රියාකාරකමක ශිෂ්‍යයන් යොදාවන්න.
- ඇග ලිහිල් කිරීම
- යුදුසු පරිදි ඇග ලිහිල් කිරීමේ ව්‍යායාම් කීපයක් තෝරා ක්‍රියාත්මක කරන්න. මේ සඳහා මිනින්තුවක පමණ කාලයක් වැය කිරීම සැෂ්ඨේ.
- ඉදිරි පාඩම් සඳහා අවශ්‍ය දැනුම් දීම කිරීම.
- ඊ ලග දිනයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පාඓම් පිළිබඳ ව යම් තොරතුරක් ලමයින්ට ලබා දීමට අවශ්‍ය නම් මෙම අවස්ථාව ප්‍රයෝගනයට ගත හැකි ය.

- විසිර යාම.
- ඔබ විසින් නිරමාණය කරන ලද විසිර යාමේ ක්‍රියාකාරකමක් ක්‍රියාත්මක කර පන්තිය විසුරුවා භරින්න. ඒකාකාරී බව වළක්වා ගැනීම සඳහා විවිධ වූ විසිර යාමේ ක්‍රම උපයෝගී කර ගන්න.
- සිපුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත කරවීමේ දී ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.
- සමහර ක්‍රියාකාරකම සඳහා අදාළ විෂය සන්ධාරය සවිස්තරාත්මක ව ගුරුවරයා ගේ ප්‍රයෝගනය පිළිසි ක්‍රියාකාරකම අවසානයේ ඇමුණුමක් ලෙස සපයා ඇත. අවශ්‍ය අවස්ථාවල දී වැදගත් කරුණු සටහන් කර ගැනීමට ශිෂ්‍යයන් මෙහෙයවන්න.

ගණාත්මක යෙදුවුම්

රටක සංවර්ධනය ඇති කර ගැනීමේ මාර්ගය වන්නේ දුරුවන්ගේ අධ්‍යාපනය යි. එහෙතුන් සක්‍රිය ශිෂ්‍යයකු බිජි කිරීමට අවශ්‍ය ක්‍රියාකාරී අධ්‍යාපනයක් සඳහා විවිධ මෙවලම්වලින් සම්පූර්ණ පන්ති කාමර පරිසරයක් අවශ්‍ය ය. පහත දැක්වෙනුයේ සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපන විෂයයේ 8 වන ශේෂීයට අදාළ ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වන ගණාත්මක යෙදුවුම් ලේඛනයකි.

මෙහි සඳහන් සමහර ස්ථීර උපකරණ පාසලේ වෙතත් අංශවලින් ලබා ගත හැකි වනු ඇත. සමහර ස්ථීර උපකරණ වෙනුවට යොදා ගත හැකි විකල්ප උපකරණ ක්‍රියාකාරකම්වල දී හදුනා ගත යුතු ය. එසේ ව්‍යව ද ක්‍රියාකාරකමට අදාළ නිශ්චිත උපකරණ ශිෂ්‍යයන්ට හදුන්වා දිය හැකි නම් එය ඉතාම වැදගත් ය. කෙසේ වෙතත් පාසලේ ඇති සම්පත්, පන්තිවල ශිෂ්‍ය සංඛ්‍යාව හා ගුරුවරයා හාවිත කරන ක්‍රමවේද අනුව මෙම උපකරණවල ප්‍රමාණය තීරණය කර ගැනීමට ගුරුවරයාට සිදු වනු ඇත.

- පරිගණක/බහුමාධ්‍ය (Multi media)
- උපරි ගිරිප්ප ප්‍රක්ෂේපන- (Over head Projector)
- විනිවිදක - (Transparencies)
- සංගිත වාදනය සඳහා කැසට් යන්ත්‍රයක්
- මාත්‍රා 8 (8 Beat) සංගිත රිද්මයට සැකසුණු කැසට් පටි.
- ගුදිර (මෙට්ටුස්)
- උස පැනීමේ හරස් දඩු
- පතිත වීම මෙටට
- දුර පැනීමේ ඉහිලුම් පුවරු
- යුගලිය (විවිධ බර)
- කවපෙනත් (විවිධ බර)
- හෙල්ල (විවිධ බර)
- හෙල්ල ප්‍රමාණයේ ලී කැබලි
- නෙවිබෝල් කණු
- නෙවි බෝල
- ටොලිබෝල් දැලක්
- කුඩාල
- සහාය යූත්‍රී
- බැඩිලින්ටන් දැල්
- විරාම සටිකා
- නුනු/වැලි/දහයියා/ලී කඩු
- මෙඩිසින් බෝල
- යතුරු ලියන කඩාසි
- මුස්ටල් බෝසි

- ඩීමයි කබදුසි
- පැන් පැන්සල්
- මාර්කර පැන්
- මිටර කෝදු, අඩි කෝදු
- පැස්ටල්
- කතුරු
- මිටර 1.20ක් පමණ දිග කෝටු
- වෙළම් පරි
- ත්‍රිකෝණ වෙළම් පරි
- ලී පරි
- කපු පුව්න්
- බුමුතරුණු
- විසිල් - නලාව
- මිනුම් පරි
- බර කිරන තරඳි
- සේකිපිං රෝප් - (Skipping ropes)
- ජලාස්ටික් කේතු
- රබර බොල (විවිධ ප්‍රමාණ)
- පා පන්දු
- ආරම්භක පුවරු (starting blocks)
- පා පන්දු ගෝල කණු
- යුගුලිය ප්‍රමාණයට බර රඛුම් ගල්
- දැව් තෙල් හෝ ආදේශක ද්‍රව්‍ය
- වර්ණ දෙකකින් යුත් නෙව්බොල් ක්‍රිඩා ස්ථාන නාම

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කිරීම සඳහා පොදු උපදෙස්

සෞඛ්‍යය හා ගාරීරික අධ්‍යාපන විෂය මාලාවහි අන්තර්ගත නිපුණතා හා නිපුණතා මට්ටම මගින් ශිෂ්‍යයට වැදගත් හැකියා රාකියක් නිරුපණය වේ. ඒ නිසා එම නිපුණතා වර්ධනය වන ලෙසට ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පහත සඳහන් උපදෙස් කෙරෙහි අවධානය යොමු කරන්න.

- දේශන ක්‍රමයෙන් බැහැර ව සැම විට ම ශිෂ්‍යයන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා යොමු කරන්න.
- ඒ සඳහා හැකි සැම විට ම නිපුණතා මට්ටමට අදාළ ව පැති කිහිපයක් එසේස් ශිෂ්‍යයන් ගෙවීමෙන් සඳහා යොමු කරන්න.
- ඒ මගින් සිසුන් තුළ වින්තන කුසලතා, සමාජ කුසලතා හා පොද්ගලික කුසලතා වර්ධනය සඳහා සැලසුම් කර ක්‍රියාත්මක කරන්න.
- ඒ සඳහා සැම විට ම ඒ ඒ නිපුණතා මට්ටම සඳහා උච්ච තුම්බිම් උපයෝගී කරන්න.
- එසේ ම ඒ ඒ නිපුණතා මට්ටම විෂය හැකියා මෙන් ම පොදු හැකියා වර්ධනය වන ලෙස සැලසුම් කරන්න.
- ක්‍රියාකාරකම සැලසුම් කිරීමේදී තම පාසල්, ප්‍රමේණයේ අවශ්‍යතා මෙන් ම රටේ අවශ්‍යතා කෙරෙහි ද සැලකිලිමත් වන්න.
- ගුණාත්මක යෙදුවුම් අවශ්‍ය සැම විට ම ඒවා නොමැති නම් ආදේශක උපකරණ සකසා ගන්න.
- ක්‍රියාකාරකම සැලසුම් කිරීමේදී ඒ ඒ ග්‍රේනීයට අදාළ පෙළ පොත්, මිට පෙර හාවිත කළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ හා මලු ස්ථිබා, නෙවිබෝල් , පාපන්දු ස්ථිබාවලට අත්වැලක් හා වෙනත් පතපොත පරිඹිලනය කරන්න.
- ක්‍රියාකාරකම අතරතුර සැම විට ම ප්‍රතිපෙශ්‍යතා හා ඉදිරිපෙශ්‍යතා ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන්න.
- ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල දී සාමාන්‍යයෙන් ගාරීරික අධ්‍යාපන පාඨමත අන්තර්ගත සියලු කොටස් ක්‍රියාත්මක කිරීමට උත්සුක වන්න.

පලමු වන වාරය
නිපුණතා, නිපුණතා මට්ටම හා කාලච්‍රණය

නිපුණතා	නිපුණතා මට්ටම	කාලච්‍රණය
1.0 සෞඛ්‍යවත් සමාජයක් ගොඩනැගීමට දායක වෙයි.	1.1 සමාජය සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීමට දායක වෙයි.	05
2.0 සෞඛ්‍යවත් ජීවිතයක් සඳහා මානව අවශ්‍යතා සපුරා ගනියි.	2.1 ආත්ම සාක්ෂාත්කරණය සඳහා පෙළරුණය ගොඩනගා ගනියි.	02
3.0 සෞඛ්‍යවත් ජීවිතයක් ගත කිරීම සඳහා නිවැරදි ඉරියවු පුදර්ශනය කරයි.	3.1 කාරීරික ඉරියවුවල වැරදි පිළිබඳ විමසිලිමත් වෙමින් නිවැරදි ඉරියවු පවත්වා ගනියි.	02
4.0 ක්‍රිඩාවල හා එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙමින් විවේකය එලදායී ලෙස ගත කරයි.	4.1 සංවිධානාත්මක ක්‍රිඩා හා එළිමහන් ක්‍රියාකාරකම් වර්ගිකරණය කරයි. 4.5 දැක්ෂතා නිවැරදි ව හාවිත කරමින් වොලිබෝල් ක්‍රිඩාවේ තිරත වෙයි.	01 03
	4.6 දක්ෂතා නිවැරදි ව හාවිත කරමින් තෙව්බෝල් ක්‍රිඩාවේ තිරත වෙයි.	03

නිපුණතාව 1.0	: සෞඛ්‍යවත් සමාජයක් ගොඩනැගීමට දායක වෙයි.
නිපුණතා මට්ටම 1.1	: සමාජීය සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීමට දායක වෙයි.
කාල පරිච්ඡේද	: 05 දි.
ඉගෙනුම් පල	<ul style="list-style-type: none"> • සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධන සංකල්පය පැහැදිලි කරයි. • තම පුරේශයේ සෞඛ්‍ය ගැටලු පෙළ ගස්වයි. • සෞඛ්‍ය ගැටලුවලට බලපාන හේතු හඳුනා ගනිමින් ඒවා අවම කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරයි. • සමාජීය සෞඛ්‍යය ජය ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රමේණ හාවිත කරන ආකාරය පැහැදිලි කරයි. • සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වාසි පෙළ ගස්වයි. • සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා තමාට දායක විය හැකි ආකාරය ප්‍රකාශ කරයි.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01:
- ඇමුණුම 1.1.1 හි ඇති සිද්ධිය සිපුන්ට ඉදිරිපත් කරන්න.
 - සිද්ධියේ කථා නායිකාවට මූහුණ දීමට සිදු වූ අත්දැකීම මොනවා දැයි සිපුන් ගෙන් විමසන්න.
 - පහත සඳහන් කරුණු මතු වන සේ සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - මෙම සිද්ධියෙන් පරිසර දූෂණය පිළිබඳව කියුවන බව
 - සමාජයේ යහපැවැත්මට පරිසරය වැශිතත් වන බව
 - වාසු, ජල, භූමි, ගබඳ, කාර්මික දූෂණය පරිසරයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලු ලෙස දක්විය හැකි බව
 - මත් ද්‍රව්‍ය හා දුම්වැටි හාවිතය ද, පරිසර දූෂණයට හේතු වන බව
 - පරිසර දූෂණය මිනිසා ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහිමට හේතු වන බව
- පියවර 02
- ඉහත සිද්ධියට අනුව හඳුනා ගත් සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් වගකීව යුතු අය පිළිබඳ සිපුන් ගෙන් විමසන්න.
 - පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට ප්‍රධාන හේතුව මිනිසා ගේ නොසැලැකිලිමත් ක්‍රියා කළාපය බව
 - මිට අමතර ව ස්වාභාවික සංසිද්ධි ද සමාජ සෞඛ්‍යය කෙරෙහි බලපාන බව (සුනාමි / ගංවතුර / නියග)
 - මිනිසාට පරිසරයෙන් පරිබාහිර ව ජ්වත් විය නොහැකි බව
 - පරිසර සමත්ලිතතාව බිඳ වැටීම පුද්ගල සෞඛ්‍යය කෙරෙහි බලපැමි ඇති කරන බව
 - පුද්ගල සෞඛ්‍යය පිරිහිම සමාජීය සෞඛ්‍යය පිරිහිමටත්, සමාජීය සෞඛ්‍යය පිරිහිම පිරිහිමටත්, හේතු වන බව
 - සමාජීය සෞඛ්‍යය යහපත් ව පවත්වා ගැනීම සැම පුද්ගලයකු ගේ ම වගකීමක් බව

- පියවර 03**
- සමාජීය සෞඛ්‍යය යහපත් ව පවත්වා ගැනීම සඳහා වැදගත් වන පහත සඳහන් තොරතුරු සාකච්ඡා කරන්න.
 - සමාජය යනු එක් පුද්ගලයකට වැඩි සංඛ්‍යාවක් ජ්වත් වන්නා වූ සේවානයක් හෝ පරිසරයක් හෝ වේ.
 - තමා අවට සිටින පුද්ගලයන් සේවාන, පරිසරය සමාජයට අයත් බව
 - එක ම සමාජයක් තුළ විවිධ වයස් කාණ්ඩ, විවිධ ආර්ථික තත්ත්ව සහ විවිධ රැකියා කරන පුද්ගලයන් සිටින බව
 - එලදායී ලෙස ජ්වත් වීමට කායික, මානසික, ආධ්‍යාත්මික සහ සමාජීය සුවතාව වැදගත් වන බව

සමාජය සෞඛ්‍යය යනු අන්තර්පුද්ගල සබඳතා ප්‍රමාණාත්මක ව හා ගුණාත්මක ලෙසත්, අවට පරිසරය සම්බුද්ධිත ලෙසත්, පවත්වා ගැනීම යි.

- සමාජීය සෞඛ්‍යය යහපත් ව පවත්වා ගැනීම සඳහා පහත සඳහන් කරුණු හේතු වේ.
 - පුද්ගල ක්‍රියා කළාපය
 - පරිසර සංවේදිතාව
 - නීතිගරුක බව
- සුදුසු පරිදි සිසු ක්‍රීඩා දෙකක් සකසා පහත මාත්‍රකා ලබා දී රට අදාළ ව කරුණු ගොනු කිරීමට උපදෙස් දෙන්න.
- අන්තර්පුද්ගල සබඳතාවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවහි වැදගත්කම
- අවට පරිසරයේ සම්බුද්ධිතකාවට බලපාන සාධක
- ක්‍රියාකාරකම් අතරතුර, ප්‍රතිපෝෂණ හා ඉදිරිපෝෂණ ලබා දෙන්න.
- සිසු අනාවරණ අගයමින් පහත සඳහන් කරුණු මතු වන සේ සාකච්ඡාවක් මෙහෙයුවන්න.
- අන්තර්පුද්ගල සබඳතා ප්‍රමාණාත්මක ව පවත්වා ගැනීම නිසා
 - අැසුර වැඩි වීම
 - දැනුම බෙදා හදා ගැනීම
 - තනිකම මග හැරීම
 - සහායක කාණ්ඩ මග තොහැරීම
 - ආරක්ෂාව වැඩි වීම
 - සන්නිවේදන කුසලතා සංවර්ධනය
 - තිරණ ගැනීමේ දී සහාය ලැබේම යනාදිය සිදු වන බව
- අන්තර්පුද්ගල සබඳතා ගුණාත්මක ව පවත්වා ගැනීම නිසා
 - තිවැශිත ක්‍රීඩා අැසුර
 - සදාවාර සංවර්ධනය
 - යහපත් සිතිවිලි වර්ධනය
 - සමාජ විරෝධ ක්‍රියාවලින් වැළැකීම

- ආගමික කටයුතුවලට යොමු වීම
- සමාජ සූහසාධනයට යොමු වීම ආදිය සිදු වන බව
- පරිසර සමතුලිතකාවට බලපාන සාධක ලෙස
- කාර්මික විෂ්ලවය
- යන්ත්‍රසුත්‍ර හාවිතය
- ගස්කොළන් කැපීම
- පරිසර දූෂණය
- ස්වාභාවික ආපදා (නායෝම්, සුනාම්, ගංවතුර.) දැක්විය හැකි බව.

- පියවර 04 :**
- පෙර දැනුම ඇසුරින් සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු කුමක් දැයි සිසුන් ගෙන් විමසන්න.
 - සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු 'තමා ගේත්, ප්‍රජාවේත්, සෞඛ්‍ය ගැටුලු අවම කිරීම සඳහා ස්වයා හැකියා ඇති අය බවට බලවන්තකරණය වීම' බව සාකච්ඡා කරන්න.
 - සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු 'සමාජීය සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කර ගැනීම හා පාලනය කිරීමට තමා තුළ ඇති හැකියාව' බව සාකච්ඡා කරන්න.
 - සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනයට ඇති බාධා/ගැටුලු පිළිබඳ සිසුන් සමග සාකච්ඡා කරන්න.
 - සිසුන් කණ්ඩායම් හතරකට බෙදන්න.
 - තම කණ්ඩායමට ලබා දෙන ගැටුලුවලට අදාළ ව පහත සටහන අනුව තොරතුරු රස් කිරීමට උපදෙස් ලබා දෙන්න.

කණ්ඩායම	ගැටුව	හේතු	වෙනස් කිරීමේ යෝජනය
1.	• වායු දූෂණය		
	• බොෂ වන රෝග		
2.	• ජල දූෂණය		
	• මත් ද්‍රව්‍ය හා දුම්වැටි		
3.	• භූමි දූෂණය		
	• අනතුරු		
4.	• ගබ්ද දූෂණය		
	• අපවාර, අපයෝජනය, හිංසනය		

- සිසු අනාවරණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.
- ඒවා අගයමින් ඇමුණුම 1.1.2 හි තොරතුරු ඇසුරින් සමාලෝචනයක නිරත වන්න.

- පියවර 05**
- සිසුන්ගේ පෙර දැනුම විමසමින් පහත සඳහන් සෞඛ්‍ය ප්‍රවර්ධනයේ අත්‍යවශ්‍ය අංග පහ සිහිපත් කරන්න.
 - සෞඛ්‍යවත් ප්‍රතිපත්ති
 - දැනුම හා කුසලතා සංවර්ධනය
 - සෞඛ්‍යයට හිතකර පරිසරය
 - ප්‍රජා සහභාගිත්වය
 - සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය
 - සිසුන් කණ්ඩායම් පහකට බෙදා සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රමේණ පහ බෙදා දෙන්න.
 - තම කණ්ඩායමට ලැබෙන මාතාකාව ඔස්සේ සමාජයේ (ගම/නගරය) සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පෙළ ගැස්වීමට උපදෙස් දෙන්න.
 - ක්‍රියාකාරකම අතරතුර ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
 - සිසු අනාවරණ අගයමින් ඇමුණුම 1.1.3 හි ඇතුළත් තොරතුරු සාකච්ඡා කරන්න.
 - ගම, නගරය වැනි කුඩා ඒකකයක ක්‍රියාත්මක කරන ලද ඉහත ක්‍රියාවලිය සමස්ත රටෙහි ම/සමාජයෙහි ම සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා හේතු වන බව සාකච්ඡා කරන්න.
- පියවර 06**
- සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා තමාට දායක විය හැකි අයුරු පහත සඳහන් කරුණු පදනම් කර ගනීමින් සාකච්ඡා කරන්න.
 - ගමේ/නගරයේ හඳුනා ගත් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩිපිළිවෙළ සඳහා දායක විය යුතු බව
 - ප්‍රතිපත්තිවලට අනුගත වීම
 - දැනුම සහ කුසලතා ලබා දීමට හා ලබා ගැනීමට දායක වීම
 - සෞඛ්‍යවත් පරිසරයක් ගොඩනැගීමට කොටස් කරුවකු වීම
 - සෞඛ්‍යවත් ප්‍රජා කාර්ය සඳහා දායකත්වය ලබා දීම
 - සෞඛ්‍ය සේවා ලබා දීමට සහාය වීම
 - සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනයේ දී පහත අංග කෙරෙහි අවධානය යොමු විය යුතු බව
 - ආත්මාරුපකාම් බව වෙනුවට පරාරුපකාම් වීම
 - සේවය තීරණ වෙනුවට කණ්ඩායම් තීරණ ගැනීම
 - තනි ව ජීවත් වීම වෙනුවට සමාජයිලි වීම
 - සමාජයක සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා සැම පුද්ගලයකු ගේ ම සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදු වීම වැදගත් වන බව
- පියවර 07**
- සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදු වූ සමාජයක ඇති වාස සිසුන් ගෙන් විමසන්න.
 - සිසු පිළිතුරු අගයමින් පහත සඳහන් කරුණු සාකච්ඡා කරන්න.
 - ආකර්ෂණීය පරිසරයක් ගොඩනැගීම
 - බේංගු වැනි රෝග ප්‍රවණතා අවම වීම

- ගස්වැල් වැවීම නිසා හිරු රුම්මිය අවම වීම
- සතුටින් ජ්‍වත් විය හැකි පරිසරයක් ඇති වීම
- සමාජ සබඳතා පූජාල් වීම
- ආර්ථික වාසි ලැබීම
- ගැටුම් අවම වීම
- සෞඛ්‍යය සඳහා වැය වන වියදම අඩු වීම
- යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනැගීම
- පුද්ගල ක්‍රියාකාලීන බව වැඩි වීම
- කාලය එලදායී ව හා උපරිම ලෙස ප්‍රයෝගනයට ගත හැකි වීම
- ජීවිතයේ ගුණාත්මක බව ඉහළ යාම

මුළුක වදන් සංකල්ප : • වායු දූෂණය, ජල දූෂණය, භූමි දූෂණය, ගබඳ දූෂණය, සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනය

ගුණාත්මක යෙදුම් : • තොරතුරු පත්‍රිකා සහ පිවිසුම් පත්‍රිකාව

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනය පැහැදිලි කිරීම අගයන්න.
- වර්තමාන සමාජයේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ තොරතුරු අනාවරණය අගයන්න.
- සමාජයීය සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන ආකාරය නියමිත ප්‍රවේශ අනුව ඉදිරිපත් කිරීම අගයන්න.
- සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වාසි පැහැදිලි කිරීම අගයන්න.
- කණ්ඩායම් කුසලතා, තායකත්වය, අනුගාමිකත්වය, කාල කළමනාකරණය සැලසුම් සහගත බව ආදි කුසලතා අගයන්න.

අැමූණුම 1.1.1

පිවිසුම් පත්‍රිකාව

ගමේ පාසලින් උසස් පෙළ හැදැරීම සඳහා සහනි තගරයේ පාසලකට ඇතුළත් ඩ්‍රිවා ය. තගරයට තුදුරින් තිවසක නවාතැන් ගත් ඇය පාසලට පැමිණියේ බස් රියෙනි. සුපුරුදු පරිදි පාසල නිම වීමෙන් පසු බස් නැවතුම පොලට ගිය සහනි බසයක් පැමිණෙන තෙක් මග බලා සිටියා ය. එක් වර ම ඇය ගේ නෙත ගැටුණේ අසල බල්ලන් විසින් විසිරුවා දමන ලද කුණු ගොඩකි. රට විකක් තුදුරින් කසල වර්ග කොට දුම්ම සඳහා සකස් කළ බදුන් තුනක් ද ඇති බව සහනි දුටුවා ය. මිනිසුන් මොන තරම් නොයැලැකිලිමත් දැයි ඇයට සිතිණි. මග දෙපස කාණු පද්ධතිය කැඩී බිඳී ගොස් ඇති බැවින් අපිරිසිදු ජලය පාර දිගේ ගලා යන හැටි ද සහනි බලා සිටියේ පිළිකුලින් යුතු ව ය. පාසල නිම වීමත් සමග ම මාර්ගයේ දැඩි කළබලකාරී බවක් දක්නට ලැබේ. පාසල් ලමයින් ගෙන් මෙන් ම වාහනවලින් ද මාර්ගයේ තදබදයක් ඇති විය. ඒ අතර ම තගරයේ කුණු පටවා ගත් ලොරිය ද වාහන පෝලිමට එක් විය. එයින් වහනය වූ දුර්ගන්ධය ඉවසා ගැනීමට නොහැකි වූ සහනි ලේන්සුව ගෙන නාසය වසා ගත්තා ය. වාහනවලින් පිට වූ කළ දුමාරය, පාසල අසල තිබෙන කර්මාන්ත ගාලාවෙන් පිටවන කළ දුමාරයට නොදෙවෙනි ය. සහනි තමා හැදි සිටි සුදු ගුවුම දෙස ඕනෑකමින් බැලුවා ය. වාහන තදබදයට හසු වූ පොද්ගලික බස් රියැදුරන්ට ඉවසිල්ලක් නැත. නො නවත්වා ම බස් රියේ නලා ගබා කරමින් ඔවුනු මාර්ගයේ ඉඩ ඉල්ලති. සේමාකාරී නලා ගබා දෙසවන් බිහිර කරවන සුපුරු ය. ගමේ පරිසරය මොන තරම් සුන්දර දැයි සහනි තනි ව ම සිතුවා ය.

තොරතුරු පත්‍රිකාව

ගැටුම්	හේතු	වෙනස් කිරීමේ යෝජනය
වායු දූෂණය වායු ගෝලයේ සංයුතිය වෙනස් විමෙන් සමතුලිත බව බැං වැටීම වායු දූෂණය ලෙස හැඳින්වේ.	<ul style="list-style-type: none"> ගල් අගුරු, ස්වාභාවික ව ගැස් වැනි ඉන්ධන දහනයෙන් හා කර්මාන්ත්‍යාලාවලින් පිට කරන විවිධ වායු වර්ග අධික වෙශයෙන් හා ඉතා ඉහළින් ගමන් කරන සුපර් සොනික් යානා හා රෝකට් යානා ආදියෙන් පිට වන විෂ වායු යිතකරණ භාවිතයේ දී වානයට එක් වන ක්ලෝරෝශ්ලෝවෝරො කාබන් (CFC) වායුව ගොඩ ගැසුණු කුණු කසලවලින් පිට වන අපවිතු වූ මුදල හමන වායු වර්ග ගස්කොලන් කැපීම වාහනවලින් පිට වන දුම් දුම්පානය නීති නොපිළිපැදිම නීති නොපිළිපැදිම 	<ul style="list-style-type: none"> දිරාපත් වන ද්‍රව්‍ය පිළිස්සීමට හාජනය නො කර කොමිපොස්ට් පොහොර සැදීම දිරාපත් නොවන ද්‍රව්‍ය ප්‍රතිවත්තිකරණය කසල කළමනාකරණය සඳහා 3R හාවිතය (Reduce, Reuse, Recycle) ක්මවත් ව අපද්‍රව්‍ය බැහැර කිරීම හා ඒවායින් පොහොර නිපදවීම කර්මාන්ත්‍යාලාවල දුම් පිට කිරීම සඳහා ඇති කුවුල ඉහළින් තැබීම CFCවලින් නිඛහස් යිතකරණ භාවිතය දුම් පානයට විරුද්ධ වීම නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම
ඡල දූෂණය ඡල දූෂණය යනු ඡලය භාවිතයට ගත නො හැකි අයුරින් හෝ කිසියම් ද්‍රව්‍යක් එක් විමෙන් හෝ ඡලයේ ස්වභාවය තුළුදු තත්ත්වයකට පත් විම ලෙස හැඳින්වේ.	<ul style="list-style-type: none"> ඡලය එක තැන පල්වීම ඡලයට අපද්‍රව්‍ය එක් වීම (නිවෙස්වල/ කර්මාන්ත ගාලාවල අපද්‍රව්‍ය ගංග ඇලදාළවලට දැමීම) රෝග කාරක ජීවීන් එකතු වීම විෂ සහිත ලේඛන එකතු වීම පලිබේද නාගක එකතු වීම කෘතිම අකාබනික රසායනික ද්‍රව්‍ය එකතු වීම ඉහළ ඡලාධාර ප්‍රදේශවල වන වගා විනාශ වීම ඡල මුලාගුය විනාශ වන ලෙස වන විනාශය ඡල පෝෂක ප්‍රදේශ විනාශ වීම නළ ලින් සැදීම ගංග දෙපස වැළි ගොඩ දුමීම භූනු ගල් කැඩීම සතුන් නැවීම/ වාහන සේදීම ගංචුර /ඡල ගැලීම 	<ul style="list-style-type: none"> අපද්‍රව්‍ය ඡලයට එකතු කිරීම වෙනුවට 3R කම අනුගමනය කිරීම ඡලය බැස යාමේ කාණු පද්ධති සකස් කිරීම පලිබේද නාගක/කෘමි නාගක යෙදීම වෙනුවට ස්වභාවික ද්‍රව්‍ය භාවිතය කෘමි වග ප්‍රවලිත කිරීම ඡල නළ මගින් ඡලය බෙදා හැරීමේ ක්ම ප්‍රවලිත කිරීම ගංග, ඇලදාළ නඩත්තු කිරීම හා ආරක්ෂා ක්ම යෙදීම ඡලය එක්තැන පල් වීම වැළැක්වීම ප්‍රධාන ඡල මුලාගු (ගංග ඇල දෙළ) ආශ්‍රිතව සේදීම නොකිරීම.

ගැටුව	හේතු	වෙනස් කිරීමේ යෝජනය
භූමි දූෂණය භූමියේ ස්වාභාවික තත්ත්වය වෙනස් වී භූමිය පරිහරණයට ගැනීමට නොහැකි තත්ත්වයට පත් වීම භූමි දූෂණය ලෙස හැඳින්වේ.	<ul style="list-style-type: none"> කාලිකාර්මික කටයුතුවල දී කාලිකාර්මික රසායනික ද්‍රව්‍ය බහුල වශයෙන් යොදා ගැනීම වන විනාශය අකුමවත් ලෙස වගා කටයුතු සඳහා භූමිය හාවිතයට ගැනීම සැලසුම් සහගත ව ඉදි කිරීම කටයුතු සිදු නො කිරීම (අකුමවත් ඉදි කිරීම) සත්ත්ව පාලන /ගොවීපොළවල අකුමවත් පැවැත්ම භූමිකම්පා, සුනාම්, සුමිසුල් 	<ul style="list-style-type: none"> කාබනික පොහොර කාලිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීම සතුන් ඇති කිරීමේ නිසි කුම හාවිතය කාම් නායක ප්‍රමිතියකින් යුත්ත ව හාවිත කිරීම නිසි ප්‍රමිතියකින් යුත්ත ව ගොඩනැගිලි ඉදි කිරීම ගස්කොලන් නිසි පරිදි වැවීම
ගබිද දූෂණය මිනිසා ගේ කනට දුරිය නොහැකි තීවතාවකින් යුතු ගබිද නිකුත් වීම ගබිද දූෂණය ලෙස හැඳින්වේ	<ul style="list-style-type: none"> කරමාන්තගාලා, රථවාහන, යුම්බිය, ගුවන් යානා ආදියෙන් නිකුත් වන ගබිද ගබිද විකාශන යන්තු වැඩි ධාරිතාවකින් හාවිතය බෝම්බ පිපිරීම ගුවන් විදුලිය වැඩි ගබිදයෙන් හාවිතය 	<ul style="list-style-type: none"> ගබිදය ඉහළ අභසට යැවීමට කටයුතු කිරීම (කරමාන්ත ගාලා) රථවාහනවල අනවශ්‍ය ලෙස ගබිද ඇතුළත් යන්තු / උපකරණ සවි කිරීම වැළැක්වීම අවශ්‍ය අවස්ථාවල දී පමණක් ගබිද විකාශන යන්තු හාවිතය අවශ්‍යතාවට අනුව ගුවන්විදුලි යන්තුවල හඩ පාලනය
බෝ වන රෝග ආසාදිත රෝගීයකුගෙන් පිටවන රෝග කාරක වෙනත් පුද්ගලයකුගේ සිරුර තුළට සාපුරුව හෝ වක්‍රාකාරව ඇතුළුවේ මගින් එම පුද්ගලයාට අදාළ රෝගය ඇතිවන්නේ නම් එවැනි වූ රෝග බෝවන රෝග ලෙස හැඳින්වේ.	<ul style="list-style-type: none"> නිසි ලෙස ප්‍රතිශක්තිකරණ ලබා නො නිවීම කසල කළමනාකරණ කුම අනුගමනය නොකිරීම අවම පුද්ගල ස්වස්ථානා පුරුදු සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නො වීම සැලසුම්කින් තොර ඉදි කිරීම (නිවෙස් අසල කරමාන්ත ගාලා) කරමාන්ත ගාලාවලින් පිට වන අපද්‍රව්‍ය හා විෂ වායු නිවාස අතර පරතරය ප්‍රමාණවත් නොවීම 	<ul style="list-style-type: none"> කසල බැහැර කිරීමේ කුම හඳුන්වා දීම හා නියාමනය 'සුව සහන' සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම පුද්ගල ස්වස්ථානා පුරුදු ප්‍රවර්ධනය කිරීම පාසල, නිවස, පොදු ස්ථානවල ඉහළ ස්වස්ථානා සඳහා පහසුකම් සැපයීම නිසි ප්‍රමිතියකින් ගොඩනැගිලි ඉදි කිරීම
දුම්වැටි සහ මත්දුව්‍ය	<ul style="list-style-type: none"> මාධ්‍ය ප්‍රවාරණ සහ වෙනත් ප්‍රවාරණ අවස්ථා නිති ගැඹු නොවීම නිවැරදි ව දැනුම්වත් නොවීම නිරණ ගැනීම, විශ්ලේෂණය වැනි නිපුණතා සංවර්ධනය නොවීම 	<ul style="list-style-type: none"> පාසල් අසල, දුම්වැටි, මද්‍යසාර අලෙවිය තහනම් කිරීම පොදු ස්ථානවල හාවිතය තහනම් කිරීම, හා දඩුවම් ලබා දීම මාධ්‍ය ප්‍රවාරණය තහනම් කිරීම සිසු/ප්‍රජා නිපුණතා සංවර්ධනය නිවැරදි තොරතුරු ලබා දීම ප්‍රවර්ධනය කිරීම

ගැටුපෑ	හේතු	වෙනස් කිරීමේ යෝජනය
අනතුරු	<ul style="list-style-type: none"> නිවැරදි ක්‍රම අනුගමනය නො කිරීම ආරක්ෂිත උපකරණ නොපැලැදීම පරිසරය පවිතු නොකිරීම නීතිගැළු නොවීම අනාරක්ෂිත ස්ථාන නොසැලැකිලිමත් කම සහ නො දැනුම්වත් බව 	<ul style="list-style-type: none"> ආරක්ෂිත උපකරණ පැලැදීම අනිවාර්ය කිරීම පරිසරය නිසි ලෙස නඩත්තු කිරීමේ ක්‍රම යෙදීම නීතිය ක්‍රියාත්මක කිරීම හා දැඩුවම් ලබා දීම ප්‍රජා දැනුම්වත් කිරීම් නීතිගැළු වීම

අහිතකර බලපෑම

වායු දූෂණය	ජල දූෂණය	හුම් දූෂණය
<ul style="list-style-type: none"> ඡ්‍යෙවසන පද්ධතිය ආශ්‍රිත රෝග සැදීම වර්ම රෝග සැදීම පිළිකා රෝග සැදීම 	<ul style="list-style-type: none"> ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග කොලරාව, පාවනය වැනි රෝග ආසාන්මිකතා ඇති වීම මුදුරුවන් ගෙන් බෝ වන රෝග ඇති වීම වර්ම රෝග ඇති වීම 	<ul style="list-style-type: none"> මැසි මුදුරුවන් බෝ වීම හා රෝග බෝ වීම පසේ සාරවත් බව අඩු වීම නාය යාම අහිතකර පාරිසරික තත්ත්ව ඇති වීම
ගබඳ දූෂණය	බෝ වන රෝග	අනතුරු
<ul style="list-style-type: none"> පරිසරයේ නිසංසල බවට හානි වීම අසහනකාරී තත්ත්ව මතු වීම ඇසීමේ දේශ සහ ගුවණකාධ ඇති වීම 	<ul style="list-style-type: none"> වසංගත රෝග පැනිරීම ජීවිතයේ ගුණාත්මක බව අඩු වීම ගුම දායකත්වය අවම වීම නිෂ්පාදන පහළ වැටීම 	<ul style="list-style-type: none"> රෝගාබාධ ඇති වීම බිය ජනිත වීම ආරක්ෂාව පිළිබඳ ගැටුපෑ ඇති වීම ආර්ථික අපහසුතා ඇති වීම මානසික පිඩිනය

අැමූණුම 1.1.3

තොරතුරු පත්‍රිකාව

සෞඛ්‍ය ප්‍රචරණය අංග - ගම/නගරය/සමාජය සඳහා යොදා ගත හැකි ආකාර

ක්ෂේත්‍රය	කළ හැකි දේ
සෞඛ්‍ය ප්‍රතිපත්ති	<ul style="list-style-type: none"> නිවසේ /පාසලේ /ආයතනයේ /ගමමානයේ කසල වර්ගීකරණය කිරීම හා ඒවා වෙන් කොට එක් රස් කිරීම කොමිෂෝස්ට් පොහොර බැරල් හාවිතය සැම නිවසක ම වැනි ජල ටැකි හාවිතය අනිවාර්ය කිරීම දුම්වැටි විකිණීමෙන් වැළැකීම විවිධ ආගමවල සුවිශේෂ දිනවල දී ගමේ/නගරයේ ආගමික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම ගෙවනු වගාව සඳහා කාබනික පොහොර පමණක් යෙදීම වහලවලට ඇස්බැස්ටස් හාවිත නො කිරීම රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජල මුලාගුය ආරක්ෂා කිරීම
සෞඛ්‍යය පිළිබඳ දැනුම සහ කුසලතා සංවර්ධනය	<ul style="list-style-type: none"> පාසලේ /ආයතනයේ ගමෙහි සෞඛ්‍ය ප්‍රචරණ සම්ති පිහිටුවීම හා ක්‍රියාත්මක කිරීම සෞඛ්‍යවත් පැවැත්මට අදාළ කටයුතු පිළිබඳ ව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් මාසික ව ක්‍රියාත්මක කිරීම සෞඛ්‍යාරක්ෂිත ආභාර සකස් කිරීම වැනි ක්‍රම පිළිබඳ පුහුණු කිරීම ව්‍යායාම් ක්‍රම හඳුන්වා දීම
සෞඛ්‍යයට හිතකර පරිසරයක් ඇති කිරීම	<ul style="list-style-type: none"> සෙල්ලම් කිරීමට/ ඇවිදීමට/ ව්‍යායාම් කිරීමට ස්ථාන සකස් කිරීම කසල ප්‍රතිව්‍යුතුකරණ ක්‍රම ක්‍රියාත්මක කිරීම තම පුදේශයේ ජල හා සනීපාරක්ෂක ක්‍රම පිළිබඳ අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම ගස්කොළන් නිසි පරිදි වැවීම (ප්‍රධාන පාරවල් අසල විශාල ගස් සිටුවීම මගින් සෙවණ ලබා ගැනීම) කාණු පද්ධති සකස් කිරීම හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම සකස් කිරීම ක්‍රිඩා පහසුකම් ඇති කිරීම රසායනික පොහොර වර්ග කෘෂි කටයුතු සඳහා හාවිත නො කිරීම
ප්‍රජා දායකත්වය	<ul style="list-style-type: none"> ශුමදාන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය සම්බන්ධ ආයතනවල සහාය ලබා ගැනීම සෞඛ්‍ය කැඳවුරු පැවැත්වීම රෝග මරුදාන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම

ක්ෂේත්‍රය	කළ හැකි දේ
සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය	<ul style="list-style-type: none"> මාසික සෞඛ්‍ය සායන පැවැත්වීම (සෞඛ්‍ය වෙළඳ නිලධාරී කාර්යාලයය හා ඒකාබද්ධ ව) ප්‍රාදේශීය සභාව හා ඒකාබද්ධ ව විවිධ කසල වර්ග එක් රස් කිරීමේ දින යොදා ගැනීම ආන්තරායකර ඔංශද පාලක මණ්ඩලය වැනි ආයතන මගින් මත් ද්‍රව්‍ය හා දුම්වැට්ටිවල ආදිනව පිළිබඳව දැනුම්වත් කිරීම හා පූනරුත්ථාපන පහසුකම් ලබා දීම ප්‍රදේශයේ හෙළුජනාගාර/අලෙවිසල් ආස්ථිත ව සෞඛ්‍යවත් ආහාර ප්‍රවර්ධනය කිරීම කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරන ලද ආහාර අලෙවිසල් ආරම්භ කිරීම තම ප්‍රදේශයේ නිෂ්පාදනය කරන ලද ආහාර එම ප්‍රදේශවල ම අලෙවි කිරීමට ස්ථාන ආරම්භ කිරීම

නිපුණතා මට්ටම 2.1 : ආත්ම සාක්ෂාත්කරණය සඳහා පොරුෂය ගොඩනගා ගනියි.

කාල පරිච්ඡේද : 02 සි.

- ඉගෙනුම පල** :
- 'ਆත්ම සාක්ෂාත්කරණය' පැහැදිලි කරයි.
 - ආත්ම සාක්ෂාත්කරණයෙහි වැදගත්කම ප්‍රකාශ කරයි.
 - ආත්ම සාක්ෂාත්කරණය සඳහා ඉලක්ක පිහිටුවා ගනිමින් කටයුතු කරයි.

ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01**
- පහත සඳහන් ප්‍රකාශය සිසුන්ට ඉදිරිපත් කරන්න.
 - 'අප තුළ පවත්නා නිරමාණයිලි කුසලතාවලින් සමාජයට උපරිම ලෙස සේවය කරමින් තාප්තිමත්, නිවැරදි හා සැනැසිලිදායක ජීවිතයක් ගත කිරීම'
 - මෙය අප නැම දෙනාගේ ම පොදු අනාගත බලාපොරොත්තුව බව සාකච්ඡා කරන්න.
 - සිසුන් ගේ අනාගත බලාපොරොත්තු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසමින් ඒ සියලුළක් ම මෙම පොදු ප්‍රකාශයෙහි ඇතුළත් වන ආකාරය පෙන්වා දෙන්න.
 - මෙය 'ਆත්ම සාක්ෂාත්කරණය' ලෙස හඳුන්වා දෙන්න.
 - ඇමුණුම 2.1.1හි ඇති ලැයිස්තුව සිසුන්ට ඉදිරිපත් කරන්න.
 - සිසුන් සමග සාකච්ඡා කරමින් ආත්ම සාක්ෂාත්කරණයට එගා වීම සඳහා ගොඩ නගා ගත යුතු ගුණාංගත්, බැහැර කළ යුතු ගුණාංගත්, එම ලැයිස්තුවෙන් තොරන්න.
 - ආත්ම සාක්ෂාත්කරණයට එගා වීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා පහත සඳහන් කරුණු ඔස්සේ තව යුරටත් සාකච්ඡා කරන්න.
 - සැම පුද්ගලයකු තුළ ම සුවිශේෂ හැකියා පවතින බව
 - එම සුවිශේෂ හැකියා ඔස්සේ කටයුතු කිරීමට ලැබෙන අවස්ථාවල දී අප නිරායාසයෙන් ම දක් සහ කාර්යක්ෂම පුද්ගලයන් ලෙස කැඳී පෙනෙන බව
 - දක් සහ කාර්යක්ෂම පුද්ගලයකු වීම බාහිර වශයෙන් සමාජය පිළිගැනීමට ද, අභ්‍යන්තර වශයෙන් තාප්තිමත් බව සහ අභ්‍යන්තර ඇති වීමට ද හේතු වන බව
 - රටක සිටින විවිධ හැකියා සහ කුසලතා ඇති පුද්ගලයන් සියලු දෙනා ඔවුනොවුන් ගේ දක්ෂතාවලට ගැලැපෙන පරිදි සේවා කිරීම රටක මනා සංවර්ධනයට හේතු වන බව
 - තම නිරමාණයිලි කුසලතාවලින් සමාජයට උපරිම ලෙස සේවය කරන තාප්තිමත් පුද්ගලයෙක් යහපත් ආකල්ප සහ ගුණධර්ම සහිත වේ නම්, ඔහු ආත්ම සාක්ෂාත්කරණයට එගා වී ඇති බව
 - අභ්‍යන්තර පටන් මේ දක්වා ආත්ම සාක්ෂාත්කරණයට එගා වී ඇතැළ යි සැලැකිය හැකි දහස් ගණනක් ප්‍රකට පුද්ගලයන් අතර නිදුස්න් කිහිපයක් ලෙස ආගමික ගාස්තාවරුන්, මහත්මා ගාන්ධී,

සියුටල්, තෙරේසා මවුතුමිය, ආතර් සි. ක්ලාක්, ආචාර්ය අමරදේව සූරින්, රැවින්ද්‍රනාත් තාගෝර්, ඒබුහම් ලින්කන් යන පුද්ගලයන් ඉදිරිපත් කළ හැකි බව

- පියවර 02 :**
- එමුමහන් හමුවක් සූදානම් කොට ඇමුණුම 2.1.2 හි ඇති නිර්මාණය සිසුන්ට ඉදිරිපත් කරන්න.
 - ඒ පිළිබඳ අදහස් විමසා බැලීමට, ගෙවීමෙනයට, සහ රස වින්දනයට අවස්ථාව දෙමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - සැම ගිහෙකුට ම එක ම වර්ගයේ කඩාසි සපයමින් පහත කරුණු ඇතුළත් වන පරිදි 'තව අවුරුදු තිහකින් මම' යන තේමාව ඔස්සේ නිර්මාණත්මක රවනයක් ලිවීමට සියලු ම සිසුන් යොමු කරන්න.
 - ජීවිතයට එලදායී ලෙස තමා ගේ හැකියා කළමනාකරණය කර ගත් ආකාරය
 - වඩවා ගත් යහුණු
 - අහියෝගවලට මුහුණ දුන් අයුරු
 - තමා විදින තෘප්තිය සහ සතුට
 - සියලු සිසුන්ගේ කඩාසි රස් කොට පොතක් වශයෙන් සකසන්න.
 - අන් අය ගේ නිර්මාණ ද කියවා රස විදීමට සිසුන්ට අවස්ථාව දෙන්න.
 - පහත සඳහන් කරුණු ඔස්සේ තව දුරටත් සාකච්ඡා කරන්න.
 - ජීවිතයට එලදායී ලෙස තමා ගේ හැකියා කළමනාකරණය කර ගැනීමෙන් තෘප්තිය සහ සතුට ඇති වන බව
 - තෘප්තිය සහ සතුට ආත්ම සාක්ෂාත්කරණය සඳහා පදනමක් වන බව
 - සාර්ථක ව අහියෝගවලට මුහුණ දීමත්, යහුණු සහිත වීමත්, ආදර්ශවත් පුරවැසියකු තුළ පවත්නා වටිනා ලක්ෂණ බව
 - පරිපූර්ණ පුද්ගලයකු වීමට ආත්ම සාක්ෂාත්කරණයට ලගා විය යුතු බව

මූලික වදන් සංකල්ප :

• ආත්ම සාක්ෂාත්කරණය

ගුණාත්මක යෙදුවුම් :

• ඇමුණුම 2.1.1 සහ 2.1.2

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- 'ආත්ම සාක්ෂාත්කරණය' ලගා කර ගත් පුද්ගලයකු ගේ ලක්ෂණ විමසන්න.
- සාමූහික ව සකස් කරන ලද පොතට ලබා දුන් දායකත්වය අගයන්න.
- ආත්ම සාක්ෂාත්කරණය සඳහා කළ හැකි දේ විමසන්න.

පුද්ගලයන් සතු විවිධ තුණාග

- . තමා ගේ දක්ෂතා, කුසලතා සමාජ සූහසිද්ධිය සඳහා යෙදුවීම
- . පවත්නා සම්පත්වලින් සැහීමට පත් වීම
- . යහපත්, විනයගරුක පුරවැසියකු ලෙස පිළිගැනීමට බඳුන් වීම
- . උපතුමයිලි ලෙස අනුන් ගේ සම්පත් පරිහරණය කිරීම
- . ප්‍රසිද්ධිය සඳහා විවිධ තුණා කරම්වල යෙදීම
- . යහපත් පුද්ගලයන් සමඟ සම්පෑ සම්බන්ධතා පැවැත්වීම
- . අනාරයන්ට ගරු කිරීම සහ සැලැකීම
- . උගත් ගිල්පයෙහි ප්‍රවීණයකු වීම
- . සුනමුෂ, ඉවසනසුලු සහ ආකම්පිත ස්වභාවය
- . සාපු ප්‍රතිපත්ති ඇති බව
- . උපරිම ලෙස සැප සම්පත් පරිභෝෂනය කිරීම
- . සාධාරණ ජ්වලෝපායයක් තිබීම
- . සහනයිලි පරිසරයක විසිම
- . ආදායමට සරිලන ලෙස දිවි පැවැත්ම සකසා ගැනීම

ආත්ම සාක්ෂාත්කරණයට එගා වූ පුද්ගලයකු ගේ සටහනක්...

මගේ ජ්විතය සොඳුරු ය, සැහැල්ලු ය, අරුත්බර ය.

දැනට මත් දිවි මගේ අඩකටත් වැඩි දුරක්

ගෙවා ඇත්තෙම්, දැවැන්ත අහියෝග මධ්‍යයෙහි...

එහෙත්...

මා වරදෙහි බදුන්නට, මා තවන්නට, මා මූලා කරන්නට,
කිසි විටෙක - කිසිවකුට නොහැකි විය.

එම් මා කුවුරු ද යන්න...

මට සොඳා දහම් දායාද කර ජුන් විහවාතා කවරේ ද යන්න...

මා නිවැරදි කර ගත යුතු ව තිබු දුබලතා මොනවා ද යන්න...

යොවුන් වියට එළැඹෙන්නටත් මත්තෙන්

මම මනා ව වත්‍ය ගෙන සිටි බැවිති.

එහෙයින් ම මම නිවැරදි වුත්, සැනැසිලිදායක වුත්, තෘප්තිකර වුත්,
ජ්විතයක් උරුම කර ගත්තෙම්.

මගේ දක්ෂතා පෙන්විය හැකි මෙහෙවරක් මම තෝරා ගතිම්.

එ නිසා ම හැම දා මත්... මා දුයට සේවය කළේ

දැඩි උද්දාමයකිනි, සතුවකිනි.

ගත වූ හැම දිනයක් ම මට අපුත් දිනක් ලෙස පෙනිණි.

මම තව නොබෝ දිනෙකින් සමු ගතිම් සේවයෙන්... විරයකු ලෙස.

මිනිසකු වශයෙන් මා ලබා ගත යුතු යැයි තීරණය කළ

සැම සම්පතක් ම ලබන්නට

මම ජ්විත ක්‍රියාදාමය මනා ව කළමනාකරණය කර ගතිම්.

මා වයසට ගොස් ඇතැයි සි, වරින්වර සිහියට තාගා ගන්නෙම්,
නීතර ම එය අමතක ව යන බැවිත්.

මගේ විහවාතා තව මත් තීවු ය, නැවුම් ය.

විග්‍රාමය... මට තවත් උදෙස්ගවත් යුගයක උදාවකි.

මගේ ජ්විතය සොඳුරු ය, සැහැල්ලු ය, අරුත්බර ය.

නිපුණතා 3.0 : සෞඛ්‍යවත් ත්වරිතයක් ගත කිරීම සඳහා නිවැරදි ඉරියටු ප්‍රදරුණය කරයි.

නිපුණතා මට්ටම 3.1 : ගාරිටික ඉරියටු වල වැරදි පිළිබඳ විමසිලිමත් වෙමින් නිවැරදි ඉරියටු පවත්වා ගනියි.

කාල පරිච්ඡේද : 02 සි.

- ඉගෙනුම් පල :**
- වැරදි ඉරියටු සඳහා බලපාන තත්ත්ව/සාධක නම් කරයි.
 - සංජානීය, පාරිසරික හා නිදන්ගත තත්ත්ව නිවැරදි ව අර්ථකථනය කරයි.
 - උපතේ දී හා පාරිසරික හේතු නිසා ඇති වන වැරදි ඉරියටු විස්තර කරයි.
 - වැරදි ඉරියටු කෙරෙහි බලපාන විවිධ හේතු පැහැදිලි කරයි.
 - වැරදි ඉරියටු නිවැරදි කර ගැනීමට ක්‍රියාකාරකම්වල නිරත වෙයි.
 - නිවැරදි ඉරියටු පිහිටුවා ගැනීම සඳහා යොමු වෙයි.
 - නිවැරදි ඉරියටු පවත්වා ගැනීම සඳහා අන් අය යොමු කරවයි.
 - වැරදි ඉරියටු පවතින්නේ නම් ඒ සඳහා ඇති ප්‍රතිරැත්තාවන මධ්‍යස්ථාන වෙත යොමු වෙයි.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලුසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01**
- පෙර දැනුම ඇසුරෙන් නිවැරදි ඉරියටු පිළිබඳ සිසුන්ගෙන් විමසන්න.
 - සිසු පිළිතුරු අගය කරමින් පහත සඳහන් කරුණු සාකච්ඡා කරන්න.
 - තමාගේ දෙනික කටයුතු අපහසුවකින් තොර ව, අඩු වෙහෙසකින් ඉටු කර ගැනීම පිණිස සිරුර නිවැරදි ව හැසිරවීම නිවැරදි ඉරියටු ලෙස හඳුන්වන බව
 - ඇවිදීම, දිවීම, වාඩි වීම, එස්වීම, ඇදීම, තල්ල කිරීම මෙන්ම විසි කිරීම වැනි ක්‍රියාකාරකම්වල දී නිවැරදි ඉරියටු පවත්වා ගැනීම වැදගත් වනවට
 - නිවැරදි ඉරියටු පවත්වා ගැනීමේ වාසි පහත සඳහන් පරිදි බව
 - ගක්තිය වැය වීම අවම වීම.
 - අඩු වෙහෙසකින් කටයුතු කළ හැකි වීම.
 - යෝග්‍යතාව පවත්වා ගත හැකි වීම.
 - මනා පෙනුම.
 - වේදනාකාරී තත්ත්වයන් අවම වීම.
 - අනතුරු අවම වීම.
 - නීරෝගී බව ඇති වීම.
 - පෙනු ලක්ෂණ දියුණුවීම.

- පියවර 02:**
- එදිනෙලා ජ්විතයේ දී වැරදි ඉරියටු හාවිත කරන අවස්ථා පිළිබඳ සිසුන්ගෙන් විමසන්න.
 - සිසු පිළිතුරු අයයෙහින් පහත කරුණු සාකච්ඡා කරන්න.
ඇවිදීම, දිවිම, වාචි වීම, තල්ල කිරීම, ඇදීම වැනි දෙනීක ක්‍රියාකාරකම්වල දී බොහෝ දෙනෙකු වැරදි ඉරියටු හාවිත කරන බව
 - වැරදි ඉරියටු ඇතිවීමට හේතු පහත සඳහන් පරිදි බව පෙන්වන දෙන්න
 - සංජානීය තත්ත්ව
 - පාරිසරික තත්ත්ව
 - සංජානීය ආබාධ සහ පාරිසරික තත්ත්ව දිර්ස කාලීනව හාවිතය නිසා නිදන්ගත තත්ත්ව ඇතිවේ.
 - මවගේ හෝ පියාගේ හෝ දෙපාර්ශ්වයේ හෝ එනම් පාරම්පරික ප්‍රවේශීය තත්ත්ව නිසා සිදුවන අසාමාන්‍යතා, සංජානීය හෙවත් ආරම්භ තත්ත්ව ලෙස හඳුන්වන බව පැහැදිලි කරන්න නිදසුන්
 - උපතින් පසු විටමින් ඩී උග්‍රතාව මත අස්ථී විකාත වීම හෙවත් රිකට්සියාව තත්ත්වය ඇති වීම
 - ඒ ඒ ජ්වන අවධිවල දී අත්‍යවශ්‍ය පෝෂකාංග නොලැබූම හා නොගැලුපෙන ඇදුම් පැලදුම්, උපකරණ හාවිතය මෙන් ම වැරදි අන්දමට උපකරණ හැසිරවීම නිසා පෙන්වුම් කරන අසාමාන්‍යතා පාරිසරික තත්ත්ව බව පැහැදිලි කරන්න.

නිදසුනක් ලෙස :-

- විටමින් ඩී උග්‍රතාව මත අස්ථී විකාත වීම හෙවත් රිකට්සියා තත්ත්වය ඇති වීම
 - කැල්සියම හා ප්‍රෝටීන උග්‍රතාව හේතුවෙන් අස්ථී ස්ථාවීම.
 - ඒ ඒ අවස්ථාවේ පහසුව සලකා අප විසින් දිර්ස කාලීන වශයෙන් සිදුකරගෙන යන වැරදි ඉරියටු නිසා ඇති වන අසාමාන්‍යතා නිදන්ගත තත්ත්ව වන බව.
- නිදසුනක් ලෙස :-** වැරදි හිද ගැනීම නිසා කොඳ ඇට පෙළෙහි අසාමාන්‍යතා සිදු වීම.

- පියවර 03:**
- උපතේ දී හා පාරිසරික හේතුන් මත ඇතිවන පහත තත්ත්ව නම් කරන්න.
 - ඔටු කුදය
 - පසු කුදය
 - පැති කුදය
 - කශේරුවේ විෂම පිහිටීම මත වන කුදුවීම

- පැතලි පිටිපස
 - බකල් දෙපා
 - පූටුවූ දැනහිස
 - ඉහත සඳහන් අසාමාන්‍යතා පිළිබඳ ව හා එම තත්ත්ව අවම කරවීමේ ක්‍රියාකාරකම් පිළිබඳ ව ඇමුණුම 3.1.1 ඉරු අත්වැල හි තොරතුරු ඇසුරින් සාකච්ඡා කරන්න.
- පියවර 04**
- ඉහත හඳුනාගත් විශේෂ අවස්ථා හැරුණු විට වැරදි ඉරියවූ සඳහා පහත කරුණු බලපාන බව සාකච්ඡාවක් ඇසුරින් සිසුන් දැනුවත් කරන්න.
 - දෙනික ව වැඩි කාර්යහාරයක් (over Load) සිදු කිරීම
 - ප්‍රමාණවත් විවේකයක් නොගැනීම.
 - අධිපෝෂණය හෝ මන්ද පෝෂණය
 - ප්‍රමාණවත් ව්‍යායාම නොකිරීම.
 - ප්‍රමාණවත් නින්ද නොලැබීම.
 - ගරීරයේ ඇතැම් කොටස්වලට අධික වෙහෙස ගෙනදෙන ක්‍රියාකාරකම් අඛණ්ඩ ව සිදු කිරීම.
 - වයසට සරිලන ගරීර බර පවත්වා නොගැනීම.
 - ඇස්වල හා කන්වල දුර්වලතා පැවතීම හා නිසි ප්‍රතිකාර නොගැනීම.
 - කුඩා කාලයේ ඇති වන රෝග සඳහා නිසි අවධානය යොමු නොකිරීම.
 - අස්ථීවල හා ජේඩිවල අසාමාන්‍ය වර්ධනය වීම නැතහොත් අවශ්‍ය මට්ටමට වර්ධනය නොවීම.
 - විත්තවේගිය අසම්බරනාව.
 - මානසික අසම්තුලිතතාව
 - නොගැලපෙන ඇසුම් හා පාවහන් පැලදීම.
 - වැරදි සහගත වූ මූලික ඉරියවූ පැවැත්වීම.
 - නුසුදුසු හාණ්ඩ හා උපකරණ හාවිත කිරීම.
 - නොගැලපෙන පරිසර පරිහරණය
 - අන්‍යත්ගේ දුර්මතවලට ගරු කිරීම
 - අනවශ්‍ය ලෙස වෙහෙසීම
 - නොදැනුම්වත්කම
 - නොසැලකිලිමත්කම
 - වැරදි මිශධ හාවිතය
 - පුද්ගල විවිධතා අවබෝධ කර නොගැනීම
- පියවර 05**
- වැරදි ඉරියවූ පෙන්නුම කරන තත්ත්ව හඳුනා ගත් පසු ඒවා අවම කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පහත සඳහන් පරිදි සාකච්ඡා කරන්න.
 - සංජානීය තත්ත්ව නිසා ඇතිවන වැරදි අවම කර ගැනීමේ මධ්‍යස්ථාන


- පවතින බවත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා
- රෝගල් වෙත යොමු වීම.
 - ඉත් පෙන්වා දෙන ව්‍යායාම් මාලා කිරීම.
 - අනතුරා වෙශය හා නොසැලකිල්ල අවම කිරීම.
 - පාරිසරික හේතු මත ඇති වන වැරදි විකෘති තා වලකා ගැනීමට නොදු පුරුදු හා ගැළපෙන ආහාර රටා අනුගමනය කිරීම.
 - නිදන්ගත තත්ත්ව ඇති නොවන පරිදි දෙනික කටයුතුවල නිරත වීම
 - වෙනත් පුද්ගලයන්ට පවතින ඉහත ආබාධ තත්ත්ව වෙත සානුකම්පිත ව අවධානය යොමු කිරීම.
 - සැම විට ම නිවැරදි මූලික ඉරියටු පවත්වා ගැනීම.
 - රුජයේ රෝගල්වල පවතින විකලාංග ඒකක පිළිබඳව දැනුම්වත් වීම.
 - ක්‍රිඩා හා හඳුසි අනතුරුවල දී ඇතිවන ගාරීරික ආබාධ සඳහා ප්‍රතිකාර ගැනීම පිණිස
 - ප්‍රධාන රෝගල් ආශ්‍රිතව පිහිටුවා ඇති ක්‍රිඩා වෙවාදා ඒකක වෙත හෝ ක්‍රිඩා වෙවාදා ආයතනයට යොමු වීම.


- මූලික වදන් සංකල්ප:**
- | | | |
|-------------------|-------------------|------------------|
| • සංඡානීය තත්ත්ව, | • පාරිසරික තත්ත්ව | • නිදන්ගත තත්ත්ව |
| • මලු කුදය | • පසු කුදය | • පැති කුදය |
| • පැනැලි පිටුපස | • බකල් දෙපා | • පූටිටු දණ හිස |

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- සංඡානීය/ පාරිසරික/නිදන්ගත තත්ත්ව පිළිබඳ අර්ථ කළහ විමසන්න.
- ඉහත තත්ත්ව යටතේ ඇති වන ආබාධ පිළිබඳව වෙන් වෙන් ව විමසන්න.
- වැරදි ඉරියටු කෙරෙහි බලපාන වෙනත් සාධක ලැයිස්තුවක් සැකසීමට අවස්ථාව ලබාදෙන්න.
- වැරදි ඉරියටු මග හරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග විමසන්න.
- වැරදි ඉරියටු නිසා ආබාධ තත්ත්ව පෙන්වුම් කරන අයවුලුන් හට ක්‍රියාත්මක කළ හැකි ව්‍යායාම පිළිබඳ ව ප්‍රායෝගික කුසලතා අගයන්න.

අසාමාන්‍ය තත්ත්වය	පෙන්වුම් කරන ලක්ෂණ	රුප සටහන	ආබාධ තත්ත්ව අවම කර ගැනීම විශිෂ්ට අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ග
මලු කුදය	<ul style="list-style-type: none"> කශේරුකා පෙළෙහි ඉහළ කොටස අනවශය අපුරින් පිටුපස දෙසට වතු වී පිහිටයි. පපු පෙදෙස පැනලි ස්වරුපයකින් යුතු වන අතර උරපතු පිටුපසටත් හිස ඉදිරියටත් තල්පු වී ඇත. 	 රුපය 3.1.1	<ul style="list-style-type: none"> නිවැරදි ඉරියවු පවත්වා ගැනීම. අසාමාන්‍ය තත්ත්වය අවම කිරීම විශිෂ්ට ගාරිඹක ක්‍රියාකාරකම් කිරීම. මානසිකව දිරිමත් කිරීම. පිටහි, උරහිසෙහි මෙන් ම පපුවෙහි ජේඩි ගක්තිමත් කිරීමේ ව්‍යායාම් කිරීම. <p>අන්තර් - 1</p> <ol style="list-style-type: none"> දෙපා පහසුවෙන් ද දැන් ඉණ මත ද තබා සිටුගැනීම හිස කුම්යෙන් පහතට ගෙනැවීන් නිකට පපු පුදේශයේ ගැවීම. නැවත පෙර පරිදි හිස කෙළින් කිරීම හිස ඔසවා අහස දෙස බලමින් පිටු පසට තෙරෙහිම. නැවත පෙර පරිදි හිස කෙළින් කර ඉදිරිය බැලීම.
පපු කුදය	<ul style="list-style-type: none"> කශේරුකා පෙළෙහි පහළ කොටස (කටී කශේරුකාව) අනවශය ලෙස ඉදිරියට තල්පු වී පිහිටයි. පිටුපසට තල්පු වූණ උකුලක් පිහිටයි. රාදර පුදේශය ඉදිරියට නෙරා එමක් සිදු වේ. පිටුපස කශේරුව අනවශය ලෙස වතු වී පිහිටන අතර හිස වූවමනාවට වඩා ඉදිරියට නැඹුරුවේ ඇත. 	 රුපය 3.1.2	<ul style="list-style-type: none"> නිවැරදි ඉරියවු පවත්වා ගැනීම. කටී පුදේශයේ ජේඩිවල ප්‍රත්‍යාස්ථාව වැඩි කරවීමේ හා උදරයේ ජේඩි ගක්තිමත් කිරීමේ ක්‍රියාකාරකම් කිරීම. <p>අන්තර් - 1</p> <ol style="list-style-type: none"> බිම හෝ ලැල්ලක් වැනි පැනලි තෙලයක හෝ උඩු අතට දිගා වීම. දැන් වැළම්වෙන් නවා හිස පිටුපස තබා ගැනීම. වැළම්වී දෙක හා හිස බිමට තද කරමින් පපු පෙදෙස පොලොවෙන් හා හිස දෙසට එසවීම. නැවත පෙර ඉරියවිවට පැමිණීම. විළුණී, දණහිස් නොසෙල්වන ලෙස හිස ඔසවා දණහිස් වෙත ඉදිරියට නැවීම. නැවත පෙර ඉරියවිවට පැමිණීම.

අසාමාන්‍ය තත්ත්වය	පෙන්නුම් කරන ලක්ෂණ	රුප සටහන	ආබාධ තත්ත්ව අවම කර ගැනීම පිශීස අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ග
පැති කුදය	<ul style="list-style-type: none"> මෙම තත්ත්වයේ දී කශේරුකා පෙළ එක් පැශේෂකට (වමට හෝ දකුණට හෝ වක් වී දුන්නක ස්වරූපයක් පෙන්නුම් කරයි. වක් වූ පැත්තෙහි උරහිස අනෙක් උරහිසට වඩා පහත් වී පිහිටන අතර එම පැත්තෙහි ම උකුල එසවී ඇත. 	 රුපය 3.1.3	<ul style="list-style-type: none"> නිවැරදි ඉරියටු පවත්වා ගැනීම. අසාමාන්‍ය තත්ත්වය අවම කරවීම පිශීස ක්‍රියාකාරකම් කිරීම. මෙහි දී විශේෂයෙන් ම ජේංටල ගක්තිමත් බව හා ප්‍රත්‍යස්ථාවය වැඩි කිරීමේ දී කොඳු ඇටපෙළෙහි නම්කාව වැඩි කිරීම් ක්‍රියා හඳුන්වා දිය යුතු ය. <p>අන්‍යාස :-</p> <ul style="list-style-type: none"> වම් උරහිස දකුණු උරහිසට වඩා උස් වී ඇති පුද්ගලයකට කළ හැකි සරල අභ්‍යාසයක් පහත දැක්වේ. දෙපා මදක් ඇත් කර පහසුවෙන් සිට ගැනීම. දකුණු අත දිග හැර පැත්තෙහි හා ඉහළට එසවීම. වම් අත දිග හැර වම් කකුල දිගේ පැත්තෙන් පහළට යැවීම.
කශේරුවේ විෂම පිහිටීම මත වන කුදය	<ul style="list-style-type: none"> කශේරුකා පෙළ අස්වාහාවික ලෙස පිහිටීම හා අස්වාහාවික නැවීම් වලින් යුතු වීම. ප්‍රවේශීම ය හේතුවලට අමතර ව උපතේ දී සිදු වන විකාශනා මේ සඳහා බලපානු ඇත. 		<ul style="list-style-type: none"> ගරහණ මුවරු වඩාත් පේෂ්‍යදායී ආහාර වේල් ලබා ගැනීම. අනවශා මාශය වර්ග ගැනීමෙන් වැළැකිම් හා රෝගාබාධ සඳහා මාශය ගැනීමේ දී සැලකිලිමත් වීම. කාය වර්ධන හා බර එසවීමේ ව්‍යායාම් කරන්නන් නිවැරදි ව දැනුම්වත් කරවීම.
පැතලී පිටුපස	<ul style="list-style-type: none"> කශේරුකා පෙළෙහි කට් කශේරුකා පුදේශයේ ස්වරූපය නොපිහිටීම මෙම ලක්ෂණය මදරු අවධියේ වැඩිපුර පවතින අතර කුමයෙන් වැඩින් ම ස්වරූපයික ව කශේරුකා ව්‍යුහ නිර්මාණය වේ. 	 රුපය 3.1.4	<ul style="list-style-type: none"> නිවැරදි ඉරියටු පවත්වා ගැනීම. කට් පුදේශයේ හා උදරයේ ජේං ගක්තිමත් කිරීමට ක්‍රියාකාරකම් හඳුන්වා කිරීම. <p>අන්‍යාස :-</p> <ul style="list-style-type: none"> භූමියේ හෝ ලැංලක් වැනි සමතලා පාශේෂයක යටිකුරු ව වැනිරෙන්න. දැන් ඇගිල් ගෙල පිටු පසට බැඳ දෙවැළම්ට පිටුපසට ඔසවන්න. ඉණෙන් ඉහළ කඳ කොටස පොලාවෙන් එසවීම. නැවත පෙර ඉරියවිවත පැමිණීම.

අසාමාන්‍ය තත්ත්වය	පෙන්වුම් කරන ලක්ෂණ	රුප සටහන	ආබාධ තත්ත්ව අවම කර ගැනීම විශිෂ්ට අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ග
බකල දෙපා	<ul style="list-style-type: none"> දෙපා දණහිස් පෙදෙසෙන් දෙපසට නෙරා පිහිටන බව. දණහිස් දෙක මධ්‍යයේ අසාමාන්‍ය ලෙස වකුකාර බවක් ගැනීම මෙවැනි ලක්ෂණ ඇති පුද්ගලයන්ගේ ඇවිදීම අසාමාන්‍ය වේ. මෙවැනි විකාතිතා සඳහා සංඡාතිය හා මන්ද පෝෂණ තත්ත්ව බලපාන අතර ම ලදු වියේ දී දෙපා තැබීමේ දෝෂ මෙන් ම වැරදි ඉරියටු ද බලපායි. 	 රුපය 3.1.5	<ul style="list-style-type: none"> නිවැරදි ඉරියටු පවත්වා ගැනීම. ව්‍යායාමවල නිරත වීම. <p>අන්තර් : -</p> <ul style="list-style-type: none"> දෙපා සරල රේඩිය මාර්ගයක තබා ඉදිරියට ඇවිදීම දෙපා ඉදිරියට දිග හැර විළුණ ගැවෙන සේ තබා ගැනීම. දැන් කද දෙපස ඩීම තබා පාද විළුමෙන් V අකුලේ හැඩියට ඇතට/ලගට කරන්න. වෙදුන උපදෙස් ලබා ගැනීම.
පූටුවූ දණහිස්	<ul style="list-style-type: none"> පාදවල දණහිස් දෙක අසාමාන්‍ය මට්ටමීන් ඇතුළට නෙරා පිහිටන බව. දණහිස් එකිනෙක ගැටී (ස්පර්ශ) පිහිටා ඇති බව. දණහිස්වලින් පහළ කොටස අසාමාන්‍ය ලෙස ඇතින් පිහිටන බව. සංඡාතිය තත්ත්ව, මන්දපෝෂණය, දිග කාලීන වැරදි ඉරියටු පැවැත්වීම මේ සඳහා බලපායි. 	 රුපය 3.1.6	<ul style="list-style-type: none"> නිවැරදි ඉරියටු පිළිබඳ ව අවබෝධ කරවීම. මෙවැනි තත්ත්ව මග හරවා ගැනීමේ සරල ක්‍රියාකාරකම් හඳුන්වා දීම. <p>අන්තර් : -</p> <ul style="list-style-type: none"> දෙපා සරල රේඩිය මාර්ගයක තබාන් සමඟ ව ඉදිරියට ඇවිදීම පාද දිග හැර විළුණ ගැවෙන සේ ඩීම හෝ පැතලි පාශ්චියක හෝ ඉද ගන්න. දේ අත් ඩීම තබාගෙන දණහිස් සම්බන්ධ වන සේ රෙරු පරියකින් වෙළන්න. අඩු ත්‍රිව්‍යාචකින් පටන් ගෙන දණහිස් දෙක දෙපසට අදින්න.

- නිපුණතා 4.0 :** ක්‍රිඩා හා එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙමින් විවේකය එලදායී ලෙස ගත කරයි.
- නිපුණතා මට්ටම 4.1 :** සංවිධානාත්මක ක්‍රිඩා හා එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වෙමින් විවේකය එලදායී ලෙස ගත කරයි.
- කාල පරිච්ඡේද :** 01 සි.
- ඉගෙනුම් පල :**
- සංවිධානාත්මක ක්‍රිඩා වර්ගීකරණය කරයි.
 - එළිමහන් ක්‍රියාකාරකම් වර්ගීකරණය කරයි.
 - සංවිධානාත්මක ක්‍රිඩා හා එළිමහන් ක්‍රියාකාරකම්වල අවශ්‍යතා පැහැදිලි කරයි.
- ඉගෙනුම-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-**
- පියවර 01**
- ඇමුණුම 4.1.1 හි ඇතුළත් ප්‍රවේශ ක්‍රිඩාවේ සිසුන් නිරත කරවන්න.
 - පහත කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - මෙම තරගය සඳහා යොදාගත් ක්‍රිඩා පෙදෙසට නිශ්චිත දිග පළලක් නොමැති බව.
 - කඩාසි ගුණිතවලට නිශ්චිත බරක් හෝ විශාලත්වයක් හෝ වර්ණයක් හෝ නොමැති බව.
 - තරගය සඳහා නිශ්චිත කාලයක් නොමැති බව.
 - සුළු ක්‍රිඩා, විනෝද ක්‍රිඩා, සංවිධානාත්මක නොවන ක්‍රිඩා ආදි නම්වලින් මෙවැනි ක්‍රිඩා හැඳින්වෙන බව
 - එහෙත් නිශ්චිත උපකරණ හා නිශ්චිත ක්‍රිඩා පිටි යොදා ගනීමින් තීති රිතිවලට අනුකූල වෙමින් පවත්වනු ලබන ක්‍රිඩා ඇති බව.
 - එවැනි ක්‍රිඩා සංවිධානාත්මක ක්‍රිඩා ලෙස හඳුන්වන බව.
- දැනු :- ටොලිබෝල්, තොටිබෝල්, පාපන්දු, ක්‍රිකට.....
- පියවර 02**
- සිසුන් දන්නා සංවිධානාත්මක ක්‍රිඩා විමසමින් ප්‍රවරුවේ සටහන් කරන්න.
 - සිසුන් සුදුසු පරිදි කණ්ඩායම් කරන්න.
 - ප්‍රවරුවේ සටහන් කළ ක්‍රිඩා පහත මාත්‍යකා යටතේ වර්ග කිරීමට කණ්ඩායම්වලට උපදෙස් දෙන්න.
 - ගෘහස්ථ ක්‍රිඩා • මලල ක්‍රිඩා
 - ආත්මාරක්ෂක ක්‍රිඩා • පන්දුවක් හාවිත කරමින් කරන ක්‍රිඩා
 - පිත්තක් හාවිත කරමින් කරන ක්‍රිඩා
 - ජල ක්‍රිඩා • උපකරණ හාවිත කරමින් කරන ක්‍රිඩා
 - කිසු අනාවරණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.
 - ඒවා අගය කරමින් ඇමුණුම 4.1.2 හි ඇති ක්‍රිඩා වර්ගීකරණය සිසුන්ට ඉදිරිපත් කරන්න.

- පහත සඳහන් කරුණු මතු කරමින් සිසුන් සමඟ සාකච්ඡා කරන්න.
- ක්‍රිඩා පවත්වන ස්ථාන අනුව, යොදා ගන්නා උපකරණවලට අනුව, විවිධ ක්‍රමවලට වර්ග කළ හැකි බව.
- එක ක්‍රිඩාවක් කාණ්ඩා කිහිපයකට ම අයත් විය හැකි බව.

- පියවර 03**
- ‘එළිමහන් අධ්‍යාපනය’ යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි සිසුන්ගෙන් විමහන්න.
 - ‘එළිමහන් අධ්‍යාපනය’ යනු එළිමහනේ ස්වාධාවික පරිසරය යොදා ගනිමින් පවතින සැබු තත්ත්වය ඉගෙනීමට/ අවබෝධ කරගැනීමට අවස්ථාව ලබා දීමක් බව තහවුරු කරන්න.
 - ‘යිජ්‍යා ස්වභාව ධර්මය උකහා ගත යුතු ය.’ යන්න පිළිගනිමින් ස්වාධාවික පරිසරය ආශ්‍රිත අධ්‍යාපනය ලබා දීමත්, විවිධ එළිමන් ක්‍රියාකාරම්වල නිරත කරවීමත් මේ මගින් අපේක්ෂා කරන බව සිසුන්ට අවබෝධ කරවන්න.
 - සිසුන් කණ්ඩායම් කර එළිමහන් ක්‍රියාකාරකම් පෙළගැස්වීමට උපදෙස් දෙන්න.
 - අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපේෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
 - සිසු අනාවරණ අගයමින් ඇමුණුම 4.1.3 හි සඳහන් එළිමහන් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු සිසුන්ට ඉදිරිපත් කරන්න.

- පියවර 04**
- සිසුන් සූදුසූ පරිදි කණ්ඩායම් කරන්න.
 - සංවිධානාත්මක ක්‍රිඩා හා එළිමහන් ක්‍රියාකාරම්වල අවශ්‍යතාව පිළිබඳ ව පහත සඳහන් මාත්‍රකා මස්සේ කරුණු අනාවරණයට යිජ්‍යා කණ්ඩායම් යොමු කරන්න.
 - කාරීරික අවශ්‍යතාව
 - මානසික අවශ්‍යතාව
 - සමාජීය අවශ්‍යතාව
 - අවශ්‍ය අවස්ථාවල ප්‍රතිපේෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
 - සිසු අනාවරණ ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන්න.
 - ජ්‍යෙෂ්ඨ අගය කරමින් ඇමුණුම 4.1.4 ඇසුරින් සමාලෝචනයක නිරත වන්න.

මුළුක වදන් සංකල්පය: • එළිමහන් අධ්‍යාපනය, එළිමහන් ක්‍රියාකාරකම්, ක්‍රිඩා වර්ගීකරණය එලායි විවේකය

ගුණාත්මක යෙදුවුම : • ඇමුණුම 4.1.1 ප්‍රවේශ ක්‍රිඩාව


- ඇමුණුම 4.1.2 ක්‍රිඩා වර්ගීකරණය
- ඇමුණුම 4.1.3 එළිමහන් ක්‍රියාකාරකම් වගුව
- ඇමුණුම 4.1.4 සංවිධානාත්මක ක්‍රිඩාවල හා එළිමහන් ක්‍රියාකාරකම්වල අවශ්‍යතා

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- සංවිධානාත්මක ක්‍රිඩා, සටහනක් ඇසුරෙන් ඉදිරිපත් කිරීම අගයන්න.
- එලිමහන් ක්‍රියාකාරකම් වර්ගීකරණය අගයන්න.
- සංවිධානාත්මක ක්‍රිඩා හා එලිමහන් ක්‍රියාකාරකම්වල කායිත, මානසික හා සම්පිළිය අවශ්‍යතා පැහැදිලි කිරීම අගයන්න.
- කණ්ඩායම් ලෙස කටයුතු කිරීම, සහභාගිත්වය, අනුගාමිකත්වය අගයන්න.

අඟුණුම 4.1.1

ප්‍රවේශ ක්‍රිඩාව



- සිසුන් දෙදෙනා බැංශින් කණ්ඩායම් වීමට උපදෙස් දෙන්න.
- රුප සටහනේ ආකාරයට කඩාසියක කොටුවක් ඇද ගැනීමට උපදෙස් දෙන්න.
- එක් අයකුට එක් වර්ණයක් වන පරිදි ක්‍රිඩා කඩාසි ගුළු තුන බැංශින් සුදානම් කර ගැනීමට උපදෙස් දෙන්න.
- එක දිගට කෙළින් ඇති ස්ථාන තුනක කඩාසි ගුළු තබන සිසුවාට ජයග්‍රහණය ලැබෙන බව පවසන්න.

ක්‍රිඩාව සිදු කරන ආකාරය

- පළමු ව එක් අයකුට රුපයේ සලකුණු කරන ලද ස්ථානයක එක් ගුළුයක් තැබීමට උපදෙස් දෙන්න. ඉන් පසු ව අනෙක් සිසුවාට අවස්ථාව ලැබෙන පරිදි ක්‍රිඩාවේ නිරත වීමට උපදෙස් දෙන්න. මෙහෙස මාරුවෙන් මාරුවට ක්‍රිඩාවේ නිරත වීමට උපදෙස් දෙන්න.
- එක් අයකුට එක පෙළට ගුළු තුනක් තැබීමට නො හැකි වන සේ අනෙකා තම ගුළුය තැබිය යුතු ය.
- ගුළු එහා මෙහා ගෙනයාමෙන් ගුළු තුන එක පෙළට සකස් කර ගැනීම හෝ අනෙකා එසේ කිරීම වළක්වාලීම හෝ කළ හැකිය.
- ගුළු ඉරි දිගේ ඇදීම කළ යුතු අතර එක් රේඛාව දිගේ සලකුණු කරන ලද ස්ථානයක් අතහැර ඇදීම කළ නොහැකි ය.

අදුමුණුම 4.1.2

සංචාරණාත්මක ක්‍රිඩා

මලල ක්‍රිඩා ජ්‍යවන හා පිටිය, මාර්ග ධාවන, තරග ඇශ්විදීම, රට හරහා දිවිම, කදු දිවිම.

ගෘහස්ථ ක්‍රිඩා වොලිබෝල්, තෙව්බෝල්, පැසිපන්දු, බැඩිමින්ටන්, වෙබල් වෙනිස්, කැරමි, වෙස්, දාමි, බිලියයි, ස්කේක්, ස්කෑර්බල්

පිත්තක් හාවිත කරමින් ක්‍රිඩා

ක්‍රිකට්, එල්ලේ, හොකි, බැඩිමින්ටන්, වෙනිස්, මේස පන්දු, ගොල්ග්

ආත්මාරක්ෂිත ක්‍රිඩා

කරාතේ, ජ්‍රේබිෂ්, බොක්සිං, මල්ලව පොර, වූජු, වයිකොන්බිෂ්, කුන්ඩු, ජීමික්වාන්බිෂ්.

හිම ක්‍රිඩා හිම මත නැවීම, හිම මත ලිස්සීම, හිම තරණය, හිම කරත්ත තරග, අයිස් හොකි, හිම කරණම්.

ඡල ක්‍රිඩා පිහිනීම, ඔරු පැදීම, කිම්දීම, දිය මත ලිස්සීම, බෝට්ටු තරග, වොටර පොලෝ වොටර බැලේල්, වින්ඩ් සරපින්

ගුවනේ ක්‍රිඩා පැරා ජම්පස්, ස්කයි බයිවින්, ගුවන් කරණම්.

ජම්නාස්ටික් රිද්මානුකුල ජම්නාස්ටික්, තරගකාරී ජම්නාස්ටික්, විරම් පෝලියන්, ආරෝබික්ස් ජම්, ඇක්රොබැටික් ජම්, ජම්පෝ ලයිං වැළෙන්ජ්

වෙනත් ක්‍රිඩා පාපැදි තරග (මුවන්ටන්/රේසිං) යතුරු පැදි තරග, මෝටර රථ තරග, අශ්ව රේස්, වෙඩි තැබීම, දුනු විදිම, කඩු ගිල්පය.

පන්දුවකින් කරන ක්‍රිඩා


වොලිබෝල්, තෙව්බෝල්, පාපන්දු, පැසි පන්දු, රග්බි පාපන්දු, ක්‍රිකට්

උපකරණ රහිත ක්‍රිඩා

කබඩි, කෙර්කෙර්, තාවිවි.

අැමුණුම 4.1.3

- සතුන් හඳුනා ගැනීම
- ආහාර හඳුනා ගැනීම
- කාලගුණ අනාවැකි පැවසීම
- තාරකා පිළිබඳ දැනුම
- දිගා සෙවීම්
- ගස් නැගීම
- ගමන් මාර්ගයේ සලකුණු තැබීම



අදුමුණුම 4.1.4

සංවිධානාත්මක හා එළිමහන් ක්‍රියාකාරම්වල අවශ්‍යතා

ගාරිඹක අවශ්‍යතාව

- ගාරිඹක යෝගාතාව වැඩි දියුණු වීම
- නීරෝග බව ලැබීම
- මාංඡ ජේඩි හා අස්ථි ගක්තිමත් වීම
- ස්නායු ජේඩි, සමායෝජනය වර්ධනය වීම
- ග්වසන පද්ධතිය කාර්යක්ෂම වීම
- සංසරණ පද්ධතිය කාර්යක්ෂම වීම
- බහිස්පාවි පද්ධතිය කාර්යක්ෂම වීම
- තැන්පත් වී ඇති මෙද දහනය
- ගරීරයට මනා පෙනුමක් ලැබීම
- අනතුරුවලට හා ආබාධවලට ගොදුරු වීම අවම වීම
- පහසුවෙන් විභාවට පත් නොවීම
- කුවුක පරිසරවල ජ්වත්වීමට භුරු වීම.

මතෝ - සමාජය අවශ්‍යතාව

- ස්වභාව ධර්මය ආරක්ෂා කර ගැනීමට යොමු වීම
- ස්වභාව සෞන්දර්යය වීදීම
- ස්වභාවික සම්පත් ජ්විතය හා බැඳී ඇති ආකාරය හඳුනා ගැනීම
- විවේකය එලදායී ව ගත කිරීම
- සතුට හා විනෝදය ලැබීම
- මානසික ප්‍රබෝධය ඇති වීම
- නීතිරීතිවලට අවනත වීම, භුරු වීම
- ජය පරාජය සම ව විද ගැනීමට භුරු වීම
- සහයෝගයෙන් කටයුතු කිරීමට භුරු වීම
- ඉවසීමේ හැකියාව වර්ධනය
- එකිනෙකාට උදුවූ කිරීමට භුරු වීම
- ආචාරධර්ම වර්ධනය වීම
- ආතතිය පාලනය කර ගැනීමට හැකි වීම
- වින්තවේග සමතුලිත බව වර්ධනය
- නිවැරදි තීරණ ගැනීම වර්ධනය
- නිර්මාණාත්මක වින්තනය වර්ධනය

නිපුණතා 4.0 : ස්ථිඩා හා එම්බුහන් ක්‍රියාකාරකම්වල යෙදෙමින් විවේකය එලදායී ලෙස ගත කරයි.

නිපුණතා මට්ටම 4.5 : දක්ෂතා නිවැයදී ව හාවිත කරමින් වොලිබෝල් ස්ථිඩාවේ නිරත වේයි.

කාල පරිච්ඡේද : 03 දි.

ඉගෙනුම් පල : • ප්‍රහාරය සහ වැළැක්වීම නිවැයදී ව සිදු කරයි.
• නීතිමිත්වලට අනුකූල ව වොලිබෝල් ස්ථිඩාවේ යෙදෙමින් වින්ද්‍යායක් ලබයි.
• කණ්ඩායමක් ලෙස කටයුතු කරයි.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලැසුම්කරණය සඳහා උපදෙස් :-


පියවර 01 • වොලිබෝල් ස්ථිඩාව සඳහා සහභාගී වී ඇති හෝ වොලිබෝල් තරග නරඹා ඇති හෝ අවස්ථා පිළිබඳව සියුන්ගෙන් විමසන්න.
• එම ක්‍රියාවේ දී හාවිත කළ දක්ෂතා මොනවා ද දි විමසන්න.
• වොලිබෝල් ස්ථිඩාවේ දක්ෂතා හයක් ඇති බවත්, ඒවා පහත සඳහන් පරිදි බවත්, සිහි ගන්වන්න.
• පන්දුව පිරිනැමීම
• පන්දුව ලබා ගැනීම
• පන්දුව එසවීම
• ප්‍රහාරය එල්ල කිරීම
• ප්‍රහාරය වැළැක්වීම
• පිටිය රැකීම

(පෙර පන්තිවල දී පිරිනැමීම, ලබා ගැනීම සහ එසවීම පිළිබඳව ඉගෙන ගෙන ඇත.)

• වොලිබෝල් ස්ථිඩාවේ දී කිසියම් ප්‍රවීණ කණ්ඩායමක් විසින් ලකුණක් ලබා ගැනීමටත්, විරුද්ධ කණ්ඩායම ලකුණක් ලබා ගැනීම වළක්වා ලිමටත්, හාවිත කරනු ලබන ප්‍රධාන දක්ෂතා දෙක විමසන්න.
• එම දක්ෂතා දෙක පහත පරිදි වන අතර මෙම පාඩමේ අරමුණ ඒ පිළිබඳව හැදැරීම බව පහදන්න.
• ප්‍රහාරය එල්ල කිරීම
• ප්‍රහාරය වැළැක්වීම

පියවර 02 • පන්තියේ සියුන් කණ්ඩායම් හතරකට බෙදන්න.
• පහත සඳහන් ප්‍රවීණ ක්‍රියාකාරකමෙහි සියුන් නිරත කරවන්න.
• වොලිබෝල් කිහිපය බැහිත් තබා ස්ථිඩා පිටියේ ස්ථාන හතරක් සකස් කර ගන්න.
• ඉන් එක් ස්ථානයක් ලෙස බිත්තියක් හෝ තාප්පයක් ඇති තැනක් යොදා ගන්න.

- සිසු කණ්ඩායම් ස්ථාන හතරට යොමු කරවන්න.
- පහත රුප සටහන ඇසුරු කර ගනිමින් එක් එක් ස්ථානයේ දක්වා ඇති ක්‍රියාකාරකමෙහි සිසුන් නිරත කරවන්න.
- අනතුරු ව කණ්ඩායම් මාරු කරවමින් ක්‍රියාකාරකම් හතරේ ම සිසුන් නිරත කරවන්න.
- අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.



රුපය 4.5.1


- පියවර 03
- වොලිබෝල් ක්‍රිඩාවේ පන්දුවට ප්‍රහාරය එල්ල කිරීමේ ඕල්පිය ක්‍රමය ආදර්ශන සහිත ව පහත සඳහන් පරිදි විස්තර කර දෙන්න.
 - නික්මීමට පෙර සිරුර පහතට ගෙන යා යුතු බව. (රුපය 4.5.2.)
 - එහි දී දැන් දිග හැරි පිටු පසින් ඉහළට යා යුතු බව. (රුපය 4.5.2)
 - නික්මීමත් සමග දැන් ඉදිරියෙන් ඉහළට පැද්විය යුතු බව
 - ගුවනේ දී ගරීරය දුන්නක් මෙන් මඳක් පිටුපසට නැමිය යුතු බව
 - පහර දෙන අත හිසට ඉහළින් පිටුපසට ගත යුතු බව. (රුපය 4.5.3)
 - කඳ වේගයෙන් ඉදිරියට එන අතර ම එස්වූ අතින් පන්දුවේ ඉහළට පහර දිය යුතු බව. (රුපය 4.5.4)
 - පතිත විමේ දී දැනහිස් නවා පහළට ගොස් ගරීරයේ බර පාලනය කර ගත යුතු බව. (රුපය 4.5.5)



රුපය 4.5.2 - නික්මීමට සූදානම



රුපය 4.5.3 - නික්මීම




රුපය 4.5.4 - ප්‍රහාරක අවස්ථාව



රුපය 4.5.5 - පතිත වීම

- පියවර 04**
- සුදුසු උසකින් බදින ලද දුලක් සහිත වොලිබෝල් ක්‍රිඩා පිටියක් සකස් කර ගන්න.
 - එහි දුලට ආසන්නයේ සිට දැල් ඉහළ දාරයට වඩා ඉහළට දමන ලද පන්දුවකට ප්‍රහාරය එල්ල කිරීමට අවස්ථාව ලබා දෙන්න.

- පියවර 05**
- පහත සඳහන් ප්‍රවේශ ක්‍රියාකාරකමෙහි සිසුන් නිරත කරවන්න.
 - රුප සටහනේ දක්වා ඇති ආකාරයට ක්‍රිඩා පිටියෙහි ස්ථාන හතරක් සකස් කරන්න.




රුපය 4.5.6

- එම ස්ථානවල දක්වා ඇති ක්‍රියාකාරකම්වල කණ්ඩායම් නිරත කරවන්න.
- අනතුරු ව කණ්ඩායම් මාරු කරවමින් ක්‍රියාකාරකම් හතරේ ම සිසුන් නිරත කරවන්න.
- අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෙෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.

පියවර 06


- වැළැක්වීමේ දිල්පිය ක්‍රමය ආදර්ශන සහිත ව පහත සඳහන් පරිදි විස්තර කර දෙන්න.
 - උරහිස් පලළ හා සම වන පරිදි පාද ඇත් කර දැලට මූහුණ ලා සිට ගැනීම (රුපය 4.5.8)
 - දැන් වැළමිටින් තමා හිස දෙපසින් තබා ගැනීම (රුපය 4.5.8)
 - දැනෙහි ඇගිලි ඇත් කර අල්ල දැල දෙසට හරවා තබා ගැනීම (රුපය 4.5.9)
 - දණහිස්වලින් තම ගේරය පහළට ගෙන ගොස් ඉහළට ඉපිලිම(රුපය 4.5.8)
 - ඉහළට යාමක් සමග දැන් දැලට ඉහළින් ප්‍රතිචාදී පිලට යොමු කිරීම. (රුපය 4.5.9)



රුපය 4.5.7



රුපය 4.5.8




රුපය 4.5.9

පියවර 07

- සුදුසු උසකින් බැඳින ලද දැලක් සහිත වොලිබෝල් ක්‍රිඩා පිටියක් සකස් කර ගන්න.
- එහි දැලට ආසන්නයේ සිට දැලේ ඉහළ දාරයට වඩා ඉහළින් ප්‍රතිචාදී පිලේ සිට එවන ලද පන්දුව වැළැක්වීමට අවස්ථාව ලබා දෙන්න.

පියවර 08

- පන්තියේ සිසුන් කණ්ඩායම් දෙකකට බෙදන්න.
- වොලිබෝල් ක්‍රිඩාවේ ප්‍රහාරය හා වැළැක්වීම ප්‍රහුණුව සඳහා පහත අනු ක්‍රිඩාවේ සිසුන් නිරත කරවන්න.
- පහත රුපයේ ආකාරයට කණ්ඩායම් ස්ථානගත කරන්න.



රුපය 4.5.10

- වොලිබෝල් කණු දෙක මත සම්බන්ධ කළ ආධාරකයක තදින් ඇදී බඳීන ලද ලණුවක වොලිබෝල හතරක් එල්ලන්න.
- පහත උපදෙස් ලබා දෙන්න.
 - සංඡාවට අනුව ඉදිරියට දුව ගොස් A ස්ථානයේ දී උඩ පැන ප්‍රහාරය එල්ල කිරීමට හා B ස්ථානයට ගොස් උඩ පැන වැළැක්වීමට
 - නිවැයදී ව ප්‍රහාරය එල්ල කිරීමට හා වැළැක්වීමට
 - දෙවනු ව ක්‍රිඩා පිටියේ පැත්තෙන් සිට ගැනීමට
 - පළමුවෙන් නිවැයදී ව අවසාන කරන කණ්ඩායම ජයග්‍රාමී කණ්ඩායම ලෙස හඳුන්වා දෙන්න.
 - අවස්ථා කිහිපයක් මෙම ක්‍රිඩාවේ නිරත කරවන්න.

පියවර 09

- පන්තිය උවිත පරිදි කණ්ඩායම් දෙකකට හෝ හතරකට හෝ බෙදන්න.
- සිපු කණ්ඩායම් අතර මිනිත්තු පහක් පමණ කාලයක් තුළ වොලිබෝල් තරග පවත්වන්න.
- තරග විනිශ්චය සඳහා සිපුන් යොදා ගන්න.
- ඇමුණුම 4.5.1හි ප්‍රහාරය හා වැළැක්වීම පිළිබඳ ඇති නීති රීති තරගය අතරතුර දී අවබෝධ කර දෙන්න.
- අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපේෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.

මූලික වදන් සංකල්ප:

- ප්‍රහාරය
- වැළැක්වීම

ගුණාත්මක යෙදවුම :

- ක්‍රිඩාවට උවිත පරිග්‍රයක්
- වොලිබෝල
- වොලිබෝල් දුල්
- නළා දෙකක්
- ඇමුණුම 4.5.1

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- නිවැයදී ගිල්පිය කුම පුදර්ගනය කිරීම අගයන්න.
- ප්‍රහාරය හා වැළැක්වීම සම්බන්ධ නීතිරීති පැහැදිලි කිරීම අගයන්න.
- නීතිරීතිවලට අනුකූල ව ක්‍රිඩාවේ යෙදීම අගයන්න.
- කණ්ඩායම් ක්‍රියාකාරීත්වය අගයන්න.

අදුමු මූල්‍ය 4.5.1

ගුරු අත්වැල

ප්‍රහාරය සහ වැළැක්වීම සම්බන්ධ නීති

ප්‍රහාරක පහර

- පිරිනැමීම හා වැළැක්වීම හැර විරැද්ධ පිලට බේලය යැවීමට යොදා ගන්නා සැම ක්‍රියාවක් ම ප්‍රහාරක පහරක් ලෙස සැලකේ.
- ප්‍රහාරක පහරක දී ඇතිලි පහෙන් පැහැදිලි ව බේලය යැවීම පිළිගත හැකි අතර බේලය ඇල්ලීම සහ විසි කිරීම තහනම් ය.

ප්‍රහාරක පහරේ වැරදි

- විරැද්ධ පිලේ බේලයකට පහර දීම
- බේලය පිටත යන පරිදි පහර දීම
- පසු පෙළ ක්‍රිඩකයකු ඉදිරි කළාපයට විත් දැලට සම්පූර්ණයෙන් ම ඉහළින් ඇති බේලයකට පහර දී විරැද්ධ පිලට යැවීම
- විරැද්ධ පිලේ පිරිනැමීමකට ඉදිරි කළාපයේ සිට බේලය සම්පූර්ණයෙන් ම දැලට ඉහළින් ඇති විට පහර දී විරැද්ධ පිලට යැවීම
- ලිබරෝ ක්‍රිඩකයා දැලේ උඩ දාරයට වඩා සම්පූර්ණයෙන් ම ඉහළින් ඇති බේලයකට ප්‍රහාරක පහරක් එල්ල කිරීම
- ලිබරෝ ක්‍රිඩකයා විසින් ඉදිරි කළාපයේ සිට ඇගිලිවලින් ඔසවා දෙන ලද බේලය දැලේ උඩ දාරයට සම්පූර්ණයෙන් ම ඉහළින් ඇති විට එම පිලේ වෙනත් ක්‍රිඩකයකු විසින් පහර දී විරැද්ධ පිලට යැවීම

වැළැක්වීම

- ක්‍රිඩකයන් දැල අසල දී විරැද්ධ පිලේ සිට එන බේලය දැලේ උඩ දාරයට ඉහළින් ඇති විට දී අවහිර කිරීම වැළැක්වීම යනුවෙන් හැඳින්වේ. ඉදිරි පෙළ ක්‍රිඩකයන්ට පමණක් වැළැක්වීම සම්පූර්ණ කළ හැකි ය. වළක්වන මොහොතේ එම ක්‍රිඩකයා ගේ ගැරිරයේ කොටසක් දැලේ උඩ දාරයට ඉහළින් තිබිය යුතු ය.

වැළැක්වීමේ වැරදි

- විරැද්ධ පිලේ ක්‍රිඩකයකු පහර දෙන මොහොතේ හෝ රේට පෙර හෝ විරැද්ධ පිලේ ඇති බේලය ස්ථාපිත කිරීම
- පසු පෙළ ක්‍රිඩකයකු හෝ ලිබරෝ ක්‍රිඩකයා හෝ වැළැක්වීම නැතහොත් වැළැක්වීමට සහභාගි වීම
- විරැද්ධ පිලෙන් එන පිරිනැමීම වැළැක්වීම
- වැළැක්වීමෙන් පසු බේලය පිටියෙන් පිටත යැම
- සුනම්‍ය දැන්වට පිටතින් විරැද්ධ පිලේ සිට එන බේලය වැළැක්වීම
- ලිබරෝ ක්‍රිඩකයා තනි හෝ ඒකාබද්ධ හෝ වැළැක්වීමකට තැන් කිරීම

(අවශ්‍ය නම් ගුරු හවතාට අන්තර්ජාතික වොලිබෝල් නීති පොත පරිඹිලනය කිරීම නිරද්‍යා කෙරේ.)

නිපුණතා 04 : ක්‍රිඩා හා විදිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙමින් විවේකය එලදායී ව ගත කරයි.

නිපුණතා මට්ටම 4.6 : දැක්ෂතා නිවැරදිව හාවිත කරමින් නොවෙන්ල් ක්‍රිඩාවේ නිරත වෙයි.

කාල පරිච්ඡේද : 03 සි.

ඉගෙනුම් පල :

- ආක්‍රමණය, රකිම හා විදිම නිවැරදි ව සිදු කරයි.
- නීති-රිතිවලට අනුකූල ව නොවෙන්ල් ක්‍රිඩාවේ යෙදෙමින් වින්ද්‍යායක් ලබයි.
- කණ්ඩායම් ක්‍රියාකාරකම්වල සාමූහික ව නිරත වෙයි.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

පියවර 01 • නොවෙන්ල් ක්‍රිඩාව සඳහා සහභාගි වී ඇති හෝ නොවෙන්ල් තරග නරඹා ඇති හෝ අවස්ථා පිළිබඳව සියුන්ගෙන් විමසන්න.

• එම ක්‍රිඩාවේ දී හාවිත කළ දක්ෂතා මොනවා දී යි විමසන්න.

• නොවෙන්ල් ක්‍රිඩාවේ දක්ෂතා පහක් ඇති බවත්, ඒවා පහත සඳහන් පරිදි බවත්, සිහි ගන්වන්න.

• පන්දු පාලනය

• පාද භුරුව

• ආක්‍රමණය

• රකිම

• විදිම

(පෙර පන්තිවල දී පන්දු පාලනය, පාද භුරුව පිළිබඳව ඉගෙන ගෙන ඇතේ.)

• නොවෙන්ල් ක්‍රිඩාවේ දී කිසියම් කණ්ඩායමක් විසින් ලකුණක් ලබා ගැනීම සඳහා පන්දුව ගෙන යාමටත්, විරැද්‍යා කණ්ඩායම පන්දුව ගෙන යාම වළක්වා ලිමටත්, ලකුණක් ලබා ගැනීමටත්, හාවිත කරනු ලබන ප්‍රධාන දක්ෂතා තුන විමසන්න.

• එම දක්ෂතා තුන පහත පරිදි වන අතර මෙම පාඨමේ අරමුණ ඒ පිළිබඳ හැදැරීම බව පහදන්න.

• ආක්‍රමණය

• රකිම

• විදිම

පියවර 02 • ආක්‍රමණ නිලධාරිය ක්‍රමයේ දී පහත සඳහන් පරිදි කටයුතු කළ යුතු බව පැහැදිලි කර දෙන්න.

• රකින ක්‍රියාකාව ගෙන් නිදහස් වීම


• දිගා මාරු කරමින් දිවීම

• පන්දුව තම විදුම් කණුව තෙක් ගෙන යාම

• දැන් දිගු කොට පන්දුව ලබා ගැනීම

- ආක්‍රමණය පුහුණුව සඳහා පහත සඳහන් ක්‍රියාකාරකම්වල සිපුන් පන්දුව රහිත ව නිරත කරවන්න.
- එක තැන දුවන අතර සංඡෝවකට අනුව පහත සඳහන් ආකාරයට විලන සිදු කිරීම
 - වමට
 - දකුණට
 - ඉදිරියට
 - පසුපසට
- අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිපෙශීලි හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
- ආක්‍රමණය පුහුණුව සඳහා (පන්දුව සහිත ව) පහත ක්‍රියාකාරකම්වල සිපුන් යොදුවන්න.
- සිපුන් කණ්ඩායම් හතරකට බෙදා රුපයේ පරිදි ස්ථානගත කරන්න.
- නායිකාවන්ට පන්දුව බැඟීන් ලබා දෙන්න.

පියවර 03



රුපය 4.6.1

- කණ්ඩායමේ පලමු වන සිපුවා කණුවට දකුණු පසින් ඉදිරියට දිවීමේ දී කණුව පසු කරනවාත් සමග දකුණට පියවරක් තබා නැවත වම් පැත්තට දිවීම
- ඒ සමග ම ඉදිරියෙන් සිටින නායිකාව පන්දුව වම් පසට යොමු කිරීම
- ඉදිරියට දීව ආ ක්‍රිඩිකාව වම් පසට දැන් දිගු කරමින් පන්දුව ලබා ගෙන නැවත නායිකාවට යොමු කර තම කණ්ඩායමේ පසුපසට එකතු වීම
- ඒ ආකාරයෙන් කණ්ඩායමේ සියලු ම දෙනා ක්‍රියාකාරකමේ නිරත වූ අනතුරු ව මෙම ක්‍රියාකාරකම ප්‍රතිච්‍රිත දිගාව ඔස්සේ ද සිදු කිරීම
- අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෙශීලි හා ඉදිරි පෝෂණ ලබා

දෙන්න.


- පියවර 04 • රකීම පහත ආකාරවලට සිදු කළ හැකි බව සිජුන්ට පැහැදිලි කර දෙන්න.
- ක්‍රිඩිකාවට ඉදිරියෙන් සිට (රුපය 4.6.2)
 - ක්‍රිඩිකාවට පිටුපසින් සිට (රුපය 4.6.3)
 - ක්‍රිඩිකාවට මූහුණට මූහුණ ලා සිට (රුපය 4.6.4)
 - ක්‍රිඩිකාවට පැන්තෙන් සිට (රුපය 4.6.5)



රුපය 4.6.2



රුපය 4.6.3



රුපය 4.6.4




රුපය 4.6.5

- ආකුමණය කරන ක්‍රිඩිකාව වලනය වන ආකාරය අනුව වලනය වෙමින් රකීන ක්‍රිඩිකාව පහත ආකාරයට ක්‍රියා කළ යුතු බව පැහැදිලි කරන්න.
- පන්දුව ලබා ගැනීමට (ආකුමණය කරන ක්‍රිඩිකාවට ලැබෙන පන්දුව)
- ක්‍රිඩිකාව රකීමට (ආකුමණය කරන ක්‍රිඩිකාවට පන්දුව ලබා ගැනීම වැළැක්වීම)
- ස්ථානය රකීමට (ආකුමණය කරන ක්‍රිඩිකාව වෙනත් ස්ථානයකට ගමන් කිරීම වැළැක්වීම)
- ක්‍රිඩිකාවක රකීමේදී පහත සඳහන් කරුණු පිළිබඳ ව සැලකිලිමත් විය යුතු බව පැහැදිලි කරන්න.
- ආකුමණය කරන ක්‍රිඩිකාව ගේ වලනයට අනුව වලනය වෙමින් පන්දුව ලබා ගැනීම හෝ නිදහස් වීම හෝ වැළැක්වීම
- ආකුමණය කරන ක්‍රිඩිකාව පන්දුව ලබා ගත්තේ නම් පළමු ව පතිත වූ පාදයේ සිට අඩි තුනක් ඇතින් සිට බාධා කිරීම
- පන්දුව යවන දිකාව අනුව දැන් දිගු කර බාධා කිරීම
- පන්දුව ඉහළින් විසි කරන්නේ නම් උඩ පැන ගිලිහුණු පන්දුව ලබා ගැනීම

- පියවර 05 • පන්දුව රකීමේ දක්ෂතාව පුහුණු කිරීම සඳහා පහත ක්‍රියාකාරකමෙහි සිජුන් යොදවන්න.

- ඉහත උපදෙස් අනුගමනය කරමින් ක්‍රිඩිකාවන් දෙදෙනා බැංශින් තබා, ඉදිරියෙන්, පැන්තෙන්, මූහුණට මූහුණ ලා, පිටුපසින් ආදි ලෙස රැකිම පන්දුව රහිත ව කරන්න.
- සිසුන් කණ්ඩායම් හතරකට බෙදා තායකයකු බැංශින් පත් කර රෑප සටහනේ පරිදි පෙළ ගස්වන්න.




රෑපය 4.6.7

- එක් එක් කණ්ඩායම්වල සිටින පේළි දෙකෙන් එක් පෙළක් රකින්නන් ලෙසත් අනෙක් පෙළ ආක්‍රමණය කරන්නන් ලෙසත්, නම් කරන්න.
- ගුරු විධානය අනුව ආක්‍රමණය කරන්නිය වමට හා දකුණටත්, තැවත වමටත් වලනය වෙමින් රකින්නිය මූලා කරමින් තායිකාව එවන පන්දුව ලබා ගත යුතු ය.
- මෙහි දී රකින්නිය, ආක්‍රමණය කරන්නිය ගේ පැන්තෙන් සිට පන්දුව ලබා ගැනීමට ඉඩ තො දී පන්දුව තමා සතු කර ගැනීමට කටයුතු කළ යුතු ය.
- රැකිම සිදු කිරීම ආක්‍රමණය කරන්නියට ඉදිරියෙන්, පිටුපසින් සහ මූහුණට මූහුණ ලා ආදි වශයෙන් සිට පුහුණු වීම් සිදු කිරීම සඳහා උපදෙස් ලබා දෙන්න.
- කණ්ඩායම්වල සියලු ම දෙනාට අවස්ථාව ලැබෙන පරිදි ක්‍රියාකාරකම්වල නිරත කරවන්න.
- අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෙෂණ හා ඉදිරි පෙෂණ ලබා දෙන්න.

පියවර 06

- පන්දුව විදිමේ ශිල්පීය ක්‍රමය පහත සඳහන් පරිදි ආදර්ශන ද සහිත ව සිසුන්ට පැහැදිලි කරන්න.
- ක්‍රිඩිකාව ගේ ඩුරු අත්ල මත පන්දුව තබා හිසට ඉහළින් පිහිටුවා සාපු ව සිට ගැනීම
- තිදහස් අත පන්දුවට ආධාරකයක් ලෙස තබා ගැනීම
- විදුම් වළල්ල දෙස දැස් යොමු කිරීම.
- ගරිරය දණ හිස්වලින් මදක් නවා පහළට ගොස් තැවත ඉහළට පැමිණෙනවාත් සමග ම පන්දුව ඉදිරියට හා ඉහළට විදීම

- පන්දුව නිධහස් කිරීම විදුම් ඉරියවිවේ ඉහළ ම ස්ථානයේ සිට සිදු කළ යුතු අතර, පැවානක් ඉරියවිවේ දී දැනෙහි ඇගිලි විදුම් වළල්ල දෙසට යොමු කිරීම (රුපය 4.6.8)



- විදීමේ දක්ෂතාව දියුණු කිරීම සඳහා පහත ක්‍රියාකාරකමෙහි සිසුන් නිරත කරවන්න.
 - නියමිත ශිල්පීය ක්‍රමය හාවිත කරමින් විදුම් කණුව ආසන්නයේ සිට විදීම. (රුපය 4.6.9)
 - විදුම් කටයුතු සිට විවිධ ස්ථානවල සිට විදීම (රුපය 4.6.10)
 - රකිත ක්‍රියාකාරකම් සහිත ව විදීම (රුපය 4.6.11)
- њ අවස්ථාවල දී ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.



පියවර 07

- සුදුසු පරිදි සිසු කණ්ඩායම් සකසා මිනින්තු පහ බැඟින් නෙව්බේල් ක්‍රිඩාව සඳහා අවස්ථාව ලබා දෙන්න.
- තරග විනිශ්චය සඳහා සිසුන්ට අවස්ථාව ලබා දෙන්න.
- තරගය පැවැත්වන අතරතුර වරදක් සිදු වූ විට තරගය නවත්වා ඒ සඳහා වූ නීති-රීති (ආක්‍රමණය, රැකීම, විදීම) පිළිබඳ අවබෝධයක් සිසුන්ට ලබා දෙන්න.
- ඇමුණුම 4.6.1 හි ඇති තොරතුරු ඒ සඳහා උපයෝගී කර ගන්න.

මුළුක වදන් සංකල්ප : • ආක්‍රමණය, විදීම, රැකීම

ගුණන්මක යෙදුම් : • නෙව්බේල කිහිපයක්, විදුම් කණු, ස්ථාන නාම කටිවල, කොළඹ, නාගාරිකාවක්, 4.6.1 ට ඇතුළත් ගුරු අත්වැල

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- තිවැරදි ශිල්පීය ක්‍රම ප්‍රදරුණය කිරීම අගයන්න.
- නීති-රීතිවලට අනුව නෙව්බේල ක්‍රිඩාවේ යෙදීම අගයන්න.
- විනිශ්චයකරු ගේ තීරණවලට අවනත වීම පිළිබඳ අගයන්න.
- කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීම අගයන්න.

අංුණුම 4.6.1

ඉරු අත්වැල

නෙව්බෝල් ක්‍රිඩාවේ දී නො කළ යුතු දේ.....

- පන්දුව සතු කරගත් යුතු ක්‍රිඩාවගේ සිට අඩි 3ට නොඳුව වන පරිදි ඉදිරියට පියවර තබා බාධා කිරීම.
- රැකිමේ දී හා ආක්‍රමණයේ දී විරුද්ධ ක්‍රිඩාවගේ ඇගේ හැඹීම, තල්ල කිරීම, පටලවා වැට්ටීම, පහර දීම.
- විරුද්ධ පිලේ ක්‍රිඩාව මත ඇද වැටීම, ඇග වෙත තබා පැනීම,
- වැළම්ට හරස් කිරීම, පන්දුව අතේ තබා ඉන් තල්ල කිරීම.
- හදිසියෙන් හෝ ඕනෑ කමින් හෝ විරුද්ධ පිලේ ක්‍රිඩාව අල්ලාගෙන සිටීම.
- අඩි 3ට වඩා අඩුවෙන් ක්‍රිඩාව ඉදිරියෙන් සිට විදුමට අවහිර වන පරිදි අන් විහිදීම
- ආසන්නයේ සිට පන්දුවට පහර දීම
- පන්දුව මත එක් අතක් හෝ අත් දෙක ම හෝ තැබීම
- විදුමට බාධා කරන අදහසින් රකින ක්‍රිඩාවන් විසින් කණුව සොලවනු ලැබීම.
- තුන් වන ක්‍රිඩාවගේ මැදිහත්වීමකට අවකාශ නොමැති පරිදි පන්දුව නුවමාරු කිරීම.
- ඉහත වැරදිවල දී ලබාදෙන දැඩුවම
 - වරද සිදුවූ ස්ථානයේ සිට විරුද්ධ පිලට දැඩුවම් යැවීමක් ලබාදීම
 - විදුම් කවය තුළ දී තම් දැඩුවම් යැවීමක් හෝ දැඩුවම් විදුමක් හෝ ලබාදීම

දෙ වන වන වාරය
නිපුණතා, නිපුණතා මට්ටම හා කාලච්‍රේදී

නිපුණතා	නිපුණතා මට්ටම	කාලච්‍රේදී
4.0 ක්‍රිඩා හා එළිමහන් ක්‍රියාකාරකමවල යෙදෙම්න් විවේකය එලදායී ලෙස ගත කරයි.	4.7 දක්ෂතා නිවැරදි ව හාවිත කරමින් පාඨන්දු ක්‍රිඩාවේ නිරත වෙයි.	03
5.0 මලල ක්‍රිඩාවේ යෙදීම මගින් දියුණු කර ගත් සුවිශේෂ හැකියා ජීවන කාර්ය සඳහා උපයෝගී කර ගනියි.	5.1 යැං්චි පුවමාරුව නිවැරදි ව සිදු කරමින් සහාය දිවීමේ නිරත වෙයි.	03
7.0 සෞඛ්‍යවත් ජීවිතයක් සඳහා සූදුසු ආහාර පරිභේදනය කරයි.	5.2 එල්ලීමේ ක්‍රමය නිවැරදි ව හාවිත කරමින් දුර පතියි.	02
8.0 සිරුරේ අසිරිය මනා ව පවත්වා ගනිමින් කාර්යක්ෂම දිවිපැවැත්මකට අනුගත වෙයි.	7.1 පෝෂණ අවශ්‍යතාවලට අනුව ආහාර පරිභේදනය කරයි.	06
9.0 සෞඛ්‍යවත් ජීවිතයක් සඳහා යෝග්‍යතාව පවත්වා ගැනීමට කටයුතු කරයි.	8.1 බාහිර පෙනුම පවත්වා ගැනීම සඳහා සෞඛ්‍යවත් පිළිවෙත් අනුගමනය කරයි.	02
	9.1 සෞඛ්‍ය ආග්‍රිත යෝග්‍යතා සාධක විමසා බලමින් ඒවා වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරයි.	05

නිපුණතා 4.0 : ක්‍රිඩාවල හා එම්මහන් ක්‍රියාකාරකම්වල යෙදෙමින් විවේකය එලදායී ලෙස ගත කරයි.

නිපුණතා මට්ටම 4.7 : දැක්ෂතා නිවැරදි ව හාවිත කරමින් පාපන්දු ක්‍රිඩාවේ නිරත වෙයි.

කාල පරිච්ඡේද : 03 යි.

ඉගෙනුම් පල : • දැල රැකිම සහ තුළට විසි කිරීම නිවැරදි ව සිදු කරයි.
• නීති-රිතිවලට අනුකූල ව පාපන්දු ක්‍රිඩාවේ යෙදෙමින් වින්ද්‍යායක් ලබයි.
• කණ්ඩායම් ක්‍රියාකාරකම්වල සාමූහික ව නිරත වෙයි.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-


පියවර 01 • පාපන්දු ක්‍රිඩාව සඳහා සහභාගිවී ඇති හෝ පාපන්දු තරග නරඹා ඇති හෝ අවස්ථා පිළිබඳව සිසුන්ගෙන් විමසන්න.
• පෙර පන්තිවල දී සිසුන් ඉගෙනගත් පාපන්දු ක්‍රිඩාවේ දක්ෂතා තම් කිරීමට අවස්ථාව සලසන්න.

පන්දු පාලනය
පන්දුවට පහර දීම,
පන්දුව නැවැත්වීම,
පන්දුවට හිසින් පහර දීම

• පාපන්දු ක්‍රිඩාවේ පහත සඳහන් දක්ෂතා ද ඇති බව පෙන්වා දෙන්න.
• ආත්‍යමණය
• ආරක්ෂා කිරීම
• තුළට විසිකිරීම
• දැල රැකිම
• පාපන්දු ක්‍රිඩාවේ නිරත වන අවස්ථාවේ දී පිටියේ පැති රේඛාවෙන් ඉවතට යන පන්දුවක් නැවත පිටිය වෙත ගෙන ඒම සඳහා හාවිත කරන දක්ෂතාව පිළිබඳ ව විමසන්න.
• එම දක්ෂතාව තුළට විසි කිරීමේ දක්ෂතාව ලෙස හඳුන්වා දෙන්න.


පියවර 02 • පහත සඳහන් පරිදි තුළට විසිකිරීමේ ගිල්පීය තුමය පැහැදිලි කරන්න.
• පන්දුව යවන දිගාවට මුහුණ ලා පාද මදක් ඇත් කර හෝ එක් පාදයක් පිටුපසින් හෝ තබා ගැනීම.
• පන්දුව දැනින් අල්ලා හිසට ඉහළින් පිටුපසින් තබා ගැනීම.
• පන්දුව විසි කරන අවස්ථාවේ දී කද කොටස පිටුපසට ගෙන නැවත ඉදිරියට ගෙන එමින් දත් දිගු කොට විසි කිරීම.

(රුපය 4.7.1)



රුපය 4.7.1

- තුළට විසි කිරීම පුහුණුව සඳහා පහත ක්‍රියාකාරකම්වල සියුන් නිරත කරවන්න.
- පන්තියේ සියුන් කණ්ඩායම් 04කට බෙදා කණ්ඩායම් දෙක බැංගින් මුහුණට මුහුණ ලා සිටිනසේ ස්ථානගත කරන්න.
- පහත රුපයේ දැක්වෙන පරිදි තුළට විසිකිරීම සිදු කරවන්න.




රුපය 4.7.2

- ප්‍රතිච්චිද ජේලියේ ඉදිරියෙන් සිටින ක්‍රිඩකයා වෙත තුළට විසි කිරීමේ ගිල්පිය කුමයට අනුව පන්දුව විසි කිරීමට කණ්ඩායමේ ඉදිරියෙන් සිටින ක්‍රිඩකයාට උපදෙස් දෙන්න.
- පන්දුව විසි කිරීමෙන් පසු තම ජේලියේ පසු පසට එකතුවීමට විසි කළ ක්‍රිඩකයාට උපදෙස් දෙන්න.
- ගිල්පිය කුමය අනුගමනය කරමින් ඉහත අසුරින් ම ක්‍රියාකාරකමේ නිරත වීමට පන්දුව ලබා ගන්නා ක්‍රිඩකයාට උපදෙස් දෙන්න.
- ඉහත ක්‍රියාකාරකම්හි සියුන් කිහිපවරක් නිරත කරවන්න.
- අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
- තුළට විසි කිරීමේ දී පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව පැහැදිලි කරන්න.
 - ක්‍රිඩා පිටියට මුහුණ ලා සිටිගත යුතු බව.
 - පැති රේඛාව ස්පර්ශ කරමින් හෝ ඊට පිටුපසින් හෝ පාද දෙක ම පොලොවේ ස්පර්ශ කරමින් සිට ගත යුතු බව.
 - පැති රේඛාවට ඉදිරියෙන් ක්‍රිඩා පිටිය ස්පර්ශ තොකළ යුතු බව.
 - පන්දුව විසි කිරීමට දැක ම හාවිත කළ යුතු බව.
 - හිස පිටුපස සිට ඉහළින් පන්දුව මුදා හැරිය යුතු බව.
 - පන්දුව අතින් ගිලිහිමේ දී පාද දෙකම පොලවේ ස්පර්ශ වී තිබිය යුතු ය.

- පියවර 03**
- ක්‍රියාකාරකම් අතරතුර තුළට විසි කිරීමේ දී අනුගමනය කළ යුතු නිති-රිති පැහැදිලි කරන්න.
 - තුළට විසි කිරීමක් යනු පැති රේබාවෙන් පන්දුව පිටතට යාමෙන් පසු කරගයක් තැවත ආරම්භ කිරීමේ ක්‍රමයක් බව
 - තුළට විසි කිරීමක් ලබා දෙන්නේ පන්දුව සම්පූර්ණයෙන් ම බිම දිගේ හෝ ගුවනින් හෝ පැති රේබාව පසු කරමින් ගමන් කළ විටක දී බව
 - පැති රේබාව පසු කරමින් පන්දුව ගමන් කළ ස්ථානයේ සිට තුළට විසි කිරීමක් ලබා දෙන බව
 - අවසන් වරට පන්දුව ස්ථාපිත කළ ක්‍රිඩකයාගේ ප්‍රතිචාරීන්ට තුළට විසි කිරීම ලබාදෙන බව
 - වෙනත් ක්‍රිඩකයුතු පන්දුව ස්ථාපිත කරන තෙක් පන්දුව විසි කරන්නාට එය ස්ථාපිත කළ නොහැකි බව.
 - පන්දුව ක්‍රිඩා පිටිය තුළට පිටියි වහා ම ක්‍රිඩාවේ යෙදෙන අවස්ථාවක් බවට පත් වන බව.
 - තුළට විසි කිරීමකින් සෘජු ව ම ලකුණක් ලබා ගැනීමට නොහැකි බව.
- පියවර 04**
- පාපන්දු ක්‍රිඩාවේ දුල වෙතට යොමු කරන පන්දුව වළක්වාලීම සඳහා හාවත කරන ඕල්පිය ක්‍රමය සිපුන්ගෙන් විමසන්න.
 - සිපු පිළිතුරු අයයෙහින් එය දුල රැකීමේ ඕල්පිය ක්‍රමය බවත් එම ඕල්පිය ක්‍රමය විවිධ ආකාරයෙන් සිදු කළ හැකි බවත් පහත සඳහන් පරිදි සාකච්ඡා කරන්න.
 - බිම දිගේ ඉදිරියෙන් ඇදී එන පන්දුව රැකීම
 - බිම දිගේ පැත්තෙන් ඇදී එන පන්දුව රැකීම
 - පසු මට්ටමින් හා උදර මට්ටමින් එන පන්දුව රැකීම
 - හිසට ඉහළින් එන පන්දුව රැකීම.
- පියවර 05**
- දුල රැකීමේ ඕල්පිය ක්‍රමයේ දී සූදානම් වීම පහත සඳහන් පරිදි සිපුන්ට ආදර්ශනය කරන්න.
 - පාද උරහිස් ප්‍රමාණයට හෝ සුදුසු පරිදි ඇත් කර හෝ ගරීරයේ සම්බරනාව යෙකෙන සේ ගෝල් රේබාව මත සිට ගැනීම.
 - අත්ල ඉදිරියට යොමු වන සේ දැන් වැළම්ටෙන් නවා උරහිසට ඉහළින් සිරුර දෙපස තබා ගැනීම.
 - දණහිස්වලින් නමා සිරුර පහසු ගෙන යමින් කද මදක් ඉදිරියට යොමු කිරීම.
 - වලනය වීමට පහසු ලෙස පාදවල කොට්ඨාස සිටීම.


(රුපය 4.7.3)



රුපය 4.7.3


- පියවර 06**
- සිසුන් සුදුසු පරිදි කණ්ඩායම් කරන්න.
 - නියමිත ගිල්පීය ක්‍රමයට අනුව සිට ගැනීමට උපදෙස් දෙන්න.
 - වමට, දකුණට, ඉදිරියට, පසුපසට වලනය වීමට උපදෙස් දෙන්න.
 - අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෙෂණ හා ඉදිරි පෙශ්‍යන ලබා දෙන්න.

- පියවර 07**
- බිම දිගේ ඇදී එන පන්දුව රැකිම පහත සඳහන් පරිදි ආදර්ශනය කරන්න.
 - නියමිත ගිල්පීය ක්‍රමය අනුව සිට ගැනීම
 - පන්දුව එන මාර්ගයට ගමන් කර පන්දුව දෙසට මූහුණ ලා සිට ගැනීම
 - දෙපා එං කර, දැන් හා කඳ කොටස පහළට ගෙන ඒම.
 - දැස් පන්දුව වෙතට ම යොමු කර තබා ගැනීම.
 - දැන්වල ඇගිලි අභ්‍යන්තර අත්ල ඉදිරියට සිටින සේ තබා දැන් ස්ථාපිත වන පන්දුව අල්ලා ගැනීම.
 - පන්දුව අල්ලාගත් වහා ම ප්‍රාව මතට ගෙන ඒම. (රුපය 4.7.4)



රුපය 4.7.4

- බිම දිගේ ඇදී එන පන්දුව රැකිම ප්‍රහුණුව සඳහා පහත සඳහන් කියාකාරකම්වල සිසුන් නිරත කරවන්න.
- සිසුන් සුදුසු පරිදි කණ්ඩායම් කර ජේල් දෙක බැගින් මූහුණට මූහුණ ලා සිට ගැනීමට උපදෙස් දෙන්න.
- පළමුව පන්දුව රහිත ව ගිල්පීය ක්‍රමය ප්‍රහුණුවට අවස්ථාව දෙන්න.
- අනෙකුරු ව කණ්ඩායම් දෙකකට එක් පන්දුව බැගින් ලබා දෙන්න.
- එක් කණ්ඩායමක ඉදිරියෙන් සිටින සිසුවාට අනෙක් කණ්ඩායමේ ඉදිරියේ සිටින සිසුවාට පන්දුව බිම දිගේ යැවීමටත් එම සිසුවාට නියමිත පරිදි සුදානම් ව සිට පන්දුව දැනින් රැක ගැනීමටත් උපදෙස් දෙන්න.



රුපය 4.7.5

- පන්දුව රකගත් සිසුවා ඉදිරි පෙළ කීඩකයාට බිමදිගේ පන්දුව යවා තම ජේලියේ පිටුපසට එකතු වීමට උපදෙස් දෙන්න.
- මෙලෙස පන්දුව යැවීමට හා රක ගැනීමට කණ්ඩායම්වල සියලු සිසුන්ට අවස්ථාව ලබාදෙන්න.
- අවශ්‍ය අවස්ථාවල දි ප්‍රතිපෙෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.

- පියවර 08**
- පහත සඳහන් පරිදි පුපු මට්ටමින් හා උදර මට්ටමින් එන පන්දුව රැකිම ආදර්ශනය කරන්න.
 - නියමිත ගිල්පිය ක්‍රමය අනුව සූදානම් වීම.
 - පන්දුව එන ආකාරය අනුව පන්දුව වෙත ලැබා වී ස්ථානගත වීම
 - දැනුහිස්වලින් මලක් පහළට යැම
 - පන්දුව එන ආකාරය අනුව කද කොටස ඉදිරියට යොමු කිරීම.
 - දැස් පන්දුව වෙතට ම යොමු කිරීම
 - පන්දුව උදරයට/පුපුවට සම්ප්‍රාප්ති වීම සමග ම, දැන් වැළම්වෙන් මලක් නවා ඇගිලි විහිදුවා පන්දුව ලබා ගැනීම.
 - පන්දුව ලබාගත් සැණින් පුපුව ප්‍රශ්නයට ගැනීම



රුපය 4.7.6

- පුපු මට්ටමින් /෋දර මට්ටමින් එන පන්දුව රැකිම පුහුණුව සඳහා පහත සූදාකාරකමින් සිසුන් තිරත කරන්න.
- පියවර 7හි පරිදි සිසුන් කණ්ඩායම් කර පෙළ ගස්වන්න.
- පළමු ව පන්දුව රහිත ව ගිල්පිය ක්‍රමයෙහි තිරත කරවන්න.
- අනතුරු ව කණ්ඩායම් දෙකකට එක් පන්දුව බැහින් ලබා දෙන්න.
- එක් කණ්ඩායමක ඉදිරි පෙළ ගිහෘයා පුපුවට/෋දරයට සමාන මට්ටමෙන් එවන පන්දුව අනෙක් පෙළෙහි ඉදිරි සිසුවාට නියමිත ගිල්පිය ක්‍රමයට රැකිමට උපදෙස් දෙන්න.
- පන්දුව රකගත් ඉදිරිපෙළ සිසුවාට ඉහත ආකාරයෙන් ම පන්දුව යැවීමට හා ඉන් පසු ව තම පෙළෙහි පසු පසට යැමට උපදෙස්



රුපය 4.7.7

- මෙලෙස සියලු සිසුන්ට අවස්ථාව ලබා දෙන්න.
- අවශ්‍ය අවස්ථාවල ප්‍රතිපෙෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.

- පියවර 09**
- පාපන්දු ක්‍රිඩාවේ ක්‍රිඩාවේ තුළට විසි කිරීම හා දැල රකීම ප්‍රහුණුව සඳහා පහත සඳහන් අනුක්‍රිඩාවේ සිපුන් නිරත කරවන්න.
 - සිපුන් සුදුසු පරිදි කණ්ඩායම් කරන්න.
 - සුදුසු පරිදි ක්‍රිඩා පිටියේ සීමා ප්‍රදේශ (ලදා 20 m x 30 m) සලකුණු කරගන්න.
 - ක්‍රිඩා පිටියේ දෙපස ගෝල් සීමා දෙකක් සලකුණු කර ගන්න.
 - කණ්ඩායම් දෙකට දැල රකින්නන් දෙදෙනකු පත් කරන්න.
 - කණ්ඩායම් දෙකක් ක්‍රිඩා පිටියට කැදවා පාපන්දු ක්‍රිඩාවේ නිරත කරවන්න.
 - පිටියෙන් ඉවතට යන පන්දු සඳහා තුළට විසි කිරීම ලබා දෙන්න.
 - තරගය අතරතුර දැල රකින්නන් මාරු කරන්න.
 - තරගය අතරතුර සිදු වන නීති විරෝධ ක්‍රියා පිළිබඳව අවබෝධය ලබා දෙමින් තරගයේ යොදවන්න.
 - වැඩි ම ලකුණු ලබාගනන්නා කණ්ඩායමට ජය ලබා දෙන්න.

මූලික වදන් සංකල්ප:

ගුණාත්මක යෙදුවුම් :

- පාපන්දු නීති-රිති, ක්‍රිඩාවේ විසි කිරීම, දැල රකීම
- පාපන්දු කිහිපයක්, කොළඹ කිහිපයක්, සීමා ඉරි සලකුණු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- ක්‍රිඩාවේ විසි කිරීමේ ගිල්පීය ක්‍රමය නිවැරදි ව ප්‍රදර්ශනය
- දැල රකීමේ ගිල්පීය ක්‍රමය නිවැරදිව ප්‍රදර්ශනය
- නීති-රිතිවලට අනුව කටයුතු කිරීම
- ජය පරාජයට සාර්ථක ව මුහුණ දීම ආදිය අගයන්න.

නිපුණතාව 05 : මලල ක්‍රිබාවේ යෙදීම මගින් දියුණු කරගත් සිදු ගේ හැකියා ජ්‍යෙෂ්ඨ කාර්ය සඳහා උපයෝගී කර ගනියි.

නිපුණතා මට්ටම 5.1 : යැප්ටී මාරුව නිවැරදි ව සිදු කරමින් සහාය දිවීමේ නිරත වෙයි.

කාල පරිච්ඡේද : 02 ඩි.

ඉගෙනුම් පල :


- යැප්ටී මාරුවේ ඉහළට යොමු වන සේ යැප්ටීය ලබා දීමේ ක්‍රමය (Upsweep Technique) හා පහළට යොමු වන සේ යැප්ටීය ලබා දීමේ ක්‍රමය (Down sweep Technique) පැහැදිලි කරයි.
- යැප්ටී මාරුවේ පිටත මාරුව, ඇකුලත මාරුව, මිශ්‍ර මාරුව, දාගාව මාරුව හා අදාගාව මාරුව විස්තර කරයි.
- යැප්ටී මාරු ක්‍රම නිවැරදි ව පුදරුණනය කරයි.
- නිවැරදි යැප්ටී මාරු ක්‍රම යොදා ගනීමින් සහාය දිවීමේ තරගවල නිරත වෙයි.
- නීති-රිතිවලට අනුගත ව කටයුතු කරයි

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා උපදෙස් :-

පියවර 01 • යැප්ටී මාරුව සහ සම්බන්ධ පහත දැක්වෙන ආකාරයේ ප්‍රවේශ ක්‍රියාකාරකමක සිසුන් නිරත කරවන්න.

(රුපය 5.1.1)

- ක්‍රිබා පිටියේ මීටර 30 x මීටර 30 වන ලෙස සම්වතුරසාකාර බිමක් සලකුණු කරන්න.



රුපය 5.1.1

- එම සීමාව තුළ සිසුන් නිදහස් විසුරුවා හරින්න.

- එයින් සිසුන් කිහිප දෙනෙකු අතට සහාය තරග යැප්ටීය බැහින් ලබා දෙන්න.

- ගුරුවරයාගේ සංයුවට යැප්ටී අතෙහි ඇති ලමයින්ට හා අතෙකුත් ලමයින්ට සීමාව තුළ සෙමෙන් දිවීමට උපදෙස් දෙන්න.

- සෙමෙන් දිවීම සිදු කරන අතර යැප්ටී අතෙහි ඇති සිසුන් හා යැප්ටී නොමැති සිසුන් අතර නිදහස් යැප්ටීය මාරු කරගන්නා ලෙස උපදෙස් දෙන්න

- වැඩි වේලාවක් යැප්ටීය අතේ තබා ගෙන නොසිට නැවත නැවත යැප්ටීය ප්‍රාග්ධන නිර්මාණ කරගන්නා ලෙසන් ලමයින්ට උපදෙස් දෙන්න.


- නැවත සංයුව ලැබෙන තෙක් සෙමෙන් දිවීම නොනවත්වා සිදු කිරීමට උපදෙස් දෙන්න.

- මිනින්තු කිහිපයක් මෙම ක්‍රියාකාරකමෙහි නිරත කරවන්න.

- පියවර 02**
- සිසුන් සහභාගී වී ඇති හෝ නරඖා ඇති හෝ සහාය දිවීමේ තරග පිළිබඳ ව, පහත කරුණු මතු වන සේ කෙටි සාකච්ඡාවක නිරත වන්න.
 - සහාය දිවීමේ දී එක් කණ්ඩායමකට සහභාගී වන ක්‍රිඩක සංඛ්‍යාව හතරක් බව
 - සහාය දිවීම 100×4 , 200×4 , 400×4 , මිශ්‍ර සහාය මෙවිලි (800×4 , 500×4) ලෙස තරග පැවැත්වන බව
 - ය්‍යේරිය ලියෙන් හෝ ලෝහයෙන් හෝ වෙනත් තද ද්‍රව්‍යකින් සකස් වී තිබිය යුතු බව
 - ය්‍යේරිය මාරුකිරීම පිටත මාරුව, ඇතුළත මාරුව, මිශ්‍ර මාරුව, දායා මාරුව හා අදායා මාරුව ආදි වශයෙන් කළ හැකි බව
- පියවර 03**
- ය්‍යේරිය පුවමාරුවේ දී ය්‍යේරිය ලබා ගන්නා ක්‍රිඩකයාට ය්‍යේරිය ලබා දෙන ආකාරය අනුව ප්‍රධාන ක්‍රම දෙකක් ඇති බව සිසුන්ට පැහැදිලි කරන්න.
 - ඉහළට යොමු වන සේ ය්‍යේරිය ලබාදීම.
 - ය්‍යේරිය ලබා දෙන ක්‍රිඩකයා ය්‍යේරිය පහළ සිට ඉහළට යොමු වන සේ ලබා දීය යුතු ය. (රුපය 5.1.2)
 - ය්‍යේරිය ලබා ගන්නා ක්‍රිඩකයා අත පහළට යොමු වන සේ පිටුපසට දිගු කොට ය්‍යේරිය ලබා ගත යුතු ය. (රුපය 5.1.2)



රුපය 5.1.2




රුපය 5.1.2

- පහළට යොමු වන සේ ය්‍යේරිය ලබා දීම.
 - ය්‍යේරිය ලබා දෙන ක්‍රිඩකයා ය්‍යේරිය ඉහළ සිට පහළට යොමු වන් සේ ලබා දීය යුතු ය. (රුපය 5.1.3)
 - ය්‍යේරිය ලබා ගන්නා ක්‍රිඩකයා අත්ල ඉහළට යොමු වන සේ පිටුපසට දිගු කොට ය්‍යේරිය ලබා ගත යුතු ය. (රුපය 5.1.3)




රුපය 5.1.3



රුපය 5.1.3

- පියවර 04**
- ඉහළට යොමු වන සේ යූතිය ලබා දීමේ ක්‍රමය ප්‍රහුණුව සඳහා පහත අභ්‍යාසවල සිසුන් යොමු කරවන්න.
 - රුපය 5.1.4 හි දැක්වෙන ආකාරයට සිසුන් හතර දෙනා බැඟින් පෙළ ගස්වන්න.



රුපය 5.1.4

- පියවර 05**
- ඉහළට යොමු වන සේ යූතිය ලබා දීමේ ක්‍රමය අනුව පිටුපස සිටින හතර වන ඩිජ්‍යා තම වමතට මාරු කරගන්නා තුන් වන ඩිජ්‍යාගේ දකුණු අතට යූතිය ලබා දෙයි.
 - ලබාගත් යූතිය තම වමතට මාරු කරගන්නා තුන් වන ඩිජ්‍යා ඉහත ඩිල්පිය ක්‍රමය අනුගමනය කරමින් ජේලියේ දෙවන ඩිජ්‍යාට යූතිය ලබා දිය යුතු වේ.
 - මේ ආකාරයට ජේලියේ පළමු ඩිජ්‍යා තෙක් ම යූතිය මාරු විය යුතු වේ.
 - එක තැන සිටිමින්, සෙමෙන් ඇවිදිමින්, හැල්මේ දුවමින් ඉහත ආකාරයට යූතිය මාරු කිරීම.
 - අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෙෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.

- පියවර 06**
- ඉහත ක්‍රියාකාරකම ආදර්ශ කර ගනිමින් පහළට යොමු වන සේ යූතිය ලබා දීමේ ක්‍රමය ද සිසුන්ට භුරු කරවන්න.
 - අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෙෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.

- පියවර 06**
- ක්‍රිඩකයා යූතිය ලබා ගන්නේ තම ගිරිරයේ ක්‍රමන පැත්තෙන් ද යන්න මත පදනම් ව යූති මාරුව පහත සඳහන් පරිදි වර්ග කළ හැකි බව සිසුන්ට පැහැදිලි කරන්න.

ඇතුළත මාරුව. (Inside Pass)

- යූතිය ලබා ගන්නා ක්‍රිඩකයා තම වමතින් (ධාවන මං තීරුවට සාපේක්ෂ ව ඇතුළු අතින්) යූතිය ලබා ගැනීම ඇතුළත මාරුවකි.


පිටත මාරුව (Outside Pass)

- යූතිය ලබා ගන්නා ක්‍රිඩකයා තම දකුණතින් (දාවන මං තීරුවට සාපේක්ෂ ව පිටත අතින්) යූතිය ලබා ගැනීම පිටත මාරුවකි.

මිශ්‍ර මාරුව (Mixed Pass)

- සහාය දිවීමේ තරගයක දී තරගකරුවන් ඇතුළත මාරුව හා පිටත මාරුව යන ආකාර දෙක මාරුවෙන් මාරුවට හාවිත කිරීම මිශ්‍ර මාරුව වශයෙන් හැඳින්වේ.

- පියවර 07**
- සිසුන් හතර දෙනා බැඳින් කණ්ඩායම් කර එකිනෙකා පසුපස සිටින සේ පේලියට සිට ගැනීමට උපදෙස් දෙන්න.
 - පේලියේ හතර වන සිසුවාට තම වම් අතෙහි ඇති යූත්‍රිය ඉදිරියෙන් සිටින තුන් වන සිසුවාගේ දකුණ අතට ලබා දීමට උපදෙස් දෙන්න.
(මෙය පිටත මාරුව බව පහදා දෙන්න.)
 - තුත්වන සිසුවාට තම දකුණු අතට ලැබුණු යූත්‍රිය ඉදිරියෙන් සිටින දෙවන සිසුවාගේ වම් අතට ලබා දීමට උපදෙස් දෙන්න.
(මෙය ඇතුළත මාරුව බව පැහැදිලි කරන්න.)
 - දෙවන සිසුවාට තම වම් අතට ලැබුණ යූත්‍රිය පේලියේ පළමු වන සිසුවා ගේ දකුණු අතට ලබා දීමට උපදෙස් දෙන්න.
(මෙය පිටත මාරුවක් බව සිසුන්ට පැහැදිලි කරන්න.)
 - මෙම ආකාරයට ඇතුළත හා පිටත මාරුව සිදු කිරීම මිගු මාරුව බව පැහැදිලි කර දෙන්න
 - මෙම ක්‍රියාකාරකමේ සිසුන් කිහිප වරක් නිරත කරවන්න.
 - අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෙළුම් හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
- පියවර 08**
- පහත සඳහන් ආකාරයට දාභා මාරුව හා අදාභා මාරුව පැහැදිලි කරන්න.
 - දාභා මාරුව (**Visual pass**)
 - යූත්‍රිය ලබා ගන්නා ක්‍රිඩකයා යූත්‍රිය දෙස බලා යූත්‍රිය ලබා ගැනීම දාභා මාරුව වේ.
 - මිටර 400 x 4 හා ඊට වැඩි සහාය දිවීම්වල දී මෙම මාරුව යොදා ගැනේ. (මෙහි දී යූත්‍රිය ලබා ගන්නා ක්‍රිඩකයා තම අත්ල උඩු පැත්තට යොමු කර යූත්‍රිය ලබා ගනී.)




රුපය 5.1.5

අදාභා මාරුව (**Non -Visual pass**)

- යූත්‍රිය ලබාගන්නා ක්‍රිඩකයා යූත්‍රිය දෙස බැලීම සිදු නොකරමින් යූත්‍රිය ලබා ගැනීම අදාභා මාරුව වේ. (මෙතෙක් කරන ලද ක්‍රියාකාරකම්වල හාවිත කරන ලද්දේ අදාභා ක්‍රමය වේ.)
- මිටර 100 x 4 හා 200 x 4 වැනි කෙටි දුර සහාය දිවීම් තරගවල දී අදාභා මාරුව යොදා ගැනේ.

- පියවර 09** • යෝජිත මාරුවට අදාළ පහත සඳහන් නීති කිහිපය සිදු තුළ පැහැදිලි කරන්න.

- යෝජිය ඇතුළත කුහරයක් සහිත සූමුද්‍ර තැලයක් විය යුතු ය.
- යෝජිය ලියකින්, ලේඛකින් හෝ සුදුසු වෙනත් තද ද්‍රව්‍යකින්, සාදා තිබිය යුතුය.
- යෝජිය තරගය පුරා ම අතින් රැගෙන යා යුතු වීම.
- යෝජිය අත හැරුණෙනෙන් අත් හළ තරගකරුවා විසින් ම අහිඳ ගත යුතු ය.
- නියමිත භූවමාරු කළාපය තුළ දී යෝජි මාරුව සිදු විය යුතු ය.



රුපය 5.1.6

මුළුක වදන් සංකල්ප

- ඉහළට යොමු වන සේ යෝජිය ලබාදීමේ ක්‍රමය
- පහළට යොමු වන සේ යෝජිය ලබාදීමේ ක්‍රමය
- පිටත මාරුව
- ඇතුළත මාරුව
- මිශ්‍ර මාරුව
- දායු මාරුව
- අදායු මාරුව

ගුණාත්මක යෙදුවුම්

- යෝජි හුම් ප්‍රදේශයක්
- යෝජි කිහිපයක් හෝ ආදේශක කිහිපයක්
- සලකුණු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- තැලාවක්

කක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස්

- යෝජි භූවමාරු කිරීමේ ක්‍රම පැහැදිලි කිරීම අගයන්න
- නිවැරදි යෝජි භූවමාරු ක්‍රම හාවිතය අගයන්න.
- සහාය දිවිමට අදාළ නීති-රිති අනුගමනය කිරීම අගයන්න.
- කණ්ඩායම් කුපලතා ප්‍රදර්ශනය කිරීම අගයන්න.

නිපුණතා මට්ටම 5.2 - එල්ලීමේ ක්‍රමයට අනුව නිවැරදි ව දුර පනියි.

කාල පරිච්ඡේද - 02 ඩි.


ඉගෙනුම් එල

- දුර පැනීමේ ශිල්පීය ක්‍රම නම් කරයි.
- දුර පැනීමේ ශිල්පීය ක්‍රමයේ අවදි පෙළ ගස්වයි.
- එල්ලීමේ ක්‍රමය හාවිත කරමින් නිවැරදි ව දුර පනියි.
- දුර පැනීමේ නිති - රිති පැහැදිලි කරයි.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් -

පියවර 01

- පහත දැක්වෙන ප්‍රධාන ක්‍රියාකාරකම්වල සිසුන් නිරත කරවන්න.
- සෙමෙන් ඉදිරියට ඇවිධින අතර තනි පාදයෙන් ඉපිලි කුඩා බාධකයක් මතින් පැන ගමන් කිරීම (රුපය 5.2.1)




රුපය 5.2.1

- සෙමෙන් ඉදිරියට දුවමින් තනි පාදයෙන් ඉපිලි කුඩා බාධකයක් මතින් පැන ඉදිරියට ගමන් කිරීම (රුපය 5.2.2)



රුපය 5.2.2

- සෙමෙන් ඉදිරියට දුවන අතර දක්වා ඇති සලකුණකට එක් පාදයක් තබා ඉපිල ඉදිරියේ ඇති බාධකයට ඉහළින් පාද දෙකින් පතිත වීම (රුපය 5.2.3)




රුපය 5.2.3

පියවර 02

- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- මලල ක්‍රිඩා වර්ගීකරණයට අනුව දුර පැනීම, තිරස් පැනීම කාණ්ඩයට අයන් වන බව
- පියාසැරිය අවස්ථාවේ දී ක්‍රිඩකයා සිරුර හසුරුවන ආකාරය අනුව ශිල්පීය ක්‍රම හඳුන්වනු ලබන බව

- ඒ අනුව දුර පැනීමේ ඩිල්පීය ක්‍රම තුනක් ඇති බව
 - පාවන ක්‍රමය (Sail Technique)
 - එල්ලීමේ ක්‍රමය (Hang Technique)
 - ගුවනත පා මාරු ක්‍රමය (Hitch-kick Technique)
 - තනි පාදයෙන් ඉහළි, වඩා වැඩි දුරක් ඇත්ත පැනීම දුර පැනීමේ ඉසවිවේ අපේක්ෂාව වන බව
 - දුර පැනීමේ ඩිල්පීය ක්‍රමය පහත දැක්වෙන අවදිවලින් සමන්විත බව
 - අවතිරණ ධාවනය
 - නික්මීම
 - පියාසැරිය
 - පතිත වීම
- පියවර 03
- දුර පැනීමේ එල්ලීමේ ඩිල්පීය ක්‍රමය පහත සඳහන් පරිදි සිජුන්ට ආදර්ශනය කරන්න.



රුපය 5.2.4

- නික්මීමෙන් පසු ඉහලින් ඇති ආධාරකයක එල්ලීමට දැක් ඉහළට ඔසවන ආකාරයට පියාසැරිය සිදු වන නිසා මෙම ක්‍රමය එල්ලීමේ ක්‍රමය ලෙස හදුන්වන බව පැහැදිලි කරන්න.


පියවර 04

- දුර පැනීමේ එල්ලීමේ ඩිල්පීය ක්‍රමය පුහුණුව සඳහා පහත සඳහන් ක්‍රියාකාරකම්වල සිජුන් නිරත කරවන්න.
- පියවර තුනක අවතිරණ ධාවනයකින් පසු ව අවසාන පියවරේ දී දුර පැනීමේ දී මෙන් නික්මීම, නැවත ධාවනයට මාරු වීම. (රුපය 5.2.5) ඉහත ක්‍රියාකාරකම වාර කිහිපයක් සිදු කිරීම
- මෙම ක්‍රියාකාරකම පියවර පහක්, හතක්, තවයක්, යනා දී වශයෙන් යොදා ගනීමින් කළ හැකි ය.




රුපය 5.2.6

- පියවර පහක් හෝ නවයක් පමණ සෙමින් දිව විත් එක් පාදයකින් ඉපිලිම. මෙහි දී රුපයේ දක්වන ආකාරයට ඉපිලෙන පාදය නොදින් දිගහැරී තිබිය යුතු අතර නිදහස් පාදය ඉහළට ඔසවා තිබිය යුතු ය. (රුපය 5.2.6)




- එකතැන සිට ඉහළට ඉපිලෙමින් එල්ලා ඇති ආධාරකයක් දැකින් ස්ථේරු කර පාද දෙකෙන් පතිත වීම. (රුපය 5.2.7)




රුපය 5.2.7

- පියවර කිහිපයක අවතිරණ බාවනයකින් පසු ව සලකුණු කරන ලද ස්ථානයේ දී තනි පාදයෙන් නික්මී, එල්ලා ඇති ආධාරකය ස්ථේරු කර පාද දෙකෙන් පතිත වීම (පියාසැරිය-රුපය 5.2.7)




රුපය 5.2.8

- පතිත වීමට ආසන්නයේ දී නික්මීමේ පාදය ඉදිරියට ගෙනැවිත් පාද දෙකින් පතිත වන ආකාරයට ඉහත ක්‍රියාකාරකමෙහි නිරත වීම. (රුපය 5.2.8)



රුපය 5.2.9

- පියවර හතක හෝ නවයක හෝ අවතිරණ දාවනයේ යෙදෙමින් එල්ලීමේ ක්‍රමයට දුර පැනීම (රුපය 5.2.10)



රුපය 5.2.10

- අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෙෂණ හා ඉදිරි පෙෂණ ලබා දෙන්න.

පියවර 05

- දුර පැනීමේ නීති-රිතිවලට අනුව පහත සඳහන් අවස්ථා අසාර්ථක පැනීම ලෙස සලකන බවට ක්‍රියාකාරකම් කරන අතරතුර සිසුන් දැනුම්වත් කරන්න.
 - නික්මීමේ දී, නික්මීමේ පුවරුවෙන් (take-off board) ඉදිරිපස භූමිය ගිරියයේ ක්‍රමන හෝ කොටසකින් ස්ථාපිත කිරීම
 - නික්මීමේ පුවරුවට දෙපසින් පා තබා නික්මීම
 - වළුව පතිත වීමෙන් පසු, පතිත වූ සලකුණ හා නික්මීමේ පුවරුව අතර වෙළන් පිටත භූමිය ස්ථාපිත කිරීම
 - පතිත වූ සලකුණට පිටුපසින් වෙළන් පිට වීම
 - දාවනයේ දී හෝ පැනීමේ දී හෝ කරණම් ක්‍රම හාවිත කිරීම

මූලික වදන් සංකල්ප

- එල්ලීමේ ක්‍රමය, නීති-රිති, පතිත වීම, පියාසැරිය, නික්මීම, අවතිරණ දාවනය, නික්මීමේ පුවරුව

ගුණාත්මක යෙදුවුම්

- දුර පැනීමේ ක්‍රිඩා පිටියක්, ආධාරක එල්ලීම් කළ හැකි උපකරණ සහ ආධාරක, එල්ලීමේ ක්‍රමය ඇතුළත් රුප සටහන්, සලකුණු කිරීමේ ද්‍රව්‍ය

තක්සේරුකරණය හා අශේරුකාලීන සඳහා උපදෙස් -

- ගිල්පීය ක්‍රමයේ අවධි පිළිබඳ විමසන්න.
- දුර පැනීමේ ගිල්පීය ක්‍රම විමසන්න.
- නීති-රිති පිළිබඳ විමසන්න.
- ගිල්පීය ක්‍රමය නිවැරදි ව පුදරුගනය කිරීම අගයන්න.
- ක්‍රියාකාරී සහභාගිත්වය අගයන්න.

නිපුණතා 7.0 : සෞඛ්‍යවත් පිවිතයක් සඳහා සුදුසු ආහාර පරිභේෂණය කරයි.

නිපුණතා මට්ටම 7.1 : පෝෂණ අවශ්‍යතාවලට අනුව ආහාර පරිභේෂණය කරයි.

කාල පරිච්ඡේද : 06 ඩි.

- ඉගෙනුම් එල** :
- ජීවන වකුයේ විවිධ අවදී අනුව පෝෂණ අවශ්‍යතා වෙනස් වන බව පැහැදිලි කරයි.
 - ස්ථී-පුරුෂ භාවය අනුව පෝෂණ අවශ්‍යතා වෙනස් වන අයුරු සාකච්ඡා කරයි.
 - ජීවන වකුයේ විශේෂ අවස්ථාවලට අනුව පෝෂණ අවශ්‍යතා විස්තර කරයි.
 - පෝෂණය පිළිබඳ මිල්‍යා මත හා විශ්වාස බැහැර කර ගත යුතු බවට අදහස් දක්වයි.
 - පෝෂණයායි ආහාර තොරාගැනීමේ සුදානම පුදර්ශනය කරයි.
 - පෝෂණය පිළිබඳ යහා පැනිවිඩ් සන්නිවේදනය කරයි.
 - විවිධ මාධ්‍ය මගින් කෙරෙන පෝෂණ පැනිවිඩ් නිවැරදි ව අර්ථ නිරුපණය කරමින් ප්‍රතිචාර දක්වයි.

ඉගෙනුම්-ඉගෙන්වීම් ක්‍රියාවලිය සැලැසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01**
- ඇමුණුම 7.1.1. හි ඇතුළත් සටහන සිසුන්ට පුදර්ශනය කරන්න.
 - විවිධ අවධිවල පෝෂණ අවශ්‍යතා පිළිබඳ ව සිසු අදහස් විමසන්න.
 - සිසු අදහස් අගයමින් පහත සඳහන් කරුණු සාකච්ඡා කරන්න.
 - ජීවන වකුයේ විවිධ අවධි පවතින බව
 - විවිධ අවධි අනුව පෝෂණ අවශ්‍යතා වෙනස්වන බව
 - ජීවන අවධිවලට අමතර ව පෝෂණ අවශ්‍යතා ක්‍රියාකාරීත්වය, සෞඛ්‍ය තත්ත්වය, ස්ථී- පුරුෂභාවය අනුව වෙනස් වන බව
 - දෙනික පෝෂණ අවශ්‍යතා ලබා ගන්නා ආහාර වේල් සමග ගළපා ගතයුතු බව
 - ආහාරයේ ප්‍රධාන කාර්ය ගක්තිය ලබාදීම, වර්ධනය හා ගෙවී ගිය කොටස් අලුත්වැඩියාව හා ආරක්ෂාව සැපයීම බව.
 - ආහාරයේ බහුල ව අඩංගු වන පෝෂා පදාර්ථය සැලකිල්ලට ගනීමින් ආහාර කාණ්ඩා කෙටි බෙඳා ඇති බව.
 - ආහාර කාණ්ඩා 6 ගතයුතු ප්‍රමාණ ඇතුළත් වන පරිදි ආහාර පිරිමිවිය සකස් කර ඇති අතර එය එක් එක් ආහාර කාණ්ඩා පරිභේෂණයට ගත යුතු ප්‍රමාණ පෙන්වන බව
 - ගරීරයට අවශ්‍ය සියලු ම පෝෂා පදාර්ථ නියමිත ප්‍රමාණවලින් අඩංගු ආහාර වේලක් සමඟ ආහාර වේලක් ලෙස හඳුන්වන බව
 - දෙනික ව ප්‍රධාන ආහාර වේල් තුනක් හා අමතර ආහාර වේල් දෙකක් ගැනීම සුදුසු බව


- දෙනික කැලරි අවශ්‍යතා එම ආහාර වේල් පහ සමග ගළපා ගත යුතුබව
- ජ්වන වතුයේ එක් අවධියක පෝෂණ තත්ත්වය අනෙක් අවධිවල සෞඛ්‍ය තත්ත්වයට බලපාන බව

- පියවර 02**
- සිසුන් කණ්ඩායම් රකට බෙදා පහත මෘත්‍යතා ඒ, ඒ කණ්ඩායම්වලට බෙදා දෙන්න.
 - ලදරු (උපනේ සිට අවු 01)
 - ලමා (අවු 01 -අවු 09)
 - යොවුන් (අවු 10 -අවු 19)
 - වැඩිහිටි (අවු 20 - 59)
 - මහලු(අවු 60 සිට)
 - ඒ ඒ අවධිය අනුව පෝෂණ අවශ්‍යතා පිළිබඳ කරුණු ගොනු කිරීමට උපදෙස් දෙන්න. (පෙළ පොත භාවිතයට උපදෙස් දෙන්න.)
 - ක්‍රියාකාරකම් අතරතුර ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
 - සිසු අනාවරණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.
 - ඇමුණුම 7.1.2 ඇසුරෙන් සමාලෝචනයක නිරත වන්න.
- පියවර 03**
- ජ්වන වතුය තුළ දී හමු වන විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳ ව සිසුන්ගෙන් විමසන්න.
 - සිසු පිළිතුරු අයයෙහින් විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති පුද්ගලයන් පහත සඳහන් පරිදි හඳුන්වා දෙන්න.
 - ගරහණී මුවවරුන්
 - කිර දෙන මුවවරුන්
 - ක්‍රිඩකයේ
 - කය වෙහෙසන්නො
 - රෝගීනු
 - ගාකමය ආහාර පමණක් ලබා ගන්නො
 - සිසුන් කණ්ඩායම් හයකට බෙදන්න.
 - ඉහත විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති පුද්ගල කාණ්ඩ කණ්ඩායම් හයට ලබා දෙන්න.
 - තම කණ්ඩායමට ලැබෙන විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති පුද්ගල කාණ්ඩයේ පෝෂණ අවශ්‍යතා පිළිබඳ ව කරුණු ගොනු කිරීමට උපදෙස් දෙන්න. (පෙළ පොත භාවිතයට උපදෙස් දෙන්න.)
 - ක්‍රියාකාරකම් අතරතුර ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
 - සිසු අනාවරණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.
 - ඇමුණුම 7.1.3 ඇසුරෙන් සමාලෝචනයක නිරතවන්න.

- පියවර 04**
- සැම ශිෂ්‍යයකුට ම කාචිපත (6 "x 3") බැහින් ලබා දෙන්න.
 - ඔවුන් දත්තා පෝෂණය හා සම්බන්ධ මිථ්‍යා මතයක් බැහින් කාචිපතෙහි සටහන් කිරීමට උපදෙස් දෙන්න.
 - එවා අහමු ලෙස ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී විශ්ලේෂණය කරන්න.
 - ඇමුණුම 7.1.4හි තොරතුරු ඇසුරින් සමාලෝචනයක නිරත වන්න.
- පියවර 05**
- සිසුන් සුදුසු පරිදි කණ්ඩායම් කරන්න.
 - ඇමුණුම 7.1.5හි ඇති වෙළඳ දැන්වීම් දෙක කණ්ඩායම්වලට ලබා දෙන්න.
 - එම දැන්වීම් දෙක විශ්ලේෂණය සඳහා සිසුන් යොමු කරන්න.
 - ආහාර පිළිබඳ විවිධ මාධ්‍ය ප්‍රවාර පිළිබඳ සාකච්ඡා කරන්න.
 - මාධ්‍ය ප්‍රවාර නිවැරදි ව වටහා ගනිමින් සුදුසු ආහාර තොරා ගැනීම කළ යුතු ආකාරය පිළිබඳ ව ඇමුණුම 7.1.6 ඇසුරින් සමාලෝචනයක නිරත වන්න.
- පියවර 06**
- සිසුන් සුදුසු පරිදි කණ්ඩායම් කරන්න.
 - පෝෂණදායී ආහාර තොරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳ තොරතුරු ගොනු කිරීමට උපදෙස් දෙන්න.
 - කියාකාරකම් අතරතුර ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබාදෙන්න.
 - ඇමුණුම 7.1.7හි ඇතුළත් තොරතුරු ඇසුරින් සමාලෝචනයක නිරත වන්න.
- මූලික වදන් සංකල්ප :**
- ජ්වල් වතුය, විශේෂ පෝෂණ අවශ්‍යතා, මිථ්‍යා මත, පෝෂණ පණිවිධි
- ගුණාත්මක යෙදුවුම් :**
- බ්‍රිස්ටල් බොර්ඩ, කාචිපත්, ජ්ලැටිග්‍රැනම් පැන්, වෙළඳ දැන්වීම්.
 - ඇමුණුම 7.1.1
 - ඇමුණුම 7.1.2
 - ඇමුණුම 7.1.3
 - ඇමුණුම 7.1.4
 - ඇමුණුම 7.1.5
 - ඇමුණුම 7.1.6
 - ඇමුණුම 7.1.7

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- ජ්වන වතුයේ විවිධ අවස්ථා අනුව පෝෂණ අවශ්‍යතා වෙනස් වන ආකාරය පිළිබඳ ව පැහැදිලි කිරීම අගයන්න.
- විශේෂ අවස්ථා අනුව පෝෂණ අවශ්‍යතා පිළිබඳ අවබෝධය අගයන්න.
- ආහාර පිළිබඳ මිථ්‍යා මත හා විශ්වාස, ආකළුප විශ්ලේෂණය අගයන්න.
- පෝෂණදායී ආහාර තොරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු අංග පිළිබඳ ඉදිරිපත් කිරීම අගයන්න.
- කණ්ඩායම් කුසලතා, කාල කළමනාකරණය, සන්නිවේදන කුසලතා ආදිය අගයන්න.



අැමුණුම 7.1.2

ජ්වන වකුය අනුව පෝෂණ අවශ්‍යතා

ඳදරු වියේ පෝෂණ අවශ්‍යතා

- මුල් අවුරුදු 2ක තුළ දී දරුවාගේ මොළය, අස්ථී, පේෂී ඇතුළු පටකවල ශිෂ්ට වර්ධනයක් සිදුවන බැවින් පෝරීන්, කාබෝහයිඩ්වීට්, මේදය, කැල්සියම්, යකඩ, විටමින් ඇතුළත් පෝෂණයායි ආහාර ලබාදීම ඉතා වැදගත් වේ.
 - මාස 06ක් වන තුරු ලබා දෙනුයේ මුළුකිරී පමණි.
 - මුළුකිරීවලින් සියලු පෝෂකාංග ලැබේ.
 - මාස 06න් පසු අමතර ආහාර දීම ආරම්භ කළ යුතු අතර ඒ සමග වසර දෙක තෙක් මුළු කිරීම දීම ද යෝග්‍ය වේ.
 - ලබා දිය හැකි අමතර ආහාර වර්ග
 - බත්, මුං ඇට, කවිපි, කබිල, අර්තාපල්, බතල
 - පලා වර්ග, අනෙකුත් එළවුල
 - මාල්, මස්, බිත්තර, කිරී හා කිරී ආහාර
 - පලනුරු
 - තෙල්, බටර්, මාගරින්
 - සැකසීමේ දී, පිරිසිදුකම, තැබුම් බව ගැන අවධානය යොමු කිරීම හා සැකසු විගස ලබාදීම වැදගත් වේ.

ඡමා වියේ පෝෂණ අවශ්‍යතා

- ගැහැනු හා පිරිමි ලමයින්ගේ පෝෂණ අවශ්‍යතා වැඩිවියට පැමිණීමට පෙර බොහෝ දුරට සමාන වේ.
- පෝෂණ අවශ්‍යතා වයස, උස, බර හා ක්‍රියාකෘතිවය අනුව වෙනස් වේ.
- නිසි වර්ධනයට, සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත විමට, මත්දූපෝෂණ අවදානම අඩු කිරීමට නිසි පෝෂණ අවශ්‍යතා සපුරාලිය යුතු ය.
- වරකට ගනු ලබන ආහාර ප්‍රමාණය සීමිත වන බැවින් ප්‍රධාන ආහාර වේල් තුනකට අමතර ව කෙටි ආහාර වේල් 2 -3- ලබා දිය යුතු ය.
- මෙම අවධියේ සෞඛ්‍යවත් ආහාර රටාව පසු අවධිවල දියවැඩියාව, හංදය රෝග, පිළිකා වැනි බොෂ තොවන රෝග වළක්වාලීමට හේතු වේ.

යොවුන් වියේ පෝෂණ අවශ්‍යතා

- සම්බර පෝෂණයක් අවශ්‍ය වේ.
- පෝෂණ අවශ්‍යතා වයස උස බර හා ක්‍රියාකෘතිවය අනුව වෙනස් වේ.
- උස, බර දීසු ව වර්ධනයේ වේ. මේ නිසා පෝෂණ අවශ්‍යතාවැඩි ය.
- වර්ධනය නිසා, ප්‍රෝටීන් , යකඩ, අයුධීන්, විටමින් A, B₁₂, C ,D ගෝලික් වැඩිපුර අවශ්‍ය වේ.
- අස්ථී වර්ධනය වේගවත් නිසා කැල්සීයම් අඩංගු ආහාර දිය යුතු ය.
(කිරී, කිරී ආහාර, පලා වර්ග, කුඩා මාල්)
- පෙර යොවුන් වියේ ගැහැනු ලමයින්ට නිසි පෝෂණයක් තොලැබුණත්
 - වැඩිවිය පැමිණීම ප්‍රමාද වීම
 - උපදින දරුවන් ගේ වර්ධනය බාල වීම
 - කැල්සීයම් අඩු වීම නිසා ගර්හැනී කාලයේ දී හා වැඩිහිටි වියේ දී අස්ථී ආබාධ ඇති වීම සිදු විය හැකි ය.
- ඔසප් වීම නිසා ගැහැනු දරුවන්ගේ රුධිරයේ යකඩ අඩු වී නිරක්තිය ඇති විය හැකි බැවින් යකඩ අඩංගු (මස් ,මාල්, රනිල බොෂ, පලා වර්ග) ආහාර වැඩිපුර ගත යුතු ය.
- යොවුන් වියේ පිරිමි ලමයින්ගේ පරිවෘත්තිය වේගය ගැහැනු ලමයින්ට වැඩි ය.
- පිරිමි ලමයින් ගේ ක්‍රියාකෘති බව වැඩි නිසා, ගක්ති අවශ්‍යතාව, අයුධීන් ,විටමින් A, B,C යකඩ අවශ්‍යතාව වැඩි ය.
- යොවුන් වියේ පිරිමි ලමුන් ගේ මේද රහිත ගරීරයේ බර (LEAN BODY MASS) වැඩි බැවින් මාස ජේං වර්ධනය සඳහා වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් අවශ්‍ය වේ.
- යොවුන් වියේ දරුවන් තුළ උදෑසන ආහාර වේල මගහැරීම , ක්ෂේක ආහාර ගැනීමට කැමැත්ත, කොළු බීම හා පැනී බීම ගැනීමට කැමැත්ත, මත්පැන් හා දුම්පානයට යොමු වීම දැකිය හැකි ය. මේ නිසා
 - කැලරි අධික ආහාර වැඩිපුර ගැනීම
 - පෝෂණදායී ආහාර ගැනීම සීමා වීම සිදු වේ.
- නිසා
 - තරබාරු වීම, ස්ථ්‍රීලතාවයට පත්වීම.
 - ක්ෂේක පෝෂක උගනතා ඇති වීම සිදු විය හැකි ය.

එ නිසා

- තරබාරු වීම, ස්ථ්‍රීලතාවයට පත්වීම.
- ක්ෂේක පෝෂක උගනතා ඇති වීම සිදු විය හැකි ය.

වැඩිහිටි වියේ පෝෂණ අවශ්‍යතා

- සමබර පෝෂණයක් අවශ්‍ය වේ.
- යෙදෙන කාර්ය අනුව කැලරි අවශ්‍යතාව වෙනස් වේ.
- අස්ථි දුර්වල වීම වැළැක්වීම සඳහා කැල්සියම් හා විටමින් D වැඩිපුර ගත යුතු ය.
- පටක අලුත් වැඩියාවට හා ප්‍රතිශක්තිකරණ පදනම් නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පෝරීත් අවශ්‍ය ප්‍රමාණවලින් ගත යුතු ය.
- පහසුවෙන් ජීර්ණය කළ හැකි ආහාර ගත යුතු ය.
- තන්තු වැඩිපුර ඇති ආහාර ගතයුතුය.
- රෝග තත්ත්ව ඇති කරන සිනි , පුණු , තෙල් ආදිය බහුල ආහාර පාලනය කළ යුතු ය.
- ස්පූලතාව අඩු කර ගැනීමට කැලරි අඩු ආහාර හාවිත කළ යුතු ය.
- දියවැඩියාව, කොලොස්ටරෝල්, හංදයාබාධ ඇති නම් වෙළු උපදෙස් අනුව ආහාර ගත යුතු ය.

මහලු වියේ පෝෂණ අවශ්‍යතා

- සමබර පෝෂණයක් අවශ්‍ය වේ.
- ආහාර රුවිය කුමයෙන් අඩු වේ.
- ගක්ති ජනක හා වර්ධක ආහාර අවශ්‍යතාව සීමා වේ. (ක්‍රියාදිලී බව අඩු නිසා)
- රෝගී තත්ත්ව ඇත් නම් (දියවැඩියාව, හංදයාබාධ, කොලොස්ටරෝල්) ඒවා පාලනයට වඩාත් උවිත ආහාර පුරුදු අනුගමනය කළ යුතු ය.
- ජීර්ණය පහසු ආහාර හාවිතය වඩා යෝගා වේ. (එළවුල, පලතුරු)
- තන්තු වැඩිපුර ඇති ආහාර ගත යුතු ය.
- රෝග තත්ත්ව ඇති කරන සිනි , පුණු , තෙල් ආදිය බහුල ආහාර පාලනය කළ යුතු ය.
- ස්පූලතාව අඩු කර ගැනීමට කැලරි අඩු ආහාර හාවිත කළ යුතු ය.
- දියවැඩියාව, කොලොස්ටරෝල්, හංදයාබාධ ඇති නම් වෙළු උපදෙස් අනුව ආහාර ගත යුතු ය.

අංශුම් 7.1.3

විශේෂ අවස්ථා අනුව පෝෂණ විවිධතා

ගැබිනි සමයේ විශේෂ පෝෂණ අවශ්‍යතා

- කුස කුළ වැඩෙන දරුවාට නිසි පෝෂණක් ලබාදීමට මෙන් ම ප්‍රසුතියෙන් පසු ව මව පෝෂණ උගනතා රෝගවලින් වැළැක්වීමට ගැබිනි සමයේ දී ප්‍රශ්නයක් පෝෂණ තත්ත්වයක් පවත්වා ගත යුතු ය.
- කලලයේ වර්ධනය මෙන් ම මවගේ ගරීර ක්‍රියාකාරිත්වය සඳහා නිසි පෝෂණයක් හා වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වේ. දෙනිනික කැලරි අවශ්‍යතාව 2700ක්. එට සරිලන සේ ආහාර ගත යුතුය.
- වැඩි වන පෝෂණ අවශ්‍යතා සපුරාලීමට පෝෂ්චදායී ආහාර ලබා ගත යුතු අතර ප්‍රධාන ආහාර වේල් සහ අමතර ආහාර ලබාගත යුතු ය.
- ගැබිනි සමයේ මූල් සති කිහිපය කුළ ගොළේට් අවශ්‍යතාව වැඩි බැවින් දරුවක ලබා ගැනීමට සැලසුම් කරන අවස්ථාවේ සිට ම කාන්තාවන් පෝලික් අම්ල පෙත් දිනපතා ලබාගත යුතු ය.

- වැඩි වන යකඩ හා කැල්සියම් අවශ්‍යතා සමූහාලීමට ඇතැම් විට ආහාර පමණක් ප්‍රමාණවත් විය නොහැකි බැවින් යකඩ හා කැල්සියම් පෙති මාතා සායනවල දී ලබා ගත යුතු ය.
- කැල්සියම් හා යකඩ පෙති එකවර නොගත යුතු ය. මත්ද කැල්සියම් යකඩ අවශ්‍යතා අවශ්‍ය කරන බැවින්.
 - දෙදෙනිකව ජල විදුරු 8 -10 අතර ප්‍රමාණයක් අවම වශයෙන් පානය කළ යුතු ය.
 - දිනකට අවම වශයෙන් කිරී විදුරුවක් හෝ පානය කළ යුතු ය.
 - ගරහණී අවධියේ බර වැඩි විම ගැන සැලකිලිමත් විය යුතු අතර එය ඇයගේ BMI - අනුව වෙනස්වේ.
- BMI - 18.5 ට අඩු නම් බර 12.5-18kg අතර ද
18.5-24.9 අතර 11.5 - 16kg අතර ද
25 -29.9 අතර නම් 7.0 - 11.5 අතර ද
BMI 30 වැඩි නම් 6.8 අතර ද ලෙස බර වෙනස්වීම කෙරෙහි සැලකිලිමත් විය යුතු ය.

කිරී දෙන මවකගේ විශේෂ පෝෂණ අවශ්‍යතා

- මුළු මාස 6 තුළ දරුවාගේ පෝෂණය මුළු කිරීවලින් පමණක් සම්පූර්ණ වන බැවින් මව රේට සරිලන පෝෂණයක් ලබා ගත යුතු ය.
- කිරී දෙන මවකගේ කැලෝරී අවශ්‍යතා ගරහණී සමයේ කැලෝරී අවශ්‍යතාවට වඩා වැඩි බැවින් වැඩිපුර කාබේනයිඩ්රේට් ලබා ගත යුතුය. දෙදෙනික කැලෝරී අවශ්‍යතාව කිලෝ කැලෝරී 3200 සි.
- මුළු කිරීවල කැල්සියම් බහුල වන අතර දිනකට සාමාන්‍යයෙන් කිරී මිලි ලීටර 850ක් පමණ නිපදවෙන බැවින් වැඩිපුර කැල්සියම් ලබා ගත යුතු ය.
- කැලෝරී අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වැඩිපුර ආහාර වේල් ගණනක් ලබා ගත යුතු ය.
- කැල්සියම්, විටමින්, යකඩ සරිලන පරිදි ලබාගත යුතුය.
- අයිමිත ලෙස ආහාර පරිශේෂනය නොකළ යුතු ය.

රෝගී අයකුගේ විශේෂ පෝෂණ අවශ්‍යතා

- වෙළඳා උපදෙස් අනුව රෝග තත්ත්වයට සුදුසු ආහාර ලබාදිය යුතු ය.
- ජීරණය සඳහා පහසු ආහාර ලබාදිය යුතු ය.
- නියමිත වේලාවට සුදුසු ප්‍රමාණවලින් ආහාර ලබා දිය යුතු ය.
- සීනි, කුළු බැඩි, තෙල්, මිරිස් අඩු ප්‍රමාණවලින් ලබා දිය යුතු ය.
- දියර ආහාර, අර්ධ සන ආහාර, සන ආහාර අවශ්‍යතාව අනුව ලබා දිය යුතු ය.

ගාකමය ආහාර පමණක් ලබාගන්නා අයකුගේ විශේෂ පෝෂණ අවශ්‍යතා

- බොහෝ ගාක ආහාරවල අඩිංගු වන්නේ අත්‍යවශ්‍ය ඇමුදිනෝ අම්ල සියල්ල සහිත අංග සම්පූර්ණ ප්‍රෝටීන් නොවන බැවින්, අංග සම්පූර්ණ ප්‍රෝටීන් ලබා ගැනීමට නම් ප්‍රෝටීන් බහුල මාළ බොහෝ, ධානා සමග මිශ්‍ර ව ආහාරයට ගත යුතු ය.

- ලදා -
- කවිපි, කඩල, මූං ඇට බත් සමග ආහාරයට ගැනීම
 - මූං කිරී බත්

- සේයා බොංචි වැනි ආදේශක ආහාර ලබා ගැනීම. සේයා නිෂ්පාදන ලෙස වෝෂු එකතු කර ගත හැකි ය.
- කැල්සියම්, සින්ක්, යකඩ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තද කොළ පැහැති පළා වර්ග, පියලි හා ඇට වර්ග , නොපාහින ලද දානා වර්ග දිනපතා ආහාරයට එක් කර ගැනීම.
- ඔමේගා 3 , ඔමේගා 6 මේද අම්ල ලබා ගැනීම සඳහා තෙල් සහිත ඇට වර්ග / ගාකතෙල් වර්ග ආහාරයට එක් කර ගැනීම. (ආමන්ඩ්, කොට්ටෙම්බා, රට කප්, කප්)
- නිරමාංස ආහාරවල ඇති යකඩ ගරීරයට උරා ගැනීම පහසු කිරීම සඳහා විටමින් C අඩංගු ආහාර, ආහාර වේල්වලට එක් කර ගැනීම.
- මාංස ආහාර නොගතන්නා අය දිනපතා කිරී ආහාර හා විතයෙන් කැල්සියම් හා ප්‍රෝටීන් ලබා ගත යුතු ය. කිරී නිෂ්පාදන ලෙස විස්, පනීර, මී කිරී, යෝගට් දෙනීක ව ආහාරයට එකතු කර ගත යුතු ය.
- ගාක ආහාර ඇමයිනෝ අම්ල වලින් පරිපූර්ණ නොවන නිසා ලමුන්ට ගාකමය ආහාර පමණක් ගැනීම ප්‍රමාණවත් නොවේ. වර්ධනයට වඩා ඉහළ තත්ත්වයන් යුතු සත්වමය ප්‍රෝටීන් ගත යුතු ය.

අැමුණුම 7.1.4

පෝෂණය පිළිබඳ මිථ්‍යා මත

පහත දැක්වෙන තොරතුරු මිථ්‍යා මත බව සාකච්ඡා කරන්න.

- වෙළඳ පොලෙහි ඇති මිල අධික ආහාර සැම විට ම පෝෂණ ගුණයෙන් උසස් බව.
- වර්ධනය වන සිරුරට අවශ්‍ය ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල, විටමින් හා බනිජ ලවන ගාක ආහාරවලින් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් බව.
- වම්බවු කැම වාත අමාරුවට තුෂ්පුසු බව.
- ඔසස් දිනවල මස්, මාඟ කැමෙන් වැළකිය යුතු බව.
- නිරමාංස ආහාර රටාව නිසා ගරීරයට අවශ්‍ය ප්‍රෝටීන පදාර්ථ අඩුවෙන් ලැබෙන බව.
- මක්කගෙන් මුලින් ම වැළෙන අවරුණ වතුර වැනි මුළුකිරී කොටස දොවා ඉවත් කර පසුව වැළෙන කිරී පමණක් දරුවාට දිය යුතු බව.
- පෝෂණ ගුණය වැඩියෙන් ඇත්තේ ප්‍රමාණයෙන් විශාල පලතුරුවල බව.
- ජම්බු, ජමනාරං කුඩා දරුවන්ට ලබා දීම සුදුසු නොවන බව.
- පිරුණු ගරීරයක් පවතින්නේ නම් පෝෂණයෙන් යුත්ත බව.
- කුඩා මාඟවල පෝෂණ ගුණයක් නොමැති බව.
- විවිධ ආහාර වර්ගවලින් සේම, පිත, වාතය පිළිබඳ රෝග තත්ත්වයන් ඇති වන බව.
- රාත්‍රීයේ දී පළා වර්ග අනුහුව නොකළ යුතු බව.
- ගර්හනි මුළු වරැන් කුඩා මාඟ ආහාරයට නොගත යුතු බව.
- උණුවතුර ඩීම සුදුසු නැති බව.

අැමුණුම 7.1.5



ඩියාගැලී දෙවියකට ඩිජ්‍යලුත් ශේෂීයෝ

ඩියාගැලී දෙවියකට

ඩිජ්‍යලුත් ශේෂීයෝ
ඩිජ්‍යලුත් ශේෂීයෝ
ඩිජ්‍යලුත් ශේෂීයෝ
ඩිජ්‍යලුත් ශේෂීයෝ

අංුණුම 7.1.6

පෝෂණය පිළිබඳ පණිවිඩ සහ්තිවේදනය

පෝෂණය පිළිබඳ ලැබෙන පණිවිඩ නිවැරදි ව, පැහැදිලි ව තේරුම ගැනීමට හා විශ්ලේෂණාත්මකව අවබෝධ කර ගැනීමට ක්‍රියා කළ යුතු ය. විවිධ මාධ්‍ය මගින් ආහාර හා පෝෂණය පිළිබඳ පණිවිඩ ලබා දෙන නමුත් ඒවා සැම විට ම නිවැරදි නොවේ. එසේ හෙයින් එක් වර ම පිළිගැනීම වෙනුවට විමසා බලා පිළිගැනීම හා ප්‍රතිචාර දැක්වීම සිදු කළ යුතු ය. පහත දැක්වෙනුයේ අන් අයට සහ්තිවේදනය කළ යුතු, පෝෂණය පිළිබඳ පණිවිඩ කිහිපයකි.

- කෘතිම රස කාරක වෙනුවට කුඩ බඩු ලෙස සුළුලුනු, කුරුදු, ගොරකා, ඉගුරු, කරපිංචා, කහ හාවිතයට ගැනීම.
- අධික තේල්, අධික ලුණු, අධික සිනි සහිත ආහාර පරිගරණය අවම කිරීම මගින් බෝ නොවන රෝග වන දියවැඩියාව, හඳු රෝග වැනි රෝග අවම කිරීම.
- දිනපතා ආහාර වේලට කිරී හා කිරී නිෂ්පාදන එකතු කර ගැනීම
- දෙනික ව ජලය ලිටර 1.5 - 2.0 අතර ප්‍රමාණයක් පානය කිරීම.
- නිසරු, ක්ෂේකික ආහාර ආදියෙන් වැළකීම
- වඩා පෝෂ්‍යදායී ක්ෂේකික ආහාර තොරා ගැනීම.
- උදැසන ආහාර වේල් මග නොහැරීම
- අයුධීන් ලුණු හාවිත කිරීම හා ඒවා සුරුය රුම්මිය සහිත ස්ථානයක නොතැබීම හා දුමුරු (අව පැහැ) බෝතල්වල තැබීම.
- විවිධ වර්ණවලින් යුත් ආහාර දෙනික ව පරිභෝෂනය (රතු, දුමුරු, කහ/තැඹිලි, සුදු, කොළ)
- විවිධ රසයන්ගෙන් යුත් ආහාර දෙනික ව පරිභෝෂනය (තිත්ත, පැණී රස, ඇමුල් රස, කහට රස, ලුණු රස)
- දෙනික ආහාර රටාව සඳහා මග පෙන්වන ආහාර පිරම්මිය අනුව ආහාර වටවෝරු සකස් කිරීම.
- ආහාර බෙදා ගැනීමේ දී ආහාර පිගානෙහි ආකෘතිය අනුගමනය කිරීම.
- ආහාරයේ මිල ආහාරයේ පෝෂණ ගුණය පිළිබඳ අදහසක් ලබා නොදෙන බව. මිල අධික වීම පෝෂණ ගුණය වැඩි බව නොපෙන් වීම.
- තම නිවසේ දීම පිළියෙළ කරගත් ආහාර සුදුසු බව.
- පැණී බීම, කාබනිකාත බීම වෙනුවට ස්වාභාවික පලතුරු බීම වර්ග හාවිත කිරීම.
- මාෂ බෝග (වියලි ඇට වර්ග) ආහාර පිළියෙළ කිරීමට පෙර පැය 6ක් වන් පෙගෙන්නට දැමීය යුතු වීම.
- මූං ඇට, කවිපි පැල කර (විෂ ප්‍රරෝහණය) පිසීම මගින් වැඩි පෝෂණයක් ලබා ගත හැකි වීම.

- පලා වර්ග හාවිතයේ දී දෙහි, උම්බලකඩ්, පොල් එකතු කිරීමෙන් පෝෂණ ගුණය වැඩි වන බව.
- මිල අධික කිරීමිට, මෝල්ට්ට් කිරී පිටි හාවිතය වර්ධනය වන දරුවාට වැදගත් නොවන බව.
- ආහාර වර්ග කිහිපයක් එකතු කර පිළියෙළ කිරීමෙන් වැඩි පෝෂණයකින් ආහාර පරිභෝෂනය සිදු කළ හැකි වීම
ලදා :- මූල්‍ය කිරීම්.
- සරල සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු උසස් පෝෂණ ගුණයෙන් යුත්ත වීම.
ලදා :- හත් මාල්ව.

අමුණුම 7.1.7

පෝෂණයායි සහ ආරක්ෂාකාරී ආහාර තොරා ගැනීමේ දී තමාගේ දායකත්වය

- පෝෂණ ගුණය ගැන සැලකිලිමත් ව ආහාර තොරීම.
- රින්, බේතල්, පැකට් කරන ලද ආහාර වර්ග මිල දී ගැනීමේ දී ලේඛල් නිසි පරිදි කියවා තොරුම් ගැනීම.
- කල් ඉකුත් වීමට ආසන්න ආහාර මිල දී ගැනීමෙන් වැළකීම
- හැකි තාක් දුරට ස්වාහාවික ආහාර තොරා ගැනීම
- එළවුල, පලාවර්ග, පලතුරු තොරා ගැනීමේ දී මැලවුණු ස්වරුපයේ ආහාර තොරා නොගැනීම.
- මාල මිලදී ගැනීමේ දී ලොකු මාල වෙනුවට කුඩා මාල ගැනීම, ඔමෙගා 3, 6 ඇති කරමල රත් පැහැගැනී වූ, දිජ්ටිලත් ඇස් ඇති මාල මිල දී ගැනීම.
- තැලී පොඩි වූ වින් ආහාර ගැනීමෙන් වැළකීම.
- සකස් කළ ආහාර (Processed food) නිෂ්ප්‍රා හෙවත් ස්වාහාවික ආහාර (Junk food, instant food) තොරීම අවම කිරීම.
- කෘතිම රස කාරක වර්ණක, ඇතැම් ඩියුට් වර්ග හා කල් තබා ගැනීමට විවිධ රසායනික යෙදු ආහාර තොරීමෙන් වැළකීම.
- අයඩින් සහිත ලුණු ගැනීම, හැකි තාක් දුරට රතු සිනි යොදා ගැනීම, තන්තු වැඩි ආටා පිටි හාවිත කිරීම.
- තැම්බු සහල් හාවිතය, පිට පොත්ත අවම වශයෙන් ඉවත් කරන ලද නිවුතු සහල් හාවිතය (දෙවරක් ඔප දැමු සහල් හොඳ නැත)
- එළවුල, පලතුරු ස්වාහාවික නැවුම් බවින් යුත් දේශීය ආහාර වර්ග තොරීම (තම ප්‍රදේශයේ නිෂ්පාදිත ආහාර වඩාත් සුදුසු ය)
- ආහාර පිරිමිය නිසි පරිදි ආහාර පිගානට යොදා ගත හැකි පරිදි ආහාර තොරා ගැනීම
- වර්ණ දුර්ගකයට අනුව සෞඛ්‍යවත් ආහාර තොරා ගැනීම.

නිපුණතා 8.0 : සිරුරේ අසිරිය මනා ව පවත්වා ගනිමන් කාර්යක්ෂම දිවි පැවත්මකට අනුගත වෙයි.

නිපුණතා මට්ටම 8.1 : බාහිර පෙනුම පවත්වා ගැනීම සඳහා සෞඛ්‍යවත් පිළිවෙත් අනුගමනය කරයි.

කාල පරිච්ඡේද : 03 ඩි.

ඉගෙනුම් එල : • බාහිර පෙනුම කෙරෙහි අදාළ ගරිර අංගවල අසිරිය පහදයි.
• අසිරිය සුරකෙන සෞඛ්‍යවත් පිළිවෙත් අනුගමනය කරයි.
• බාහිර පෙනුම කෙරෙහි අදාළ ගරිර අංගවල අසිරියට බාධා පැමුණුවන වර්යාවලින් වැළැකයි.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01 • ඇමුණුම 8.1.1හි ඇති රුප දෙක පන්තියට පුද්ගලනය කරන්න.
• එම රුප දෙක ඇසුරින් පුද්ගලයෙකුගේ බාහිර පෙනුම එක් අවස්ථාවක යහපත් බවත්, තවත් අවස්ථාවක එ සේ නොවන බවත් සාකච්ඡා කරන්න.
• පුද්ගලයෙකුගේ බාහිර පෙනුම ප්‍රසන්න වීම සඳහා බලපාන සාධක සිසුන් ගෙන් විමසම්න් සටහන් කරන්න.
• පුද්ගලයෙකු ගේ ප්‍රසන්න බාහිර පෙනුම සඳහා පහත සඳහන් ගරිර අංග වැදගත් බව පෙන්වා දෙන්න.
• සම • කන් • කෙස්
• තොල් • නිය • ඇගිලි
• දත් • ඇස්
- පන්තිය කණ්ඩායම් හතරකට බෙදන්න.

ඉහත ගැරිරාග පහත සඳහන් පරිදි කණ්ඩායම් හතරකට බෙදා දෙන්න.

කණ්ඩායම් අංක 01- කන්, ඇස්

කණ්ඩායම් අංක 02- තොල්, දත්

කණ්ඩායම් අංක 03- ඇගිලි, නිය

කණ්ඩායම් අංක 04 -සම, කෙස්

- ඒ ඒ ගරිර අංගවල අසිරිය හා අසිරිය සුරකීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් පෙළ ගැස්වීමට සිසුන් යොමු කරන්න.
• සිසු අනාවරණ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න.
• අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
• ඇමුණුම 8.1.2 ඇසුරින් සමාලෝචනයක නිරත වන්න.

මූලික වදන් සංකල්ප : • කොරොස්තරය • ද්විවාර දන්තිය • විෂම දන්තිය
• ද්වි නේත්‍රීය දාෂ්ඨීය • පිළිමල් මහපට ඇගිල්ල
• සිසුම් ගුහණය • බල ගුහණය

- ගුණාත්මක යෙදුවුම : • එක ම පුද්ගලයකුගේ ප්‍රසන්න පෙනුමක් ඇති හා එසේ නොවන අවස්ථාවක විශාල ප්‍රමාණයේ පින්තුර දෙකක්

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- සම කෙසේ, තිය, දත්, ඇසේ, කන්, තොල්, ඇගිලි හා පාද යන ගාරීර අංගවල ඇති අසිරිමත් තක්ත්වයන් විමසන්න.
- ඉහත ගාරීර අවයවවල අසිරිය සූරුකෙන සෞඛ්‍ය පිළිවෙත් විමසන්න. කණ්ඩායම් කුසලතා අගයන්න.

අගුමුණුම 8.1.1



අගුමුණුම 8.1.2

ගුරු අත්වැල

- සමෙහි අසිරිය
 - ගාරීරයට බාහිර පෙනුමක් ලබා දීම
 - දේහ උෂ්ණත්ව පාලනය
 - අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම
 - සුරුරුලෝකය මගින් විටමින් ඩී නිපදවීමට ක්‍රියා කිරීම
 - බාහිරන් පිහිටි කොරොස් ස්තරය මගින් සම ආරක්ෂා කිරීම
 - බාහිර පරිසරයේ සංවේදනවලට ප්‍රතිචාර දැක්වීම
 - ඇතැම් ස්ථානවල සමෙහි රඟ බව වැඩි වීම
- සමෙහි අසිරිය සූරුකෙන සෞඛ්‍යවත් පිළිවෙත්
 - පෙශ්‍යාදායී ආහාර ලබා ගැනීම
 - ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම
 - සම පිරිසිදු ව පවත්වා ගැනීම
 - තද සුරුය කිරුණවැනින් ආරක්ෂා වීම
 - යාන්ත්‍රික අනතුරුවලින් ආරක්ෂා වීම
 - සමට අහිතකර ආලේපන ගැල්වීමෙන් වැළැකීම

• හිසකේස්වල අසිරිය

- අනතුරුවලින් හිසට සිදුවන හානි අවම වීම.
- දිනපතා හිසින් ඉවත් වන කෙස්වලට සාලේක්ෂ ව නව කෙස් ඇති වීම.
- කෙස් ගසෙහි සමෙන් මතුපිටට ඇති කොටස අභ්‍යන්තරී වීම.
- තිරන්තර වර්ධනයන් සිදුවීම.
- කෙස්වල අසිරිය සුරකෙන සෞඛ්‍ය පිළිවෙත්
- පෝෂණදායී ආහාර ලබා ගැනීම.
- හිස කෙස් පිරිසිදු ව පවත්වා ගැනීම.
- දූඩ් අවවේ යන විට හිස කෙස් ආවරණය කර ගැනීම.
- සුදුසු ස්වාභාවික ගාක තෙල් වර්ග පමණක් හිස ගැල්වීම.
- තුසුදුසු කෘතිම ආලේපන හාවිත නොකිරීම.

• නියවල අසිරිය

- ඇගිලි තුවුවලට ආරක්ෂාව ලබා දීම.
- නිය කෙළවර අජ්‍යාව සෙලවලින් සැකසී තිබීම.
- තිරන්තර වර්ධනයක් සිදු වීම.
- නියවල අසිරිය සුරකෙන සෞඛ්‍ය පිළිවෙත්
- පෝෂණදායී ආහාර ලබා ගැනීම.
- නියපොතු කොටට කපා පිරිසිදු ව පවත්වා ගැනීම.
- කෘතිම ආලේපන හාවිත කිරීමෙන් වැළකීම.
- නියවලට සිදුවිය හැකි අනතුරුවලින් ආරක්ෂා වීම.
- නියපොතු හැළිමෙන් වැළකීම.
- නියපොතු ආපුදයක් ලෙස හාවිත නොකිරීම (රඳා- මූඩ් ගැලවීම)

• දත්වල අසිරිය

- ද්විවාර දත්තීය වීම - වාර දෙකක දී දත් ඇති වීම.
- විෂම දත්තීය වීම - විවිධ ආහාර වර්ග සැපිම සඳහා විවිධ අයුරින් සැකසුණු දත් පිහිටීම.
- අකුරු උච්චිවාරණය සඳහා අවශ්‍ය වීම.
- ගක්තිමත් එනමුලය මගින් දත්ත ආරක්ෂාව සැපයීම.
- මුහුණේ හැඩාය රෙක ගැනීම
- දත්වල අසිරිය සුරකෙන සෞඛ්‍ය පිළිවෙත්
- පෝෂණදායී ආහාර ලබා ගැනීම.
- සැම ආහාර වේලකින් පසු ව දත් මැද මූඩ් හා දත් පිරිසිදු ව පවත්වා ගැනීම.
- පැණි රස කැම බීම වර්ග හැකි තරම් අඩුවෙත් ගැනීම.
- පැණි රස ආහාර වර්ග ගැනීමෙන් පසු ව කට සේදීම.
- යෝග්‍ය දත්ත බෙහෙත් හා දත් බුරුසු පමණක් හාවිත කිරීම.
- දත්වලට හානිවිය හැකි ආකාරයේ කටයුතුවලින් වැළකීම. (රඳා - බෝතල් මූඩ් ගැලවීම.)
- අධික දිනල හෝ අධික උණුසුම් හෝ ආහාර වර්ග නොගැනීම.
- දත්ත වෙළඳවරයකු මුණගැසී දත් පරීක්ෂා කර ගැනීම.

- හදිසි අනතුරක දී දතක තොටසක් කැඩීම/ දතක් ගැලවීම සිදුවූ විට එම දත සවී කර ගැනීම සඳහා පැය හයක් ඇතුළත ආරක්ෂිතව දන්ත වෙබුදුවරයෙකු වෙත ගෙනයාම. (පිරිසිදු බැගයක දමා අයිස්වල බහා ගෙනයැම)
- බුලත් විවකැම/ දුම්පානය ආදියෙන් වැළකීම.
- ඇස්වල අසිරිය
 - ඇසට ඇතුළු වන විෂ්වීත විනාශ කිරීමට කදුළ සාවය වීම.
 - ක්ෂේත්‍ර ව ඇස පියවීම මගින් ඇසට සිදුවන හානි අවම කිරීම.
 - ඇසිපිය හා ඇහි බැම පිහිටීම මගින් ඇසට ආගන්තක ද්‍රව්‍ය ඇතුළු වීම වළක්වාලීමට කටයුතු කිරීම.
 - මුහුණ ඉදිරියෙන් ඇස් පිහිටීම නිසා ද්වී නේත්‍රීය දෘශ්‍යීයක් ඇති වීම. (ඇස් දෙකන් ම එක ම පරාසයක් දක් ගැනීමට හැකි වීම) ඒ නිසා සියුම් වැඩ කිරීමට පෙනීම ලැබේ. ත්‍රිමාණව දුක ගැනීමට උපකාරවේ.
- ඇස්වල අසිරිය සුරකෙන සෞඛ්‍ය පිළිවෙත්
 - විවිධ A බහුල ආහාර වර්ග දිනපතා අවශ්‍ය ප්‍රමාණයෙන් ආහාරයට එක් කර ගැනීම.
 - ඇසට තුවාල සිදුවිය හැකි අනතුරුවලින් ආරක්ෂා වීම.
 - ඇසට හානි වන රසායනික ද්‍රව්‍ය ඇතුළු වීමෙන් ආරක්ෂා වීම.
 - පාර ජම්බුල කිරණවලින් ආරක්ෂාව ලැබෙන අවශ්‍ය කණ්නාඩ් හාවිතය.
 - පරිගණකය, රුපවාහිනිය ආදිය සමඟ ගත කරන කාලය අඩු කිරීම හා අවශ්‍ය දුර ප්‍රමාණය/ ආරක්ෂත උපකරණ හාවිත කිරීම.
 - අවස්ථානුකුල ව අක්ෂී වෙබුදුවරයෙකු හමු වී ඇස් පරීක්ෂා කරවා ගැනීම.
 - අක්ෂී රෝග සඳහා අත් බෙහෙත් සකසා ඇසට දුම්මෙන් වැළකීම.
 - බාහිර යමක් ඇසට ඇතුළත් වුවිට පිරිසිදු වතුරෙන් ජේදීම.
 - වෙබුදු උපදෙස් නොමැති ව බාහිරව කිසිවක් ඇසට නොයේදීම.
 - ඇසට ප්‍රමාණවත් විවේකයක් ලබා දීම
 - ඇසට සුදුසු ව්‍යායාම සිදු කිරීම.
- කන්වල අසිරිය
 - කනෙහි ආරක්ෂාව සඳහා අහ්‍යන්තරයෙන් කළාදුරු නිපදවීමට ඇති හැකියාව.
 - ගුවණය සඳහා වැදගත් වන කන් බෙරය කන අහ්‍යන්තරයට වන ලෙස පිහිටීම.
 - බාහිර ගබද හොඳින් කන වෙත යොමු කිරීම සඳහා කන්පෙති පිහිටා තිබේම.
 - බාහිර වායුගෝලයේ පීඩනය හා අහ්‍යන්තර කනෙහි පීඩනය සම මට්ටමක පවත්වා ගැනීම සඳහා අහ්‍යන්තර කන හා උගුර සම්බන්ධ කෙරෙමින් සිහින් නාලයක් පිහිටා තිබේම.
- කන්වල අසිරිය සුරකෙන සෞඛ්‍යවත් පිළිවෙත්
 - කනට බාහිර ද්‍රව්‍ය ඇතුළු කර කනෙහි ඇති කළාදුරු ඉවත් කිරීමෙන් වැළකීම.

- අධික ගබඳයට තිරාවරණය වීමෙන් වැළකීම.
- කන හා සම්බන්ධ කර ගුවන් උපකරණ රෝගයක් නොමැති විට හාවිත කිරීමෙන් වැළකීම (ලදා :- ඉයර් ගෝන්)
- ජ්‍යෙෂ්ඨ දුරකථන හාවිතය අවම කිරීම.
- අවශ්‍ය අවස්ථාවල දී උරුර, කන හා නාසය පිළිබඳ විශේෂයෙන් වෙළුවරුන්ගේ උපදෙස් ලබා ගැනීම.
- **තොල්වල අසිරිය**
 - ආහාර ගැනීමේ දී හා ආහාර විකිමේ දී මුඛයෙන් පිටතට ආහාර ගමන් කිරීම වළක්වා ගැනීමට ඇති හැකියාව.
 - දියර ආහාර වර්ග ගැනීමේ දී වූෂණ කාර්යය ඉටු කිරීම.
 - ගබඳ නිකුත් කිරීමට හා කරා කිරීමට වැදගත් විම.
 - මුහුණේ අලංකාර බව ආරක්ෂා කිරීමට හා ඉරියටු පෙන්වීමට උදවු විම. (ලදා:- සිනා සිම/ විමතිය/ කොපය)
 - තොලේහි ඇති සම අඩු ගොරෝසු බවකින් පිහිටීම.
- **තොල්වල අසිරිය සුරකෙන සෞඛ්‍යවත් පිළිවෙත්**
 - අධික සිතල හෝ අධික උණුසුම් හෝ ආහාර පාන ගැනීමෙන් වැළකීම.
 - තොල් ආලේපන වර්ග හාවිතයෙන් වැළකීම.
 - තුවාල සිදු විය හැකි අනතුරුවලින් ආරක්ෂා විම.
 - පෙශ්‍යදායී ආහාර වේලක් දිනපතා ලබා ගැනීම.
 - මත්දුවාස හාවිතයෙන් හා දුම්පානයෙන් වැළැකීම.
 - බුලත් විට සැපීමෙන් වැළකීම
- **ඇගිලිවල අසිරිය**
 - අතෙහි මහපට ඇගිල්ල ඕනෑම දිගාවකට වලනය කළ හැකි විම. (පිළිමල් මහපට ඇගිල්ල)
 - අතෙහි ඇගිලිවලින් සියුම් ගුහණය (කුඩා මාංසපේශ හාවිතය) හා බල ගුහණය (විකාල මාංස පේශ හාවිතය) කිරීමට හැකියාව ලැබේම.
 - අතෙහි ඇගිලි කෙළවර ස්නායු වැඩුපුර පිහිටීමෙන් සියුම් ස්පර්ය හඳුනා ගැනීමට හැකියාව ලැබේම.
 - අතෙහි හා පාදයේ ඇගිලි රේබා සහිත ව පිහිටීමෙන් සර්ථකය ඇති කර ගන හැකි විම.
 - ඇගිලි කෙළවර නියපොතු පිහිටීමෙන් ඇගිලිවලට ආරක්ෂාවක් සැපයීම.
 - ඇගිලිවල ඇති රේබා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විම
- **ඇගිලිවල අසිරිය සුරකෙන සෞඛ්‍යවත් පිළිවෙත්**
 - අනතුරුවලින් අතෙහි හා පාදයේ ඇගිලි ආරක්ෂා කර ගැනීම.
 - ඇගිලි පිරිසිදුව පවත්වා ගැනීම.
 - අවශ්‍ය අවස්ථාවල දී අත් ආවරණ, සපන්තු, බුටි ආදිය පැලදීම.
 - (එහෙත් දිගු වේලාවක් මෙවැනි ආවරණ හාවිතය සුදුසු නොවේ.)

නිපුණතා 9.0	:	සෞඛ්‍යවත් ජීවිතයක් සඳහා යෝග්‍යතාව පවත්වා ගැනීමට කටයුතු කරයි.
නිපුණතා මට්ටම 9.1	:	සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක විමසා බලම්න් ඒවා වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරයි.
කාල පරිච්ඡේද	:	06 දි.

ඉගෙනුම් පල :

- සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක නම් කරයි.
- සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා පරීක්ෂණ පැහැදිලි කරයි.
- සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා පරීක්ෂණවල නිරත වෙයි.
- සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතාව ප්‍රශ්නක් මට්ටමක පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පැහැදිලි කරයි.
- කාල කළමනාකරණය, සන්නිවේදනය, සහ යෝගයෙන් කටයුතු කිරීම, කණ්ඩායම් කුසලතා යනාදිය පවත්වා ගනියි.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලැසුම්කරණය සඳහා උපදෙස් :

- | | |
|----------|---|
| පියවර 01 | <ul style="list-style-type: none"> • සිසුන්ගේ පෙර දැනුම ඇසුරින් සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා පිළිබඳව විමසන්න. • පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙය වන්න. • සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතාව යනු එනැම් ම පුද්ගලයෙකුගේ එදිනෙදා සෞඛ්‍ය තත්ත්වය යහපත් ව පවත්වා ගැනීම සඳහා දායක වන සාධක කිහිපයක එකතුවක් බව <ul style="list-style-type: none"> ○ හාදය හා පෙණහලු ආශ්‍රිත දැරීමේ හැකියාව (Cardiorespiratory Endurance) ○ පේශීමය දැරීමේ හැකියාව (Muscular Endurance) ○ පේශීමය ගක්තිය (Muscular Strength) ○ තම්බාව (Flexibility) ○ ගරීර සංයුතිය (Body Composition) • පරීක්ෂණවල නිරත විමෙන්, ඉහත යෝග්‍යතා සාධක තමා තුළ පවත්නා මට්ටම හඳුනා ගත හැකි බව. • තමා තුළ ඇති යෝග්‍යතා මට්ටම හඳුනා ගැනීම, එම සාධක නිසි මට්ටමට පවත්වා ගැනීමටත්, තව දුරටත් වර්ධනය කර ගැනීමටත් වැදගත් වන බව. |
| පියවර 02 | <ul style="list-style-type: none"> • පහත දැක්වෙන යෝග්‍යතා පරීක්ෂණවල සිසුන් නිරත කරවන්න. <ul style="list-style-type: none"> • හාදය හා පෙණහලු ආශ්‍රිත දැරීමේ හැකියාව මැනීම සඳහා ඇමුණුම 9.1.1හි සඳහන් බාලක මේටර් 800 / බාලිකා මේටර් 600 අඛණ්ඩ ධාවන පරීක්ෂණයෙහි හෝ බීජ් පරීක්ෂණයෙහි හෝ පහත සඳහන් පරිදි සිසුන් යොදවන්න. |

- බාලක මිටර් 800 / බාලිකා මිටර් 600 අඛණ්ඩ ධාවන පරීක්ෂණය සිදු කරන්නේ නම් සුදුසු පරිදි ධාවන පරිය සකස් කර ගෙන සිසුන් ක්‍රියාකාරකමෙහි නිරත කරවන්න.
- ධාවන පරිය ඔස්සේ බාලක මිටර් 800 / බාලිකා මිටර් 600 වශයෙන් තමාට නියමිත දුර හැකි අවම කාලයක දී දිවිම පරීක්ෂණයේ ක්‍රියා පිළිවෙළ බව සිසුන්ට පැහැදිලි කරන්න
- දිවිමට අපහසු අවස්ථාවල දී අවශ්‍ය නම් ඇවේදීම ද යොදා ගත හැකි බවට සිසුන්ට උපදෙස් දෙන්න
- ගැහැනු ලමයින් හා පිරිමි ලමයින් වෙන වෙන ම ධාවනයේ නිරත කරවන්න
- ධාවනය කරන සිසුන් ආරම්භක රේඛාවෙහි පෙළ ගස්වා ආරම්භක සංයුත්ව අනුව හිටි ඇරුමුකින් ආරම්භ කර ධාවන පරිය ඔස්සේ ධාවනය කිරීමට සලස්වන්න.
- එක් එක් දිජ්‍යායාගේ ධාවන කාලය මැන සටහන් කරගන්න
- ඇමුණුම 9.1.4 හා 9.1.5 වගු අනුව සිසුන්ගේ යෝග්‍යතා මට්ටම් පිළිබඳ ව ඇගයීම කරන්න.
- බේජ් පරීක්ෂණය සිදු කරන්නේ නම් ඇමුණුම 9.1.1ඩ අනුව පහත සඳහන් පරිදි සිසුන් ක්‍රියාකාරකමෙහි නිරත කරවන්න
- පන්තියෙහි සිසුන් ඒ හා බේ වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදන්න.
- ඒ කණ්ඩායමේ එක් එක් දිජ්‍යායා වෙනුවෙන් බේ කණ්ඩායමෙන් සහායක සිසුවකු බැහිත් නම් කරන්න.
- ඒ කණ්ඩායම පරීක්ෂණය සඳහා අදාළ ආරම්භ රේඛාව මත පෙළ ගස්වන අතරතුර, තමාට අදාළ සිසුවාගේ පරීක්ෂණ ප්‍රතිඵ්‍යුතු සටහන් කර ගැනීමට සූදානම් ව සිටින ලෙස බේ කණ්ඩායමට උපදෙස් දෙන්න.
- බේ නඩ තැවිය වාදනය කරමින් ඒ කණ්ඩායම සඳහා පරීක්ෂණය පවත්වන්න.
- බේ කණ්ඩායම විසින් නිවැරදි ව පරීක්ෂණ ප්‍රතිඵ්‍යුතු ලේඛන ගත කර ඇත්දැයි පරීක්ෂා කර බලන්න.
- ඉහත සඳහන් ආකාරයට ම බේ කණ්ඩායම පරීක්ෂණයෙහි යෙද්වීමටත් ඒ කණ්ඩායම ප්‍රතිඵ්‍යුතු ලේඛන ගත කිරීමටත් යොමු කරන්න.
- වගුව 9.1.1 ඇසුරින් ප්‍රතිඵ්‍යුතු ඇගයීමට ලක් කරන්න.
- ජේංඩරය ගක්තිය මැනීම සඳහා ඇමුණුම 9.1.2හි සඳහන් හිටි දුර පැනීමේ පරීක්ෂණයෙහි හෝ පැනීමෙන් ඉහළ ඇල්ලීමෙහි පරීක්ෂණයෙහි හෝ පහත සඳහන් පරිදි සිසුන් යොදවන්න.

පියවර 03

- ජේංඩරය ගක්තිය මැනීම සඳහා ඇමුණුම 9.1.2හි සඳහන් හිටි දුර පැනීමේ පරීක්ෂණයෙහි හෝ පැනීමෙන් ඉහළ ඇල්ලීමෙහි පරීක්ෂණයෙහි හෝ පහත සඳහන් පරිදි සිසුන් යොදවන්න.

- හිටි දුර පැනීමේ පරීක්ෂණය සිදු කරන්නේ නම් පහත සඳහන් පරිදි සිසුන් ක්‍රියාකාරකමෙහි නිරත කරවන්න.
 - ඇමුණුම 9.1.2හි සඳහන් හිටි දුර පැනීමේ පරීක්ෂණයේදී පතින ආකාරය හා මැනීම් සිදු කිරීම ආදර්ශනය කර ප්‍රතිඵල සටහන් කරගන්නා ආකාරය සිසුන්ට පැහැදිලි කරන්න.
 - පන්තියේ සිසුන් සිවු දෙනා බැඟින් කණ්ඩායම් කර, කණ්ඩායමේ එක් අයෙක් පැනීම සිදු කරන විට දෙදෙනකු මැනීමටත් අනෙක් ගිෂ්‍යයා ප්‍රතිඵල සටහන් කිරීමටත් යොදවන්න.
 - මේ ආකාරයට කණ්ඩායමේ සිවු දෙනා ම පරීක්ෂණයට සහභාගි කරවන්න.
 - පන්තියේ සිසුන් සියලු දෙනා මේ ආකාරයට පරීක්ෂණයට සහභාගි වූ පසු ඇමුණුම 9.1.4හි හා 9.1.5 වගු අනුව සිසුන්ගේ යෝග්‍යතා මට්ටම පිළිබඳ ව ඇගයීම කරන්න.
 - ජේසිය ගක්තිය මැනීම සඳහා පැනීමෙන් ඉහළ ඇල්ලීමේ පරීක්ෂණය සිදු කරන්නේ නම් පහත සඳහන් පරිදි සිසුන් ක්‍රියාකාරකමෙහි නිරත කරවන්න.
 - ඇමුණුම 9.1.2හි සඳහන් පැනීමෙන් ඉහළ ඇල්ලීමේ පරීක්ෂණයේදී පතින ආකාරය හා මැනීම් සිදු කිරීම ආදර්ශනය කර ප්‍රතිඵල සටහන් කරගන්නා ආකාරය සිසුන්ට පැහැදිලි කරන්න.
 - ඉහත පරීක්ෂණයේදී ආකාරයට ම කණ්ඩායම් වගයෙන් පරීක්ෂණය පවත්වා ඇමුණුම 9.1.4හි හා 9.1.5 වගු අනුව සිසුන්ගේ යෝග්‍යතා මට්ටම පිළිබඳ ව ඇගයීම කරන්න.
- පියවර 04**
- ජේසිමය දැඩිමේ තැකියාව මැනීම සඳහා ඇමුණුම 9.1.3හි සඳහන් සිටි-අප්ස් පරීක්ෂණයෙහි හේ පුෂ්-අප්ස් පරීක්ෂණයෙහි හේ පහත සඳහන් පරිදි සිසුන් නිරත කරවන්න
 - සිටි-අප්ස් පරීක්ෂණය
 - ඇමුණුම 9.1.3හි සඳහන් සිටි-අප්ස් පරීක්ෂණය ආදර්ශනය කර සිටි-අප්ස් වාර ගණන ගණනය කිරීම හා ප්‍රතිඵල සටහන් කරගන්නා ආකාරය සිසුන්ට පැහැදිලි කරන්න.
 - පන්තියේ සිසුන් තිදෙනා බැඟින් කණ්ඩායම් කර, කණ්ඩායමේ එක් අයකු ක්‍රියාකාරකමෙහි නිරත වන විට එක් අයකු සහායක වගයෙන් කටයුතු කිරීමටත් අනෙක් ගිෂ්‍යයා වාර ගණන ගණනය කිරීමට හා ප්‍රතිඵල සටහන් කිරීමටත් යොදවන්න.
 - මේ ආකාරයට කණ්ඩායමේ තිදෙනා ම පරීක්ෂණයට සහභාගි කරවන්න.

- පන්තියේ සිසුන් සියලු දෙනා පරීක්ෂණයට සහභාගි වූ පසු ව ඇමුණුම 9.1.4 හා 9.1.5හි වගු අනුව සිසුන්ගේ යෝග්‍යතා මට්ටම් පිළිබඳ ව ඇගයීම කරන්න.
 - ප්‍රූජ්-අජ්ස් පරීක්ෂණය
 - ඇමුණුම 9.1.3 හි සඳහන් ප්‍රූජ්-අජ්ස් පරීක්ෂණය ආදර්ශනය කර ප්‍රූජ්-අජ්ස් වාර ගණන ගණනය කරන හා ප්‍රතිඵල සටහන් කරගන්නා ආකාරය සිසුන්ට පැහැදිලි කරන්න.
 - ඉහත පරීක්ෂණය ක්‍රියාත්මක කළ ආකාරයට ම කණ්ඩායම් වශයෙන් පරීක්ෂණය පවත්වා ඇමුණුම 9.1.4 හා 9.1.5 වගු අනුව සිසුන්ගේ යෝග්‍යතා මට්ටම් පිළිබඳ ව ඇගයීම කරන්න.
- පියවර 05**
- නම්‍යතාව මැනීම සඳහා ඇමුණුම 9.1.4 හි සඳහන් වාචි වී ඉදිරියට නැමිමේ පරීක්ෂණයෙහි හෝ සිටගෙන ඉදිරියට නැමිමේ පරීක්ෂණයෙහි හෝ පහත සඳහන් පරිදි සිසුන් යොදවන්න.
 - වාචි වී ඉදිරියට නැමිමේ පරීක්ෂණය
 - ඇමුණුම 9.1.4හි සඳහන් වාචි වී ඉදිරියට නැමිමේ පරීක්ෂණය ආදර්ශනය කර මැනීම සිදු කරන හා ප්‍රතිඵල සටහන් කරගන්නා ආකාරය සිසුන්ට පැහැදිලි කරන්න.
 - සිසුන් තිදෙනා බැහිත් කණ්ඩායම් කර, කණ්ඩායමේ එක් අයක් ක්‍රියාකාරකමෙහි නිරත වන විට එක් අයකු සහායක වශයෙන් කටයුතු කිරීමටත් අනෙක් ශිෂ්‍යයා මැනීම සිදු කිරීමට හා ප්‍රතිඵල සටහන් කිරීමටත් යොදවන්න.
 - මේ ආකාරයට කණ්ඩායමේ තිදෙනා ම පරීක්ෂණයට සහභාගි කරවන්න.
 - පන්තියේ සිසුන් සියලු දෙනා මේ ආකාරයට පරීක්ෂණයට සහභාගි වූ පසු ව ඇමුණුම 9.1.4 හා 9.1.5වගු අනුව සිසුන්ගේ යෝග්‍යතා මට්ටම් පිළිබඳ ව ඇගයීම කරන්න.
 - සිට ගෙන ඉදිරියට නැමිමේ පරීක්ෂණය
 - ඇමුණුම 9.1.4 හි සඳහන් සිට ගෙන ඉදිරියට නැමිමේ පරීක්ෂණය ආදර්ශනය කර මැනීම සිදු කිරීම හා ප්‍රතිඵල සටහන් කරගන්නා ආකාරය සිසුන්ට පැහැදිලි කරන්න.
 - ඉහත පරීක්ෂණයේ දී ආකාරයට ම කණ්ඩායම් වශයෙන් පරීක්ෂණය පවත්වා ඇමුණුම 9.1.4 හා 9.1.5 වගු අනුව සිසුන්ගේ යෝග්‍යතා මට්ටම් පිළිබඳ ව ඇගයීම කරන්න.
- පියවර 06**
- ගරීර සංයුතිය මැනීම සඳහා BMI පරීක්ෂණයෙහි, පහත සඳහන් පරිදි සිසුන් නිරත කරවන්න.
 - සිසුන්ගේ බර හා උස මැන ගෙන පැමිණෙන ලෙස පෙර දිනයක දී සිසුන්ට උපදෙස් දෙන්න.

- පහත සඳහන් සූත්‍රය ඇසුරෙන් ගැටිරයේ ස්කන්ධ ද්‍රේශකය සේවීමට යොමු කරන්න.
- ගැටිර ස්කන්ධ ද්‍රේශකය BMI - බර $\frac{\text{උස m} \times \text{උස m}}{\text{උස m} \times \text{උස m}}$
- පන්තියේ සිසුන් සියලු දෙනා මේ ආකාරයට පරීක්ෂණයට සහභාගි වූ පසු ව අදාළ වගු අනුව සිසුන්ගේ ගැටිර සංයුතිය පිළිබඳ ව ඇගයීම කරන්න.
- ඇමුණුම 9.1.5 හි උපදෙස් හා 6 ග්‍රෑනීයෙහි දුරු මාර්ගෝපදේශයේ 1.1 නිපුණතාවයෙහි ඇතුළත් උපදෙස් පරිදි ලැබෙන පිළිතුර අර්ථ කථනයට උපදෙස් දෙන්න.

ගුණාත්මක යෙදුම් :	<ul style="list-style-type: none"> • සියලු ම පරීක්ෂණ සඳහා • මිටර් 800 බාලක • මිටර් 600 බාලිකා බාවන පරීක්ෂණය 	<ul style="list-style-type: none"> • ප්‍රතිඵල සටහන් පත්‍ර
වේෂී පරීක්ෂණය	<ul style="list-style-type: none"> • මිටර් 800 / 600 බාවනය සඳහා සුදුසු වන පරිදි සකසා ගත් බ්‍රිමි පෙදෙසක් • ආරම්භක සංයුතා සඳහා සුදුසු නළාවක් නැතුහාත් ක්ලැපරයක්. • විරාම සටිකා 	<ul style="list-style-type: none"> • මිටර් 800 / 600 බාවනය සඳහා සුදුසු වන පරිදි සකසා ගත් බ්‍රිමි පෙදෙසක් • ආරම්භක සංයුතා සඳහා සුදුසු නළාවක් නැතුහාත් ක්ලැපරයක්. • විරාම සටිකා
හිටි දුර පැනීමේ පරීක්ෂණය	<ul style="list-style-type: none"> • බිජ් හඩ වාදන තැටියක් ,වාදන යන්තුය නැතුහාත් • විරාම ඔරලෝසුවක් හා නළාවක් • මිටර් 20ක දුරක් සලකුණු කළ හැකි සමතල භුමි පෙදෙසක් • මිටර් 25 මිනුම් පටියක් • පොලොව මත රේඛා සලකුණු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය 	<ul style="list-style-type: none"> • බිජ් හඩ වාදන තැටියක් ,වාදන යන්තුය නැතුහාත් • විරාම ඔරලෝසුවක් හා නළාවක් • මිටර් 20ක දුරක් සලකුණු කළ හැකි සමතල භුමි පෙදෙසක් • මිටර් 25 මිනුම් පටියක් • පොලොව මත රේඛා සලකුණු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය
හිටි දුර පැනීමේ පරීක්ෂණය	<ul style="list-style-type: none"> • දුර පැනීමේ පිටියක් හෝ වෙනත් විකල්ප පතිත පෙදෙසක් හෝ • මිනුම් පටියක් 	<ul style="list-style-type: none"> • දුර පැනීමේ පිටියක් හෝ වෙනත් විකල්ප පතිත පෙදෙසක් හෝ • මිනුම් පටියක්
පැනීමෙන් ඉහළ ඇල්ලීමේ පරීක්ෂණය	<ul style="list-style-type: none"> • බිත්තියකට සවි කළ මිනුම් පරිමාණයක් • පාට රට තුනු කැලී • වැනිම් සඳහා සුදුසු ඇතිරිලි • විරාම ඔරලෝසු • නළාවක් 	<ul style="list-style-type: none"> • බිත්තියකට සවි කළ මිනුම් පරිමාණයක් • පාට රට තුනු කැලී • වැනිම් සඳහා සුදුසු ඇතිරිලි • විරාම ඔරලෝසු • නළාවක්
සිටි අප් පරීක්ෂණය	<ul style="list-style-type: none"> • වැනිම් සඳහා සුදුසු ඇතිරිලි • විරාම ඔරලෝසු • නළාවක් 	<ul style="list-style-type: none"> • වැනිම් සඳහා සුදුසු ඇතිරිලි • විරාම ඔරලෝසු • නළාවක්
පුෂ් අප් පරීක්ෂණය	<ul style="list-style-type: none"> • වැනිම් සඳහා සුදුසු ඇතිරිලි • විරාම ඔරලෝසු • නළාවක් 	<ul style="list-style-type: none"> • වැනිම් සඳහා සුදුසු ඇතිරිලි • විරාම ඔරලෝසු • නළාවක්

- | | |
|------------------------------------|---|
| වාචි වී ඉදිරියට
නැමීමේ පරීක්ෂණය | <ul style="list-style-type: none"> රූපය 9.1.11 හි දැක්වෙන පරිදි පරිමාණයක්
සවි කළ පෙට්ටියක් |
| සිට ගෙන ඉදිරියට
නැමීමේ පරීක්ෂණය | <ul style="list-style-type: none"> රූපය 9.1.12 හි දැක්වෙන පරිදි පරිමාණයක්
සවි කළ පෙට්ටියක් හෝ යෝග්‍ය ස්ථානයක් |
| BMI පරීක්ෂණය | <ul style="list-style-type: none"> බර කිරීම සඳහා තරාදී ලස මැනීම සඳහා බිත්තියක සවි කළ
පරිමාණයක් BMI පරීක්ෂණ දත්ත විශ්ලේෂණ පත්‍රිකාවක් |

අැමුණුම 9.1.1

ඉරු අත්වැල

සෞඛ්‍ය ආග්‍රිත ගාරීරික යෝග්‍යතා පරීක්ෂණ

හඳය හා පෙනහැලු ආග්‍රිත දැරීමේ හැකියාව මැනීම සඳහා පරීක්ෂණ දෙකක් මෙහි පහත දැක්වේ.
එනම්,


- බාලක මිටර 800 / බාලිකා මිටර 600 අඛණ්ඩ ධාවන පරීක්ෂණය
- විෂේෂ පරීක්ෂණය Beep Test

පාසලේ ඇති පහසුකම් අනුව මෙම පරීක්ෂණ දෙකක් එකක් සඳහා සිසුන් යොමු කළ හැකි ය.

1. බාලක මිටර 800 / බාලිකා මිටර 600 අඛණ්ඩ ධාවන පරීක්ෂණය

- මිටර 800 / මිටර 600 ධාවනය සඳහා යෝග්‍ය ධාවන පථයක් සකස් කර ගන්න
- යෝග්‍ය පරිදි සිසුන් කණ්ඩායම් කර ආරම්භක රේඛාවේ එක් කණ්ඩායම බැඟින් රඳවන්න
- හිටි ඇරඹුමක් යොදා ගනිමින් ආරම්භක සංයුත්වකට අනුව සිසුන් ධාවනයේ තිරත කරවන්න
- ආරම්භක සංයුත්වට අනුව විරාම සට්කාව ත්‍රියාත්මක කරන්න
- ධාවනය අවසානයේදී එක් එක් ශ්‍රීංගයාගේ ධාවන කාලය මැනු සටහන් කරගන්න
- ධාවන කාලය අනුව, වගුව 9.1.4/9.1.5 ඇසුරින් ඇගයීම් සිදු කරන්න.

2. විෂේෂ පරීක්ෂණය Beep Test - හඳය හා පෙනහැලු ආග්‍රිත දැරීමේ හැකියාව මැනීම



මෙම පරීක්ෂණය හඳුය හා පෙණහලු ආග්‍රිත දැරීමේ හැකියාව මැනීම සඳහා හාවිතා කෙරෙන සම්මත පරීක්ෂණයකි. කුමික ව වේගය වැඩි වන කාලසටහනකට අනුව පුද්ගලයකට ධාවනය කළ හැකි උපරිම දුර මැනීම මෙම පරීක්ෂණයේ අරමුණ වේ. මෙහි දී මිටර 20ක් ඉදිරියටත් ආපසු ආරම්භක සෑරානයටත් නැවත ඉදිරියටත් ආදි වශයෙන් ධාවනය සිදුකළ යුතුවේ. 9.1.1 වගුව අනුව ධාවනය කළ යුතු ය.

මේ සඳහා, නියමිත වේග සටහනට අනුව ධාවනය කිරීමට බිජ් සංයු හඩ පටිගත කරන ලද වාදනයක් අවශ්‍ය වේ.

- පරතරය මිටර 20ක් වූ රේඛා දෙකක් අතර, පටිගත කරන ලද බිජ් සංයු අනුව අඛණ්ඩ ව ධාවනය කිරීම මෙම පරීක්ෂණයේ ක්‍රමවේදය සිංහලයා ඉදිරියේ ඇති රේඛාවට මුහුණ ලා එක් රේඛාවක් පිටුපස සිට ගතියි. පටිගත කරන ලද සංයුවකට අනුව ඉදිරියට දිවීම ආරම්භ කරයි.
- බිජ් සංයු අතර කාල පරතරය අනුව ආරම්භයේ දී තරමක් අඩු වේගයකින් ධාවනය කිරීමට සිදු වේ.
- පටිගත කරන ලද බිජ් හඩින් දෙනු ලබන සංයු අනුව ආපසු හැරෙමින් සිංහලයා රේඛා දෙක අතර ධාවනය කරයි. මිනින්තුවක් පමණ ගත වන කුරු බිජ් සංයු දෙකක් අතර කාල පරතරය සමාන වන බැවින් එම කාලය තුළ සමාන වේගයක් පවත්වා ගත යුතු වේ.
- මිනින්තුවකට පමණ පසු ව (බිජ් සංයු හතුකට පසු ව) ධාවන වේගය වැඩි කළ යුතු බවට සංයුවක් ලැබෙන අතර මෙහි දී බිජ් සංයු දෙකක් අතර කාල පරතරය අඩු වේ.
- මේ ආකාරයට සැම මිනින්තුවකටම පමණ පසු ව බිජ් සංයු අතර කාල පරතරය අඩු වෙන බවට සංයුවක් ලැබෙන අතර සිංහලයා ඒ අනුව තම ධාවන වේග මට්ටම (level) වැඩි කර ගත යුතු වේ.
- බිජ් හඩිට පෙර ඉදිරි රේඛාව වෙත සිංහලයා පැමිණීයහාත් ආපසු හැරී ධාවනය ආරම්භ කිරීමට පෙර බිජ් හඩි නිකුත් වෙන කුරු එහි රඳි සිටිය යුතු ය.
- බිජ් හඩිට පෙර ඉදිරි රේඛාව වෙත පැමිණීමට සිංහලයා අපොහොසත් වුවහොත් ප්‍රමාදය පිළිබඳ ව සිංහලයාට අවවාද කිරීමක් දෙනු ලබන අතර වහු ඉදිරි රේඛාව තෙක් නොනවත්වා ධාවනය කළ යුතුය.
- අනතරු ව ආපසු හැරී ධාවනය කළ යුතු අතර ඉදිරියේ දී ලබා දෙන බිජ් සංයු දෙකකට පෙර රේඛාව අනුකූල වන පරිදි තම ධාවන වේගය සකස් කර ගත යුතු වේ.
- අවවාද කිරීමකට පසු ව නිකුත් වන බිජ් සංයු දෙකක දී රේඛාව වෙත (අවම වශයෙන් මිටර 2 ක් රේඛාව ආසන්නයට) පැමිණීමට අපොහොසත් වුවහොත් ධාවනයෙන් ඉවත් විය යුතු වේ.

නීප් පරික්ෂණය සඳහා සකස් කර ඇති ධාවන වේග සැලැස්මක් මෙහි පහත දැක්වේ (වගුව 9.1.1) මෙම සැලැස්මට අනුව ධාවනය කිරීමට අවශ්‍ය වන නීප් හඩු සහිත වාදනයක් අන්තර් ජාලය මගින් පහසුවෙන් ලබා ගත හැකි ය.

මිටර 1220ක් හෝ රට වැඩි දුරක් හෝ සිපුන් ධාවනයේ නිරත කරවීමට අපේක්ෂා කරන්නේ නම් පරික්ෂණයට පෙර එක් එක් දිජ්‍යායා වෙනුවෙන් වෙදුෂවරයකුගෙන් යෝග්‍යතා සහතිකයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

මට්ටම Level	වාර ගණන Shuttles	වාරයක කාල අන්තරය (තත්පර) Shuttle Time	ධාවන වේගය (පැයට කිලෝ මිටර්) Running Speed	ධාවනය කරන මුළු දුර (මිටර්) Cumulative Distance	ගත වන මුළු කාලය (මිනිත්තු) Cumulative Time
1	7	9.00	8.0	140	1:03
2	8	8.00	9.5	300	2:02
3	8	7.58	10.0	460	3:08
4	9	7.20	10.5	640	4:12
5	9	6.86	11.0	820	5:14
6	10	6.55	11.5	1020	6:20
7	10	6.26	12.0	1220	7:22
8	11	6.00	12.5	1440	8:28
9	11	5.76	13.0	1660	9:31
10	11	5.54	13.5	1880	10:32
11	12	5.33	14.5	2120	11:36
12	12	5.14	14.5	2360	12:38
13	13	4.97	15.0	2620	13:43
14	13	4.80	15.5	2880	14:45

වගුව 9.1.1

- පරික්ෂණයෙන් අනුතුරු ව ඇගයීම් සිදු කිරීම සඳහා වගුව 9.1.2 භාවිත කරනු ලැබේ.
- මෙහි දී දිජ්‍යායා ධාවනය කළ දුර ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ ඔහු කුමන ධාවන මට්ටමේ කුමන වාරය තෙක් ධාවනය කළේ ද යන්න මත සි.
- ලදාහරණයක් වශයෙන් ඔහු 3 වන ධාවන මට්ටමේ 4 වන වාරය තෙක් ධාවනය කළේ නම් ඔහුගේ ධාවන ප්‍රතිඵලය 3/4 වශයෙන් දැක්විය හැකි ය.

- එසේ දක්වන ප්‍රතිඵලය අනුව ඇගයීම් සටහන භාවිතයෙන් ශිෂ්‍යයාගේ හඳුය හා පෙණහලු ආශ්‍රිත දැරීමේ හැකියාව පිළිබඳ මට්ටම තීරණය කළ හැකිය.

	බාලක	බාලිකා
ඉතා ඩොඩ සි	9/9 >	8/8 >
ඩොඩ සි	8/10 - 9/8	7/6 - 8/7
සාමාන්‍ය සි	7/5 - 8/9	6/5 - 7/5
සැහීමකට පත් විය හැකිසි	6/2 - 7/4	5/3 - 6/4
දුරටුව සි	4/7 - 6/1	3/4 - 5/2

වගුව 9.1.2


අංමුණුම 9.1.2

පේදීය ගක්තිය මැනීම සඳහා ඇති විවිධ පරික්ෂණ අතරින්, ශ්‍රී ලංකාවේ පාසල්වල ඇති පහසුකම් අනුව සිදු කළ හැකි පරික්ෂණ දෙකක් මෙහි පහත දැක්වේ. එනම්,

- හිටි දුර පැනීමේ පරික්ෂණය Standing Long Jump Test
- පැනීමෙන් ඉහළ ඇල්ලීමේ පරික්ෂණය Vertical Jump Test

මබ පාසලේ ඇති පහසුකම් අනුව සුදුසු පරික්ෂණයක සිසුන් තීරණ කරවන්න.


1. හිටි දුර පැනීමේ පරික්ෂණය Standing Long Jump Test



රුපය 9.1.2

- රුපය 9.1.2හි දක්වා ඇති ආකාරයට ශිෂ්‍යයා නික්මුම් රේඛාවට ආසන්න ව දෙපා එක ලග තබා සූදානම් ව සිටියි.
- ඉදිරි තල්ලුව සඳහා ආධාරයක් වශයෙන්, දණහිස් නමුම් තරමක් පහත් වී දැන් පදවා දෙපාවලින් නික්ම් හැකි තරම් දුරක් ඇත්ත පනියි.
- පතිත වීම සඳහා දුර පැනීමේ පිටියක් හෝ එසේ නොමැති නම් තණකොළ සහිත භුම් පෙදෙසක් හෝ යොදා ගත හැකිය.
- එක් ශිෂ්‍යකුට අවස්ථා දෙකක් ලබා දී පනින ලද වැඩි ම දුර ඔහුගේ දක්ෂතාව ලෙස සටහන් කර ගනු ලැබේ.
- පනින ලද දුර ප්‍රමාණය අනුව, වගුව 9.1.4 හා 9.1.5 ආශ්‍රිතයෙන් ඇගයීම් සිදු කළ හැකි ය.

2. පැනීමෙන් ඉහළ ඇල්ලීමේ පරීක්ෂණය Vertical Jump Test



රුපය 9.1.3

- බිත්තියක මීටර් පරිමාණයක් සවි කර ඇත.
- රුපය 9.1.3හි දැක්වෙන පරිදි, ශිෂ්‍යයා ගැරුණේ පැනීතක් බිත්තියෙහි පරිමාණය දෙසට යොමු වන සේ විෂ්ඩ ලංච තබා සිට ගනියි.
- පාද පොලාවෙහි ස්ථාපිත ව තිබිය දී (විෂ්ඩ එස්වීමෙන් තොර ව) තම ගැරුණ ඉහළට අදින මහු අතක් ඉහළට එස්වීමෙන් ස්ථාපිත කළ හැකි උපරිම උස රටුහුනු කැඩැල්ලක ආධාරයෙන් සලකුණු කරයි.
- ඉන් පසු ව දැනීස් තරමක් තමා පහත් වී අත් පැදිලීම සමඟ සිරස් ව හැකි තරම ඉහළට පැන මුල් සලකුණට ඉහළින් තවත් සලකුණක් යොදයි.
- බිත්තියට සවි කර ඇති පරිමාණය ආධාරයෙන් සලකුණු දෙක අතර පරතරය ආසන්න සෙන්ටි මීටරයට මතිනු ලැබේ.
- එක් ශිෂ්‍යයෙකුට අවස්ථා දෙකක් ලබා දී සලකුණු අතර වැඩි ම පරතරය මහුගේ දක්ෂතාව ලෙස සටහන් කර ගනු ලැබේ.
- සලකුණු දෙක අතර පරතරය පදනම් කර ගනිමින් වගුව 9.1.4 හා 9.1.5 ආශ්‍රිත ව ඇගයීම් සිදු කළ හැකි ය.

ඇමුණුම 9.1.3

පේදීමය දැඳීමේ හැකියාව මැනීම සඳහා පරීක්ෂණ දෙකක් මෙහි පහත දැක්වේ. එනම්,


1. සිට අප්ස් පරීක්ෂණය Sit Up Test
2. ප්‍රූජ් අප්ස් පරීක්ෂණය Push Up Test

මෙම පරීක්ෂණ දෙකෙන් එකක සිසුන් නිරත කරවන්න.


1. සිට අප්ස් පරීක්ෂණය Sit Up Test



රුපය 9.1.4



රුපය 9.1.5



රුපය 9.1.6

- රුප සටහන 9.1.4හි දැක්වෙන පරිදි, ශ්‍යාම්පා උඩුකුරු ව වැතිර විඛිණ ගැරය දෙසට ගෙන ඒමෙන් දැනුහිස් නමා සිටියි.
- දැන් හිස දෙපස කන්වලට ආසන්නව බෙල්ල දෙපස තබා සිටියි.
- පතුල් පොලොව මත ස්ථාවර ව තබා සිටීම සඳහා ශ්‍යාම්පා උඩුකුගේ ආධාරය ලබා ගතියි
- රුපය 9.1.4 හි පරිදි සූදානම් වීමේ ඉරියවිවේ සිට 9.1.5 රුප සටහනෙහි දැක්වෙන පරිදි උඩු කය පොලොවට ලම්බක මට්ටමට ඒස්වීමත් නැවත සූදානම් වීමේ ඉරියවිවට පැමිණීමත් එක් සිට අප්ස් වාරයක් ජේ සැලකේ. (රුපය 9.1.6)
- මිනිත්තු 1ක කාලයීමාවක් තුළ සම්පූර්ණ කරන ලද සිට අප්ස් වාර ගණන ඔහුගේ දක්ෂතාව ලෙස සැලකේ.
- එම වාර ගණන පදනම් කර ගනිමින් වගු 9.1.4 හා 9.1.5 ආශ්‍රිත ව ඇගයීම සිදු කළ හැකි හි.

2. ප්‍රූත් අප්ස් පරික්ෂණය Push Up Test

බාලිකාවන් සඳහා යෝජිත ක්‍රමය



(රුපය 9.1.7)



(රුපය 9.1.8)

බාලකායන් සඳහා යෝජිත ක්‍රමය



රුපය 9.1.10

- පූඡ් අප්ස් පරීක්ෂණය සඳහා බාලකයන්ගේ සූදානම් විමේ ඉරියව්ව මෙසේ ය.
- රුප සටහන 9.1.9 හි දැක්වෙන පරිදි ගිහුයා, දැන් සංස් වන සේ වැළමින් දිග හැර දෙඅත්ල හා දෙපා කොට්ටා (toes) පොලොව මත තබා සිටියි.
- මෙහි දී අත්ල දෙක අතර උරහිස් ප්‍රමාණයේ පරතරයක් ඇති ව අත්ලෙහි ඇගිලි ලිහිල් ව ඉදිරියට යොමු වන සේ තිබිය යුතු වේ.
- බාලිකාවන් සඳහා සූදානම් විමේ ඉරියව්ව මෙසේ ය.
- රුප සටහන 9.1.7හි දැක්වෙන පරිදි ගිහුව, දැන් සංස් වන සේ වැළමින් දිග හැර දෙඅත්ල හා දැනුහිස් පොලොව මත තබා සිටියි.
- මෙහි දී අත්ල දෙක අතර උරහිස් ප්‍රමාණයේ පරතරයක් ඇති ව අත්ලෙහි ඇගිලි ලිහිල් ව ඉදිරියට යොමු වන තිබිය යුතු වේ.
- පාද ඉහළට ඔසවා එකිනෙක පටලවා සිටියි.
- අනතුරු ව රුප සටහන 9.1.8 හා 9.1.10හි දැක්වෙන පරිදි කදෙහි බර අත්වලට යොමු වන සේ අත් නමා ප්‍රාව පෙදෙස පොලොවහි ස්පර්ශ වන තුරු කද සංස් ව පහළට ගෙන එනු ලැබේ.
- නැවත කදෙහි බර අත්වලින් දරා ගනිමින් කද සංස් ව තබා ගනිමින් දැන් දිග හැර ආරම්භක ඉරියව්වට පැමිණේ.
- මෙසේ කද පහළට ගෙන ගොස් නැවත ඉහළට ගෙන ඒම ක්‍රියාකාරකමෙහි එක් වාරයක් ලෙස සැලකේ.
- තත්පර 30ක දී ක්‍රියාකාරකම සිදු කරන වාර ගණන ගණනය කර වගුව 9.1.4 හා 9.1.5 ආශ්‍යයෙන් ඇගයීම් සිදු කරන්න.

අංුණුම 9.1.4


නමුතාව මැනීම සඳහා පරික්ෂණ දෙකක් මෙහි පහත දැක්වේ. එනම්,

1. වාචි වී ඉදිරියට නැමීමේ පරික්ෂණය Sit and Reach Test

2. සිට ගෙන ඉදිරියට නැමීමේ පරික්ෂණය Stand and Bend Forward Test

මෙම පරික්ෂණ දෙකක් එකක සියුන් නිරත කරවන්න

වාචි වී ඉදිරියට නැමීමේ පරික්ෂණය Sit and Reach Test



රූපය 9.1.11

- ශිෂ්‍යයා පාද ඉදිරියට දිග හැර පොලොව මත වාචි වී, පා පතුල් ඉදිරියේ ඇති පෙවිටියකට හේත්තු වන පරිදි තබා සිටියි.
- පාද දැනුහිසින් නොතැමී පොලොවට තද ව තිබිය යුතු වේ.
- අත්ල පොලොව දෙසට යොමු ව තිබිය දී ශිෂ්‍යයා පෙවිටියෙහි සවි කර ඇති මිනුම පටිය ඔස්සේ තම දැන් හැකි තරම දුරට ඉදිරියට දිග හැර සහායක 3ට ගණන් කරන තුරු එම උපරිම මට්ටමෙහි තබා ගෙන සිටියි.
- පෙවිටියෙහි උඩු තලයෙහි පතුල් ස්ථරිත ව ඇති දාරය 0 වගයෙන් සලකා මැනීම සිදු කරනු ලැබේ.
- ඇගිලි තුවු එම දාරය තෙක් නොපැලීමෙන අවස්ථා සංඛ්‍යා අගයයන් ලෙස ද, ඇගිලි තුවු එම දාරය ඉක්මවා යන අවස්ථා දන අගයයන් ලෙස ද, සලකා මිනුම දුර සටහන් කරනු ලැබේ.
- එම අගයයන් මත පදනම් ව වග 9.1.4 හා 9.1.5 ආගුයන් ඇගයීම් සිදු කරන්න.

2. සිට ගෙන ඉදිරියට නැමීමේ පරික්ෂණය Stand and Bend Forward Test



රූපය 9.1.12

- පාද අතර සෙම්. 30ක පමණ පරතරයක් ඇති පරිදි දිජ්‍යායා බංකුවක් මත හෝ පෙට්ටියක් මත හෝ සිට ගෙන සිටිය.
- පාද දැනුහිසින් නොනමා අත්ල සිරුර දෙසට යොමු ව තිබිය දී දිජ්‍යායා ඉදිරියට නැමි පෙට්ටියෙහි සවි කර ඇති මිනුම් පටිය මස්සේ ඇගිලි දිග හැර දැන් හැකි තරම් දුරට පහළට ගෙන යයි
- සහායක 3ට ගණන් කරන ගුරු එම උපරිම මට්ටමෙහි දැන් තබා ගෙන සිටිය
- පෙට්ටියෙහි උපු තලය 0 වශයෙන් සලකා මැනීම් සිදු කරනු ලැබේ.
- ඇගිලි තුළු එම තලය තෙක් නොපැමිණෙන අවස්ථා සහා අගයයන් ලෙස ද, ඇගිලි තුළු එම දාරය ඉක්මවා යන අවස්ථා දන අගයයන් ලෙස ද, සලකා මිනුම් දුර සටහන් කරනු ලැබේ.
- එම අගයයන් මත පදන මි ව අදාළ වගු 9.1.4 හා 9.1.5 ආශ්‍යන් ඇගයීම් සිදු කරන්න.

අදුම් මැනීම 9.1.5

ගරීර සංයුතිය මැනීම

- ගරීර සංයුතිය මැනීම සඳහා විවිධ පිළිගත් පරික්ෂණ ඇතත් පාසල්වල ඇති පහසුකම් අනුව මේ සඳහා BMI පරික්ෂණය යොදා ගත හැකි ය
- BMI පරික්ෂණය සිදු කරන ආකාරය හා ඇගයීම් කරන ආකාරය පිළිබඳ විස්තර 6 ග්‍රේණිය සෞඛ්‍යය හා ගාරීරික අධ්‍යාපන ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයෙහි තිපුණතා මට්ටම 1හි දැක්වේ
- එම අනුව නැවත මෙම ග්‍රේණියේ දී ද පරික්ෂණය පවත්වා සිසුන්ගේ ගරීර සංයුතිය පිළිබඳ ඇගයීම් සිදු කරන්න.

නිසි ඉණ මිමිම

- $$\text{ඉනෙහි වට ප්‍රමාණය උසට දරන අනුපාතය} = \frac{\text{ඉනෙහි වට ප්‍රමාණය (cm)}}{\text{උස (cm)}}$$
- ඉහත ගණනය අනුව ලැබෙන අගය 0.5 ව වඩා අඩුනම් ගරීර සංයුතිය යහපත් මට්ටමක පවතින බව කියැවේ. එනම් ගරීරයේ උදරය ආශ්‍යාත මේද ප්‍රතිශතය අනවශ්‍ය ලෙස වැඩි නොවන බවයි.
- ඉහත අගය 0.5 ව වඩා වැඩිනම් ඔබගේ ගරීරයේ මේද ප්‍රතිශතය වැඩි බවත් එය බේ නොවන රෝග වැළදීමේ අවධානමක් ද පෙන්නුම් කරයි.
- එම නිසා නිසි ඉණ මිමිමක් පවත්වා ගැනීමට ඉහත ගාරීරික යෝග්‍යතා සංවර්ධනය සමග නිසි පෝෂණයක් හා විවේකයක්ද ලබා ගත යුතු ය.

අනුමත 9.1.6

පරීක්ෂණ දක්ෂකා ආගේමේ වහ

	ශේරු 800 විනාඩි	නිර්දර පැනීම සෙක්	පැනීමෙන් ඉනළ ඇල්ලීම සෙක්	සිට් අප්ස්	ප්‍රූ ඇප්ස්	වාසි පි ඉදිරියට නැමීම	සිට මෙන් ඉදිරියට නැමීම
ඉතා නොද යි	2:40	198	44	35	38	(+11)	(+13)
නොද යි	2:41 - 2:50	191 - 197	38 - 43	25 - 34	29 - 37	(+4) - (+10)	(+6) - (+12)
සාමාන්‍යය යි	2:51 - 3:10	184 - 190	31 - 37	19 - 24	20 - 28	(-6) - (+3)	(-4) - (+5)
සතුවුදායක යි	3:11 - 3:20	177 - 183	25 - 30	14 - 18	12 - 19	(-14) - (-7)	(-12) - (-5)
දුරවල යි	3:20	176	24	13	11	(-14)	(-13)
	නොද ඇති	නොද ඇති	නොද ඇති	නොද ඇති	නොද ඇති	නොද ඇති	නොද ඇති

බාලක 9.1.4

	ශේරු 600 විනාඩි	නිර්දර පැනීම සෙක්.මි	පැනීමෙන් ඉනළ ඇල්ලීම සෙක්.මි	සිට් අප්ස්	ප්‍රූ ඇප්ස්	වාසි පි ඉදිරියට නැමීම	සිට මෙන් ඉදිරියට නැමීම
ඉතා නොද යි	2:45	173	40	30	21	(+13)	(+15)
නොද යි	2:46 - 3:05	167 - 172	34 - 39	22 - 29	16 - 20	(+6) - (+12)	(+8) - (+14)
සාමාන්‍යය යි	3:06 - 3:45	160 - 166	27 - 33	15 - 21	10 - 15	(-4) - (+5)	(-2) - (+7)
සතුවුදායක යි	3:46 - 4:05	154 - 159	21 - 26	9 - 14	5 - 9	(-12) - (-5)	(-10) - (-3)
දුරවල යි	4:06	153	20	8	4	(-13)	(-11)
	නොද ඇති	නොද ඇති	නොද ඇති	නොද ඇති	නොද ඇති	නොද ඇති	නොද ඇති

බාලක 9.1.5

තෙ වන වාරය
නිපුණතා, නිපුණතා මට්ටම හා කාලච්‍රණය

නිපුණතා	නිපුණතා මට්ටම	කාලච්‍රණය
4.0 ක්‍රිඩා හා එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙමින් විවේකය එලදායී ලෙස ගත කරයි.	4.2 එළිමහන් ක්‍රියාකාරකම්වල තිරත විමේ දී අවස්ථානුකුල ව ගැට හා බැමි යොදා ගනියි. 4.3 විවේකය එලදායී ලෙස ගත කිරීම සඳහා එළිමහනේ ආහාර පිළියි.	03
5.0 මලල ක්‍රිඩාවේ යෙදීම මගින් දියුණු කර ගත් සුවිශේෂ හැකියා ජ්‍යවන කාර්යයන් සඳහා උපයෝගී කර ගනියි.	5.3 ජ්‍යෙලාජ් ක්‍රමය නිවැරදි ව හාවත කරමින් උස පනියි. 5.4 ජ්‍යව ඉරියවිව නිවැරදි ව හාවත කරමින් විසි කරයි.	02
6.0 ක්‍රිඩා නීතිමත්වලට හා ආවාර ධර්මවලට අනුගත වෙමින් සමාජානුයෝගී ව කටයුතු කරයි.	6.1 ක්‍රිඩා නීතිමත් පිළිපෘතින් ආවාර ධර්ම හා සමාජ අගයවලට අනුගතව කටයුතු කරයි.	01
9.0 සෞඛ්‍යවත් ජීවිතයක් ගත කිරීම සඳහා යෝග්‍යතා පවත්වා ගැනීමට කටයුතු කරයි.	9.2 මනෝසමාජය යෝග්‍යතා සාධක විමසා බලමින් ඒවා වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරයි.	02
10.0 එදිනෙදා ජීවිතයේ දී භූම් වන බාධකවලට සාර්ථක ව මූහුණ දෙමින් ප්‍රිතිමත් දිවියක් ගත කරයි.	10.1 ලිංගිකත්වය පිළිබඳ වගකීමෙන් යුතු ව කටයුතු කරමින් ඒ හා සබඳ අභියෝගවලට සාර්ථක ව මූහුණ දැයි. 10.2 සමාජය අභියෝග හඳුනා ගනීමින් ඒවාට විශ්වාසයෙන් යුතු ව මූහුණ දැයි.	03 04

- නිපුණතා 4.0 :** ක්‍රිඩා හා එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙමින් විවේකය එලදායී ලෙස ගත කරයි.
- නිපුණතා මට්ටම 4.2 :** එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත විමේ දී අවස්ථානුකූල ව ගැට සහ බැමි යොදා ගනියි.
- කාල පරිච්ඡේද :** 03 සි.
- ඉගෙනුම් පල :**
- විවිධ ගැටවල ප්‍රයෝගන පැහැදිලි කරයි.
 - විවිධ බැමිවල ප්‍රයෝගන විස්තර කරයි.
 - අවස්ථානුකූල ව ගැට සහ බැමි හාවිත කරයි.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01**
- සැම ගිහුයකුට ම මිටරයක ප්‍රමාණයේ ලැබු කැබල්ලක් රැගෙන ඒමට උපදෙස් දෙන්න.
 - තමා දන්නා පරිදි දෙන ලද ලැබු කැබල්ලෙහි කෙළවර දෙක එකතු කර ගැට ගැසීමට උපදෙස් දෙන්න.
 - සිසු නිර්මාණ පුදරිගනය කර අගයන්න.
 - පහත සඳහන් කරුණු මත් කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - විවිධ අවස්ථාවල දී විවිධ ගැට යෙළීමට සිදුවන බව
 - ලි දෙකක් හෝ එ වැනි වස්තු දෙකක් හෝ එකට එකතු කිරීම සඳහා විවිධ බැමි වර්ග අවශ්‍ය බව
 - ගැටවල හා බැමිවල ප්‍රයෝගන විවිධ බව
 - ඇමුණුම 4.2.1හි සඳහන් පරිදි ගැට හා බැමි වර්ග සිසුන්ට ආදර්ශනය කරමින් ඒවායේ ප්‍රයෝගන හඳුන්වා දෙන්න
 - පිරිමි ගැටය - වෙළිම පටි හාවිතයේ දී හා කම දෙකක් එකට ගැට ගැසීමේ දී
 - රුවල් ගැටය - ගනකමෙන් අසමාන කම යා කිරීමට
 - කොස් පටිවා ගැටය - ලියකට තද වන සේ කමියක් බැඳ ගැනීමට, බාල්දී කොක්කට දුම්මට, පලංචි ගැට ගසා ගැනීමට
 - නොලිස්සන තොණ්ඩු ගැටය - ජීවිතාරක්ෂක කටයුතුවලදී නොලිස්සන සේ තොණ්ඩුවක් සාදා ගැනීමට
 - හතෘස් බැමිම - ලි දෙකක් හරහට තබා තද කර බැඳ ගැනීමට
 - කතුරු බැමිම - ලි දෙකක් සමාන්තර ව තබා බැඳ ගැනීමට
 - ගැට හා බැමි හාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු පහත සඳහන් පරිදි හඳුන්වා දෙන්න.
 - නිවැයදිව ගැටයක් හෝ බැමිමක් හෝ නොයෙදීමෙන් ඒවා පහසුවෙන් බුරුල් වීමට ඉඩ ඇති බව.

- ගැටයක් හෝ බැමීමක් හෝ බුරුල් වී ලිහි ගිය විට අනෙකුත් ඇති විමෙට ද ඉඩකඩ ඇති බව.
- නිවැරදි ව නොගැසු ගැටයක් හෝ බැමීමක් හෝ අවශ්‍ය වූ විට පහසුවෙන් ලිහා ගැනීමට අපහසු බව.
- නිවැරදි ව යෙදු ගැටය විශාල බරකට වුව ද මිරෝත්තු දෙන බව.
- නිවැරදි ව ගැට හා බැමී යෙදීමෙන් අපගේ කාර්යයන් වඩා පහසුවෙන් හා ඉක්මනින් ඉටු කරගත හැකි බව.

- පියවර 02**
- පිටියේ ස්ථාන හයක පහත ද්‍රව්‍ය තබා ස්ථාන හයක් සකස් කරන්න.
 - ලණු කැබලි දෙකක් හා පිරිමි ගැටය සකස් කරන අන්දමේ විස්තර පත්‍රිකාව.
 - කඩ කැබැල්ලක්, ලණුවක් හා රුවල් ගැටය ගසන අන්දම ඇතුළත් විස්තර පත්‍රිකාව
 - ලියක්, ලණුවක් හා කොස් පටිචා ගැටය යොදන අන්දම ඇතුළත් විස්තර පත්‍රිකාව
 - තරමක් දිග ලණුවක් හා නොලිස්සන තොන්ඩු ගැටය සකස් කරන අන්දම ඇතුළත් විස්තර පත්‍රිකාව
 - පොලු දෙකක්, ලණුවක් හතරස් බැමීම යොදන අන්දම ඇතුළත් විස්තර පත්‍රිකාව.
 - පොලු දෙකක්, ලණුවක් හා කතුරු බැමීම හා කොස් පටිචා ගැටය යොදන අන්දම ඇතුළත් විස්තර පත්‍රිකාව.
 - පන්තිය කණ්ඩායම් හයකට බෙදන්න.
 - කණ්ඩායම් හය සකස් කළ ස්ථාන හයට යොමු කරන්න.
 - උපදෙස් පත්‍රිකාවේ අනුව අදාළ ගැට හා බැමී යෙදීමට උපදෙස් දෙන්න.
 - සියලු ම කණ්ඩායම් සැම ස්ථානයකටම යන තෙක් කණ්ඩායම් මාරුව සිදු කරන්න.
 - සැම කණ්ඩායමකටම අවශ්‍ය ප්‍රතිපේෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.
 - මෙම ගැට හා බැමී එදිනෙදා ජීවිතයට අවශ්‍ය බැවින් නිවසේ දී වැඩිදුර ප්‍රහුණුවීම් සඳහා උපදෙස් දෙන්න.

මූලික වදන් සංකල්ප:

- ගැට, බැමී, පිරිමි ගැටය, රුවල් ගැටය, කොස් පටිචා ගැටය, නොලිස්සන තොන්ඩු ගැටය, හතරස් බැමීම, කතුරු බැමීම.

ගුණාත්මක යෙදුවුම් :

- මිටර් 1ක් දිග ලණු කැබලි 4 ක් , මිටර් 1.5 ක් දිග ලණු කැබලි 3ක්, මිටරයක් පමණ දිග කොහු මිටි ප්‍රමාණයේ ලි 5ක්, ගැට යෙදීම පිළිබඳ විස්තර පත්‍රිකා


තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- ගැට හා බැමි වර්ග නම් කිරීම අගයන්න.
- තිවැරදි ව ගැට හා බැමි යොදාන ආකාරය ආදර්ශනය කිරීම අගයන්න.
- ගැට වර්ග හා බැමි වර්ග එදිනෙදා ජ්විතයේ යොදා ගන්නා අවස්ථා ඉදිරිපත් කිරීම අගයන්න.
- කැණ්ඩායම් කුසලතා, තායකත්ව කුසලතා, අනුගාමිකත්ව කුසලතා අගයන්න.

අංුණුම 4.2.1

තොරතුරු පත්‍රිකාව

පිරිමි ගැටය (Reef knot)




රැපය 4.2.1

පළමු ව ලණු දෙකහි කෙළවර දෙක අත් දෙකහි තබා ගන්න. දකුණු අතෙහි වූ ලණුව උඩින් වම් අතෙහි වූ ලණුව තබන්න. දන් දකුණු පැත්තට පැමිණ ඇති ලණු කෙළවර දකුණු අතින් අල්ලා ලණු පොට යටින් ගෙන උඩිට ගන්න. ඉන් පසු ව වම් අතෙහි වූ ලණු පොට ආපසු තවා දකුණු අතෙහි වූ ලණු කෙළවර යටින් තබන්න. දන් දකුණු පැත්තට ලණු කෙළවරක් සහිත ව පුවුවක් සැදී තිබේ. දන් දකුණු පැත්තට පැමිණි ඇති ලණු කෙළවර පුවුවේ ලණුව මතින් ගෙන ඇතුළට යවා දෙපසට අදින්න. දන් පිරිමි ගැටය නිර්මාණය වී ඇත.

එක සමාන ලණු දෙකක් එකට ගැට ගැසීමට මෙම පිරිමි ගැටය යොදා ගත හැකි ය. එමෙන් ම උරමාවක් දුම්ම වැනි කටයුතුවල දී යොදාගනු ලබන්නේ ද මෙම ගැටය යි. මෙම ගැටයේ ඇති ප්‍රධානතම වාසිය වන්නේ ඉක්මනින් හිර කර ගැනීමටන් ඉක්මනින් බුරැල් කර ගැනීමටන් ඇති හැකියාව යි. මෙම ගැටය හිර කර ගැනීමට අවශ්‍ය වූ විට එක් එක් පැත්තේ ඇති කෙටි ලණු පොටවල් දෙක හා දිග ලණු පොටවල් දෙක දෙපසට ඇදිය යුතු ය. එමෙන්ම ගැටය බුරැල් කර ගැනීමට නම් දෙපත්තේ ඇති ලණු පොටවල් දෙක දැකින් අල්ලා ඉදිරියට තල්ල කිරීම මගින් පහසුවෙන් එය කළ හැකි ය. මෙහි ඇති පැතැලි ස්වරුපය ද අමතර වාසියකි.

රැවල් ගැටය (Sheet Bend)


ගනකමින් අසමාන ලණු යා කිරීමට රැවල් ගැටය බෙහෙවින් ප්‍රයෝගනවත් වේ. පළමුවෙන් එක් කිහිපයක කෙළවරක් නමා පුවුවක් ආකාරයට සකසා ගන්න. එම පුවුව වම් අතෙහි තබා ගෙන අතෙහි ලණුවේ කෙළවර දකුණු අතට ගන්න. දන් දකුණු අතෙහි ඇති ලණු කෙළවර සැදුණු පුවුවේ යටින් පුවුව ඇතුළතින් ඉහළට ගන්න.



රැපය 4.2.2

එලෙසින් උඩින් ගත් ලණුවේ කෙළවර පුහුවේ ලණු පොටවල් දෙක යටින් ගෙන එම ලණුවේ ම පුහුව ඇතුළතින් රිංගවු කොටසට යටින් ගෙන ලණු පොටවල් හතර ම දෙපසට අදින්න. දැන් රුවල් ගැටය නිරමාණය වී ඇත.

නොලිස්සන තොන්බු ගැටය (Bowling knot)



මෙය ජීවිතාරක්ෂක කටයුතුවල දී වැදගත් වේ. නොලිස්සන ලෙස තොන්බුවක් සාදා ගන්නේ මේ අන්දමිති.

කඩයේ කෙළවරක් ගෙන පුහුවක් සාදා ගන්න. තමනට අවශ්‍ය තරම් විශාල වන සේ තොන්බුව සකස් කර කඩයේ තිදහස් කෙළවර පුහුව අතරින් යවා පළමු කඩ කෙළවර වටා දමා නැවත ඇතුළට රිංගවා අදින්න.


යමක් තදින් ඇද ගැට ගැසීමට අවශ්‍ය වූ විට මෙම ගැටය හාවිත කළ හැකිවේ. රෙදි වැළක් ගැට ගැසීමට, රෙද්දකට ලණුවක් ගැට ගැසීමට මෙම ගැටය හාවිත කළ හැකි වේ.

රුපය 4.2.3

කොස් පටවා ගැටය (Clove Hitch)

ලියකට තද වන සේ කඩයක් බැඳුගැනීම සඳහා කොස් පටවා ගැටය ප්‍රයෝගනයට ගත හැකි ය. මෙහි ඇති නොලිස්සන ස්වභාවය මෙම ගැටයේ ඇති වැදගත්කමකි.


සිරස් ව ඇති කණුවක් තොරා ගන්න. ලණුව අඩියක පමණ පරතරයක් ඇති ව දැනින් අල්ලා ගන්න. (කණුවේ විෂ්කම්භය අනුව අඩියක පරතරය වෙනස් විය හැකි ය) දකුණු අතට ගත් ලණු කෙළවර සිරස් ව ඇති කණුවට පිටුපසින් දකුණේ සිට වමට ගෙන ගොස් වම අතේ ඇති ලණුව යටින් ගෙන පෙර කරකැවූ වටයට ඉහළින් පෙර පරිදි ම වටයක් කරකවා ගන්න. අවසානයේ දෙවන වරට කරකැවූ වටයේ ආරම්භක ස්ථානයෙන් කණුව සහ එම ලණුව අතරින් ලණු කෙළවර යවා දෙපසට අදින්න. දැන් කොස් පටවා ගැටය නිරමාණය වී ඇත.



රුපය 4.2.4

හතරස් බැමීම (Square lashing)


ලි කදන් දෙකක් එකට බැඳීමට යොදාගත හැකි බැමීමක් ලෙස හතරස් බැමීම හැදින්වීමට පුළුවන. පළමු ව ලි කදන් දෙක කතිරයක ආකාරයට තබන්න. අනතුරු ව කදන් දෙක එකිනෙක මත තැබු ස්ථානයට ආසන්නයෙන් යටින් ඇති කොටසට කොස් පටවා ගැටය දැමන්න. ඉන් අනතුරු ව කදන් දෙක ම හොඳින් හිර වන සේ රුපයේ ආකාරයට වෙළන්න. කොස් පටවා ගැටයෙන් වෙළිම අවසන් කරන්න.



රුපය 4.2.5

කතුරු බැමීම (Sheer lashing)

ලි කදන් දෙකක් රුපයේ ආකාරයට බැඳීම සඳහා යොදාගත හැකි බැමීමක් ලෙස කතුරු බැමීම දැක්විය හැකි ය. එක් කොට්ඨකට කොස් පටිචා ගැටය දමන්න. පසු ව කොට දෙක ම අසු වන සේ කඩය තද කරමින් වෙළන්න. මීළගට කොට දෙක අතරින් වෙළම් කිහිපයක් යවා කළින් කරන ලද වෙළම තද කරන්න. එක් කොට්ඨකට කොස් පටිචා ගැටය දමා අවසන් කරන්න.



රුපය 4.2.6

නිපුණතා 04	: ක්‍රිඩාවල හා එම්බ්‍රොහන් ක්‍රියාකාරකම්වල යෙදෙමින් විවේකය එලදායී ලෙස ගත කරයි.
නිපුණතා මට්ටම 4.4 :	විවේකය එලදායී ලෙස ගත කිරීම සඳහා ගිනිමැල සන්දර්ජන පවත්වයි
කාල පරිච්ඡේද	: 03 දි.
ඉගෙනුම පල	: <ul style="list-style-type: none"> • ගිනිමැල සකස් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරයි. • විවිධ ක්‍රමවලට ගිනිමැල සකස් කරන ආකාරය පැහැදිලි කරයි. • ගිනිමැල සන්දර්ජනවලදී ශිත හා තාට්‍ය ඉදිරිපත් කරයි. • ගිනිමැල සන්දර්ජන සංවිධානය කර ක්‍රියාත්මක කරයි.

ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

පියවර 01

- ගිනිමැල සකස් කිරීමට සිදු වන අවස්ථා පිළිබඳ ව ශිජ්‍යායන්ගෙන් අදහස් විමසන්න.
- සිදු අදහස් අයයෙහින් ගිනිමැල, සන්දර්ජන වශයෙන් පවත්වන අවස්ථා පහත සඳහන් පරිදි හඳුන්වා දෙන්න
 - රාත්‍රී කළවුරු
 - එම්බ්‍රොහන් ක්‍රියාකාරකම්
 - විනෝද සවාරි
 - බාලදක්ෂ කළවුරු
- ගිනිමැල සංන්දර්ජනවල දී හාවිත කරන ගිනිමැල සකස් කරන විවිධ ආකාර පෙළ පොත ඇසුරෙන් අධ්‍යාපනය කිරීමට සිදුන් යොමු කරන්න.
- ගිනිමැල සකස් කරන ආකාරය ඇමුණුම 4.4.1 ඇසුරෙන් විස්තර කර දෙන්න.
 - පිරමිඩාකාර ගිනිමැලය
 - A හැඩයේ/ත්‍රිකෝෂාකාර ගිනිමැලය
 - හතරෝස්/ සංප්‍රකෝෂාප ගිනිමැලය
 - පරාවර්තන ගිනිමැලය
- ගිනි මැල දූල්වීම තුළින් ලැබෙන ප්‍රයෝගන පහත කරුණුද ඇතුළත් වන සේ සාකච්ඡා කරන්න.
 - ආලෝකය ලබා ගැනීමට
 - ගිතල අවම කිරීම/ උණුසුම ලබා ගැනීමට
 - ආහාර වර්ග පිස ගැනීමට/පුළුස්සා ගැනීමට
 - ආරක්ෂාවට (සතුන්ගෙන් ආරක්ෂාවට හා සතුන් පලවා හැරීමට)
 - සංදුළුවක් ලෙස හාවිත කිරීමට
 - සතුව, විනෝදය, දුනුම, නිරමාණයිලී බව, හැකියා/ තොහැකියා හඳුනා ගැනීමට.

- ගිනි මැලයක් සකස් කිරීමේ දී පහත සඳහන් කරුණු පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව සාකච්ඡා කරන්න.
 - අදාළ ඩුම්යේ හිමිකරුවන්ගෙන් හා අදාළ අංශවලින් අවසරය ලබා ගැනීම
 - කාලගුණික/දේශගුණික සාධක පිළිබඳ ව සැලකිලිමත් වීම.
 - අවට ප්‍රජාව දැනුම්වත් කිරීම.
 - ගිනිමැලය දළ්වන දිනට පෙර අවශ්‍ය දර එක් රස් කිරීම
 - වටිනා දුව වර්ග හාවිතයට නොගැනීම
 - දරවල කුඩා කාලීන් සිටිනවා නම් ඉවත් කිරීම.
 - ගිනිමැලය දළ්වන අවස්ථාවේ දී සූල ගේ විසිරි යන අන්දමේ ඇදුම් පැලුදුම්වලින් සැරසී නොසිටීම.
 - හදිසි අවස්ථාවක ප්‍රයෝගනයට ගැනීමට තෙත ගෝනියක් , ජල බදුන්, අමු කොළ අතු සූදානම් ව තබා ගැනීම.
 - සකස් කරන ලද ගිනිමැලය අනවශ්‍ය ලෙස විශාල නොවීමට වග බලා ගැනීම.
 - ගිනි මැලය අවසානයේ හොඳින් නිවා දමා අදාළ ස්ථානය ඉදෑද පවතු කිරීම.
 - තමාගේ ආරක්ෂාව මෙන් ම අන් අයගේ ආරක්ෂාව පිළිබඳ ව සහතික වීම.

- පියවර 02
 - ගිනිමැල සන්දර්ජන සඳහා යොදා ගන්නා ගිත හා නාට්‍ය පිළිබඳ ව සිසුන්ගෙන් විමසන්න.
 - එවැනි ගිත සිසුන්ට ගායනා කිරීමට අවස්ථාව ලබා දෙන්න.
 (**අදුමුණුම 4.4.2 ද හාවිතා කළ හැකිය**)
 - ගිනිමැල සන්දර්ජනවල දී ගිත හා නාට්‍ය ඉදිරිපත් කිරීමෙන් පහත සඳහන් කුසලතා හා අවස්ථාවන් උදා කරගත හැකි බව පහදා දෙන්න.
 - ඉදිරිපත් වීමේ කුසලතා වර්ධනය
 - නිර්මාණාත්මක හැකියා වර්ධනය
 - ද්විසේ වෙහෙස දුරු කර ගැනීමට
 - විනෝදය ලගා කර ගැනීමට
 - තම සංස්කෘතිය විදහා දක්වීමට
 - එකමුතු බව ගොඩ නගා ගැනීමට
 - ද්විසේ කටයුතු සමාලෝචනයට

- පියවර 03
 - සිසුන් කණ්ඩායම් භතරකට වෙන් කරන්න. එක් එක් කණ්ඩායමට එක් එක් ගිනිමැල ආකාරය සහිත පුවරු ලබා දෙන්න.
 - ගිනිමැල සකස් කිරීමට පෙර දින, පහත සඳහන් ද්‍රව්‍ය එක් රස් කිරීමට සිසුන්ට උපදෙස් දෙන්න.

- මහත දර කොට තුනක් සහ දර කැබලි අවශ්‍ය ප්‍රමාණයට A හැඩයේ ගිනිමැලය සකස් කිරීම සඳහා
- මහත දර කොට පහක් හා දර කැබලි අවශ්‍ය ප්‍රමාණයට 'පරාවර්තන ගිනිමැලය සකස් කිරීම සඳහා'
- මහත දර කොට හතරක් හා දර කැබලි අවශ්‍ය ප්‍රමාණයට සංප්‍රේක්ෂණාපු ගිනිමැලය සකස් කිරීම සඳහා
- විවිධ ප්‍රමාණවල දර කොට අවශ්‍ය ප්‍රමාණයට පිරිමිඩ ගිනිමැලය සකස් කිරීම සඳහා
- ගිනිමැල සන්දර්ජන සඳහා යොදා ගන්නා ගිත ඇතුළත් ගොනුවක් හා සූදුසු නාට්‍ය සැලසුම්. (ඇමුණුම 4.4.2 හා වෙනත්)

පියවර 04

- ගිනිමැල සකස් කරන දින කණ්ඩායම්වල සිසුන් අදාළ කාර්ය පරිග්‍රහතරකට යොමු කර නියමිත උපදෙස් පත්‍රිකා ලබා දෙන්න.
- සිසුන් කාර්යයෙහි නිරත කරවන්න.
- අවශ්‍ය අවස්ථාවන්හි දී අමතර උපදෙස් හා දිරි ගැන්වීම් ලබා දෙමින් සිසුන් අගයන්න.
- ගිනිමැල සකස් කර අවසන් වූ පසු ගිය ගායනා කරවමින් නාට්‍ය ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දෙන්න.
- නිර්මාණාත්මක දක්ෂතා අගයන්න.
- එම නිර්මාණ මගින් තවත් අයකුට අපහාසයක් තොවීමට වග බලා ගන්න.
- සැම විට ම දේශාහිමානි ගිත හා නාට්‍ය සඳහා සිසුන් යොමු කරවන්න.
- විවේකි අවස්ථාවන්හි දී මෙම නිර්මාණ නැවත නැවත යොදා ගැනීමට සිසුන් යොමු කරවන්න.

මුළුක වදන් සංකල්ප : • ගිනිමැල සන්දර්ජනය, 'A' හැඩයේ ගිනිමැලය, පරාවර්තන ගිනිමැලය, සංප්‍රේක්ෂණාපු ගිනිමැලය, පිරිමිඩ ගිනිමැලය.

ගුණාත්මක යෙදුවුම් : • මහත දර කොට 18 ක්, දර කැබලි අවශ්‍ය ප්‍රමාණයට, උපදෙස් පත්‍රිකා 04 ක් (අදාළ ගිනිමැල විස්තර ඇතුළත්)

තක්සේරුකරණය හා අගයීම සඳහා උපදෙස් :-

- ගිනිමැල සන්දර්ජන යොදා ගන්නා අවස්ථා විස්තර කරයි.
- විවිධ හැඩැති ගිනිමැල නිර්මාණය කරයි.
- ගිනිමැල සන්දර්ජනයේ දී ගිත හා නාට්‍ය ඉදිරිපත් කරයි.
- එදිනෙදා ජ්‍යෙෂ්ඨයේ දී තම අත්දැකීම් ප්‍රයෝගනයට ගනියි.


අැමූණුම 4.4.1

ඉරු අත්වැල

ගිනිමැල සහ්දර්ශන පැවැත්වීමේ දී ප්‍රධාන වශයෙන් ආරක්ෂාව පිළිබඳ ව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යවේ. සිසු නිර්මාණ සඳහා හැකි උපරිමයෙන් උපස්ථිතිහත ආධාරදීම හෝ ඒවා අගැයීමට ලක් කිරීම මගින් ඔවුන් දිරි ගැන්විය යුතු ය.


ගිනිමැලයක් සකසන ආකාරය

- ගිනිමැලය සැකසීමට බලාපොරොත්තු වන ස්ථානය වට්ටිට හොඳින් ගුද්ධ කිරීම පළමුවෙන් ම කළ යුතු ය.
- තණකාල සහිත ස්ථානයක් නම් තණ පිඩිලි කපා ඉවත් කර තබා ගත යුතු වේ.
- ඉන් අනතුරු ව ගිනිමැලය සකසන ස්ථානය වටා විශාල දර කොට තබමින් පවුරක් නිර්මාණය කරගත යුතු ය. ගිනිමැලය ආසන්නයට යාමට දොරටුවක් ද තබා ගත යුතු ය.
- ඉන් පසු ව ලි කැබලි කිහිපයක් පහත ආකාරයට බිම අතුරා ගත යුතු වේ. පොලොට තෙන් ව ඇත්තම් මෙසේ අතුරා ගැනීම අනිවාර්ය වේ.



රුපය 4.4.1


- බිම අතුරා ගත් ලි කැබලි මත ලි කුඩා, දහයියා, වියලි තණකාල. පිදුරු හෝ හිනියට ඉරාගත් හනසු කිහිපයක් හෝ දමන්න.
- ඉන් අනතුරු ව අප සකස් කිරීමට බලාපොරොත්තු වන ආකාරයේ ගිනිමැලය ඒ මත නිර්මාණය කරන්න. මෙහි දී දර අසුරන විට එකිනෙකට තොගැවෙන ලෙස තැබිය යුතු ය.



රුපය 4.4.2

විවිධ ආකාරයේ ගිනිමැල වර්ග


(1) A හැඩයේ ගිනිමැලය (A Fire)



මහත දර කොට තුනක් සිරස් අතට හෝ තිරස් අතට හෝ රුපයේ ආකාරයට තබා ඒ මත දර කැබැලී තබා මෙම A හැඩයේ ගිනිමැලය නිර්මාණය කර ගත හැකි ය.


(2) පරාවර්තන ගිනිමැලය (Reflector Fire)

සිරස් ව සිවුවන ලද කණු දෙකකට දර කොට හේත්තු කර ඉන් ඉදිරියේ සංප්‍රකෝෂණාකාර ව දර කොට 3 ක් තබා ඒ අතර දර ගොඩ ගසා මෙම ගිනිමැලය නිර්මාණය කර ඇත. මෙම ගිනිමැලය එය වටා කළ ගල් හෝ වෙනත් දිලිසේන ගල් වර්ග හෝ තබා ආලේංකය හා රුළුම්ය ලබා ගත හැකි ආකාරයට සකස් කරන ලද්දකි. ආහාර උණුසුම් කිරීමට හා කෘෂිකාර්මික ආශ්‍රිත ප්‍රමේණය උණුසුම් ව තබා ගැනීමට මෙය හාවිත කළ හැකි ය.




(3) සංප්‍රකෝෂණාසු ගිනිමැලය (Rectangular Fire)

රුපයේ ආකාරයට සංප්‍රකෝෂණාසු ව කොට යොදා සකස් කළ ඇටවුමක් අතර දර කැබැලී අතුරමින් සකස් කර ගන්නා ගිනිමැලයකි.



(4) පිරිමේ ගිනිමැලය (Pyramid Fire)

දර කැබැලී කිපයක් හරස් අතට තබමින් ඒ මත තටුවූ ආකාරයට දෙපැන්තට මාරුවෙන් මාරුවට දර කොට තබමින් පිරිමේයක් ආකාරයට මෙම ගිනිමැලය නිර්මාණය කර ඇත. ඉහළට ගමන් කරන විට ප්‍රමාණයෙන් කුඩා දර කැබැලී හාවිතයට ගත යුතු වේ.



අැමුණුම 4.4.2

(3) ගිනිමැල සංදර්ජන ගිත

ගිනිමැල සත්දර්ජණවල දී යොදා ගනු ලබන ගිත බොහෝ විට බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ වේ. එමෙන් ම දේශාගිමානය නංවන ආකාරයේ හා අර්ථවත් ගිත ද යොදා ගැනීමට හැකි ය. ගිනිමැල සත්දර්ජණවල දී යොදාගත හැකි සුවිශේෂ ගිත කිහිපයක් පහත දක්වා ඇත.

ගිං ගැං ගුලි ගුලි

ගිං ගැං ගුලි ගුලි ගුලි ගුලි වොවි

ගිං ගැං ගෝ ගිං ගැං ගෝ //

හේලා හේලා හේලා හේලා හේලා හේ....

ඡලවලි ඡලවලි ඡලවලි ඡලවලි

වොම්බ් වොම්බ් වොම්බ් වොම්බ්//

සීයා බුලත් විට කොටසි

සීයා බුලත් විට කොටසි - රස කතා කියයි

රස කතා කියයි - බුලත් විට කොටසි

රජ රජ රජ රජ කරා - ගම ගම ගම කතා

රජ කතා, ගම කතා දැන්නේ සීයාම යි.

අල්ලාපන් මාලි

අල්ලාපන් මාලි ගොඩ ඇදුපන් මාලි //

මෝදර වැල්ලෙල මාලි කන්න රසයි මාලි

පනමෙම ගොඩ සි ගොඩ පනම සි ///

පදිමු පදිමු ඔරුව

පදිමු පදිමු ඔරුව පහළ ගග දිගේ

මිහිර මිහිර මිහිර මිහිර ජ්විතේ

විත්තරේ

විත්තරේ සුදු මදේ - විත්තරේ කහමදේ

විත්තරේ සුදු මදේ කහමදේ

විත්තරේ කහමදේ බිත්තරේ සූදු මදේ
කහමදේ සූදු මදේ පුදුම දේ //

අපි වෙමු එක මවකගේ දරුවෝ
අපි වෙමු එක මවකගේ දරුවෝ
එක නිවසේ වෙසෙනා
එක පාටුති එක රැඩිරය වේ
අප කය තුළ තිබෙනා

එලැවීන් අපි වෙමු සොයුරු-සොයුරියෝ
සිරලක තුළ වෙසෙනා
ඡ්‍රේත් වන අප මෙම නිවසේ
සොදින සිටිය යුතු වේ
සැමට මෙත් කරුණා ගුණෙනි
වෙළි සමග දමිනි
රන් මිණි මුතු තො ව එය ම ය සැපනා
කිසි කළ තොම දිරනා

නිපුණතා මට්ටම 4.3 : විවේකය එලදායී ලෙස ගත කිරීම සඳහා එළිමහනේ ආහාර පිසියි.

කාල පරිච්ඡේදය : 03 සි.

- ඉගෙනුම් පල :**
- එළිමහනේ ආහාර පිසිමට අවශ්‍ය උපකරණ නිර්මාණය කරයි.
 - එළිමහනේ ආහාර පිසිමට අවශ්‍ය ද්‍රව්‍ය ලේඛන ගත කරයි.
 - එළිමහනේ ආහාර පිසියි.
 - එළිමහනේ ආහාර පිසිමෙන් වින්ද්‍යායක් ලබයි.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා උපදෙස් :-

පියවර 01 • ආදි කාලීන මිනිසා ආහාර ලබා ගත් ආකාරය හා ඒවා සකස් කර තිබූ අන්දම පිළිබඳ ව සිසුන්ගෙන් විමසන්න.

- පහත සඳහන් කරුණු මතු වන පරිදි සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ආදි මිනිසා මස්, පලුතුරු, අල ආහාරයට ගත් බව.
- මුල් කාලයේ දී අමුවෙන් ආහාර ලබාගත් බව.
- ගින්දර සෞයා ගැනීමත් සමග ම ආහාර පිස ගැනීමට පුරුදු වූ බව.
- ආහාර පිස ගැනීමට විවිධ වූ ලිප් වර්ග හාවිත කරන බව.
- එළිමහනේ ආහාර පිසිමේ අවශ්‍යතා රාජියක් ඇති බව.
- එළිමහනේ ආහාර පිසිමට සුදුසු ස්ථානයක් තොරා ගත යුතු බව.
- එළිමහනේ ක්‍රියාකාරකම්වල දී හෝ කදවුරු ත්වරිතය තුළ දී හෝ ආහාර පිස ගැනීමට පවතින සම්පත් ප්‍රයෝගනයට ගත යුතු බව.

පියවර 02 • පන්තිය සුදුසු පරිදි කණ්ඩායම් කරන්න.

- තොරතුරු පත්‍රිකා සිසුන්ට ලබා දෙන්න.
- එක් එක් කණ්ඩායම ලබා පහත උපකරණය සකස් කරවන්න.

- ගල් තුනේ ලිප
- අගල් ලිප
- වින් පෝරණුව
- ඒකක ලිප
- කරු දෙකක් ලිප
- පැතලි ගල් උදුන

පියවර 03 • කණ්ඩායම් මාරු කරමින් එම උපකරණ නිරික්ෂණය කිරීමටත් ඒවායේ අඩු පාඩු හෝ වැඩි දියුණු කිරීමේ ක්‍රම සෙවීමටත් යොමු කරන්න.

- මෙම ලිප් හාවිතයෙන් කදවුරක දී සකස් කළ හැකි ආහාර වර්ග ලේඛනයක් සකස් කරන්න.

- පියවර 04**
- එළිමහනේ ආහාර පිසිමේ වැදගත්කම සිපුත් සමග සාකච්ඡා කර ඒ සඳහා සුදුසු දිනයක් (සති අන්තයක් හෝ නිවාඩු දිනයක් හෝ) යොදා ගන්න.
 - ආහාර පිසින ස්ථානය, සාදා ගන්නා ආහාර වර්ග, සකස් කර ගන්නා ලිපි වර්ග, රැගෙන ආ යුතු උව්‍ය කණ්ඩායම්වලට බෙදා දෙන්න.
- පියවර 05**
- සති අන්ත දිනක එළිමහනේ ආහාර පිසිමේ කාර්යය සිදු කර එම ආහාර අනුහව කර ලමයින් සමග ප්‍රිති වන්නටඅවස්ථාව ලබා දෙන්න. (දෙම්වූපියන් තිසි සේත් සහභාගි කර ගැනීමෙන් වළතින්න)
- මූලික වදන් සංකල්ප :**
- ගල් තුනේ ලිප / කරත්තකරුවාගේ ලිප
 - අගල් ලිප/ කානු ලිප
 - ටින් පෝරුණුව
 - ඒකක ලිප
 - කරු දෙකේ ලිප
 - පැතලි ගල් උදුන
 - පාන් තීරු තම්බනය
- ගුණාත්මක යෙදුවුම් :**
- සමාන උස කළේගල් 3ක්
 - විවිධ උස ගල් කිහිපයක්
 - තරමක් විශාල පැතලි ගලක් හෝ තහවුවක් හෝ
 - උදුල්ලක්
 - ටින් එකක්
 - ටින් කැපීමට කතුරක් නැතහොත් පිහියක් හා මිටියක්
 - කරුවක් සහිත සම උස ලී 3ක්
 - තරමක් දිග රිටක්
 - හරඟ් ලියක්
 - උල් සහිත කරුවක්
 - ලණු/වැල්පටවල්
 - කුඩා වළන් හෝ ටින් 3 හෝ
 - එක් එක් උපකරණය සාදන කුමය ඇතුළත් විස්තර පත්‍රිකාව බැඟීන්

තක්සේරුකරණය හා අශේරු සඳහා උපදෙස් :-

- එළිමහනේ ආහාර පිසිමට අවශ්‍ය උපකරණ පැහැදිලි කිරීම අගයන්න.
- එළිමහනේ ආහාර පිසිමට අවශ්‍ය උපකරණ නිර්මාණය කිරීම අගයන්න.
- එළිමහනේ සකස් කළ හැකි ආහාර ලැයිස්තුව විමසන්න.
- එළිමහනේ ආහාර පිසිම අගයන්න.

අමුණුම 4.3.1

තොරතුරු පත්‍රිකාව

විවිධ වූ ලිප් වර්ග :- දර ලිප ගැස් ලිප, විදුලි ලිප

දර භාවිතයෙන් සකස් කර ගන්නා විවිධ ලිප් වර්ග

කරත්තකරුවාගේ ලිප / ගල් තුනේ ලිප

අගල් ලිප/කාණු ලිප- Drain fire

එකක ලිප - Unit fire


කරු දෙකේ ලිප - Double fook fire

පැතලි ගල් ලිප - Flat Rock Fire

ටින් පෝරණුව - Tin Can stove

කරත්තකරුවාගේ ලිප/ ගල් තුනේ ලිප

කණ්ඩායමකට වුව ද ආහාර පිසීමට සුදුසු මෙම ලිප් වර්ගය ඔහු ම ආහාර වර්ගයක් පිස ගැනීමට ද සුදුසු ය. කඹාල්, ගබාල්, කබොත්, බිලොත් ගල් ආදි ඔහු ම ගල් වර්ගයින් තමන් සතු භාර්තාවල ප්‍රමාණයට සරිලන ලිපක් තනා ගැනීමට හැකි වීමත් පහසුවෙන් හා කඩිනමින් සකස් කර ගැනීමට හැකි වීමත් මෙම ලිප් වර්ගයේ ඇති විශේෂත්වය යි.




රුපය 4.3.1

අගල් ලිප/ කාණු ලිප Drain fire

සමතලා පොලොවක කපන ලද අගලක/ කාණුවක මත භාර්ත තැබීමට සුදුසු ලෙස සකස් කර ගනී.


භාවිත කරන භාර්තයේ පළලට සරිලන සේ අගලේ පළල ද සකස් කර ගත යුතු ය. මෙම ලිපෙහි භාර්ත කිහිපයක් එකවර තැබීමට හැකි වීම විශේෂ වාසියකි.



රුපය 4.3.2

ටින් පෝරණුව - Tin Can Stave


පියන ඉවත් කරන ලද උන් එකක පියන පැත්තෙන් (රුපයේ පෙනෙන පරිදි) හතරස් කොටසක් කපා ඉවත් කර ගැනීමෙන් (දර දුමීමට සුදුසු ලෙස) සකස් කර ගත හැකි ය. රොටි පිළිස්සීම වැනි කාර්යයන් සඳහා සුදුසු ය.



රුපය 4.3.3

එකක ලිප- Unit Fire


සවිමත් කරුවක් සහිත ලියක් පොලොවේ සිටුවා එහි හරස් අතට තබන ලද ලියක කෙළවර ආහාර පිසීමට ගන්නා භාර්තය එල්ලා මෙම ලිප සකස් කර ගනී. භාර්තය යටින් ගිනිමැලයක් ගසා ගින්දර ලබා ගැනී. ආහාර පුළුස්සා ගැනීමට ද මෙම ලිප යොදා ගැනී. විශාල පිරිසකට ආහාර පිසීමට යොදා ගත තොහැකි ය. භාවිතා කරන ලී අමු ලී විය යුතු ය.



රුපය 4.3.4

කරු දෙකේ පිප Double Fork fire


සවිමත් කරුවක් සහිත එක ම උස ඇති ලි දෙකක් ගෙන පොලොවේ සිටුවා ඒ මතින් හරස් අතට තබන ලද ලියක ආහාර පිසීමට ගන්නා හාජනය එල්ලා මෙම පිප සකස් කර ඇත. හාජනයට යටින් ගිනිමැලයක් ගසා ගින්දර ලබා ගනී. හාවිතයට ගන්නා ලි අමු ලි විය යුතු ය. මෙම පිප ද කණ්ඩායමකට ආහාර පිසීම සඳහා සුදුසු තැත.



රුපය 4.3.5

පැතලි ගල් උදුන Flat Rock Stove

කුඩා ගල් මත තරමක් ලොකු පැතලි ගලක් කැබේමෙන් මෙම පිප සාදා ගැනේ. රෝටි වැනි දේවල් පුළුස්සා ගත හැකි ය.
පැතලි ගලක් වෙනුවට සමතලා වකරන් හෝ වින් තහවුවක් ද යොදා ගත හැකි ය.



රුපය 4.3.6

ඒලිමහනේ ආහාර පිසීම

ඒලිමහන් ක්‍රියාකාරකම්වල දී, ඒලිමහන් කළුවරුවල දී, මිනිස් වාසයෙන් තොර ප්‍රදේශයක අතරමංවු විට ආහාර පිළියෙළ කර ගැනීමට අපට සිදු වේ. අවම පහසුකම් යටතේ ආහාර පිළියෙළ කර ගැනීමට සිදු වන බැවින් විවිධ උපකරණ නිර්මාණය කර ගැනීමටත් විවිධ ක්‍රමවේද අනුගමනය කර ගැනීමටත් සිදු වේ.

වර්තමානයේ ක්ෂේත්‍රීක ව හා පහසුවෙන් පිළියෙළ කර ගත හැකි ආහාර වර්ග රාභියක් වෙළඳ පොලේ ඇතත් ඔබට අත්දැකීමක් හා සතුවක් ලබා ගැනීම සඳහා සාම්ප්‍රදායික ආහාර වර්ග සකස් කර ගැනීමට උත්ත්සු විය යුතු ය. තව ද හාජන රහිත ව ආහාර පිළියෙළ කර ගැනීමේ හැකියාව ද ලබාගත යුතු ය.

භාජන රහිත ව ආහාර පිසීම විනෝදාත්මක ය. පරිසරයේ ඇති සම්පත්වලින් විවිධ උපකරණ සකස් කර ගැනීමත්, පරිසරයට හානි නොකිරීමත් දිෂ්‍යයාගෙන් අපේක්ෂා කෙරේ. එප් තැනීම්වල දී අමු ලි හාවිත කිරීම ත් ආහාර ද්‍රව්‍යීම්වල දී සියලු, දෙහි වැනි ගැරිරයට හානිකර නොවන ලි වර්ග හාවිත කිරීමටත් වග බලා ගත යුතු වේ.

ඒලිමහනේ ආහාර පිසීමේ දී ගිනි දූල්වීමට සූදානම් වන විට අවට පරිසරය ගැන සැලකිලිමත් විය යුතු ය. සුළුතින් ගිනි දී ඇතට ගොස් ගිනි ගැනීම ඇති විය හැකි බැවින් ගොඩනැගිලි, වනගත පෙදෙස් ආදිය සුළුගේ දිගාවට විරුද්ධ දෙසින් පිහිටන සේ ස්ථානය තෝරා ගත යුතු ය. එම ස්ථානයේ ඇති බොරලු, තණ පිඩිලි, කොළ රොඩු ආදිය ඉවත් කර ඇමිය යුතු ය.

සුළුග හමන දිගාව සොයා ගැනීමට අත හෝ ඇගිල්ල තොමා ඉහළට එසවිය යුතු ය. එවිට සුළුග හමන දිගාවෙන් අත හෝ ඇගිල්ල හෝ ගිතල වනු ඇත. පුළින් රෝදක් හෝ සැහැල්ලු වියලි කොළයක් හෝ පා කර හැරීමෙන් ද සුළුග හමන දිගාව සොයා ගත හැකි ය.

රෝටි පිලිස්සීම

පිටි හා පොල් හොඳින් මිශ්‍ර කර අවශ්‍ය ප්‍රමාණයට පූංු දමා වතුර එකතු කර මෝලිය සකස් කර ගන්න. පොත්ත ගලවා හොඳින් පිරිසිදු කර ගත් ලියක් වටා වළුපු ආකාරයට රෝටි මිශ්‍රණය තෙත්තෙන්. එකක ලිපක් හා විතයෙන් ඒ මේ අත් කරකවමින් පූංස්සා ගන්න. නැතහොත් සාම්ප්‍රදායික රෝටියක් සකසා පැතලි ගල් උදුනක පූංස්සා ගන්න.

අල වර්ග හා මස් වර්ග ද මේ ආකාරයට පූංස්සා (Barbecue) ගත හැකි ය.



රුපය 4.3.7

ඉහත ආකාරයට කරු දෙකක රෘතු ලියක හෝ ලි කුරක හෝ රඳවා ආහාර පූංස්සා ගත හැකි ය.



රුපය 4.3.8



රුපය 4.3.9


අමු ලි හා වැල් යොදා සකස් කරගත්

උපකරණයක මාඟ හිර කර ගින්නට අල්ලා පූංස්සා

අමු ලි වලින් හා වැල්වලින් සකස් කරගන්නා මෙම උපකරණය වෙනිස් රකට් තම්බනය (Tennis Racket Boiler) ලෙස හැඳින්වේ. මස්, මාඟ, එළවුල ආදිය මේ මත තබා ගින්නට අල්ලා තම්බා ගත හැකි ය.

පාන්/ බිස්කට් සැදීම


වතුර, පිටි, කිරි එකතු කරමින් සාදා ගන්නා මෝලිය තිරු ආකාරයට අමු ලියක දවටා ගින්නට අල්ලා පාන්/ බිස්කට් සාදා ගත හැකි ය. මෙය පාන් තිරු තම්බනය (Baking Bread Dough) ලෙස හැඳින්වේ.



රුපය 4.3.10

බත් පිසීම

රුපයේ ආකාරයට අමු මහත උණ බම්බුවකට හාල් හා අවශ්‍ය පමණුව ජලය දමා එකක ලිපක් මගින් බත් පිස ගත හැකි ය. කණ්ඩායමකට ආහාර පිසීමට සුදුසු තො වේ.



රුපය 4.3.11


නිපුණතා මට්ටම 5.3 : ජ්‍යෙෂ්ඨ ක්‍රිඩා නිවැරදි ව හා විත කරමින් උස පනියි.

කාල පරිච්ඡේදය : 02 සි.

- ඉගෙනුම් පල :**
- උස පැනීමේ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩා විස්තර කරයි.
 - ජ්‍යෙෂ්ඨ ක්‍රිඩාව අදාළ උස පැනීමේ මූලික ක්‍රියාකාරකම්වල නිරත වෙයි.
 - උස පැනීමේ දී ආරක්ෂිත පියවර අනුගමනය කරයි.
 - උස පැනීමේ නීතිරිති පිළිඳියි.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-


- පියවර 01**
- පහත දැක්වෙන ප්‍රවේශ ක්‍රියාකාරකමෙහි සිසුන් නිරත කරවන්න.
 - සරල රේඛාවක් සිස්සේ එකිනෙකට ඇතින් තබා ඇති උස අඩු බාධක (කාඩ්බෝච් පෙට්‍රි වැනි අනතුරුදායක නොවන) මතින් වමට සහ දකුණට පනිමින් සෙමෙන් ඉදිරියට දිවිම



රුපය 5.3.1


- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - මලල ක්‍රිඩාවේ තිරස් පැනීම හා සිරස් පැනීම වශයෙන් පැනීම් ඉසවු කාණ්ඩ දෙකක් ඇති බව
 - උස පැනීම සිරස් පැනීම් කාණ්ඩයට ඇතුළත් වන බව
 - උස පැනීම සඳහා ඇති විවිධ අනුරූප ක්‍රම අනුරිත් වර්තමානයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩා බහුල ව යොදා ගන්නා බව
 - රුප සටහන් හෝ විඛියෝ දරුණු හෝ ඇසුරින් ජ්‍යෙෂ්ඨ ක්‍රිඩා ක්‍රිඩා හඳුන්වා දෙමින් එහි පහත විශේෂතා පහදන්න.
 - වතු ධාවනය
 - හරස් දැන්ඩ දෙසට පිටුපස හරවා පැනීම
 - උස පැනීමේ ක්‍රියාකාරකම්වල නිරත විමේ දී ආරක්ෂාකාරී ව කටයුතු කළ යුතු බව පෙන්වා දෙන්න.

- පියවර 02**
- ජ්‍යෙෂ්ඨ ක්‍රිඩා අවතිරෙන ධාවනයට අදාළ පහත දැක්වෙන මූලික අභ්‍යාසවල සිසුන් නිරත කරවන්න.
 - පරතරය මිටර් 5-7ක් පමණ වන ලෙස තබා ඇති බාධක අතරින් වකුළාකාර ව දිවිම (රුපය 5.3.2)




රුපය 5.3.2

- මෙරට 16ක් පමණ දිග 8 ඉලක්කම හැඩයට පිටියේ සලකුණු කර ඇති මාර්ගයක් ඔස්සේ දිවිම (රුපය 5.3.3)
- එක් වෘත්තයක් සම්පූර්ණ කර ර් ලග වෘත්තයට ඇතුළු වීමත් සමග ම වේගය වැඩි කිරීම හා වෘත්තයෙන් භාගයක් ගමන් කළ පසු වේගය අඩු කිරීම



රුපය 5.3.3

- වතුකාර මාර්ගයක් ඔස්සේ බාවහා කර අවසානයේදී කිරස් ව නික්මීම. නික්මීමත් සමග ම නිදහස් පාදයේ කළව ය පොලොවට සමාන්තර වන පරිදි ඉහළට එස්සීම (රුපය 5.3.4)




රුපය 5.3.4

- අවශ්‍ය අවස්ථාවල දී ඉදිරි පෝෂණ සහ ප්‍රතිපෝෂණ ලබා දෙන්න.


පියවර 03

- ඡේලොප් කුමයේ නික්මීම තුරු වීම සඳහා සිසුන් පහත දැක්වෙන ක්‍රියාකාරකම්වල නිරත කරවන්න.
- උස පැනීම මෙවිටයකට පිටුපස හරවා මෙවිටයේ සිට පතුල් දෙකක පමණ දුරින් දිහුයා සිට ගැනීම
- දෙපයින් නික්මී, උඩුකය පිටුපස පෙදෙස මෙවිටයෙහි ස්ථාපන වන පරිදි ඉහළට, පිටුපසට පැනීම (රුපය 5.3.5)




රුපය 5.3.5

- පතිත වන අවස්ථාවේ දී දෙපා ඉහළට යොමු ව පවතින පරිදි ඉහත ක්‍රියාකාරකමෙහි නිරත වීම (රුපය 5.3.6)




රුපය 5.3.6

- හරස් දණ්ඩ ලෙස ඉලාස්ට්‍රික්/රබර පටියක් යොදා ගනීමින් ඉහත ක්‍රියාකාරකමෙහි නිරත වීම (රුපය 5.3.7)



රුපය 5.3.7

- පියවර කුනක රේඛීය ධාවනයකින් අනතුරු ව ප්‍රේලාප් ආකාරයට රබර පටියක් මගින් පැන මෙව්ටය මත පතිත වීම
- මෙහි දී ධාවන රේඛාව හා හරස් දණ්ඩ අතර 35° - 40° කේශීයක් තිබීම ද නික්මීමේ ස්ථානය හා හරස් දණ්ඩ අතර අතෙහි දිගට සමාන පරතරයක් තිබීම ද යෝගා වේ. (රුපය 5.3.8)



රුපය 5.3.8

වියවර 04

- උස පැනීමට අදාළ පහත දැක්වෙන නීතිරිති සිපුන්ට හඳුන්වා දෙන්න.
- පිටපිට ම අසාර්ථක වාර කුනකින් පසු අදාළ තරගකරු තරගයෙන් ඉවත් කෙරේ.
- කිසියම් උසක් නො පැන ර් ලැ උසට යාමේ අයිතිය තරග කරුවකුට ඇත. එහෙත් පැනීම නො කළ උස නැවත පැනීමට අවසර නැත.

- නික්මීම කළ යුත්තේ තති පාදයෙනි.
- අසාර්ථක පැනීමක් ලෙස සැලසෙන අවස්ථා -
 - පැනීමේ දී තරගකරු ගේ ක්‍රියාවක් නිසා හරස් දැන්ව ආධාරක මතින් ඉවත් වීම
 - හරස් දැන්ව තරණය කිරීමට පෙර කණුවලින් එහා පතිත වීමේ පිටිය හෝ භූමිය හෝ ගැරිරයේ කුමන හෝ කොටසකින් ස්ථරග කිරීම

මුළුක වදන් සංකල්ප :

- තිරස් පැනීම
- සිරස් පැනීම
- හරස් දැන්ව තරණය
- නික්මීම
- අවතිරණ ධාවනය
- ඒලාජ් කුමය

ගුණාත්මක යෙදුවුම :

- කාච්බෝඩ් පෙට්ටි, උස අඩු කොන්ස් තැනහොත් සුදුසු උපකරණ
- පතිත වීමේ මෙටිට
- ඉලාස්ට්‍රික්/රබර පටි සහ රඳවන

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- මලල ක්‍රිඩා පැනීම ඉසවු වර්ගිකරණය පිළිබඳ ව විමසන්න.
- ප්‍රහුණු ක්‍රියාකාරකම්වල තිවැරදි බව අගයන්න.
- උස පැනීමේ නීතිරිති පිළිබඳ ව විමසන්න.
- ආරක්ෂාකාරී ව කටයුතු කිරීම අගයන්න.

නිපුණතා 05 : මලල ක්‍රිඩාවේ යෙදීම මගින් දියුණු කර ගත් සුවිශේෂ හැකියා ජ්‍යෙන් කාර්ය සඳහා උපයෝගී කර ගනියි.

නිපුණතා මට්ටම 5.4 : ජව ඉරියව්ව හාවිත කරමින් නිවැරදිව වීසි කරයි.

කාල පරිච්ඡේද : 02 සි.

ඉගෙනුම් පල :


- යගුලිය දුම්ම, කව පෙන්ත වීසි කිරීම, හෙල්ල වීසි කිරීම, ඉසවුවල් ජව ඉරියව්ව විස්තර කරයි.
- ජව ඉරියව්වේහි සිට ඉහත උපකරණ වීසි කරයි.
- නිවැරදි ඉරියව්ව හාවිතයෙන් උපකරණ වැඩි ඇතට වීසි කරයි.
- වීසි කිරීම ඉසවුවලට අදාළ නිති- රිති පැහැදිලි කරයි.
- ආරක්ෂාකාරී ව කටයුතු කරයි.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

පියවර 01 • යගුලිය, කවපෙන්ත, හෙල්ල සහ උපකරණ ගුහණය හා මූදා හැරීම පිළිබඳව පෙර ශේෂීවල දී ඉගෙන ගත් ක්‍රියාකාරකම් සිසුන්ට සිහිපත් කරන්න.

පියවර 02 • පහත 5.4.1 හා 5.4.2 රුපවල දැක්වෙන ඉරියවුවල සිට වළල්ලක් හැකි තරම් දුරට ඇතට වීසි කිරීම, සිසුන් කිහිප දෙනෙකු ලවා පුදර්ගනය කරන්න.

- එක් එක් ඉරියව්වේ සිට වීසි කිරීමක දී උපකරණය ඇතට යන දුර ප්‍රමාණය පිළිබඳ ව නිරීක්ෂණය කරන ලෙස සිසුන්ට උපදෙස් දෙන්න.




රුපය 5.4.1

රුපය 5.4.2

පියවර 03


- පහත දැක්වෙන කරුණු මතු වන සේ සිසුන් සමග සාකච්ඡාවක් මෙහෙයවන්න.
- පළමු ඉරියව්වේ සිට වීසි කිරීමේ දී ගමන් කරන දුරට වඩා වැඩි දුරක් දෙවන ඉරියව්වේ සිට වීසිකිරීමේ දී වළල්ල ගමන් කරන බව.
- මූදා හැරීමේ දී වැඩි වේගයක් ලබා දීමෙන් උපකරණයක් වැඩි දුරක් ඇතට වීසි කර ගත හැකි බව.

- පියවර 04**
- රුපය 5.4.3 හි පෙන්වා ඇති යගුලිය දුම්මේ ජව ඉටියව්ව සිසුන්ට පුද්රුණය කරන්න.
 - උපකරණය රහිත ව එම ක්‍රියාකාරකම සිසුන්ට ඩුරු කරවන්න.
 - ආරම්භයේදී සැහැල්ල විකල්ප උපකරණ ද අනතුරුව කවපෙන්ත ද භාවිතයට ගනිමින් සිසුන් තව දුරටත් පුහුණුවෙහි නිරත කරවන්න.
 - අවශ්‍ය අවස්ථාවන්වලදී ප්‍රතිපෝෂණ හා ඉදිරිපෝෂණ ලබා දෙන්න.




රුපය 5.4.3

- පියවර 05**
- රුපය 5.4.4 හි පෙන්වා ඇති කව පෙන්ත දුම්මේ ජව ඉටියව්ව සිසුන්ට පුද්රුණය කරන්න.
 - උපකරණයක් රහිත ව එම ක්‍රියාකාරකම සිසුන්ට ඩුරු කරවන්න.
 - ආරම්භයේදී සැහැල්ල විකල්ප උපකරණ ද අනතුරුව කවපෙන්ත ද භාවිතයට ගනිමින් සිසුන් තව දුරටත් පුහුණුවෙහි නිරත කරවන්න.
 - අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.



රුපය 5.4.4

- පියවර 05**
- රුපය 5.4.5 හි පෙන්වා ඇති හෙල්ල විසි කිරීමේ ජව ඉටියව්ව සිසුන්ට පුද්රුණය කරන්න.
 - උපකරණයක් රහිත ව එම ක්‍රියාකාරකම සිසුන්ට ඩුරු කරවන්න.
 - ආරම්භයේදී සැහැල්ල විකල්ප උපකරණ ද අනතුරුව හෙල්ල ද භාවිතයට ගනිමින් සිසුන් තව දුරටත් පුහුණුවෙහි නිරත කරවන්න.
 - අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ ලබා දෙන්න.



රුපය 5.4.5

පියවර 07 • පහත සඳහන් කරුණු මතු වන සේ සිජුන් සමග සමාලෝචනය යෙදෙන්න.

- විසි කිරීමේ ඉසව්වල දී උපකරණය මූදා හැරීමට පෙර අවධිය ජව ඉරියවිව (Power position) වශයෙන් හැඳින්වෙන බව.
- ජව ඉරියවිවේ සිට උපකරණයක් මූදා හැරීමේ දී වැඩි බලයක් හා වැඩි වේශයක් එම උපකරණයට ලැබෙන බව.
- ජව ඉරියවිව ද ඇතුළත් විසි කිරීමේ ශිල්පීය ක්‍රම පුදුණ කිරීම මගින් වැඩි දුරක් උපකරණය ඇත්තට විසි කළ හැකි බව.

පියවර 08 • මලල ක්‍රිඩාවේ විසි කිරීම ඉසව්වලට අදාළ පහත දැක්වෙන නීති-රීති සැකකෙන් හඳුන්වා දෙන්න.

- යගුලිය උරහිසේ සිට තනි අතින් විසිකළ යුතු ය.
- යගුලිය දැමීමේ ආරම්භක ඉරියවිවේ දී තරගකරුගේ බෙල්ල නොහොත් නිකට ස්ථාපිත ව හෝ ඉතා ආසන්න ව යගුලිය තිබිය යුතු ය.
- යගුලිය දැමීමේ ක්‍රියාවලිය අතරතුර එසේ තබා ගත් අත පහළට හෙළීම මෙන් ම යගුලිය උරහිස් රේඛාවෙන් පිටුපසට ගැනීම නොකළ යුතු ය.
- කවය ඇතුළත සිට යගුලිය දැමීම හා කවපෙන්ත විසි කිරීම සිදු කළ යුතු ය.
- යගුලිය දැමීම, කවපෙන්ත විසි කිරීම, සිදු කිරීමෙන් පසු ව කවයෙන් පිට විමේ දී එහි පිටුපස හාගයෙන් පිටවිය යුතු වේ. භෙල්ල විසි කිරීමේ දී දෙපසට සලකුණු කර ඇති රේඛාවලට පිටුපසින් ධාවන මාර්ගයෙන් පිට විය යුතු ය.
- පතිත විමේ දී යගුලිය, කවපෙන්ත, භෙල්ල තුඩි පතිත පෙදෙසහි සිමා රේඛා ඇතුළත පතිත විය යුතු ය.
- උපකරණය පතිත වන කුරු යගුලිය, කවපෙන්ත ඉසව්වල දී කවයෙන් ද භෙල්ල විසි කිරීමේ ඉසවිවේ දී ධාවන මාර්ගයෙන් ද පිට ව නොයා යුතු ය.

මුළුක වදන් සංකල්ප : • ජව ඉරියවිව

ගුණාත්මක යෙදුවුම් : • යෝග්‍ය භූමි පෙදෙසක්,
• කුඩා යගුලි හා ඒ සමාන විකල්ප උපකරණ
• කුඩා කවපෙන්ත හා ඒ සමාන විකල්ප උපකරණ
• බර අඩු භෙල්ල හා ඒ සමාන විකල්ප උපකරණ

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- උපකරණයක් විසි කිරීමේ දී ජව ඉරියවිව හාවිතයට ගැනීමේ වාසි හා එම වාසි ඇති වීමට හේතු විමසන්න.
- ජව ඉරියවිව පුද්ගලිකය කිරීමේ නිවැරදි බව අගයන්න.
- විසි කිරීම ඉසව්වලට අදාළ නීති රිති විමසන්න.
- ක්‍රියාකාරකම්වල නිරත විමේ දී ආරක්ෂාව පිළිබඳ ව සැලකිලිමත් විම අගයන්න.

අශ්‍රුම්‍යම 5.4.1

ගුරුවරයාට උපදෙස්

විසි කිරීම ස්ථියාකාරකම්වල නිරත වීමේ දී අනුගමනය කළ යුතු පහත සඳහන් ආරක්ෂිත ස්ථියාමාර්ග පිළිබඳ ව දැනුම්වත් කර සිසුහු ඒවාට අනුකූල ව කටයුතු කරත් දැයි විමසිලිවත් වන්න.

- සිසුන්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයේ පන්ති රටාවකට අනුව ඔවුන් සිටිය යුතු ය.
- විසි කිරීම සිදු කරන සියලු දෙනා විධානයකට අනුව එකවර විසි කිරීම කරන්න.
- සැම විට ම එක් දිගාවකට පමණක් විසි කිරීම සිදු කරන්න.
- සියලු උපකරණ පතිත වීමෙන් අනතුරු ව ඒවා ආපසු රැගෙන එම සිදු කරන්න.
- විසි කළ උපකරණ කණ්ඩායම දෙසට ආපසු විසි කිරීමෙන් වළකින්න.

නිපුණතා 6.0	: ක්‍රිඩා නීති-රිතිවලට හා ආචාර ධර්මවලට අනුගත වෙමින් සමාජානුයෝගී ව කටයුතු කරයි.
නිපුණතා මට්ටම 6.1 :	ක්‍රිඩා නීති-රිති පිළිඳිලින් ආචාර ධර්ම හා සමාජ අගයවලට අනුගත ව කටයුතු කරයි.
කාල පරිචේෂ්ද	: 02 සි.
ඉගෙනුම් පල	• ක්‍රිඩා නීති-රිති හා ආචාර ධර්ම අතර සම්බන්ධතා පැහැදිලි කරයි. • ක්‍රිඩා නීති-රිති හා ආචාර ධර්මවල සමාජයේ වටිනාකම් ප්‍රකාශ කරයි. • ක්‍රිඩා නීතිරිති හා ආචාර ධර්මවලට අනුගත වීමේ සූදානම පුද්ගලය කරයි.

ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01 • දක්ෂ පාපැදි දුරයකු වන ලාභස් ආමස්ට්‍රොං (Lance Armstrong) පිළිබඳ පහත දැක්වෙන විස්තරය සිපුන්ට ඉදිරිපත් කර ඒ පිළිබඳ සිපු අදහස් විමසන්න.

ලොව ජනප්‍රියතම පාපැදි සවාරියක් වන ප්‍රංශ පාපැදි සවාරිය 7 වරක් ජයග්‍රහණය කළ ඇමරිකානු ජාතික ලාභස් ආමස්ට්‍රොං ඇමරිකාවේ විරයකු බවට පත් විය. එරට වැසියන් තම දැඩුවන්ට ලාභස් ආමස්ට්‍රොං වැනි විරයකු වීමට උත්සාහ ගන්නා ලෙස පැවැසු අවස්ථා බොහෝ ය. ජන මාධ්‍යවල විරයක වූ ලාභස් ආමස්ට්‍රොං ලොව ප්‍රවලිත වරිතයක් බවට පත් විය.

කෙසේ නමුදු වෙවදා පරීක්ෂණවලින් තහවුරු වීමෙන් අනතුරු ව ජනමාධ්‍යවේදීන් නමුවේ ඔහු ප්‍රකාශ කර සිටියේ තමා පාදයේ වේදනාව මගහරවා ගැනීම සඳහා තහනම් උත්තේත්තක ඔහුගේ හාවිත කරමින් තරග වැදුණු බව සි. එම ප්‍රකාශය ලැබේ ගින්නක් සේ ලොව පුරා ප්‍රචාරය විය. එතෙක් විරයකු වශයෙන් ලොව පිළිගත් ලාභස් ආමස්ට්‍රොං එ ලෙස පැපැදි ලේඛයට ම කඩ පැල්ලමක් වූ අතර ඔහු ගේ ජයග්‍රහණ සියල්ල ද අවලංගු කරන ලදී.

- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- නීති-රිතිවලට අනුකූල නොවන ජයග්‍රහණයක් ඕනෑ ම අවස්ථාවක අවලංගු විය හැකි බව
- සාධාරණ ව තරග කිරීමෙන් ලබන ජයග්‍රහණ අහිමානවත් බව
- ජයග්‍රහණය සඳහා නීති විරෝධී අයුරින් කටයුතු කරන අය නීසා නීතිගරුක ව තරග වදින ක්‍රිඩිකයන්ට බලවත් අසාධාරණයක් සිදු වන බව
- නීති විරෝධී තුම්බවලට තරග වැදීම අදාළ ක්‍රිඩාවට සහ ක්‍රිඩකත්වයට පමණක් නොව පාසලට, සමාජයට සහ රටට ද අවමානයක් බව
- නීති-රිතිවලට ගරු කිරීමෙන් හා ආචාර ධර්ම ධර්ම රැකීමෙන් සමාජයේ පිළිගත් පුද්ගලයකු විය හැකි බව

පියවර 02

- පහත දැක්වෙන අවස්ථා සිසු කණ්ඩායම්වලට ඉදිරිපත් කොට එ වැනි අවස්ථාවල දී නීතිගරුක ව හා ආචාරීකි ව ක්‍රියා නොකිරීම නිසා ඇති විය හැකි අගතිගාමී තත්ත්ව විමසන්න.
- කණ්ඩායම් ක්‍රිඩිකයකු අසනීප වීම නිසා ඒ වෙනුවට සාවදා තොරතුරු ඉදිරිපත් කර වයසින් වැඩි ක්‍රිඩිකයකු තරග වැදීම
- ප්‍රතිමල්ලවයන් අතර සිටින දක්ෂ ක්‍රිඩිකයකුට අනාතුරක් සිදු කොට ඔහු ක්‍රිඩා පිටියෙන් ඉවත් කරවා තම කණ්ඩායමේ ජය තහවුරු කර ගැනීම
- ආර්ථික වශයෙන් දුර්වල, නිසියාකාර ව ක්‍රිඩික ඇදුම්-පැලැදුම් නොමැති ව තරග වැදීමට පැමිණී ක්‍රිඩා කණ්ඩායමක් අවශ්‍යාවට ලක් කිරීම
- තරගයක් නැරඹීම සඳහා පැමිණී පිරිසක්, ක්‍රිඩිකන්ට උසුන් විසුල් කරමින්, විවිධ දේවලින් දමා ගසමින් බාධා කිරීම
- විනිශ්චරු දුන් තීරණයකට විරෝධය දක්වමින් තරගය වර්ණනය කිරීම
- පහත දැක්වෙන කරුණු පදනම් කර ගනීමින් ඉහත සිද්ධී පිළිබඳ සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ක්‍රිඩාවක් එහි කුමවේදයට අනුව නිවැරදි ව පවත්වා ගෙන යාම සඳහා පනවනු ලැබූ සම්මුති මාලාව ක්‍රිඩා නීති-රීති වේ.
- සමාජයක යහපැවැත්ම සඳහා පවත්වා ගෙන යනු ලබන වර්යා රටා ආචාර්යරීම වේ.
- නීති-රීති හා ආචාර්යරීම කඩ කිරීම නිසා තරගයෙන් ඉවත් වීම, ක්‍රිඩා තහනම් ඇති වීම, අවශ්‍යාවට ලක් වීම, තො සලකා හැරීම, දේශ ද්රේශන එල්ල වීම, දඩ ගෙවීමට සිදු වීම ආදි විවිධ අගතිගාමී තත්ත්ව උදා විය හැකි ය.
- නරඹන්නකු ලෙස කටයුතු කිරීමේ දී ක්‍රිඩාවට සහභාගි වන සියලු ම පාර්ශ්වවල ගොරවය රැකෙන ලෙස කටයුතු කළ යුතු වේ.
 - ක්‍රිඩිකයන්ට සමව්වල් කිරීම, අවමන් කිරීම, යම් යම් දේවලින් පහර දීම ආදියෙන් වැළැකී සිටීම
 - තමා කැමැති-අකැමැති සියලු කණ්ඩායම්වල ක්‍රිඩිකයන් සම සේ ඇගයීම හා උනන්දු කරවීම
 - අසහා වවන, පරුෂ වවන හාවිතයෙන් වැළකී සිටීම
 - ක්‍රිඩාවට බාධා වන අයුරින් සෙශ්‍යා නොකිරීම
 - නීති විරෝධී ව කටයුතු කරන්නන්ට විරැද්ධ ව පරිපාලන ආයතන පියවර ගන්නා බව දැන සිටීම
 - ක්‍රිඩා පරිග්‍රාවල මත්පැන්, මත්ද්ව්‍ය හා දුම් වැට් හාවිතයෙන් වැළැකීම

- මේ අනුව ක්‍රිඩාවේ උන්නතිය සඳහා නීති-රිති පමණක් තොව ආචාරයදර්ම ද පවත්වා ගත යුතු ය.

පියවර 03

- සිසුන් කණ්ඩායම් හතරකට බෙදන්න.
- ක්‍රිඩා කණ්ඩායමක සාමාජිකයන් ලෙස පහත සඳහන් පාරුණුව සමග කටයුතු කිරීමේ දී, පවත්වා ගත යුතු ආචාරයදර්ම පිළිබඳ සටහනක් සකස් කිරීමට උපදෙස් දෙන්න.
 - පළමු වන කණ්ඩායම - කණ්ඩායම් සාමාජිකයන් සමග
 - දෙවන කණ්ඩායම - ප්‍රතිමල්ලවයන් සමග
 - තෙවන කණ්ඩායම - නිලධාරීන් සමග
 - සිව් වන කණ්ඩායම - නරඹන්නන් සමග
- සිසු නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.
- කණ්ඩායම් සාමාජිකයන්, ප්‍රතිමල්ලවයන්, නිලධාරීන් සමග සහ නරඹන්නන් සමග කටයුතු කරන ආකාරය පිළිබඳ ව ඇමුණුම 6.1.1 හි ඇතුළත් තොරතුරු ඇසුරෙන් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- නීති-රිති හා ආචාරයදර්මවලට අනුව කටයුතු කිරීම මගින් පහත දැක්වෙන සම්ංජ්‍ය වටිනාකම් ගොඩනැගෙන බව පෙන්වා දෙන්න.
 - නීතිගරුකැන්වය
 - ආචාරයදිලින්වය
 - යහපත් නායකත්වය හා අනුගාමිකත්වය
 - යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා
 - නිවැරදි තීරණ ගැනීම
 - විත්තවේග පාලනය
 - අනුවේදනය
- අවශ්‍ය අවස්ථාවල දී ඉදිරි පෙශ්‍යාණ සහ ප්‍රතිපෙශ්‍යාණ ලබා දෙන්න.

මූලික වදන් සංකල්ප : • නීති-රිති, ආචාරයදර්ම, සමාජිය වටිනාකම්

ගුණාත්මක යෙදුවුම් : • ක්‍රිඩාක්න්වය පිළිබඳ ප්‍රවත්පත්, වාර්තා, සගරා

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- ක්‍රිඩා නීතිරිති හා ආචාර ධර්මවල අවශ්‍යතාව ඉදිරිපත් කිරීම අගයන්න.
- නීතිගරුක ව හා ආචාරයදිලි ව ක්‍රියා කරන ආකාරය පිළිබඳ ඉදිරිපත් කිරීම් අගයන්න.
- කණ්ඩායම් ලෙස කටයුතු කිරීමේ දී ආචාරයදර්ම අනුගමනය කිරීම අගයන්න.

අභ්‍යුත්‍යම 6.1.1

1. නීතිරිති හා ආචාර ධර්මවලට අනුකූල ව කණ්ඩායම් සාමාජිකයන් සමග කටයුතු කිරීමේ දී,
 - විවේචනය, උපහාසයට ලක් කිරීම, පැමිණිලි කිරීම ආදියෙන් වැළැකී සිටීම
 - කණ්ඩායම් කාර්ය සඳහා උනන්දුවෙන් සහභාගි වීම
 - උදෙෂාගයෙන්, කුපවිමෙන්, සහයෝගයෙන් කටයුතු කිරීම
 - සාමාජිකයන්ට උදවු කිරීම
 - ප්‍රභුත්‍යුකරුට, නායකත්වයට, අනෙකුත් සාමාජිකයන්ට ගොරව කිරීම
 - තම්බයිලි ව කටයුතු කිරීම
 - අනාශ මත ඉවසීම
2. නීති-රිති හා ආචාර ධර්මවලට අනුකූල ව ප්‍රතිමල්ලවයන් සමග කටයුතු කිරීමේ දී,
 - තුසුදුසු හා උපහාසාත්මක යෙදුම් හාවිත නොකිරීම
 - ප්‍රතිමල්ලවයන් ගේ නීති උල්ලෙසනය කිරීම පෙන්වා දීමට උත්සාහ නොකිරීම
 - සුවිශේෂී ද්‍රුෂ්‍ය දුටු විට ප්‍රශ්නය කිරීම හා ඇගයීම
 - ජයග්‍රහණයේ දී ප්‍රරසාරම් කිම සහ පරාජයේ දී තිදිහසට කරුණු දැක්වීම ආදියෙන් වැළැකීම
 - ප්‍රතිවාදී ක්‍රිඩකයන්ට සිදු වන අනුරු හා හදිසි අවස්ථාවල දී උදවු කිරීම
 - ප්‍රතිවාදීන් ගේ ආර්ථික දුෂ්කරතා, අඩුපාඩු සම්වලයට ලක් නොකිරීම
 - ප්‍රතිවාදීන් ගේ දුර්වලතා මග හරවා ගැනීමට උදවු කිරීම
3. නීති-රිතිවලට හා ආචාර ධර්මවලට අනුකූල ව විනිශ්චරුවන් සමග කටයුතු කිරීමේ දී,
 - විනිශ්චරුවන් ගේ, නිලධාරීන් ගේ තීරණ පිළිබඳ සාපුරු ව ප්‍රශ්න කිරීමෙන් වැළැකීම
 - විරෝධයක් වෙතොත් එය නීත්‍යනුකූල ව ඉදිරිපත් කිරීම
 - විනිශ්චරුවන් ගෙන් සිදු වන අත්වැරදි සම්වලයට ලක් නොකිරීම
 - විනිශ්චරුවන් හෝ නිලධාරීන් හෝ සමග බහින්තස් විමෙන් වැළැකීම
 - විනිශ්චරුවන් සමග තර්ක කිරීමෙන් වැළැකීම
 - විනිශ්චරුවයට ගරු කිරීම
4. නීති-රිතිවලට හා ආචාර ධර්මවලට අනුකූල ව නරඹන්නන් සමග කටයුතු කිරීමේ දී,
 - නරඹන්නන් ගේ උසුළු විසුළුවලට ප්‍රතිවාර නො දැක්වීම
 - නරඹන්නන් ගේ යහපත් ප්‍රතිවාර අගය කිරීම
 - නරඹන්නන් සමග සුභද ව කටයුතු කිරීම
 - නරඹන්නන් සමග ගැටුම් ඇති කර නොගැනීම
 - නරඹන්නන් ගෙන් අනවශ්‍ය උදවු උපකාර නොගැනීම

නිපුණතා මට්ටම 9.2 : මතෙක සමාජය යෝගතා සාධක විමසා බලමින් ඒවා වැඩිදියුණු කර ගනියි.

කාල පරිච්ඡේද : 03 දි.

ඉගෙනුම් පල :

- මානසික යෝගතාව වැඩිදියුණු කර ගැනීම සඳහා කටයුතු කරයි.
- මානසික යෝගතාව වැඩිදියුණු කර ගැනීම සඳහා අන් අයට සහාය වෙයි.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01**
- ඇමුණුම 9.2.1හි ඇතුළත් පණ්ඩිත් අමරදේශීයන් විසින් ගායනා කරනු ලබන 'ඉර හඳ පායන ලෝකේ... ආලෝකය අතරේ' යන ගිතය සිසුන්ට ඉදිරිපත් කරන්න.
 - පහසුකම් තිබේ නම් එම ගිතය වාදනය කරවා සිසුන් සමග ගායනා කරමින් රස වින්දනයට ඉඩ සලසන්න.
 - පහත සඳහන් කරුණු ඔස්සේ සිසුන් සමග සාකච්ඡාවක් මෙහෙයුවන්න.
 - මෙම ගිතය මගින් අපට පහත සඳහන් ආකාරයේ පණිවිඩ ගෙන එන බව
 - මේ ලෝකයේ ජ්වත් වන සැම දෙනාට ම සැප මෙන් ම දුක ද විදින්නට සිදු වේ.
 - ජ්වත් සම්බාද වන්නේ මේ වැනි අභියෝග ඇති නිසා ය.
 - මෙම අභියෝග ම ජ්වත් රසවත් වීමට හේතු වෙයි.
 - සොබා දහමේ ද මෙවැනි සම්බාදතාවක් ඇත.
 - සාර්ථක ජ්වත් ගත කිරීමට නම් ඕනෑම අභියෝගයකට බුද්ධිමත් ව සහ අකම්පිත ව මුහුණ දීමටත්, එ ම අත්දූකීම් එලදායී ලෙස ජ්වතයට යොදා ගැනීමත්, අවශ්‍ය වන බව
 - ජ්වතයේ එන අභියෝගවලට බුද්ධිමත් ව සහ අකම්පිත ව මුහුණ දීමට ඇති හැකියාව මානසික යෝගතාව ලෙස සැලැකිය හැකි බව
- පියවර 02**
- වින්තන හැකියාව යොදා ගන්මින් ක්‍රිඩාවක් කරමු යැ යි සිසුන්ට යෝගතා කරන්න.
 - මිනිත්තුවක කාලයක් ලබා දී පහත සඳහන් ආකාරයේ මාතෘකාවකට අදාළ කරුණු හැකි උපරිම සංඛ්‍යාවක් කඩ්දාසියක ලිවීමට අවස්ථාව දෙන්න.
 - භූමිකෙල්වලින් ගන්නා ප්‍රයෝගන
 - කැපු උණ ගසකින් කළ හැකි දේ
 - පිළිගත හැකි වැඩි ම කරුණු සංඛ්‍යාවක් ලියා ඇති ශිෂ්‍යයාට ජයග්‍රහණය ලබා දී සිසුන් ලිපි විවිධ කරුණු පන්තියට ඉදිරිපත් කරවන්න.

- පහත සඳහන් කරුණු ඔස්සේ තව දුරටත් සාකච්ඡා කරන්න.
- විවිධ තේමා ඔස්සේ විවිධ පැතිවලින් වින්තනය මෙහෙයවන්නට හැකි විම ජීවිතයට අනුවතා කුසුලතාවක් බව
- කෙටි කාලයක් තුළ බොහෝ කරුණු මනසින් ගොනු කර ගත හැකි විම ද බුද්ධිමත් බවෙහි ලක්ෂණයක් බව
- එදිනේදා මූහුණ දෙන අභියෝගවල දී සමහර විට ක්ෂේක වත්, පුළුල් වත්, සිතා තීරණ ගැනීමට වින්තන හැකියා දියුණු කර ගත යුතු බව
- වින්තන හැකියාව වටිනා මානසික යෝග්‍යතාවක් බව

පියවර 03

- එළිමහන් හමුවක් සූදානම් කොට පහත සඳහන් සිද්ධිය පන්තියට ඉදිරිපත් කරන්න.
- විවාහයෙන් සතියකට පසු වෙනත් රටක පදිංචියට යන අක්කා ගේ මංගල උත්සවයට ඇත්තේ තව මාසයකි. ඒ පිළිබඳ කිසි දු සූදානම් වීමක් කළ නොහැකි වූයේ හඳුනීයේ හඳුයාබාධයක් වැළඳුණු පියා වෙනුවෙන් මාස ගණනාවක් තිස්සේ සියලු ම දෙනා සතු ව තිබූ මුදල් ද යොදා විභාල වියදමක් කරන්නට සිදු වූ බැවිති. දන් සිහු සුව වී සිටී. තව දුරටත් යෙය වීමට නොහැකි වන අතර පසු ගිය සතියේ විදේශයක සිටින ලොකු මාමා විසින් අක්කා ගේ මංගල උත්සවය ඉහළ පෙළේ හෝටලයක ගැනීම සඳහා අවශ්‍ය වන හෝටල් ගාස්තුව එවනු ලැබ ඇතේ.
- පන්තිය පවුලේ සියලු දෙනා ලෙස සලකා මෙම ගැටලු සහිත අවස්ථාවට මූහුණ දෙන ආකාරය සාකච්ඡා කරන්න.
- පවතින තත්ත්වය යටතේ අක්කා ගේ මංගල උත්සවය මනා ව පැවැත්වීමට ගත හැකි කියාමාරුග වීමසන්න.
- අවසානයේ මෙම උත්සවය සංවිධානය කර ගන්නා ආකාරය පිළිබඳ සැලැස්මක් යෝජනා කිරීමට සිසුන් මෙහෙයවන්න.
- පහත සඳහන් කරුණු ඔස්සේ තව දුරටත් සාකච්ඡා කරන්න.
 - එදිනේදා ජීවිතයේ දී අපට අනපේක්ෂිත ගැටලුවලට මූහුණ පැමුව සිදු වන බව
 - මතු දැක්වෙන කරුණු ද සලකා බලා එම ගැටලු එලදායී ලෙස විසදා ගත යුතු බව
 - ගැටලුවක් හමුවේ ඉතා ඉවසිල්ලෙන් යුතු වීම
 - මෙම ගැටලුව විසදා ගත හැකි යැයි දනාත්මක ව සිතීම
 - පැන නැගිය හැකි අර්බුදකාරී තත්ත්ව පිළිබඳ පෙරයීම් කර නිරන්තරයෙන් සුපරීක්ෂණකාරී වීම
 - පවත්නා සම්පත් කළමනාකරණය කර ගැනීම
 - අන් අය ගේ අදහස්වලට ද ඉඩ දීම
 - අරමුණ ඉටු කර ගැනීම සඳහා යම් යම් කැප කිරීම සහ පාඩු විදුරා ගැනීමට වූවත් සූදානම් වීම

- සියලු ම පාර්ශ්වවලට යහපතක් සහ හැකි උපරිම සතුවක් වන පරිදි තීරණ ගැනීම
- ගැටුව විසඳා ගත් පමණින් සතුවට පත් වීම සහ එම අත්දැකීම් අනාගත අවස්ථා සඳහා පූර්වාදරු ලෙස යොදා ගැනීම
- ගැටුව විසඳා ගැනීමේ හැකියාව වටිනා මානසික යෝගතාවක් බව

පියවර 04

- ඇමුණුම 9.2.2 සිසුන්ට ඉදිරිපත් කරන්න.
- වගකීමෙන් යුතු ව ප්‍රසන්නව කටයුතු කළ ආකාරය සාකච්ඡා කරන්න.
- තමා හෝ වෙනත් අය හෝ විවිධ අවස්ථාවල දී වගකීමෙන් යුතු ව තීරණ ගත් අවස්ථා ඉදිරිපත් කිරීමට සිසුන් යොමු කරන්න.
- එම අත්දැකීම් බොහෝ ගැනීමටත්, තව දුරටත් ඒවා සංවර්ධනය කර ගත යුතු නම් ඒ කෙ සේ ද යන්න සාකච්ඡා කිරීමටත් සිසුන්ට අවස්ථාව දෙන්න.
- පහත සඳහන් කරනු මතු කරමින් සමාලෝචනයක නිරත වන්න
 - අප සම්බන්ධයෙන් මෙන් ම අපේ සමාජයේ සිටින වෙනත් අය සම්බන්ධයෙන් ද, එහිනෙදා කරනු ලබන යම්යම් කටයුතු සම්බන්ධයෙන් ද, තීරණ ගැනීමේ අවස්ථා අපට උදා වන බව
 - මේ අවස්ථා පැහැර නො හැර නිවැරදි තීරණ ගැනීම අප ගේ වගකීමික් හා යුතුකමක් බව
 - තීරණ ගැනීමට බලය ලත් පුද්ගලයකු අදාළ තීරණ නොගැනීම ම සමාජයට හානිකර විය හැකි බව
 - වගකීමෙන් යුතු ව තීරණ ගැනීමට අප ස්ථානෝධිත ප්‍රයාවෙන් ද, මතා අත්දැකීමෙන් ද, යුතු විය යුතු බව
 - වගකීමෙන් යුතු තීරණ ගැනීමේ හැකියාව වටිනා මානසික යෝගතාවක් බව

පියවර 05

- ඇමුණුම 9.2.3 දෙබස ඉදිරිපත් කිරීමට සිසුන් දෙදෙනකුට අවස්ථාව දෙන්න.
- රෝජාන් සතු වරිත ලක්ෂණවල වටිනාකම සාකච්ඡා කරන්න.
- ‘ආතතියෙන් අපට කිසිදු වාසියක් නැතු. එහෙත් හානියක් ගෙන දෙයි.’ මේ ප්‍රකාශය සම්බන්ධ ව සිසුන් ගේ අදහස් විමසන්න.
- විවිධ පුද්ගලයන් ආතතියට පත් වන අවස්ථා සිසුන් ලවා ඉදිරිපත් කරවන්න.
- ඇමුණුම 9.2.4හි ඇති සී. රී. ප්‍රනාඛ්ද මහතා ගේ ගිතය නිදහසේ රගමින් ගයන්නටත්, රස විදින්නටත්, සිසුන්ට ඉඩ දෙන්න.
- පහත සඳහන් කරනු ඕඟේස් තව දුරටත් සාකච්ඡා කරන්න.
 - ආතතියට පත් වීම දුරවල පොරුළ ලක්ෂණයක් බව
 - ආතතිය පුද්ගලයකුට හානිකර තත්ත්වයක් බව
 - ආතතියට පත් වීමෙන් වැළැකි සිටීමට කළ හැකි දේ බොහෝ ඇති බව
 - ආතතිවලට සාර්ථක ව මුහුණ දීමේ හැකියාව වටිනා මානසික යෝගතාවක් බව

මූලික වදන් සංකල්ප : • මානසික යෝග්‍යතාව

ගුණාත්මක යෙදුවුම් : • ඇමුණුම 9.2.1, 9.2.2, 9.2.3, 9.2.4
• ශිත වාදනපටි
• ශිත විකාශන උපකරණ

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- මානසික යෝග්‍යතාව සහිත පුද්ගලයක ගේ ලක්ෂණ විමසන්න.
- ශිත ගායනය සහ රස විදීම අගයන්න.
- මානසික යෝග්‍යතාව ඇති කර ගැනීමට කළ හැකි ක්‍රියාකාරකම් නම් කිරීම අගයන්න.
- කණ්ඩායම් කුසලතා, ඉදිරිපත් කිරීම, තිරමාණයිලි බව අගයන්න.

ඇමුණුම 9.2.1

ඉර හද පායන ලෙශේක්... ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජ්වන කතරේ...// සැප දුක සමබර වේ

උකුලේ ලමැදේ සමබර උපුලන // ගැමි ලිය යන ගමනේ
මුද බද නැලැවෙන සේ
කදුවැටි ගංග සාගර එක සේ // පොලොවට සමබර වේ
මේ ජ්වන කතරේ...// සැප දුක සමබර වේ

වැඩි වන ආග මැඩලන වේගේ // ජ්වන මග කැඳුමේ
එක ම රස මුසු වේ
මහ මධ වගුරේ වන විල් මතු වේ // පිශුම පිශී සැනැනේ
මේ ජ්වන කතරේ...// සැප දුක සමබර වේ

ඉර හද පායන ලෙශේක්... ආලෝකය අතරේ
සැප දුක සමබර වේ.
මේ ජ්වන කතරේ...// සැප දුක සමබර වේ

ගායනය - පණ්ඩිත් අමරදේශ

රචනය - ශ්‍රී වන්දුරත්න මානවයිංහ

අැමුණුම 9.2.2

ප්‍රසන්න ඉස්කේර්ලේ ඇරිලා ගෙදර යන කොට සි අම්මාත් ගෙට ගොඩ වුණේ.

"ආ පුතා ආවා ද? මං මේ ඉස්සරහ ගෙදරට ගියා අර පුංචි පුතා ගහෙන් වැටිලා කිවිවාට බලන්න."

"අයි මොකද වෙලා තියෙන්නේ?"

"නැහැ මංවිල්ලාවක් බදින්න ගිහිල්ලා අඩු අත්තෙන් වැටිලා. මොක වත් නැහැ, ඔය හොඳට සෙල්ලම් කරකර ඉන්නේ. ඔව්ව ඩිංගක් ගෙඩි ගැහිල විතර සි."

"එහෙම කියලා බැහැ නේ අම්මේ, මං ගිහින් බලලා එන්නම්."

ප්‍රසන්න එනවා දුකලා දම්මි නැත්දා හිනා වේව් වැට ලැගට ම ආවා.

"මොකේ නැත්දේ වුටි මල්ලට?"

"මුකුත් නැහැ. වැටිවිව බයට කැ ගහගහ ඇශ්‍රිවා මිසක්."

මල්ලිත් නැත්දා ගේ ඇගේ දුවැටුණා. ප්‍රසන්න ගහ දිහා බැපුවා.

"ඒ වූණාට නැත්දේ මෙව්වර උස අත්තකින් වැටිලා ඔව්ව වැපුණා ම බලා ඉන්න හොඳ නැහැ. ඉස්පිරිතාලෙට ගිහින් බලන්න ම ඕනෑ...

අනෙක, හවස තුනට යන පොල් ලොරිය මග හැරුණෙන් ආයේ වුම්මට යන්න වෙන්නේ හෙට උදේ තමයි."

නැත්දා වී පැයුර අකුළලා ලැස්ති වුණේ විකක් නොක්කුවෙන් වාගේ.

අතරමග දී වුටි මල්ලි වමනය කළේ ප්‍රසන්න ගේ උකුලේ ඉදෙද්දී ම සි. රෝහල පෙනෙන මානයේ ඉදාලා ම එයා තද නින්දේ.

වුටි මල්ලි වහවහා ඇතුළු කළේ දුඩී සත්කාර ඒකකයට.

"හොඳ වෙලාවට දරුවා එක්ක ආවේ. තව පමා වූණා නම් මොනවා වේව් ද කියන්න බැහැ."

මෙවදාපවරයා නැත්දාට ප්‍රශ්‍රසා කළා.

අැමුණුම 9.2.3

රෝජාන් - ඇයි වම්ර ඔයාට අසනීප ද, ඔව්වර බෙහෙත් පෙනි බොන්නේ?

වම්ර - මේ ගැස්ටුයිස්වලට. මට එන මාසේ විහාගය මතක් වෙන කොට ලොකු බයක් දැනෙනවා. එතකොට තමයි ඉවසා ගන්න බැරි බැඩි දුවිල්ලක් එන්නේ. හැබැයි මං කොහොම වූණාත් හැම විෂයයට ම විභිංත් සම්මානයක් ගන්නවා ම තමයි.

රෝජාන් - හිනා වූණා... වම්ර ගේ කර වටා අත දා ගන්නා ගමන්.

රෝජාන් - ඔය බෙහෙත් පෙනි නො බැඩි දුවිල්ල හදා ගන්නේ නැති ව, ඔය සම්මාන වික ගන්න බැරි ද? සම්මාන ලැබෙන්නේ පෙන්වලට ද, බැඩි දුවිල්ලට ද? නැත්නම විහාගයට ලියන විදියට ද?

රෝජාන් - ගේ කතාවට වම්රටත් හිනා.

වම්ර - ඉතින් ගැස්ටුයිස් කියන්නේ මං හිතලා හදා ගන්න එකක් යැ?

රෝජාන් - ඔව්. හිතලා හදා ගන්න එකක් ම තමයි. මම ගැස්ටුයිස් නැති ව ඔය සම්මාන වික අරගෙන පෙන්නන්න ද?... වම්ර, ඔයා දැන් ඔය විහාගය අසහනයක් බවට පත් කර ගෙන සි, තියෙන්නේ. ඒකට කියන්නේ ආතකිය කියලා. ආතකියෙන්

විභාගයට උදව්වක් ලැබෙන්නේ නැහැ. ඒක මතක තියා ගන්න... නිකම් ලෙස වෙන්න එපා. ආතිතය නැති ව විභාගයට සූදානම් වෙන්න.

වම්මිර මට තම් තේරෙන්නේ නැහැ ඒක කරන්නේ කොහොම ද කියලා

රෝජාන් - විභාගයට උපරිම මහන්සිය ගන්න ගමන් මෙහෙම හිතන්න...

මං විභාගයට හොඳව මහන්සි වෙනවා. ලැබෙන ප්‍රතිඵලය බාර ගන්නවා. මං අසහනයට පත් වුණුන් නැතත් ලැබෙන ප්‍රතිඵලය බාර ගන්න වෙනවා ම යි. මොකද මේ ලෝකේ සාර්ථක ජීවිත ගත කරන හැමෝ ම ඔය විභාගෙන් විශිෂ්ට සම්මාන ම ලබාපු අය ද?

හැබැයි විභාගයට උපරිම මහන්සිය ගන්න.

ර් ප්‍රාග්ධන ඔයා මෙහෙම කරන්න...

පාඩම් කරන අතරේ විවේක ගන්නත් වෙලාවක් වෙන් කර ගන්න.

එ වෙලාවේ කතා පොතක් කියවන්න... වී වී බලන්න... එම්හෙන් ඇවිදින්න...

ක්‍රිඩාවක් කරන්න... ක්‍රිඩාවක් - සින්දුවක් කියන්න... පැලයක් හිටවන්න... භාවනාවක් කරන්න...

හැබැයි විභාගයට උපරිම මහන්සිය ගන්න.

වම්මිර ඔයා ගේ කතාව ඇශ්‍රුවා මත් හරි ම සැනැසිල්ලක් දැනෙනවා. එතකොට ඔයා කරන්නේන් එහෙම ද?

රෝජාන් - අපොයි ඔව්, විභාගය විතරක් නෙවෙයි, ජීවිතේ මොන තරම් ප්‍රශ්න තියේවී ද... හැබැයි ආතිතයට බැහැ මගේ සිත ආක්‍රමණය කරන්න.

වම්මිර හොඳ පොරුෂයක් තියෙන කෙනකු ගේ කතාවක්.

ඇමුණුම 9.2.4

අවදී වන්න අවදී වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
හිතනවාට වඩා සෞඛ්‍යරු විනෝදබර ලෝකේක අපි ජීවත් වන්නේ

සුපුම් හෙළන කළට දුක් වෙලා - ඔබත් සමග කවුද අඩන්නේ
විකක් සතුව වෙන්න සැනැසිලා - දහසක් ඒ ලෙස හිනැහෙන්නේ
බලනු මැනැවී කුරුපු කැදුල්ලේ - සතුට සැපත රස ඉතිරේන්නේ
එහෙම ඉදිමු සිත සැනැසිල්ලේ - දුකිනි මිනිස් කම ලැබ ගන්නේ
දුක සැප දෙක පෙරලි පෙරලි යයි - යන කාලය නැත නවතින්නේ
ර්යෙ වගේ ද අද විකක් සුබ යි - අදව වඩා හෙට හොඳ වන්නේ

ගායනය - සී. ඩී. ප්‍රනාන්දු මහතා

නිපුණතා 10	: එදිනෙදා තේවිතයේ හමු වන බාධකවලට සාර්ථක ව මූහුණ දෙමින් ප්‍රිතිමත් දිවියක් ගත කරයි.
නිපුණතා මට්ටම 10.1 :	ලිංගිකත්වය පිළිබඳ වගකීමෙන් යුතු ව කටයුතු කරමින් ඒ හා සඛැදි අභියෝගවලට සාර්ථක ව මූහුණ දෙයි.
කාල පරිච්ඡේද	: 04 ඩි.
ඉගෙනුම් පල	: <ul style="list-style-type: none"> • මානව ලිංගිකත්වය යන සංකල්පය පැහැදිලි කරයි. • වගකීම් සහිත ලිංගික වර්යා පිළිබඳ විස්තර කරයි. • කිසියම් පාර්ශ්වයකට අසාධාරණයක් සිදු නො වන සේ ස්ත්‍රීපුරුෂ සමාර්ෂාවයට අනුකූල ව කටයුතු කරයි. • ගැනීනි අවස්ථාවේ දී හා දරුවන් හදාවඩා ගැනීමේ දී සැමියකුගේ පියකු ගේ සහ මවක ගේ වගකීම් විස්තර කරයි.

ඉගෙනුම් ගැනීවීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01
- මූණින් අතට පෙරලි සිරින කුඩා බිලිදුකු ගේ ජායාරුපයක් පුද්ගලනය කරන්න.
 - පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - එම බිලිදා ගැහැනු දරුවක් ද, පිරිමි දරුවක් ද යන්න තහවුරු කර ගත හැක්කේ ලිංගේන්දිය මගින් පමණකි.
 - එය එම බිලිදාට ජ්ව විද්‍යාත්මක ව ලැබේ ඇති ස්ත්‍රී පුරුෂ හාවයයි.
 - ලිංගික වගයෙන් දරුවකු කුස තුළ වර්ධනය කර බිජිම සඳහා ගැහැනු දේහ ලක්ෂණ සැකැසී ඇති අතර දරුවකු වෙනුවෙන් දායක වීමට පිරිමි දේහ ලක්ෂණ සැකැසී ඇත.
 - එ හැරුණු කොට ගැහැනු හෝ පිරිමි හෝ බව නො සලකා එක ම ආකාරයේ සම්පත් සපයා සම ඉගෙනුම් අවස්ථා ලබා දෙමින් දරුවකු හදාවඩා ගන්නේ නම් තම ජ්ව විද්‍යාත්මක දේහ පැවැත්මට අනුව දෙපාර්ශ්වයට ම ලිංග හේදයකින් තොර ව එදිනෙදා සැම කටයුත්තක් ම කළ හැකි බව පර්යේෂණවලින් තහවුරු කළ හැකි ය.
 - මේ නිසා ගැහැනු සහ පිරිමි දෙපාර්ශ්වයට ම නීතිමය වගයෙන් ද සම මානව අයිතිවාසිකම් හිමි වී ඇත.
 - එහෙත් සමාර්ථ විසින් දරුවකු උපන් දා පටන් ම ගැහැනු සහ පිරිමි ලෙස වෙනස් ආකාරවලට හදාවඩා ගනිමින් දේ ආකාරයක වගකීම් පැවැරීමේ සංස්කෘතියක් ගොඩනගනු ලැබේ ඇත.

තිදි:

- ගැහැනු ඇදුම් සහ පිරිමි ඇදුම්
- ගැහැනු ලමයින් ගේ සෙල්ලම් බඩු සහ පිරිමි ලමයින් ගේ සෙල්ලම් බඩු
- ගැහැනු අයට කළ හැකි/නොහැකි දේ සහ පිරිමි අයට කළ හැකි/නොහැකි දේ

- ගැහැනු අය කළ යුතු රැකියා සහ පිරිමි අය කළ යුතු රැකියා
- ගැහැනු අයට පවුලෙහි/සමාජයෙහි දිය යුතු ස්ථානය සහ පිරිමි අයට පවුලෙහි/සමාජයෙහි දිය යුතු ස්ථානය
- ගැහැනු අයට හිමි වගකීම් සහ පිරිමි අයට හිමි වගකීම්
- ගැහැනු අයට තිබිය යුතු වර්යා සහ පිරිමි අයට තිබිය යුතු වර්යා
- සමාජය විසින් ගොඩනගනු ලැබ ඇති ඉහත තත්ත්වය ස්ත්‍රීපුරුෂ සමාජ හාවය ලෙස හැඳින්වේ.
- ස්ත්‍රීපුරුෂ සමාජ හාවය හේතු කොට ගෙන ලේකය පුරා විවිධ ගැටුමිකාරී තත්ත්ව ද උදෑගත වී ඇති අතර මෙයින් වඩා පිඩා විදින්නේ කාන්තා පාර්ශ්වය බව සංඛ්‍යාලේඛනවලින් සහ වාර්තාවලින් ඔප්පු වී ඇති.
- මේ නිසා අද අන්තර්ජාතික මට්ටමින් මානව හිමිකම් යටතේ ස්ත්‍රීපුරුෂ සමාජ හාවය යන සංකල්පය ප්‍රතිකේෂ්ප කෙරේ.
- මානව ලිංගිකත්වය යනු ස්ත්‍රීපුරුෂ හාවයේත්, ස්ත්‍රීපුරුෂ සමාජ හාවයේත්, එකතුව යි.

පියවර 02

- ලිංගිකත්වය හා සබඳ පහත දැක්වෙන කරුණු පැහැදිලි කරන්න.
- තම වර්යා බෝ කිරීම සඳහා වැදගත් වන පද්ධතිය ප්‍රජනක පද්ධතිය බව
- ලිංගිකත්වය ඔස්සේ අනාගතයේ දී ගැහැනු ලමයින්ට හිමි වන්නේ මවක ගේ භූමිකාව බව හා පිරිමි ලමයින්ට හිමි වන්නේ පියකු ගේ භූමිකාව බව
- විවාහ වී දරුවකු ලැබේමෙන් ඇති වන කාසික, මානසික, හා සමාජීය යහපත් බව හා සුරක්ෂිත බව විවාහ නො වී දරුවකු ලැබේමෙන් හිමි නොවන බව
- විවාහයකින් තොර වගකීම් රහිත ලිංගික වර්යාවල යෙදීම හේතුවෙන් පහත සඳහන් ආකාරයේ හානිකර තත්ත්ව උදා විය හැකි බව පෙන්වා දෙන්න.
- අධ්‍යාපනය කඩාකප්පල් වීම
- අනපේක්ෂිත ගැබී ගැනීම්
- මානසික බිඳ වැටීම්
- ලිංගික සම්ප්‍රේෂණ රෝගවලට ගොදුරු වීම
- සමාජ අපවාදවලට ලක් වීම
- පවුල තුළ සම්බන්ධතා පථදු වීම
- අනාගත අපේක්ෂා බිඳ වැටීම
- වගකීම් සහිත ලිංගික වර්යා යනු විවාහයෙන් පසු දෙදෙනකු අතර සිදු වන ලිංගික හැසිරීම් නිසා දෙදෙනාට ම හෝ එක් අයකුට හෝ කාසික, මානසික හා සමාජීය වශයෙන් හානියක් සිදු නොවන බව පෙන්වා දෙන්න.

- පියවර 03**
- ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට පැවරෙන්නා වූ වගකීම් සිසුන් ගෙන් විමසමින් වෙන වෙන ම ඩුනු පුවරුවේ ලැයිස්තු ගත කරවන්න.
 - පහත කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - සමාජය වශයෙන් සම්මත කර ගෙන ඇති පරිදි ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට පැවරෙන්නා වූ වගකීම්, සමාජමය කාර්ය, භූමිකා යනාදිය ස්ත්‍රීපුරුෂ සමාජභාවය යනුවෙන් හැඳින්වෙන බව
 - කුඩා කළ සේල්ලම් ගෙවල් රංගන මගින් මව ගේ හා පියා ගේ භූමිකා ඉදිරිපත් කළ අයුරු සිහියට නාවා, ස්ත්‍රීපුරුෂ හැසිරීම් රටා සමාජය විසින් කුඩා කළ සිට ම උගන්වනු ලබන, නැතහොත් සමාජයෙන් අප ඉගෙන ගන්නා දෙයක් බව
 - ආර්ථික තත්ත්වය, සංස්කෘතිය, ආගම, දේශපාලනය වැනි සාධක අනුව ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට පැවරෙන්නාවූ වගකීම්, කාර්ය, සහ භූමිකා යනාදිය වෙනස් විය හැකි බව
- පියවර 04**
- පාසල් යන වියේ දරුවන් දෙදෙනකු සිටින පවුලක් මූහුණ දෙන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
 - විරිය අල්ත් බිලිදක අපේක්ෂාවෙන් දින කිහිපයක් රෝහල් ගත කර සිටීම
 - ස්වාමියා රකියාවක් සඳහා විදේශ රටකට පිටත් ව යාම
 - ස්වාමියාට ස්ථීර රකියාවක් නොමැති අතර දිලිඳු බව නිසා බිරිය ගෘහ සේවකාවක ලෙස මැද පෙරදිග රටකට යාම
 - විරිය සහ ස්වාමියා යන දෙදෙනා ම රකියාවල නිරත වීම නිසා සතියේ දිනවල දිවා කාලයේ නිවසේ නොසිටීම
 - ඇඟ්‍යයන් කණ්ඩායම් හතරකට බෙදෙන්න.
 - ඉහත සඳහන් අවස්ථාව බැඳින් සිසු කණ්ඩායම් හතරට ලබා දෙන්න.
 - අදාළ අවස්ථාවේ දී මව හෝ පියා හෝ දෙදෙනා ම හෝ දරුවන් රෙක බලා ගන්නා ආකාරයත්, වගකීම් දරන ආකාරයත්, පිළිබඳ ව කරුණු කෙටියෙන් සටහන් කිරීමට උපදෙස් ලබා දෙන්න.
 - කණ්ඩායම්වලට තොරතුර ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.
 - ත්‍රියාකාරකම් අතරතුර ඉදිරි පෙළේෂණ සහ ප්‍රතිපෙළේෂණ ලබා දෙන්න.
 - පහත කරුණු මතු වන සේ සමාලෝචනයක යෙදෙන්න.
 - විවාහ වන යුවලක ගේ අනාගත අපේක්ෂා පහත දැක්වේ.
 - අනොස්නා සුහදකාවෙන් යුතු ව දුකසැප බෙදාහදා ගතිමින් ආදර්ශවත් ව ජීවත් වීම
 - පරපුර පවත්වා ගෙන යාම සඳහා දරුවන් සමාජයට ලබා දීම
 - නිසි පරතරයකින් යුතු ව දරුවන් බිජි කිරීම
 - පවුල් වගකීම් සහයෝගයෙන් දැරීම
 - පවුල් ඒකකයක් කුල සමාජය හා ආර්ථික වශයෙන් එකිනෙකාට පැවැරෙන්නා වූ විශේෂ වූ කාර්යභාරය හොඳින් තේරුම් ගෙන ස්වාමියා සහ හාර්යාව අතරත්, දෙමාපියන් සහ දරුවන් අතරත්, යහපත් සම්බන්ධතාවක් ගොඩ නාගා ගත යුතු බව

- පවුල තුළ යහපත් සම්බන්ධතා බිඳ වැටුණු විට හා අවශ්‍ය ආදරය, ආරක්ෂාව, සෙනෙහස තොලැබුණු විට දරුවන් භානිකර ගති ලක්ෂණ පෙන්වනු දැකිය හැකි වන අතර මුළුන් ලිංගික අපයෝගනයට ද පහසුවෙන් ගොඳුරු විය හැකි බව
- දරුවන්ට තම පවුල මගින් ලැබෙන ආදරය සහ ආරක්ෂාව මුළුන් සමාජයට වැඩිදායී යහපත් පුරවැසියන් බවට පත් වීමට පිටිවහලක් සපයන බව
- නීරෝගි බුද්ධිමත් දරුවකු ලොවට දායාද කිරීමට නම් ගැඹිනි මවක යහපත් ලෙස තම කාසික, මානසික හා විත්තවේගී සෞඛ්‍යය පවත්වා ගත යුතු බව

ගැඹිනි බිරියකට තම සැමියා ගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම්

- බිරියට ආදරය සෙනෙහස ලබා දීම
- අවශ්‍ය ආහාරපාන ලබා දීම
- බිරියට ආරක්ෂාව ලබා දීම
- වෙවෙළ සායන සඳහා බිරිය සමග සහභාගි වීම
- ගැඹිනි මවකට සුදුසු ලෙස නිවස හා අවට පරිසරය සකස් කිරීම
- ගැඹිනි බිරිය සතුවින් තැබීම ආගමික කටයුතුවලට යොමු කිරීම
- දුම්පානයෙන් සහ මත්ද්ව්‍යවලින් වැළැකීම

දරුවන් හදාවඩා ගැනීමේ දී පියකු ගේ සහ මවක ගේ වගකීම්

- ප්‍රමාණවත් පෝෂණයක් ලබා දීම
- කාරීරික, මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම
- හැම විට ම ආදරය දැක්වීම
- අවශ්‍ය විටෙක දරුවන් ගේ සංයු තේරුම ගනිමන් රට ප්‍රතිචාර දක්වීය හැකි රෙක බලා ගන්නන් ගේ සහාය ලබා ගැනීම
- අදහස් ප්‍රකාශ කිරීමට සහ නිර්මාණයිලිත්වයට අවස්ථා උදා කර දීම
- දිනපතා සෙල්ලම් කිරීම සහ විනෝදාස්වාදය සඳහා කාලයක් ලබා දීම
- අනතුරුවලින් ආරක්ෂා කිරීම සහ එ සේ ආරක්ෂා වීමට අවශ්‍ය කුසලතා ලබා දීම
- සහනදායී නිවෙස් පරිසරයක් පවත්වා ගැනීමට වගබලා ගැනීම
- පාසල් අධ්‍යාපනයට උදුව කිරීම සහ දිරීමත් කිරීම

- මූලික වදන් සංකල්ප :**
- මානව ලිංගිකත්වය
 - ස්ත්‍රීපුරුෂ හාවය
 - ස්ත්‍රීපුරුෂ සමාජ හාවය
 - වගකීම් සහිත ලිංගික වර්යා

ගුණාත්මක යෙදුවුම් : • මුණින් අතට පෙරෙලි සිටින කුඩා බිජිඛු ගේ ඡායාරුපයක්

තක්සේරුකරණය හා ඇගයීම සඳහා උපදෙස් :-

- මානව ලිංගිකත්වය, ස්ත්‍රීපුරුෂ හාවය සහ ස්ත්‍රීපුරුෂ සමාජ හාවය නිවැරදි ව අර්ථ දැක්වීම අගයන්න.
- වගකීම් රහිත ලිංගික වර්යාවලින් ඇත් විය යුතු බවට එකඟ ව අදහස් දැක්වීම අගයන්න.
- මානව අයිතිවාසිකම් සුරෙකෙන සේ ස්ත්‍රීපුරුෂ සමාජ හාවය තුළ රැඳෙමින් කටයුතු කළ හැකි ආකාරය වීමසන්න.

නිපුණතා 10 : එදිනෙදා ජ්විතයේ හමුවන බාධකවලට සාර්ථක ව මූහුණ දෙමින් ප්‍රිතිමත් දිවියක් ගත කරයි.

නිපුණතා මට්ටම 10.2 : සමාජීය අභියෝග හඳුනා ගනිමන් විශ්වාසයෙන් යුතුව මූහුණ දෙයි.

කාල පරිච්ඡේද : 04 සි.

- ඉගෙනුම් පල :**
- අනාගත සමාජීය අභියෝග නම් කරයි.
 - ජ්විතයට අභියෝග විය හැකි ආහාර පිළිබඳ අදහස් දක්වයි.
 - ආපදා කළමනාකරණයේ වැදගත්කම පැහැදිලි කරයි.
 - රෝග තත්ත්වයන් වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග විස්තර කරයි.
 - සංස්කෘතික අංග ආරක්ෂා කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග විස්තර කරයි.
 - නව තාක්ෂණය හානි අවම වන ලෙසට හාවිත කළ යුතු බවට අදහස් දක්වයි.
 - ගැටුම් අවම කර ගනිමන් කටයුතු කරයි.
 - අනාගත සමාජීය අභියෝගවලට මූහුණ දීමේ සුදානම ප්‍රදරුණනය කරයි.

ඉගෙනුම - ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම්කරණය සඳහා උපදෙස් :-

- පියවර 01 :**
- සිසුන් කිහිප දෙනෙකුගෙන් එකිනොකාගේ පොද්ගලික රුවිකත්වය අනුව පහත ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න.
 - සිසුන් ලබා දෙන පිළිතුරු කළ ලැංශේල් සටහන් කරන්න.
 - ඔබ පාසලේ දි කැමට ගැනීමට තිවසින් රැගෙන එන හෝ ආපණ ගාලාවෙන් ලබා ගන්නා ආහාරපාන මොනවාද ?
 - ඔබ රාත්‍රි ආහාරය සඳහා ගැනීමට කැමැත්තක් දක්වන ආහාර මොනවාද ?
 - ඔබ විනෝද වාරිකාවක හෝ සාපේෂු සවාරියක හෝ යෙදී සිටින අතරතුර මිලදී ගන්නා ආහාරපාන වර්ග මොනවාද ?
 - සිසුන් ලබා දුන් පිළිතුරු ලැයිස්තුවේ ඇති ස්වාභාවික හා ස්වාභාවික නොවන ආහාර වර්ග පිළිබඳ ව සාකච්ඡා කරන්න.
 - ආහාරයේ ස්වාභාවිකත්වය රැකෙන පරිදි ඉතා අඩුවෙන් සකස් කරන ලද කල් තබා ගැනීමට / රස ගැන්වීමට/වර්ණ ගැන්වීමට කෘතිම රසායනික ද්‍රව්‍ය එකතු නොකරන ලද ආහාර ස්වාභාවික ආහාර ලෙස හැඳින්විය හැකි ය.
 - ස්වාභාවික ආහාර පරිශේෂනය සැම විටම ගරීර සෞඛ්‍යයට බෙහෙවින් හිත කර වන බැවින් හැකිතාක් දුරට ස්වභාවික ආහාර පරිශේෂනයට ගොමු විය යුතු බව තහවුරු කරන්න.
 - ස්වාභාවික නොවන ආහාර විවිධ ආකාරවලට වර්ග කළ හැකි බව සාකච්ඡා කරන්න.

- සකස් කරන ලද ආහාර(Processed Food)
- නිසරු ආහාර(Junk Food)
- ක්‍රීඩා ආහාර(Instant Food)

- පියවර 02**
- සීසුන් කණ්ඩායම් තුකට බෙදන්න. ඉහත මාත්‍රකා තුන කණ්ඩායම්වලට ලබා දෙමින් පහත තොරතුරු ගොනු කිරීමට අවස්ථාව ලබා දෙන්න.
 - ආහාර කාණ්ඩාය පැහැදිලි කිරීම
 - ඇතුළත් වන ආහාර වර්ග
 - හාවිතයේ අවාසි තත්ත්ව
 - ක්‍රියාකාරකම් අතර තුර ඉදිරි පෝෂණ හා ප්‍රතිපෝෂණ ලබා දෙන්න.
 - සීසු අනාවරණ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න.
 - ඇමුණුම 10.2.1 ඇසුරින් සමාලෝචනයේ යෙදෙන්න.
- පියවර 03**
- වර්තමාන සමාජයේ නිතර නිතර ඇසීමට ලැබෙන ලෙඩ රෝග පිළිබඳ ව සීසු අදහස් විමසන්න.
 - රෝග ඇති විම කෙරෙහි බලපාන සාධක ලෙස පහත කරුණු පෙන්වා දෙන්න.
 - ජ්වත් වන පරිසරයේ අපවිතතාව
 - ඇසට පෙනෙන ජ්වීන් හා නොපෙනෙන ජ්වීන්ගේ බලපෑම
 - අයහපත් ජ්වන රටාව
 - කාර්මිකරණයේ බලපෑම්
 - මානසික ආතතිය
 - අයහපත් ලිංගික වර්යා
 - රෝග, බෝ වන රෝග හා බෝ නොවන රෝග ලෙස වර්ග කළ හැකි බව පෙන්වා දෙන්න.
 - ආසාදිත පුද්ගලයකු ගෙන් පිටවන විෂ්විෂ (රෝග කාරක) වෙනත් පුද්ගලයකුගේ සිරුර තුළට සාපුරුව හෝ වකුකාරව ඇතුළ විම මගින් එම පුද්ගලයාට ද අදාළ රෝගය ඇතිවන්නේ නම් එවැනි වූ රෝග බෝ වන රෝග ලෙස හඳුන්වන බව පෙන්වා දෙන්න.
 - බෝවන රෝගවල රෝග කාරක පැතිරීම විවිධ ක්‍රම මගින් සිදුවේ.
 - වාතය මගින් • ජලය මගින් • ආහාර මගින්
 - සතුන් මගින් • ස්පර්ශයෙන්
 - ලිංගික සඛ්‍යතා මගින්
 - බෝ වන රෝග සඳහා උදාහරණ කිහිපයක් ලෙස පහත දැක්වෙන රෝග පෙන්වා දෙමින් ඇමුණුම 10.2.2 ඇසුරින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - බේංග • මැලේරියාව • ක්‍රියා රෝගය • උණ සන්නිපාතය
 - බරවා • මි උණ • පාවනය
 - ලිංගික සම්ප්‍රේෂණ රෝග ලෙස HIV/AIDS සුදු බිංදුම, උපදීය, ලිංගික ඉත්තන්, ලිංගික හරැඹිස් ආදිය හැඳින්වීය හැකි ය.

- පියවර 04**
- බෝ නොවන රෝග යනු පුද්ගලයකුගේන් තවත් පුද්ගලයකුට බෝ වීමක් සිදු නොවන රෝගයකි.
 - බෝ නොවන රෝග සඳහා උදාහරණ ලෙස පහත දැක්වෙන රෝග හඳුන්වා දෙමින් ඇමුණුම 10.2.3 හි නොරතුරු ඇසුරින් සාකච්ඡාවක් මෙහෙයුවන්න.
 - දියවැඩියාව • අධික රැඹිර පිඩිනය
 - පිළිකා • හඳුය රෝග
 - මානසික රෝග • වකුගූඩු රෝග
 - මෙම රෝග බොහෝමයකට හේතු සාධක වන්නේ වැරදි ජ්වන රටාව වේ. ඇතැම් රෝග ජානවල බලපෑම නිසා ඇතිවීමට ප්‍රවනතාවක් ඇත. ඔවුන්ගේ වැරදි ජ්වන රටා රෝගය ඇතිවීමට හේතු වේ.
 - එසේ ම, සමාජීය පරිසරයේ පවත්නා විවිධ විෂමතා හේතු කොට ඇතිවන මානසික ආතතිය ද බෝ නොවන රෝග සඳහා හේතුවේ.
 - බෝ වන රෝග හා බෝ නොවන රෝග ඇති වූ විට,
 - ගාරීරික දුර්වලතා හා අපහසුතා ඇති වීම
 - අභ්‍යන්තර පද්ධතින්ගේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවීම.
 - ගාරීරික හා මානසික දුර්වලතා මත එදිනෙදා කටයුතු කිරීමට අපහසු වීම.
 - අධ්‍යාපනය අඩාල වීම
 - රැකියාවල ගැටුපු කාරී තත්ත්ව ඇති වීම.
 - නිවසේ ගැටුපුකාරී තත්ත්ව ඇති වීම
 - ආර්ථිකය දුර්වල වීම.
 ආදි විවිධ අභියෝගයන්ට මූහුණ දීමට සිදු වේ.

- පියවර 05**
- කාලගුණීක වෙනස් වීම හේතුවෙන් නිතර ඇසීමට ලැබෙන ආපදා තත්ත්ව පිළිබඳ ව සිසු අදහස් විමසන්න.
 - කාලගුණීක වෙනස්වීම හා ආපදා නිසා ඇති විය හැකි අභිතකර තත්ත්වයන් කිහිපයක් ලෙස
 - භුමි කම්පා • සුනාමි • ජල ගැලීම්/ගං වතුර
 - නායෝම් • සුලි සුලං • අකුණු ගැසීම්
 ආදිය පෙන්වා දෙන්න.
 - ඇමුණුම 10.2.4 අදාළ කරගනීමින් ආපදා හා කාලගුණ වෙනස් වීම පිළිබඳ ව සාකච්ඡාවක් මෙහෙයුවන්න.
 - කාලගුණීක වෙනස් වීම හා ආපදා නිසා පහත අභියෝගවලට මූහුණ දීමට පුද්ගලයන්ට සිදුවන බව පෙන්වා දෙන්න.
 - ජීවිත හානි • දේපල හානි • කැඩුම් බිඳුම් තුවාල සිදු වීම
 - කම්පන තත්ත්ව • උන් හිටි තැන් අභිම් වීම • අවතැන් වීම
 - මානසික පිඩින
 - එසේ ම අවතැන් වූ ජනතාවට සහනාධාර සැපයීම, යටිතල පහසුකම් සංවර්ධනය ආදි දේ සඳහා විශාල මුදලක් වැය වීම ද කාලගුණීක වෙනස්වීම හා ආපදා හේතුවෙන් මූහුණ පැමුව සිදුවන අභියෝග

ලෙස සඳහන් කළ හැකි වේ. මෙම තත්ත්වය අදවත් වඩා අනාගතයේ දී අපගේ ජීවිතවලට හා දේපළවලට ප්‍රබල බලපෑමක් විය හැකි බව පෙන්වා දෙන්න.

- පියවර 06**
- ශ්‍රී ලංකාව තුළ ජ්‍වත් වන විවිධ ජාතින් හා ඔවුන් අදහන ආගම් පිළිබඳ ව සිංහ අදහස් විමසන්න. එසේ නොමැති නම් විවිධ ජාතින් නිරුපණය කෙරෙන පින්තුර පුද්ගලික කර ඔවුන් අයත් වන ජාතිය හා ආගම පිළිබඳ විස්තර ලබා ගන්න.
 - ශ්‍රී ලංකාවේ මෙනත් ම වෙනත් රටවල ද විවිධ ජාතින් හා විවිධ ආගම් අදහන අය ජ්‍වත් වෙති. විවිධ ජාතින්ගේ හාඡාවන් විවිධ වන අතර ඔවුන්ගේ ඇදුහිලි, විශ්වාස, සාරධරම, සම්ප්‍රදාය ද එකිනෙකට වෙනස් වේ. එසේම ඔවුන්ට ආවේණික වූ සංස්කෘති පවතින බව පෙන්වා දෙන්න.
 - එක ම රටක් තුළ, එක ම සමාජයක විවිධ ජාතින් ජ්‍වත් වීමේ දී විවිධ වූ ගැටලුකාරී තත්ත්වවලට මූහුණ දීමට සිදුවේ. සමාජ ආර්ථික, දේශපාලන වට්පිටාව තුළ අනාගතයේ දී මෙම තත්ත්වය වර්ධනය වීම වැළැක්විය නොහැකි කරුණක් බව පෙන්වා දෙන්න.
 - මෙසේ මූහුණ පැමිල සිදු වන අභියෝග ලෙස පහත කරුණු විස්තර කර දෙන්න.
 - හාඡාව අනුව ඇතැම් අය සමාජය තුළ කොන් වීම
 - විවිධ අවශ්‍යතා ඉටු කරගැනීමට හාඡාව ගැටලුවක් වීම.
 - ආගමික කටයුතු ඉටු කර ගැනීමේ දී සමාජ පරිසරය තුළ ගැටුම් ඇති වීම.
 - ඇතැම් පාසල්වලට ඇතුළත් කිරීමේ දී හාඡාව හා ආගම ගැටලුවක් වීම.
 - රකියා, ලබාදීමේ දී හා විවිධ ආයතනවලට ඇතුළත් කර ගැනීමේ දී ජනවාරික ආදි විවිධ වූ සාධක හාවිතයට ගැනීම .
- පියවර 07**
- නව තාක්ෂණය ද අනාගත සමාජය අභියෝගයක් ලෙස සඳහන් කළ හැකි වේ.
 - නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මිනිසාගේ දෙනීන් කාර්යයන් වඩා පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටු කර ගැනීමට හැකි වුවද ඉන් අනිසි ප්‍රතිඵල ලැබෙන අවස්ථා බොහෝය.
 - පරිගණකය • අන්තර්ජාලය • ජ්‍යෙග දුරකථන
 - රුපවාහිනිය • ගුවන් විදුලිය
 - ආදිය නවීන තාක්ෂණයේ ප්‍රතිඵල ලෙස සඳහන් කළ හැකි වේ.
 - ඉහත උපකරණ මගින් බොහෝ ප්‍රයෝගන ලබාගත හැකි වුවද මේවා ලමා පරපුර නොමැට යොමු කරන මාර්ගයක් ද වී තිබේ අනාගත සමාජය අභියෝගයකි.
 - එසේ ම නව තාක්ෂණයේ ප්‍රතිඵල ලෙස නිපදවන,
 - රසායනික අව්
 - පරමාණුක අව්

- න්‍යාම්වික අව් ආදියේ ප්‍රතිඵල ද මූහුණ දීමට සිදු වන අභියෝග ලෙස සඳහන් කළ හැකි වේ.

- පියවර 08**
- අප සමාජයේ විවිධ වූ සිතුම් පැතැම්, ආභාවන් හා රුවී අරුවිකම් ඇති පුද්ගලයන් ජ්‍වත් වෙති. මෙවැනි සමාජ පරිසරයක ජ්‍වත් වීමේ දී තොගෙකුත් අභියෝගවලට මූහුණ දීමට සිදුවේ.
 - ප්‍රවුල් පරිසරය තුළ දී
 - දෙමුවුමියන් දරුවන් අතර
 - සැම්ලියා බෑරිය අතර
 - දරුවන් දරුවන් අතර සම්බන්ධතා පවත්වනු ලැබේ. එසේ ම,
 - බාහිර සමාජ පරිසර තුළ දී
 - මිතුරන් මිතුරන් අතර
 - සේවකයන් හා ප්‍රධානීයන් අතර ආදි ලෙස සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාමේ දී තොගැලපෙන, එකිනෙකාගේ අදහස්වලට පටහැනීවූ අවස්ථාවල ගැටුම්කාරී තත්ත්ව ඇතිවේ.
 - මිනිසාගේ පියෙවි සිහිය විකල් කරන මත් දුව්‍ය, මුද්‍යසාර ආදිය හාවිතයට ගැනීම මගින් ද බොහෝ විට ගැටුම්කාරී තත්ත්වයන්ට මූහුණ දීමට සිදුවේ.
 - ජාතීන් අතර ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන්හි දී ද ගැටුම් හට ගනී.
 - මෙම ගැටුම් සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන්නේ මනස බව.
 - මෙවැනි හේතුවෙන්,
 - ජීවිත හානි • දේපල හානි • තුවාල සිදුවීම්
 - අංග විකල වීම් • ආර්ථික ප්‍රය්‍රිති
 - මානසික පීඩාකාරී තත්ත්ව • මානසික රෝග
 - අධ්‍යාපනය අධ්‍යාපන වීම • රකියා අභිම් වීම වැනි අභිතකර තත්ත්වයන්ට මූහුණ දීමට සිදුවීම අනාගත සමාජය අභියෝග ලෙස සඳහන් කළ හැකි වේ.

මූලික වදන් සංකල්ප :

- සකස් කරන ලද ආහාර, නිසරු ආහාර, ක්ෂේකීක ආහාර,
- බොෂ වන හා බොෂ තොවන රෝග, කාලගුණීක වෙනස් වීම්
- නවීන තාක්ෂණය

ගුණාත්මක යෙදුම් :

- ඇමුණුම 10.2.1, 10.2.2, 10.2.3, 10.2.4

තක්සේරු හා ඇගයීම් නිර්ණායක :

- සිසුන් කණ්ඩායම් කර අනාගත සමාජය අභියෝග ඇතුළත් පොත් පිංචක් නිරමාණයට යොමු කරන්න. එහි ඇතුළත් පහත සඳහන් අංග ඇගයීමට ලක් කරන්න.
- තොරතුරු නිවැරදි බව
- නිරමාණයීලි බව
- කණ්ඩායම් කුසලතා
- නියමිත කාලයට අනුව ඉටු කිරීම.

ගුරු අත්වැල

ආහාර කාණ්ඩ හා ඒවායේ ලක්ෂණ	අන්තර්ගත අහිතකර ද්‍රව්‍ය	භාවිතයේ අවාසි තත්ත්වයන්	ආහාර වර්ග
<ul style="list-style-type: none"> සකස් කරන ලද ආහාර (processed food) විවිධ වූ තාක්ෂණීක වෙනස්වීම්වලට බදුන් කර ක්ෂේක පරිනෝරනය සඳහා සකස් කළ ආහාර වේ. • ඉක්මනින් හාවිත කළ හැකි ය. • පෙශ්ජන අයය අඩු ය. • වැඩි කාලයක් තබා ගත හැකි ය. • සෞඛ්‍ය ගැටුපු ඇති කරයි. • සියලු පිරිසැකසුම් කළ ආහාර ගරිරයට අහිතකර නොවේ. • අධිඵිත කළ එළවුපු, පැස්ට්‍රීකරණය කරන ලද කිරී, තම්බන ලද සහල් • මෙවැනි ආහාර හාවිතය නිසා අහිතකර ප්‍රතිඵල ලැබේ. 	<ul style="list-style-type: none"> කල් තබා ගැනීමේ රසකාරක අලංකාරය සඳහා යොදන වර්ණ කාරක රසය සඳහා යොදන කාත්‍රිම රසකාරක නිසා මෙදය, පුණු, සිනි ආදිය අධික වීම 	<ul style="list-style-type: none"> • ඇතම් පරිරක්ෂක, හොතික ද්‍රව්‍ය, වර්ණ කාරක හා කාත්‍රිම රසකාරක නිසා • විෂ වීම් • අජාත්මිකතා • පිළිකා • මෙදය /පුණු/සිනි අධික වීම නිසා • අධිරැයිර පිඩිනය • දියවැඩියාව • ස්ථ්‍රීලතාව • තන්තු හා ක්ෂ්‍ර්දු පෙශක අඩු වීම නිසා • මල බද්ධය • පෙශ්ජන උග්‍රනතා • ආහාර මාර්ගයේ අපහසුතා 	<ul style="list-style-type: none"> • ක්ෂේක නුව්ල්ස් (අහිතකර) • සොසේජස් • බේකන් • සකස් කළ විවිධ පිටි ආහාර • මිටිබෝල්ස්
<ul style="list-style-type: none"> • නිෂ්පාල ආහාර හෝ ක්ෂේක ආහාර (Junk food /Fast food) අධික ව සිනි හා මෙදය අඩු වන පරිදි සැකසුණු අධි කැලරී ලබා දෙන, පිළින ලද හෝ පැකටි කරන ලද හෝ ආහාර නිෂ්පාල ආහාර නොහොත් ක්ෂේක ආහාර ලෙස හැඳින්වේ. 	<ul style="list-style-type: none"> • සිනි • පුණු • මෙදය 	<ul style="list-style-type: none"> • මෙවැනි ආහාර හාවිතය නිසා • අධික ස්ථ්‍රීලතාවය • දියවැඩියාව • අධික රුධිර පිඩිනය • ගරිරගත කොළඹස්ටරෝල් මට්ටම ඉහළ යාම • අධික ස්ථ්‍රීලතාවය නිසා ඇති වන අපහසුතා • ක්ෂ්‍රදු පෙශක උග්‍රනතා 	<ul style="list-style-type: none"> • බැඳුප් අල පෙති, මක්කොක්කා පෙති. • සිනි සහිත අතුරු පස • වොගි,කොක් • වොකළට් • පැණි බීම • කට්ටලට්, රෝල්ස් • පැටිස්, පේස්ට්‍රී • පිසා වැනි ආහාර වර්ග

බෝවන රෝග

ඉරු අත්වැල

අදුම්මුම 10.2.2

රෝගය	රෝග ලක්ෂණ	වෘත්තාගත්තා ආකාරය
බෝග	<p>බෝග උණ</p> <ul style="list-style-type: none"> • දින දෙකකට වඩා පවතින උණ සමග පහත රෝග ලක්ෂණ <ul style="list-style-type: none"> • හිසරදය • ඇස් යට වේදනාව • මස් පිඩු හා සන්ධි වේදනාව • ඔක්කාරය සහ වමනය • සමේ රතු ලප හට ගැනීම හා රැඳිර වහන තත්ත්ව <p>බෝග රක්තපාත උණ</p> <ul style="list-style-type: none"> • බෝග රෝගයේ සංකුල තත්ත්වය සි. • උදරයේ ඇති වන තද වේදනාව • නොනවත්වා වමනය කිරීම • අධික නිදිමත බව • නොසන්සුන් බව • අප්‍රාණික බව • කරකැවිල්ල හා ක්ලාන්තය • රැඳිර පීඩනය අඩුවීම. • රැඳිර වහනය වීම <ul style="list-style-type: none"> • විදුරුමසෙන් • තහයෙන් • මූත්‍රා සමග • යෝනි මාර්ගයෙන් • වමනය (කළ පැහැය) • මල සමග (කළ පැහැය) • පැය කෙට වඩා වැඩි කාලයක් මූත්‍රා පහ නොවීම හෝ පිට වන මූත්‍රා ප්‍රමාණය අඩු වීම. 	<p>රෝගය වැළැනා විට කටයුතු කළ ආකාරය</p> <ul style="list-style-type: none"> • උණ පාලනය කිරීමට පැරසිටමෝල් මාපද පමණක් ලබා ගැනීම. • නොපමාව රෝහලක් වෙත යාම හෝ සුදුසුකම් සහිත වෙළුවරයකු වෙත යොමු වීම. • තද උණ ඇත්තම පිරිසිදු රෙදි කඩක් උණසුම් ජලයෙන් පොගවා ගැරිරය තෙමිම. • වෙහෙසකර කටයුතුවලින් බැහැර වී විවේක ගැනීම. • සැහැල්පු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම. • නියමිත ප්‍රමාණයට දියර වර්ග පානය කිරීම. • රතු හෝ දුමුරු හෝ පැහැති ආහාර හා දියර වර්ග ගැනීමෙන් වැළකීම. • බෝග රක්තපාත උණ පිළිබඳ ව සැලකිලිමත් වීම. <p>බෝග මදුරුවන් බෝවීම වෘත්තා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය</p> <ul style="list-style-type: none"> • වැනි පිළිවල හිර වී ඇති කොළ රොබු ඉවත් කර නිතර පිරිසිදු කිරීම. • වතුර වැංකි, බැරල්, මල් බදුන්, ශිතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කිරීම. • වතුර එක් රස් වන ස්ථාන, මිං, වැංකි, මදුරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කිරීම. • ඉවත ලන ප්ලාස්ටික් බදුන්, විදුරු බදුන්, බෝතල් අදීය ජලය එක් රස් නොවන ලෙස ගෙඩා කිරීම. • දිනපතා බෝග මදුරුවන් බෝවීය හැකි ස්ථාන පරික්ෂා කර පිරිසිදු කිරීම. <p>බෝග මදුරුවන් ද්‍ර්ඝ්ට කිරීමෙන් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග</p> <ul style="list-style-type: none"> • මදුරු විකර්ෂක ආලේප කිරීම (ලදා: පැහැර තෙල්) • අත්පා හොඳින් ආවරණය වන සේ ඇඳුම් ඇඳීම. • මදුරු දැල් හාවිත කිරීම • මදුරුවන් නිවසට ඇතුළු වීම වැළකෙන පරිදි දොර ජන්ලවලට දැල් සවි කිරීම • මදුරුවන් ද්‍ර්ඝ්ට කරන වේලාවල දී එලිමහන් ගැවසීමෙන් වැළකීම.

රෝගය	රෝග ලක්ෂණ	ව්‍යුත්පන්න ආකාරය
බරවා	<p>මුල් අවස්ථාව රෝග ලක්ෂණ</p> <ul style="list-style-type: none"> • උණු • මස් පිඩුවල වේදනාව • සමෙහි ඇතිවන වේදනාකාරී රතු ලප • වසා ප්‍රණාලවල ආසාදනය (සම්ම යටින් රතු පාටින් දිස්වන නාල රසක් මෙන් වසා ප්‍රණාල දැකිය හැකි ය) • වසා ගුන්ලී ඉදිමිම (ප්‍රධාන වගයෙන් කිහිලිවල හා ඉකිලිවල වසා ගුන්ලී) • ආසාදිත අවයව ආසාදිත ඉදිමිම හා වේදනාව (ප්‍රධාන වගයෙන් අත්, කකුල්, සන්ධි, පියුමුරු, වෘෂණ කේෂ) <p>දිර්ස කාලීන රෝග ලක්ෂණ</p> <ul style="list-style-type: none"> • පියුමුරු, අත්, කකුල්, සන්ධි ඉදිමිම. • පටකවල බාහිර පෙනුම වෙනස් වී විරුද්ධිතා ඇති වීම • පිරිමි අයගේ වෘෂණ කේෂ වසා තරලය පිරිම නිසා විශාල වීම. 	<ul style="list-style-type: none"> • මදුවරුන් බෝ වන ස්ථාන විනාශ කිරීම • මදුරු දුල් හාවිතය • මදුරු විකර්ෂක හාවිතය • මදුරු කිටයන් හා පිළුවුන් මරධනය කිරීම • රුධිර පරීක්ෂාවන් සිදු කරගැනීම (රාත්‍රි කාලයේ දී) • බරවා මරධනය සඳහා ලබා දෙන සමුහ ප්‍රතිකාර ලබා ගැනීම
මැලේරියාව	<ul style="list-style-type: none"> • ඇග වෙවුලා සිතල කර උණු ගැනීම. • හිසරදය • ඇගපත පත වේදනාව • කැම අරුවිය • වමනය • පාවනය 	<ul style="list-style-type: none"> • මදුරුවන් බෝවන ස්ථාන නැති කිරීම • මදුරු දුල් හාවිතය • මදුරු විකර්ෂක හාවිතය • මදුරුවන් බෝ වන, වසා දුම්මට නොහැකි ජලය සහිත ප්‍රදේශවල ගැඹු වැනි මාඟ විශේෂ බෝ කිරීම. • මැලේරියාව සහිත රටකට හෝ ප්‍රදේශයකට යන්නේ නම් මැලේරියා ව්‍යුත්වා ගැනීමේ ප්‍රතිකාරය ලබා ගැනීම.
උණ සන්නිපාතය	<ul style="list-style-type: none"> • උණු • හිසරදය • ඇගපත වේදනාව • අප්‍රාණික ගතිය • ආහාර අරුවිය • මුල් අවධියේ දී කැස්ස ඇති වීම • මල බද්ධය / පාවනය 	<ul style="list-style-type: none"> • නටවා නිවාගන් ජලය පානය කිරීම • ආහාර අපිරිසිදු වීම ව්‍යුත්වා ගැනීම • අමුවෙන් ආහාරයට ගන්නා එළවුම පලා වර්ග හොඳින් සෝදා ගැනීම • ආහාර, ජලය මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීම. • ආහාර ගැනීමට පෙර හා වැසිකිලි යාමෙන් පසු ව සඛන් යොදා අත් සෝදා ගැනීම • මල පහ කිරීම සඳහා සහිපාරක්ෂක වැසිකිලි හාවිත කිරීම.

රෝගය	රෝග ලක්ෂණ	ව්‍යුත්වාගත්තා ආකාරය
ක්ෂය රෝගය	<ul style="list-style-type: none"> සති දෙකකට වඩා පවතින කැස්ස මද උණ ගතිය රාත්‍රී කාලයේ දී අධික ලෙස දහඩිය දුම්ම ගිරිරයේ බර අඩු වීම අධික මහන්සිය පපුව රිදීම සෙම සමඟ ලේ පිට වීම. 	<ul style="list-style-type: none"> කහින විට හෝ කිවිසන විට හෝ මුඩය හා නාසය ආවරණය කර ගැනීම තැන තැන කෙළ නොගැසීම හිරු එලිය හා වාතාගුර හොඳින් ලැබෙන සේ නිවාස සකස් කර ගැනීම ජනාක්ලිරණ ස්ථානවල ගැවසීම අවම කර ගැනීම ඉක්මනින් රෝගය හඳුනා ගැනීම නිසි පරිදි සම්පූර්ණ ප්‍රතිකාරය ලබා ගැනීම (BCG)
මි උණ	<ul style="list-style-type: none"> මද උණ සිරුර කහ පැහැ වීම සිතල අැස් රතු වීම හිසරදය මස්සිලු වේදනාව (කෙන්ඩය හා කොන්ද ආස්ථිත ව) 	<ul style="list-style-type: none"> මියන් බෝවීම ව්‍යුත්වා ගැනීම නිවස හා අවට පරිපරය පිරිසිදු ව පවත්වා ගැනීම ගෙවතු කුණුරු ආදියේ වැඩ කරන අවස්ථාවල දී ආරක්ෂිත ඇදුම්, දණහිස තෙක් වූ ඔවුන් සපත්ත්‍ර , අත් වැසුම් ආදිය පැලදීම් අත් පා වල තුවාල ඇතිනම් ජලය කාන්දු නොවන පරිදි ආවරණය කර ගැනීම උණු කරගත් ජලය පානයට ගැනීම ජලය ගලා යාමට සැලැස්වීම ගලා නොයන ජලයේ ඇවිදීමෙන් වැළකීම
අතීසාරය	<ul style="list-style-type: none"> උණ ආහාර අරුවිය අැගට පණ නැති වීම පාවනය මුල් අවස්ථාවේ දී පාවනය දියරමය ස්වභාවයක් ගත්තා නමුත් පසු ව ලේ සහ ගලේෂ්මල සහිත ව පිටවීම උදර වේදනාව 	<ul style="list-style-type: none"> වැසිකිලි හාවිතයෙන් පසු හැම විට ම සඛන් ගා අත් සේදා ගැනීම වැසිකිලි යමේදී පාවහන් පැලදීම උණුකර නිවාගත් ජලය පානය කිරීම රෝගය සම්පූර්ණයෙන් ම සුව වී ඇති බව තහවුරු වන තෙක් ආහාර පිළියෙළ කිරීම හා වෙනත් අය සඳහා ආහාර හෝ පානිය ජලය හෝ සැපයීම නොකිරීම රෝගය වැලදණු පුද්ගලයන් හා ගැටීමෙන් පසු අත් සේදීම කැලී කසල හා මල දුව්‍ය නිසි ක්‍රමවේදවලට බැහැර කිරීම පොදු ජල සැපයුම්වලට මල දුව්‍ය එකතු නොවන බවට වගබලා ගැනීම. අපවිතු නොවූ කිරී, කිරී නිෂ්පාදන හා පැස්ටිරිකරණය කළ කිරී පමණක් පරිභේදනය කිරීම. ආහාර මැස්සන් ගෙන් ආරක්ෂා කර ගැනීම සතීපාරක්ෂක පහසුකම් අඩු ප්‍රමේෂවලට යාමේ දී ආහාර හා පානිය ජලය පිළිබඳ ව සැලැකිලිමත් වීම. ආහාර ගැනීමට පෙර, පිළියෙළ කිරීමට පෙර සඛන්දා අත් සේදීම.

රෝගය	රෝග ලක්ෂණ	ව්‍යුත්ත්වාගන්නා ආකාරය
ඒක්ස්	<p>සුළු රෝග ලක්ෂණ</p> <ul style="list-style-type: none"> හතිය අත්පය රැදාව විවිධ වර්ම රෝග කැස්සි අධික ලෙස දහුවිය දැමීම මුබයේ උල්ලොශගම ඇතිවීම <p>ප්‍රධාන රෝග ලක්ෂණ</p> <ul style="list-style-type: none"> සිරුරේ බර අඩුවීම (මාසයක පමණ කාලයේ දී 10% කින් පමණ බර අඩුවීම) මාසයකට වඩා පවතින උණු මාසයකට වඩා පවතින පාචනය. 	<ul style="list-style-type: none"> විවාහ වන තුරු ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම විවාහයෙන් පසු ව ලිංගික සම්බන්ධතා පැවැත්වීම විවාහක සහකරුට හේ සහකාරීයට හේ පමණක් සීමා කිරීම පුවුල් එකකය ගක්තිමත් ව හා විශ්වාසයෙන් යුතුව පවත්වා ගැනීම සමාජය තුළ අති අවදානම් තත්ත්ව හඳුනාගෙන කටයුතු කිරීම අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකීම. හුවුල් එන්නත් කුව හාවිතයෙන් වැළකීම.

බෝනොවන රෝග

අශ්‍රුණුම 10.2.3

රෝගය	රෝග ලක්ෂණ	ව්‍යුත්ත්වා ගන්නා ආකාරය
• වකුගඩු රෝග	<ul style="list-style-type: none"> ඡරිරයේ ඉදිමුම කළුපනා ගක්තිය අඩුකම අධිරුධිර පිඩිනය කැම අරුවිය නින්ද නොයාම හන්දීපත් වේදනාව අධික මහන්සිය අැග කැසීම හුස්ම ගැනීමේ අපහසුනා අධික හතිය මුතු, පිට වීමේ අඩුකම. 	<ul style="list-style-type: none"> වෙවැළ උපදෙස්වලින් නොර ව ප්‍රතිඵේශ මාශධ, වේදනා නාංකක මාශධ නොගැනීම. අධික ස්ථූලතාව, දියවැඩියාව, අධි රුධිර පිඩිනය වැනි රෝග පාලනය කර ගැනීම දුම්පානයෙන් වැළකී සිටී ආහාරවල යුතු ප්‍රමාණය අඩු කර ගැනීම. කෘමිනාංක හාවිතය අවම කිරීම. රසායනික පොහොර හාවිතය අවම කිරීම. දෙනිකව පිරිසිදු ජලය ප්‍රමාණවත් ලෙස හාවිතය.

බෝ නොවන රෝග

රෝගය	රෝග ලක්ෂණ	වෙළක්වා ගන්නා ආකාරය
• පිළිකා රෝග	<ul style="list-style-type: none"> • කල් අල්ලා පවතින කැස්සක් නැතහොත් කටහඩ වෙනස්වීමක් • මුබයේ සුව නොවන තුවාලයක් • ගැටයක ලපයක හෝ ඉන්නකුගේ හෝ හඳිසි වෙනස් වීමක් හෝ හිසු වර්ධනයක් • පියුරුවල හෝ අන් කැනක හෝ ගැටයක් නැතහොත් සන වීමක් • යෝනි මාරුගයේ අකුම්වත් ලේ හෝ සුළු හෝ වහනයක් • මල මුතුළා, පහ කිරීමේ රටාවේ වෙනසක් නැතහොත් එමගින් ලේ පිට වීමක් • හේතුවක් නොමැති ව කෙටි කළක දී ගරීරය කෙටුව වීම/ බර අඩු වීම • හේතුවක් නොමැති ව දිගුකල් පවතින උණ. • දිගුකල් කුද්දටි ඉදිමිමක් (ඉහත රෝග ලක්ෂණ පිළිකා නොවන රෝග ලක්ෂණ පිළිකා නැති විය නැති ය.) 	<ul style="list-style-type: none"> • හිතකර ආහාර රටාවකට යොමු වීම. • ක්‍රියායිලි ජ්වන රටාව • අයහපත් පුරුදුවලින් වැළකීම (දුම්පානය, මත්පැන් පානය, අනාරක්ෂිත ලිංගික ක්‍රියා). • අප ජ්වන් වන පරීසරය පිරිසිදු ව තබා ගැනීම. • අවු. 35 ට වැඩි සැම විවාහක කාන්තාවක ම පැප් පරික්ෂණ කර ගැනීම • අවුරුදු 20ට වැඩි සැම කාන්තාවක්ම ස්වයං පියුරු පරීක්ෂණය මසකට වරක් කිරීම. • සැම වැඩිහිටි අයකු ම ස්වයං මුඛ පරීක්ෂාව සිදු කර ගැනීම • පිළිකා රෝග පිළිබඳ සැකයක් ඇති වූ වහා ම වෙවා පරීක්ෂණ සඳහා යොමු වීම. • අපද්‍රව්‍ය පිළිස්සීමෙන් වැළකීම • ලේ ඇතින්ට පිළිකා වැළදී ඇත්තැම් පිළිකා ඇතිවීමේ අවධානමක් ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණවට යොමු වීම. • රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර යෙදු ආහාර හාවිතය අවම කිරීම.
• අධික රුධිර පිඩිනය	<ul style="list-style-type: none"> • අධි රුධිර පිඩිනයට ලක්ෂ්‍ය අයකට පහත දැක්වෙන රෝග ලක්ෂණ එකසේ නොපෙන්විය නැති ය. • කරකුවීල්ල • ඔක්කාරය/වමනය • නිසරදය • පුස්ම ගැනීමේ අපහසුතා • දහදිය දැමීම • තීන්ද නොයැම් • දෙඅශ්වල දෙක් බැඳුණාක් සේ දැනීම • තෙහෙවු ස්වහාවය • එක විට ම නාසයෙන් ලේ ගැලීම • රුධිර පිඩිනය එක් වර ම ඉහළ ගිය විට. 	<ul style="list-style-type: none"> • සමබල ආහාර වේළක් ගැනීම • මුතු , හාවිතය අවම කිරීම • කැලෙන් හාවිතය අවම කිරීම • දුම්වැටි හා මධ්‍යසාර වලින් වැළකීම • තරඟාවෙන් තොර වීම • නිසි පරිදි ව්‍යායාම් කිරීම • මානසික සුවතාව පවත්වාගෙන යාම. • වෙද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කිරීම

බෝ නොවන රෝග

රෝගය	රෝග ලක්ෂණ	වෘත්ත්‍යා ගන්නා ආකාරය
	<ul style="list-style-type: none"> පුළුවේ වේදනාව ඇතිවීම අවසනය නොගැනීම් වීම නාඩි ගැස්ම අපහසුවෙන් සිදුවීම පේෂි ගැස්ම සුදුමැලි වීම ප්‍රතිචාර අඩු වීම ක්ලාන්තය ඇති වීම. 	
• දියවැඩියාව	<ul style="list-style-type: none"> නිතර මූත්‍රා කිරීමට අවශ්‍ය වීම. අධික පිපාසය, හිසේ බර ගතිය. තොලකට වියලීම ඇරිර කිරිය හා ඇගිලි කුඩා හිරි වැටීම හා කටු අනින්වා බඳු දැනීම ඇස්වල අදුරු ස්වහාවය , කරකැවිල්ල, විඩාව මහන්සිය , උදාසීන බව. ඇගිලි කරු කැසීම (දිලිර රෝග නිසා) කුවාල ඉක්මනීන් සුව නොවීම කෙටි කාලයක් තුළ කෙටිවු වීම, 	<ul style="list-style-type: none"> සම්බල ආහර වේලක් ගැනීම. නිසි පරිදි කාරිරික ව්‍යායාම්වල නිරතවීම. මානසික ආතතිය අඩුවන අපුරීන් තම වැඩ කොටස සැලසුම් කිරීම පැනී රස/සීනි අඩිංගු ආහාර, පාන් පිටි ආහාර සීමා කිරීම. ස්ප්‍රේලතාවයට පත් නොව ඇරිර බර පාලනය කර ගැනීම (BMI නිවැරදිව පවත්වා ගැනීම) වෙවදා උපදෙස් මත ප්‍රතිකාර කිරීම ලේ ඇළින්ට රෝගය ඇත්තම් වෙවදා පරික්ෂණවලට යොමුවීම. රේඛනි සමයේ දියවැඩියාව ඇතිවුයේ නම් පසුකාලීනව තැවත ඇතිවිය හැකි බැවින් අවධානයෙන් ක්වුෂු කිරීම.
• හඳු රෝග	<ul style="list-style-type: none"> හුස්ම ගැනීමේ අපහසුතා හුස්ම කෙටි වීම මලානික බව/සුදුමැලි වීම ක්ලාන්ත බව පිළිකුල් බව වමනය දුමීමේ අවශ්‍යතාව දහඩිය දුමීම හඳුය මද වේදනාව වම් අත, උරහිස පිටුපස, හනුවල වේදනාව 	<ul style="list-style-type: none"> දුම්කොළ මද්‍යසාර හාවිතයෙන් වැළකීම. ව්‍යායාම්වල නිරත වීම මානසික තාප්තිමත් බව මේදය, සීනි, ලුණු හාවිතය අවම කිරීම සම්බල ආහාර වේලක් ගැනීම. ඇතැම් විට හඳු රෝග ලක්ෂණ, ගැස්ටුටිටිස් රෝග ලක්ෂණ යයි සිතා වෙවදා ප්‍රතිකාර ගැනීම අතපසු කරන බැවින් එසේ නොකළ යුතු ය.

රෝග	රෝග ලක්ෂණ	වෙක්වා ගන්නා ආකාරය
<ul style="list-style-type: none"> • මානසික රෝග <p>විශාදය යනු සති දෙකකට වැඩි කාලයක් පුරා දිගටම පවත්නා දාම්පත හා සාමාන්‍යයෙන් රුවී කරන කටයුතු කෙරෙහි ඇති කැමැත්ත තැනිව යාමත් සමග එදිනෙදා කටයුතු නිසිලස කළ නොහැකිවේ.</p>	<ul style="list-style-type: none"> • මූල් අවධියේ රෝග ලක්ෂණ • මහත් ගතිය • ඇග පත වේදනාව • හිස රුදාව • කළේ පවතින ගෝකි බව • උනන්දුව අඩුවට • කැමු අරුවිය හා බර අඩුවීම • නින්දයාම අපහසුවීම • තුරුස්නා බව 	<ul style="list-style-type: none"> • විශාදය ඕනෑම පුද්ගලයකුට වයස් හේදයකින් තොරව ජීවිතයේ ඕනෑම අවස්ථාවක වැළදිය හැක. • මේ නිසා එදිනෙදා කටයුතු අඩාල වී තමාට, පවුලට, යහැළුවන්ට, සමාජයට හා සේවා ස්ථානයට බලපෑම් ඇති කරයි. • හයානකම අවස්ථාව සිය දිවි හානිකර ගැනීමට පෙළම්මියි. මේ නිසා අනෙකුත් පාර්ශ්ව එවන් තත්ත්වයක දී අවධානයෙන් කටයුතු කළ යුතු ය. • විශ්වාසන්ත පුද්ගලයෙකු සමග තමාගේ හැඟීම් ප්‍රකාශ කිරීම. • නියමිත පරිදි ආහාර නින්ද ලබා ගැනීම. • තීති පතා ව්‍යායාම් කිරීම • සුළුපුකම් ලද උපදේශකයකු මුණ ගැසීම. • පවුලේ අය සහ යහැළුවන් සමග පවතින සඛදාතා දිගටම පවත්වා ගැනීම. • සිත සමන්ය කර ගැනීමට හාවනාව වැනි ක්‍රියාවල යෙදීම. • ඉහළ අනිලාප මට්ටම පවත්වා තොගැනීම • මත්පැන් හා මත් ද්‍රව්‍ය හාවිතයෙන් ඉවත් වීම • ධනාත්මක සිතීමට ගොමුවීම • පවුලේ වෛව්‍යවරයා සමග සාකච්ඡා කිරීම • සියලුව් හානිකර ගැනීමට සිතෙයි නම් ඒ පිළිබඳ දැනුවත් පුද්ගලයෙකුට පැවසීම. <p>සේවා ලබාගත හැකි ස්ථාන :-</p> <ul style="list-style-type: none"> • දිස්ත්‍රික් රෝහල් - (District Hospital) • මහ රෝහල් - (General Hospital) • ගික්ෂණ රෝහල් -(Teaching Hospital) • ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනය - (National Institute of Mental Hospital) • ස්පෘෂ්තික උපදේශන සේවා - (Helping Hotline) • සුවසැරිය සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලය - (Suwasariya Health Education bureau)

කාලගුණික වෙනස්වීම් හා ආපදා නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්ව

අභ්‍යුත්‍ය 10.2.4

ආපදාව	වළක්වා ගැනීමට හෝ ආරක්ෂාවීමට ගත හැකි ක්‍රියා මාරුග
<ul style="list-style-type: none"> ■ භූමි කම්පා <p>සහ දාඩ් ද්‍රව්‍යයන්ගෙන් සැදුමුවු පාඨවීයේ පිට පොත්තේ, තලවලින් සැදුමු දිලා ගොලයේ ඇති භූතල එකට ගැටීම, ඇත්ත්වීම, හෝ එකක් මත එකක් ලිස්සා යාම හේතුවෙන් භූමි කම්පා ඇතිවේ.</p> 	<ul style="list-style-type: none"> • භූමි කම්පාවට ඔරෝත්තු දිය හැකි ගොඩනැගිලි සැලසුම් කිරීම. • ගොඩනැගිලි ප්‍රමිති පිළිබඳ නීති රිති ක්‍රියාත්මක කිරීම. • හඳුසි අවස්ථා සඳහා හාවිත කළ යුතු දුරකථන අංක පිළිබඳ ව දැනුම්වත් වීම. • නිවසේ හා පිටත ඇති ආරක්ෂිත ස්ථාන කළේ තියා හඳුනා ගැනීම. • පාලම්, විදුලි සම්බන්ධතා, සංදුරා කණු, ගස් ගොඩනැගිලි ආදියෙන් තොර විවෘත ප්‍රදේශයකට යාම • විදුලි සැපයුම්, ගැස් සැපයුම්, ජල සැපයුම් මුළුකය විසන්ධී කිරීම. • පෙර දැනුම්වත් කිරීමේ පද්ධති සවි කිරීම • පුරුව ආපදා තත්ත්ව පිළිබඳ න සමාජය දැනුම්වත් කිරීම. • දැනුම්වත් කිරීම අනුව කටයුතු කිරීම.
<ul style="list-style-type: none"> • සුනාමි <p>සුනාමියක් යනු ජල කුදක් මගින් ජනනය වන තරංග පෙළකි. ජල කුදන් සිරස් ව විස්තාරනය විමෙන් සුනාමිය ජනනය වේ. මුහුදු පතුලේ සිදුවන භූමිපන, නාෂණීක පරික්ෂණ හේතුවෙන් සිදුවන විශාල පිළිරිම්, උර්කාපාත වැනි දෙයක් මුහුදට වැටීම වැනි හේතු නිසා ද සුනාමියක් ඇතිවේ.</p> 	<ul style="list-style-type: none"> • සුනාමි ආපදා අවම කර ගැනීම සඳහා <ul style="list-style-type: none"> • ආරක්ෂිත වෙරළ තීර ඇති කිරීම. • වෙරළබඩ වාක්ෂලතා කඩ්පාන කොරල් පර ආරක්ෂා කිරීම. • වෙරළේ සිට ගොඩීම තුළට ක්ෂේක ව ගමන් කළ හැකි මාරුග කළේතියා හඳුනා ගැනීම. • වෙරළාකුත ඉදි කිරීම, භූමි පරිසරය සඳහා ප්‍රමිති පිළිබඳ නීති රිති ක්‍රියාත්මක කිරීම. • පෙර දැනුම්වත් කිරීමේ පද්ධති සවි කිරීම. • ආපදා කළමනාකරණය පිළිබඳ ව සමාජය දැනුම්වත් කිරීම. • දැනුම්වත් කිරීම අනුව කටයුතු කිරීම.
<ul style="list-style-type: none"> • ජල ගැලීම /ගංච්‍රර <p>ජල ගැලීම නොහොත් ගංච්‍රර ලෙස සැලකෙන්නේ, ස්වාභාවික ගොඩීම ප්‍රදේශ අන්තරාය දායක ලෙස යට කරමින් ජලය රැඳීම හෝ ගමන් කිරීම සි.</p> 	<ul style="list-style-type: none"> • ජල ගැලීම් වළක්වා ගැනීමට නම්, • ජල මාරුග අවහිර කිරීම, පහත් බිම් ගොඩ කිරීම නොකළ යුතු ය. • රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කළ යුතු ය. • වැළි ගොඩ දුමීම්/ පතල් කැණීම සීමා කිරීම • ජල මාරුග නඩත්තු කිරීම • ජල මාරුගවලට අපද්‍රව්‍ය එක් නො කිරීම • ජලය බැස යාමට ක්‍රමවත් වැඩිහිටිවෙළ සකස් කිරීම • නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම • සැලසුම් සහගත ව නගර ඉදි කිරීම සිදු කිරීම. • අනතුරු අවස්ථාවල දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුම්වත් වීම. • වැසි කාලයේ දී වැසිස ගැන අවධානයෙන් සිටීම. • ජන මාධ්‍ය සමග නීතර සම්බන්ධ වීම • අනතුරු සහිත අවස්ථාවල නිවෙස්වලින් ඉවත් වීම • ආබාධිත අය, වයස්ගත අය, උමධින් පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කිරීම • අන් අයට උදුවූ කිරීම • එකමුතු ව කටයුතු කිරීම.

<ul style="list-style-type: none"> නාය යාම් නායයාමක් යනු ඉහළින් පිහිටි ප්‍රදේශයක පවතින ගස්, ගල් හා පස් විශාල ප්‍රමාණයක් ගුරුත්වය යටතේ පහළ ප්‍රදේශයකට රැඳා යාම සි. 	<ul style="list-style-type: none"> අවධිමත් ලෙස සිදු කරන <ul style="list-style-type: none"> පස් කැපීම ගල් කැබීම වැලි ගොඩ දැමීම පතල් කැපීම් වන සම්පත විනාශ කිරීම ඉදි කිරීම යනාදිය වළක්වා ගැනීම ආරක්ෂා වීම සඳහා <ul style="list-style-type: none"> නිති රිති නිසි පූරින් ක්‍රියාත්මක කිරීම ඉදි කිරීම ප්‍රමති හඳුන්වා දීම ආරක්ෂිත ස්ථාන කල් ඇති ව හඳුනා ගැනීම අවට පරිසරය පිළිබඳ සංවේදිතාව විශේෂ අවධානය යොමු කළ යුතු අය පිළිබඳ ව සැලකිලුමත් වීම හඳිසි අවස්ථා දුරකථන අංක පිළිබඳ දැනුම්වත් වීම ආකල්ප සංවර්ධනය සමාජය දැනුම්වත් කිරීම අනුගමනය කළ යුතු බව
<ul style="list-style-type: none"> සුළු සුළං වායු ගෝලයේ සිදු වන කැලීමිකාරී තත්ත්වය හේතුකොට ගෙන වේගවත් සුළං හැමීම සුළු සුළං ලෙස හැදින්වේ. 	<ul style="list-style-type: none"> සුළු සුළං වලින් ආරක්ෂා වීම, <ul style="list-style-type: none"> නිවසට හානි විය හැකි ගස් කණු යැන් ඇගෙන් වැදි තුවාල විය හැකි දී කුඩා ලමයින් වයස්ගත වූ අය, ආඩාඩිත වූ අය නිවෙසින් පිටත ඇති ආරක්ෂිත ස්ථාන පිරිසිදු ජලය ලබා ගැනීම විදුලිය, ගැස් හාවිතය ඡල ගැලීම් සහ මුහුද ගොඩ ගැලීම් තත්ත්ව අවධානය යොමු කළ යුතු ව ඇති.
<ul style="list-style-type: none"> අකුණු ගැසීම් වලාකුලක් තුළ නිර්මාණය වන අධික විශ්‍යත් බාරාවක් වාතය හරහා ගමන් කිරීමයි. මේ සමග බොහෝ විට ගිගුරුම් හඩක් ද ඇශේ. 	<ul style="list-style-type: none"> ඡ්‍රීමහනේ සිටි නම් <ul style="list-style-type: none"> ඡලයෙන්, උස් ස්ථානවලින් , තැනීතලා බිම් වලින් ගස් යටින් ඉවත් වීම, ලෝහ හාන්ඩ් පරිහරණයෙන් වැළකීම සම්පූර්ණයෙන් ආවරණය වූ ස්ථානයක (ගොඩනැගිලි වාහන) ආරක්ෂාව පැනීම.

අගුණ 10.2.1

අපදා අවස්ථාවලදී සෞඛ්‍ය තත්ත්වය රෙක ගැනීම.

කාලගුණීක වෙනස්වීම් හා ආපදා නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්ව වළක්වා ගැනීමට හෝ ආරක්ෂාවීමට කටයුතු කිරීම සේම එවන් අවස්ථාවලදී මූහුණ දෙන සෞඛ්‍යමය අහියෝග සඳහා ද මූහුණදීමට කටයුතු කළ යුතු ය.

මෙවැනි අවස්ථාවලදී අපට මූහුණදීමට සිදුවන සෞඛ්‍යමය අහියෝග රසකි. ඒවා නම් තුවාල, උපක්වීම්, අස්ථි බිඳීම්, කම්පනය, විදුලි සැර වැදීම්, දියේ ගිලිම, පාවනය උණ අදි වශයෙන් සිරිමක සිට මරණය දක්වා අනතුරු සිදුවිය හැකිවේ. මෙවන් අවස්ථාවලදී සෞඛ්‍යමය වශයෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු ය. ඒ සඳහා

- විවිධ අවස්ථාවන්ට අනුව ප්‍රථමාධාර ලබාදීමේ නිපුණතාව ලබා ගැනීම
- පිරිසිදු ජලය හාවිතය
- පිරිසිදු ආහාර හාවිතය
- පිරිසිදු ඇදුම් පැලදුම් හාවිතය
- බෝවන රෝග පැකිරෙන්නේ නම් ඉන් වැළකීමට පියවර ගැනීම
- මැස්සන් මුදුරුවන්ගෙන් ආරක්ෂාවීම
- නියමිත පරිදි ප්‍රතිකාර ලබා ගැනීම.